


පිහාන් කඩුව බම් දෙශනා

1 - වෙළම



කටුකුරුන්ද සදුජාතනද හිතු

පගන් කුණුව බම් දැයෙනා

පළමුවන වේෂම (සිවුවන මූල්‍යය)

කඩුකුරුහේදේ සඳහාන්තන හිතුවු

පොතුගැලීමේ ආර්ථික තේහාකාය

‘පගන් කුණුව’

කඩුදේශෙදුර, දේශාප්‍රාගම

ප්‍රකාශනය

බම්ගුණ මූල්‍යගාරය

මහාකාරකාර දෙපාත්මේන්තුව

2001

ඩම්දාතයකි
මුදලට විකිණීම සඳහා කහනම් වේයි.


ප්‍රථම මුද්‍රණය	-	1999 පෙරම්පරා
දෙවන මුද්‍රණය	-	2000 ජනවාරි
තෙවන මුද්‍රණය	-	2001 අප්‍රේල්
සිවුවන මුද්‍රණය	-	2002 එක්සත්‍යාධිකරණය

පොත ලබාගත ගැනී යෝජාත

1. පොත්ගුල්ගල ආරණ්‍ය යෝජාත නය
'පහන් කෘෂිව' කන්දේගෙදර, දේවාලේගම.
 2. ඩී. ඩී. බණ්ඩාර මහකා
රෝයල් ඉන්ස්ට්‍රිටුප්‍රටි,
191, හැවිලොක් පාර,
කොළඹ 5.
 3. ඩී.ඩී. වේරගල මහකා
422, වැලිපාර, කළවනුගොඩ
(දු.ක. 01-867221)
 4. 'පියමෙන් සිල් සෙවන'
විලේකුණුර, මිනිරගල
 5. මහා කාරකාර දෙපාත්මේන්තුව
2, බුලරුප ප්‍රමුණග,
කොළඹ 07.
- මුද්‍රණය**
කොළඹ මින්ටර්ස්
17/2, පැහිරිවන්න පාර, ගාගොඩිවල,
භාගෝගොඩ.
දුරකථනය: 074-302312

'සභාපිතාපය අක්‍රම්‍ය
 කුසලය උපයමපදා
 සවිතත පරියෝගපත්‍ර
 එහි තුළු තුළු තුළු'

මූල්‍යාචාරි, බමෙපද



හැම පවිත්	වැළැකුම
කුසල් වෙනවම	එළැයුම
සිත පිරිසිදු	කෘෂීම
යායේ මෙයමැයි හැම	බුද්ධීමෙම

පෙටුන

පිටු

හැඳින්වීම	v
ප්‍රකාශක නිවේදනය	viii
ධම්ම ග්‍රන්ථ මූල්‍ය හාරය	ix
අමා ගහ	x
1. 'තෘණකාය ජායත්‍රී සෝකො'	3
2. 'කුමුණුපම් කායම්මම් විදිනවා'	27
3. 'නගර යථා පවතනක'	51
4. 'යොගා වේ ජායතේ ණරි'	75
5. 'සිලදුපසන පම්පනන'	99

භැඳීන්වීම

දහම් දතා හැමදන්ම	පරදයි
දහමිරස තැම රසම	පරදයි
දම් ඇශ්‍රම තැම ඇශ්‍රම	පරදයි
තිවන් සුව තැමදුක්ම	පරදයි

අනුතාර ධ්‍රීරාජයාණන් වහන්සේගේ ධ්‍රීලිජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ විනා සහනාතයයි. අනාදීමන් කාලයක් තුළ මෝහයෙන් මූලාශී සයර දුක් ශින්නෙන් දැවැමින් සිරිනා ලෝ සතුන්ගේ සින් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපන් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධ්‍රීලිජය පරමාථිය විය. දුක් ශින් විනා දිග්ධිය වෙනුවට දුක් ශින් නිවනා ධ්‍රීලිජයක් බුද්ධියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ.

ධ්‍රීදානය අන් ඩැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැවෙන දහම් පදයකින් පූංසී තීවින පරිව්‍යීනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වසු දානයෙන් යැලුයෙන කාචකාලික සහනය මෙන් නොව, එය සහනාතන සැනසුමකට මහ හෙළිකරයි. මොහාතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සින් සහනන ගැඹුරු අම් රසයකි. සයර විනා ගේහයින ඇශ්‍රම මෙන් නොව, ලොඩුවරු දහමට ඇති ඇශ්‍රම සයර ගමන කෙටිකරයි. තඟනා පිපාසය සත්හිදුවන අමා මහ නිවනා සියලු සයර දුක් නිවාරණය කරයි.

'නිවන් නිවීම' පොන් පෙළෙන්* අප දියන් කළ ධ්‍රීදාන වැඩි පිළිවෙළෙනි දෙවැනි අදියර වශයෙන් මේ 'පහන් කණුව ධ්‍රී දේශනා' පොන් පෙළ එම් දසී. මිතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි යෝගාවටර සහමිරිය ක්‍රුවේ අප වියින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33 ක් රැගක් යටති පොන් පෙළට වඩා සරල අන්දමින්. රහ තීවිනයේ එදිනෙදා ගැටුව්‍යිලට එල්ල කොට දෙසනා ලද බැවින් මෙම ධ්‍රීදේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩිදායක ව්‍යු ඇතුළු සිනමු. සයරදුක් පියලුවන විවිධ විෂම දෘශ්‍ය මකවාදයන්ගෙන් ගැවයිනත් පොන් පත් සහරා 'සහරාවක' අතරම්ව සිටින

* වෙතම් 11ක් දුන් මේ පොන් පෙළෙහි වෙතම් 9 ක් මේ වන පිට හිඹුන් වි ඇත.

වත්මන් පාදක සමාජයට මේ කුළින් ලොවුනුරු මහට යම් 'කරු සලකුණක්' හෝ ලැබෙනොන් අප දැරු උත්සාහය සඳහා වූ ගෙය සලකමු.

'ආනුප්‍රධානී කථා' තම් වූ අනුපිළිවෙළ කථාමාණියක් අනුගමනය කරමින් දහම් දෙසු බුදු පියාණෝ එවැනිම 'අනුපිළිවෙළ කථාවක්' ධම්දේශකයින්ට අනුදැන විදාහම. දාන කථාව, සිල කථාව, සහ කථාව, කාමයන්ගේ ආදිනට හා නොකළමයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයක්වේ. ඒ සියල්ල කුළින් සකස් වූ, මඟුවූ, ප්‍රඩුවූ. පහන්තු සිතට වතුරායිසකා දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වියයෙන් සලකන කළ, බුඩ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදිවන් අංග සකරක්ද ඇත. එනම්, උපමා, තිද්ධිනා, ආදියෙන් ධම් කරුණු සන්දිහිනය කිරීම ('සන්දෝහෙනි') පින් කාවදින අත්දමින් එත්තු ගත්වාමීම (සමාදපෙකි) එවා ප්‍රකිපනියට නැංවීමෙහිලා උත්සාහවන් කිරීම (සමුනෙනපෙනි) සහ අසන්නන්ගේ පිත්සන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පාදනයෙනි).

ධම්පදයෙන් කෝරුගත් ගාරා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදී හැකිකාක් දුරට ඉහත සඳහන් මූලධම් අනුගමනය කිරීමට කැන් දැරුවෙමු. බුද්ධියේත්පාද කාලයක ලැබිය හැකි අගුරුලය වන අර්හන් එලයෙන්ම දේශනාවක් කුඩාගැනීමට උනත්ද විමු. වෙනත් පුළුග ලොකික පරමාදී තුළ අයන්නන් සිරකොට තොතබා, බුදුපියාණන් වහන්සේ විදාල අප්‍රමාද පදය පිහිගනවමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යායෙය විය. 'පහන් කැණුවෙන්' විහිදෙන මෙම ධම්පදයෙන් ලෝකයාට නිවන් මග හෙළි පෙහෙලි වේවා!

මෙම 'පහන් කැණුව ධම්දේශනා' පොත් පෙළද, 'නිවන් නිවිම' දෙසුම් පෙළ එමිදැක්වීම උදෙසා කොළඹ හැවිලොක් පාරේ 'රෝයල් ඉන්ජරිරිපුවිසි' පින්වන් ඩ.ටි. බණ්ඩාර මහතා විසින් මහායාරජාර දේපාර්තමේන්තුවේ පිහිටුවන ලද 'චම් ගුන් මුදුණුහාරය' මගින් මුදුණුය කරවීමට මහායාරජාර තැන්තන් දු. මාතා මහතා තීරණය කිරීම අපට මහන් දෙධීයක් විය. අම්ලයි ධම්ය මිල කිරීමකින් තොපිරිහෙලා පාදකයින් අතට පත්කිරීමේ අප ප්‍රකිපන්තියට දිරිදෙන ඒ පින්වන් මහතුන් දෙපොලටන්, මේ සන්කෘත්‍යායට සහාය දීමට මේකාක් ඉදිරිපත්වූ පරිත්‍යාග්‍යීලි හැම පින්වතුන්වන්. පටිගක කළ 'පහන් කැණුව' දෙසුම් පිටපත් කරදීමේ කායීයට සහාය වන පින්වන් ඒ.එස්.විසි. අබේවදින මහතාට සහ අනුලා හිඳෙනාව්, එම්. නාගහවන්ක, ජයන්ති රණවිර යන මහත්මින්වන්, දෙන දේ පිරිපිදුව දීමට ගෝහන ලෙස මුදුණ කටයුතු නිම කරන, සීමාප්‍රාන්ත කරුණාරන්න සහ පුතු සමාගමේ

අධ්‍යක්ෂක මහතුන්ට හා කාධී මෙශ්චිලයටක් අපගේ පුණුසාගුමෝදනාව සිම්බේ. ඒ භැං දෙනාටම මෙම ධම්දානාමය කුගලය පරම ගානක හිරිජාකාවෙශ්චය පිළිසම ජේතුවාසනා වේචායි පත්‍ර.

චිර්. නිඛෑලු ලේඛනයි. - සම්මාසමුද්‍ර සායනා.

මෙයට
සැපුන් ලැදි,
කඩුකුරුයෙන්දේ සඳහාන්ද පිශ්ච

පොත්ගුල්ගල ආරණ්‍ය ජේනාසනය
'පහන් කැණුව'
කන්දේගෙදර
දේවාලේගම
(2542) 1999 පෙබරවාරි 12

ප්‍රතිඵල තීවේදනය

අමි පුරුෂ සාහැනත්ද ස්වාමීන්ද්‍යන් වහන්සේගේ "තිවනේ තිවීම" දේශන මූද්‍යණය කොට, ඒ පිළිබඳව උත්ත්ද්‍රවක් දක්වන බැහිමත් ගොද්ද යැදුහැවතුන් අතට පත්කිරීමේ මුලික අදහස අපතුළ ඇතිවීමුන්, එම මූද්‍යණය සඳහා වැයවන මූදල උපයා ගැනීම ප්‍රශ්නයක් විය. මෙය විසඳීම පිණිස, අප කිහිපදෙනෙක් යෝජනා කොට පිටියේ ඒ සඳහා වැයවන මූද්‍ය වියදම පමණක් අයකර ගැනීම පිණිස පොතක් සඳහා කිසියම් අනුපාතික විකුණුම් මිලක් තියම කිරීමයි. අපගේ මෙම යෝජනාව ගරු සාහැනත්ද ස්වාමීන්වහන්සේ එකසෙලා ප්‍රතික්ෂේප කළහ. "ධර්මය මිල කරන්න බැහු. එය අවශ්‍ය අයහට නොමිලයේ ලබාගැනීමට හැකි විය යුතුයි...." යන්වහන්සේ මෙම වටිනා දහම් පොත "විකිණීම" කෙරෙහි අප අගෙරියවන් කළහ.

එබැවන්, උන්වහන්සේ අදහස් කළ පරිදි "තිවනේ තිවීම" දේශනා මාලාව මූද්‍යණය කොට නොමිලයේ බෙදාදීමේ ස්ථියා පිළිවෙළෙහි ආරම්භයයක් වශයෙන් එ.ට.එ. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ 'ධර්ම ගුන්ථ මූද්‍ය හාරය' තමින් අරමුදලක් ආරම්භ කරනු ලැබේය. "තිවනේ තිවීම" පළමුවන වෙර්ම සඳහා මූද්‍ය වියදම තහවුම ඒ මහතා විසින් දරණ ලදී. එකුන් පටන්, මේ වන විට මූද්‍යණයන් එමිදකවා ඇති 2, 3, 4, 5, 6, 7 කාණ්ඩ මූද්‍යණය කිරීම සඳහා බලාපොරොක්ෂුවාටන් වටා ලන් අනුග්‍රහය දර්ම ප්‍රාතිභාර්යයක් ලෙස යැලුකිය හැකිය.

එයේ ආරම්භ කරන ලද "ධර්ම ගුන්ථ මූද්‍ය හාර අරමුදල" මහින්ම "පහන් කණුව දිම් දේශනා" මාලාව ද මූද්‍යණය කොට නොමිලයේ බෙදා දෙමින් පිදු කෙරෙන ගාස්තික මෙහෙවිරට අපහට තීල වශයෙන් හෝ දායකාවීමට හැකිවීම ඉමහත් සුයලයකි.

මෙම උත්ත් දර්මදාන ස්ථියාවලියට දායකාවීමට කුමක් හවුන්හට තම පුණ්‍යාධාර ස්ම් ලංකා භාරකාර තැනු" තමින් වෙක්පන් හෝ මූදල ඇණවුම් (මූදල ඇණවුම් තම් වොරින්වන් ව්‍යුරුග්‍රය උප තැපැල් කාර්යාලයෙන් මාරුකරගන හැකි පරිදි) මහින් දර්ම ගුන්ථ මූද්‍ය හාර අරමුදලට බැර කිරීම පිණිස පහක සඳහන් ලිපිනයට* එවිය හැකි බැවි කරුණාවෙන් දන්වා පිටිනු කුමැත්තෙකම්.

සු.මාලා

ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැනු

* එ.ට.එ. බණ්ඩාර මහතා

මහා භාරකාර දෙපාර්තමේන්තුව

ස්ථාන දායකාරී

නැ.පෙ. 548,

මූද්‍ය මූද්‍ය හාරය,

2, මුල්‍යාලි ප්‍රාමූලික, කොළඹ 07.

රෝගල ඉන්ඩ්රියෝලි,

1999 පෙබරවාරි 12

191, හැටුලාක් පාර, කොළඹ 5.

ඒම ගුන්ථ මූදණ හාරය

ඒම ගුන්ථ මූදණ හාරය මගින් පල කරනු ලබන "නිවෙන් නිවීම" පොත් පෙළේහි සයටුනි වෙළම දක්වා මූදණය කිරීමේ සම්බන්ධීකරණය මැතික් වන්නුරු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මහාජාරකාර කන්තුර දැරු යු. මාපා මහතා විසිනි. ඉතා ගැඹුරු ඒම කරුණු සහිත එම වටිනා දහම් පොත් පෙළ එම දැක්වීමට හැකිවුයේ ඒ මහතාගේ අප්‍රතිඵ්‍යා තෙවර්යය නිසාමය.

මෙම පොත් පෙළේහි හත්වැනි වෙළම මූදණයට සකස් වෙමින් නිබෙන අවස්ථාවේදී මාපා මහතාට ශ්‍රී ලංකා ජනරජයේ කානාපත් ලෙස මියන්මාර් (බුරුමය) දේශයට යැමුව පිදුවිය. පෙරවාදී බුදු දහම නිර්මලව පවතින එවැනි දේශයකට පත් වී යැමු පුදෙක් ඒ මහතාගේ ගාසනික සේවයේ තවත් පියවරක් ලෙස දකිමු.

මාපා මහතා විසින් එසේ නිකම යාමට පෙර, "නිවෙන් නිවීම" සේසු කාණ්ඩ මූදණය කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් කොරව කරගෙන යාම පිණිස, අනි පුරුෂ කළුණුන්දේ සාම්ප්‍රදායික ස්වාමීන් වහන්සේගේ මෙම දේශනවල අගය දන්නා අප ක්ෂේත්‍රයෙක් මහාජාරකාර කාර්යාලය වෙත කැඳවා, ඒ පිළිබඳව වැඩි පිළිවෙළක් සකස් කරන ලදී. එම ශ්‍රීයා පිළිවෙළ අනුව "නිවෙන් නිවීම" දේනා මාලාව සහ ඒම ගුන්ථ මූදණ හාරය මගින් පළකරනු ලබන "පහන් ක්‍රියා ධ්‍රී දේශනා" ගුන්ථ එහිදීදෙන්ම ඉදිරියේදී පළකෙරනු ඇත.

මෙම උතුම් ගාසනික සේවය ඉටු කිරීමට මාහට එම හාරයේ ස්ථාපක වශයෙන් මෙතැන් පිට වශයෙන් පැවරී නිබේ. එම මහඹ කාර්යය ඉහළ කරගැනීම පිණිස ඒ පිළිබඳව උන්දුවක් දක්වන සියලුම බැහැරීම් දායක දායිකාවන්ගේ අනුග්‍රහය අපි බලාපොරොත්තු වෙමු.

මෙම ඒම ගුන්ථ මූදණ හාරයට එවනු ලබන ආධාර ශ්‍රී ලංකාවේ මහා ජාරකාරකුනා තමින් පහත සඳහන් ලිපිනයට එවිය හැක.

ඒ.වි. බණ්ඩාර,

ස්ථාපක,
ඒම ගුන්ථ මූදණ හාරය

1999 ඔක්තෝබර් 25 වැනි දින.

රෝයල් ඉන්ජේවිසුව,
191, ගැවලොක් පාර,
කොළඹ රු. 5.

අමා ගහ

මහඩුලි ගහ උතුරට හැරවීමෙන් පසු එකෙක් නිසරු මූලි බිම් ලෙස පැවති පෙදෙස්වල පිදුවුයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැනවිධික් තොලබා සිරි ගොවීපු පෙදෙස පුරා නිහඹව ගළා යන සිජිල් දිය දහරින් පිනා ගියහ. මැලුවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවපිගක් තුරු-මිය බලා යැනයෙන පෙදෙස් වැඩියෝ තුළු කළුල් වගුලහ.

දහම් අමා ගහ "උතුරට" හැරවීමේ වැඩි පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරුණුණි. දහම් පත-පොත කඩා "එදා-වේල" සඳහා වන් විය පැහැදුම් කිරීමට වත්-කමක් නැත්තේ, නිහඹව තොම්ලයේ ගළායන අමිල දහම් අමා දිය දහරින් සඳහම් පිපාසය සන්පිදුවා ගක්හ. අරුව් මියදිව හැර, සැදුහැයෙන් සරුව, ගුණ තුවකීන් බරව පිළිවෙක් මහට නැම් ගත්හ. ලොටී - ලොවුතුරු මල් පල තොලා ගතිමින් භද පුරා පිරි බැහියෙන් භන් අයුරින් සොමිනාස පළකළහ.

"බම් ගුණ මුදුණ හාරය" තමින් දියන් කළ මෙම බම්දාන වැඩිපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිපිදු බම්දාන සංකල්පය පමණි. අමාගහ "උතුරට" හැරවුවේ සැපුන් ගුණ හැඳුනන පරින්‍යාතකීලි සැදුහැවක්දුමය. "නිවින් නිවිම" පොත් පෙළ එම් දැක්වීමෙන් තොනැවති "පහන් කෘව ධම්දේනනා" පොත් පෙළෙහි "බර පැන" දැරීමටන්, දැස් - විදෙස්වල දහම් පිපාසිනයින් උදෙසා අප අතින් ලියුවෙන අනිකුත් පොත - පත ඒ අයුරින්ම එම් දැක්වීමටන් මුළු උක්සුක වුහ. "දෙන දේ පිරිපිදුවම දීමේ" අදහයින් අමිල වූ දහම රේට නිකි යොහැන මුදුණයකින්ම ධම්කාමීන් අතට පත් කිරීමට පියවර ගත්හ. මුදික පිටපත් සංඛ්‍යාව අවසන්වුහා භා සමගම "නැවත මුදුණ" පළකිරීමෙන් දහම් අමා ගහ වියලි යා, තොදීමට දැයි අදිවනාකින් ඇප කැපවුහ.

"පොත් අලෙවිය" පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටපා, තහ-විවිධින් තොරව, කමන් අතට තොම්ලයේම පත් කැරෙන "දහම් පැවුර" තුළින් බම්දාන සංකල්පයකි අගය වටහා ගත් තොගේ පායක පිහිටින්දු කමන් ලද රස අහරක්, නැ-සිතවතුන් සමග ගෙදා-හදා ගන්නාක් මෙන් තොමසුරුව අත් දහම් ලැදියනටද ද දම්දානයට සහභාගී වුහ. ඉඩුද තොනැවති, ගක්කි පමණින් "බම් ගුණ මුදුණයාරයට" උරදීමටද ඉදිරිපත්වුහ, ඇකුමෙක් ලොකු කුඩා දහම් පොත්

මුදණය කරවීමේ හා තැවක-තැවන මුදණය කරවීමේ බරපැන ඉඩිලිමට පවා පසුබර තොවුහ.

සම්බුද්ධ සපුන මේ ලක් පොලොවෙහි පවතින කාක් මේ දහම් අමාගහ ලෝ පත්‍රින් සින් සහකම්න් තොපිදී ගලා යේවා යනු අපගේ පැනුමයි.

"සඛ්‍යඩාත්‍ය බම්ඩාත්‍ය පිනාගි"

මෙයට,
සපුන් ලැදී
කටුනුරුන්දේ කුණානු සියු

පොක්ගුල්ගල ආරණ්‍ය යේනාසනය
'පහන් කැඳුව'
කන්දේගෙදර, දේවාලේගම
2000 ජූනි 05 (2544 පොයාන්)

1 මන දේශනය

I වන දේශනය

"තමො තස්ස හගවනා අරහතෙ සමඟ සමුද්‍රය"

තැණ්නාය ජායාලි සොකො

තැණ්නාය ජායාලි ගයා

තැණ්නාය වීප්පමුතාතස්ස

නහ් සොකො බුනා ගයා"

-පිය වෘත්ත, ඩ.ප.

යැදුහැට් පින්වත්ති,

අද පොයෝත් පොහො ද්‍රව්‍යයි. අපේ මේ දිවයිනාට බුද්ධි ගාසනය ලැබූ ඇත්තු ද්‍රව්‍ය හැරියට පොයෝත් පොහොය ද්‍රව්‍ය අපට විවිනා ද්‍රව්‍යක් වෙනවි. බුද්ධි ගාසනය කියල කියන්නේ බුදුපිෂාණන් වහන්සේයේ දහම් පැණිවිවියි, නිවන් පැණිවිවියි. මේ දහම් පැණිවිවිය-නිවන් පැණිවිවිය මිහිදු මහරහතන් වහන්සේ මිහින්කලා පැවිච්ච වැඩිම කරල සහ පිරිසකුන් සමග, දෙවනපැශියේ රජුමාට ඒ දහම් පැණිවිවිය දීමට 'නිස්ස, නිස්ස' යනුවෙන් ආමන්තුණය කළ බව සඳහන් වෙනවි. එහෙම ඒ මූල ද්‍රව්‍යමේ යෙදී පිටි-අධ්‍යාපි වැඩික යෙදී පිටි - රජුමාගේ අවධානය ඒ විදියට ධ්‍රීයට යොමු කරල මිහිදු මහරහතන් වහන්සේ බුදුර්ජාණන් වහන්සේයේ ධීම පැණිවිවිය-නිවන් පැණිවිවිය-ප්‍රමාණුකුලුව මේ දිවයිනාට ලබාදුන්න. බුදු රජාණන් වහන්සේ කළේන් මෙන්න මේ විදියට ධීම පැණිවිවිය, ධ්‍රීයටයේය කරන්න ගෙන්නිය නියෙන පුද්ගලයින් හොයාගෙන ශිෂ්ටීල, ඉකාමස්ම දුර් තත්ත්වයේ පිටි කෙනෙකුන් පවා ධ්‍රීඛානය- ධ්‍රීයටයේය-ලබාගැනීමට සමඟ නම් එබදු අය ලෙට පවා වැඩිමකරල. මේ බුද්ධි ගාසනය-ඒ කියන්නේ ධීම පැණිවිවිය, නිවන් පැණිවිවිය, ඒ අයට දී වදාල. දැන් අපි මාක්ස්කා කළ ගාර්ථ ධ්‍රීයට අදාළ නිලාන කරාවේ නියෙන්නෙක් බුදු පියාණන් වහන්සේ එක්කරා දුර් මාස්මණයෙක් ලෙට බුද්ධි ගාසනය අරගෙන පිය ආකාරයි.

බුදු පියාණන් වහන්සේ ගේනවනාරාමයේ වැඩි වාසය කරන අවස්ථාවක එක්කරා මිට්‍යාදාවේක බුජම්ණයෙක් ගෙනක් අසල කෙතකට තීමක් දුර්

කරනව්. ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ එකතට වැඩිම කළා. මේ බ්‍රාහ්මණය මිල්‍යාදෘශ්‍යීක කෙනෙක් නිසා ඇත්තිම බුදුපියාණන් වහන්සේ දැකළේ නොදැක්ක වෙශේ තමන්ගේ වැඩි යෙදිල හිටිය. තමුන් බුදුපියාණන් වහන්සේ ලැඟම වැඩිම කරල ඇපුව, 'බ්‍රාහ්මණය, මොකද මේ කරන්නේ?' කියල. බ්‍රාහ්මණය පිළිතුරු දෙනව්, 'හටන් ගෞතමය, මම කෙනක් සුදු කරනව්' කියල. කඩාව එව්වරසි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩිම කළා. තැවත ද්‍රව්‍යක් මේ බ්‍රාහ්මණය කෙනේ සි සාහනව්. එදන් බුදුපියාණන් වහන්සේ එකතට වැඩිම කළා. වැඩිම කරල ඇපුව. 'බ්‍රාහ්මණය මොකද කරන්නේ?' කියල. 'හටන් ගෞතමය, මම සි සාහනව්'. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩිම කළා. ඒ මුළුස්සය තමන්ගේ වැඩි යෙදුන. රේඛට බ්‍රාහ්මණය තැවත ද්‍රව්‍යක වපුරනව් ඒ තමන්ගේ කුමුර. එදන් බුදුපියාණන් වහන්සේ එකතට වැඩිම කළා. "බ්‍රාහ්මණය, මොකද කරන්නේ"? හටන් ගෞතමය, මම වපුරනව්. එකතිතුන් කඩාව ඉවරසි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩිම කළා. දැන් කෙනේ අස්වින්න හැදිගෙන එනව්. බ්‍රාහ්මණය ද්‍රව්‍යක් කෙනේ වල් තෙලනව්. ඒ අවස්ථාවින් බුදුපියාණන් වහන්සේ එකතට වැඩිම කරල අහනව්, "බ්‍රාහ්මණය මේ මොකද කරන්නේ"? කියල. "මම මේ වල් තෙලනවනේ, හටන් ගෞතමය". රේඛට කෙන රකින අවස්ථාවන් ආවා. දැන් ගොයම පැහැගෙන එනව්. ඒ අවස්ථාවිදින් බුදුපියාණන් වහන්සේ වැඩිම කළා. 'මොකද බ්‍රාහ්මණය කරන්නේ'? 'මම මේ කෙන රකිනව්'. ඒක නොවේ, මේ හටන් ගෞතමය, ඔබ මා ලැං නිතර නිතර එනව්. ඔබ මග මිතුයෙක් වෙනත් මින. අද ඉදෑල මෙය මිතුයෙක් හැටියට මම පිළිගන්නව්. මේ කුමුර අස්වින්න පැපුනාම කොටසක් හටන් ගෞතමයින්ට තොදී මම අනුහට කරන්නේ තැ', කියල ප්‍රකිෂ්‍යාවක් දුන්න. බුදුපියාණන් වහන්සේන් ආපසු වැඩිම කළා.

දැන් ගොයම පැහැල. සෙට වෙනි ද්‍රව්‍ය අස්වින්න කපාගන්න ලොකු බලාපොරෝක්තුවකින් යුත්තාව බ්‍රාහ්මණය ගෙදර හියා. එදා රු මහා මේස ගර්ජනා සහිත මහා බාරානිපාන ව්‍යුහාල අර මූල ගොයමම එහෙමම ගසාගෙන හිහිල්ල ගෙශේ. උදුසන බ්‍රාහ්මණය කෙනතට ඇවිල්ල බලන කොට මූල කෙනම පාලියි. දරාගන්න බැරි ගෝකයක් ඇති උනා. වැඩියෙන්ම ගෝක උනේ අර කමන්ගේ මිතු හටන් ගෞතමයන්ට අස්වින්නෙන් කොටසක් දී ගන්ට බැරිවීම නිසයි. කොකොම තමුන් මේ බ්‍රාහ්මණය ආපසු ගෙදර ඇවිල්ල ඒ ගෝකය නිසා ආහාර වර්ජනය කරල-ලුපචා කරල- කාමරේකට වෙලා බුදිය ගන්න. එදන් බුදුපියාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයගේ නිවසට වැඩිම කළා, වැඩිම කරල ඇපුව. 'කෝ මේ බ්‍රාහ්මණ උපාසක උන්නෑහේ?' කියල. ගෙදර අය කිවිවා, 'අන්න බුදිය ගන්නව මෙහෙම අලාබයක් වුනා කියල ඒක දරාගන්න බැරුව ගෝකයෙන්', බුදු පියාණන් වහන්සේ එකතට වැඩිම කළා.

'මොකද බ්‍රාහ්මණය, මේ?' කියල ඇතුළු. බ්‍රාහ්මණය පිළිතුරු දෙනාට, 'හටක් ගෞකමය, මම මෙන්න මෙහෙම ලොකු බලාපොරොස්තූ ඇතිකරගෙන හිටියා අස්ථිත්තා පැවුහට පස්සෙ මෙයින් කොටසක් දීල මිසක් අනුහට කරන්නේ තැ කියල. මට මෙන්න මේ තරම් විනායයක් සිදුවුනා. ඒකේ යෝකය නිසා මම මෙන්න මෙහෙම ආභාර වර්ණනය කරල, එවින් අපේක්ෂාව අන හැරල, බුදියගන්නවි' කියල. බුදු පියාණන්වහන්සේ විමුණනට, මබ දන්නවද මේ යෝකයට සේතුව?' කියල. බ්‍රාහ්මණය කියනවි: 'මම නම් දන්නේ තැ, මබ දන්නවද?' කියල. 'මටි, බ්‍රාහ්මණය. මම දන්නවි'. අන්න ඒ අවස්ථාවේ කමයි අපි අර මානවකා කළ ගාට්‍ර ධීමිය දේශනා කළේ.

'තාණ්ඩාය ජායති සොයො
තාණ්ඩාය ජායති ගය。
තාණ්ඩාය විජාමුනයයා
තන්ලී සොයො කුණො ගය.'

'තාණ්ඩාවේන් යෝකය හට ගන්නාට, යෝකය උපදිනාට. තාණ්ඩාවේන් හය හට ගන්නාට. තාණ්ඩාවේන් මූද්‍රන තැනැන්නාට යෝකයක් තැක. ගයක් කොයින්ද?' ඔවුවරපි බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලේ. තමුන් මේ බ්‍රාහ්මණය අහල අර බ්‍රාහ්මණයගේ හිත ඇතුලේ ලොකු විනා විජාවයක් ඇතිවිල විද්‍යානා ඇළාන පිළිවෙළින් උතුම් සොවානා මාණිජලය ප්‍රකාශා කළ බව බ්‍රාහ්මණයන් වෙනාට.

එනකොට. මේ තරම් මේ විනා විජාවයක් ඇති උනේ කොහොමද කියල අපි විකක් හිතල බලන්න ඕනෑ. මේ විද්‍යානායාන කියන ඒවි ඇතිලෙන කොහොමද? විද්‍යානාව කියල කියන්නේ විශේෂ දැකිමක්. අර බ්‍රාහ්මණය කමන්ගේ කොන් දැකිනය හිතෙන් අරගෙන හිතිල්ල ගෙදර බුදිය ගක්නේ. නිතරම හිතට පේන්නේ අර පාලුවේවිට කොයි. ඒ කොන දිහා බලාගෙන ඉන්න බ්‍රාහ්මණයට හිත දිහා බලන්නට අවස්ථාව සැලයීම වියයෙනුයි බුදුපියාණන්වහන්සේ අර ගාට්‍රව වදාලේ. බ්‍රාහ්මණය හිතුව කොක පාලුන නිසයි යෝකය ඇති උනේ කියල. තමුන් බුදු පියාණන්වහන්සේ අර ගාට්‍රව ප්‍රකාශ කළාට පස්සෙ සේරෙන්න ඇති, කොක පාලුවීම නිසා නොවේයි හිත පාලුවීම නිසයි මේ යෝකය ඇති උනේ කියල. අර කොන් අස්ථිත්තා වැවිනාවන් එක්කම තවක් දෙයක් වැශිනා. හිතේ ආගාවන් එයලා වැශිනා. මේ අස්ථිත්තාවලින් කරන දේවල්, තව කොනොකුන් දේ. මේ පින්වතුන් දන්නවනේ, ගොයිනැන් බන් කරන අය. කොයිනරම් ලොකු බලාපොරොස්තූ

සමුහයක් එක්කද මේ ගොයම වැඩිනින් කියල. අන්ත ඒ විදියට මේ බාහුමණයගේ හිත තුළ නොයෙකුන් ආසාවන්, බලාපොරොත්තු, හියනා ජාතිය වැඩිනා. අර ධාරානීපාත විෂාවෙන් ගොයම විනාශවේල ගණ් ගසාගෙන යනකාට ඒ ඔක්කොම ආසාවන්, බලාපොරොත්තු ගසාගෙන හියා. මේ බාහුමණය එකකාට තිකර තිකර හිතට මතුකර ගත්තේ අර පාලුකොන් දැකීනයයි. ඒක තිසා ඉතින් වැළැපෙනව්, දුක්වෙනව්, ගෝකවෙනව්. බුදුපියාණන් වහන්සේගේ ගාලාවෙන් ඇතිලත විපූචිය කොයිකරමිද කියනොන් බාහුමණය කෙන දිනා බලනව වෙනුවට ඇතුළත බැහුවා, හිත දිනා බැහුවා. මෙන්ත මේ ඇතුළක බැලීම කියන එකට ධීමියේ යෙදෙන විවනය කමයි. පින්වතුනි, 'යෝනියා මනපිකාරය'. බුවහින් මෙනෙහි හිරිම, කුසල් හෝ අකුසල් හෝ ඇතිවෙන්නා හිතෙන්. හැම දේකටම මුළුක වෙන්නා හිකයි. 'මනා පුබිඩිගමා ධමමා - මනාසේවයා මනාමයා' ආදී වියයෙන් බුදුපියාණන්වහන්සේ ප්‍රකාශකරල තියෙනව්. 'හිත පෙරවුවෙනව්, හිතම ග්‍රේෂ්චයි, මේ හැම දෙයක්ම හිතෙන්ම හටතන්න දේවල' කියල. ඒ විදියට ප්‍රකාශ කරල තියෙනව්. අන්ත ඒ වගේ මෙතනන් මේ ගෝකය ඇතිවීමට මුළුක උන් තමාගේ හිත බව - හිත තුළින්ම පැන තැගුණු දෙයක් බව මේ බාහුමණයට වැටුහා. එකකාට බුදුපියාණන් වහන්සේ 'තෘණාය විජාමුණකයා තත්ත්ව සෞකො කුනො භය.' කියල තෘණාවෙන් මිදුනු කුතුන්නාට ගෝකයක් තැන, භයක් කොයින්ද? කියල ප්‍රකාශ කළහම මේ තෘණාව එතනම තැනිකර ගැනීම තමන්ට අයිති දෙයක් බව බාහුමණය සේරුම ගත්ත. අර ගසාගෙන හිය ගොයම ආයිත් සෞයා ගත්ත බැවු. එකට ආයි ප්‍රතිකර්මයක් තැ. ඒ වෙනුවට ආහාර වර්ණනය කරල තිදාගැනීමෙක්, උපවාසයෙන් මරණය කරා යැමවන්, ප්‍රතිකර්මය නොවේයි. එකකාට ඒ තත්ත්වය කෝරුමිකන්තු බාහුමණයගේ හිත තුළ ඇතිවින විපූචිය අවසාන ප්‍රතිඵලය තමයි අර ව්‍යුවර්ති රාජ්‍යයටන් වඩා උතුමු සේවාන් මාධ්‍යිකලය ලබා ගැනීම. ඒ බාහුමණය මිට්‍යාද්‍යාමික බාහුමණයෙක් හැවියටයි මේ කාලාව ආරම්භ උන්. දැන් මේ සේවාන් එලය උෂ්‍ය උෂ්‍යනිවන් එක්කම, පින්වතුනි, කොනොක් හඳුන්වනින් ආයි පුද්ගලයෙක් හැවියට. ආයි තත්ත්වයක් ලබාගත්ත. උතුමු තත්ත්වයක් ලබාගත්ත. සාම්ඛ්‍ය දායාරිය ඇතිවිනා. මේ තරම් විශාල විෂකම්පලවියක් ඇතිවිනා. මේ බාහුමණය උගනොක් නොවෙන්න පුරුෂිනි. ඒ වගේම දුප්පන් මතුස්සයෙක්. නාමුන් මේ තරම් විශාල දෙයක් පිඛිවින් මෙකන තියෙනව වහ ගැඹුරු ධීමියක්. අපි කාවන් හිත යොද්වන්න වටින දෙයක්. දැන් මේ කාලෙ තිකර අහන්ට උෂ්‍යනිවන් දෙයක් තමයි: 'දීමිය ගැඹුරු කොටස ගැන හිත යොදන්න කාලෙ නොවේයි මේ. බොසාම දුක් ගැඹුට ආපදා විපත්ති ඇති කාලයක්. මේ රට හිරෙන් පැණියෙන් ඉතිරුනාට පස්සෙ තමයි ඒ නිවන ගැන, ඒ ගැඹුරු දේවල ගැන, හිතන්න මින්. එහෙමත් සම්ඛර කොනොක් කුල්පනා කරනව්. නාමුන් පින්වතුනි, ලෝකයේ කියෙනව්

'වේස්වලාගත්තා ආසිටිංද' කියල ජ්‍යෙෂ්ඨයක්. සමහර ආපදා විපන් කියන ඒම එන්නෙහි හරියට ආසිටිංද හැවියට. දැන් මේ මූළමණයට මේ කොහි පාලුවීම ලොකු ආසිටිංදයක් උතා. ඒක කුළුන් ඇසිටුවු ඒ විශාල විපුලවිය තිසා අර කරමි - ව්‍යුවර්කි රාජ්‍යයටත් වඩා උතුම්වූ. බුද්ධියාණක් වහන්සේ පුදුම පිදියට ප්‍රශ්නයා කළ-ශ්‍රයා ආයි තත්ත්වයක් මේ මූළමණයට ලබාගත්තා පුරුවන් උතා.

එතකොට මේ ආපදා, විපන්කි, කම්පනා ආදිය කුළුන් අපට මේ ව්‍යුරායි සහය මූළකරගත්තා පුරුවන්. දුක, දුකට හේතුව, දුක තැතිකිරීමෙන් ලබන නිවිම-නිවිනා-රේට මායිය වන, ප්‍රතිපත්තිය වන -අයි අෂටා-හික මායිය. මෙන්න මේ විදියට මේ විපන්කි කුළුන් ටිදියිනාභානා මූළකරගැනීම ගැන කළුපනා කරල බලනකොට, දැන් මය ඇඟානාය-දැනුම ගැන හිතන කොට බොහෝවිට හිත දුවන්නේ - මේ කාලේ කොකොනුන් කියෙනව විශ්ව විද්‍යාල කියල ජාතියක්-අන්න එවට. ඒවට කළාක්‍රික තමස් කියෙනව 'සරස්වි' කියල. මය සරස්විවලට යන්න බොහෝම අය උත්සාහ කරනව. ඒවට හිහිවිට අය එවායින් පිටවෙන්න - පාස්චෙන්න - බොහෝම උත්සාහ දරනව. තමුන් පින්වතුනි. බොහෝ දෙනෙක් දන්නෙහා නැතු අමි මේ කුවුරුන් ඉන්නෙහා එකකරු සරස්වියක බව. ඒක හඳුන්වන්නේ 'පිටින සරස්විය' කියල. මය අනික් සරස්විවල නොයෙනුන් විදියෙ විද්‍යා, ඇඟානා, කාක්ෂණ කියෙනව. ඉගෙන ගන්න. මේ පිටින සරස්විය විෂයයන් තුනයි කියෙන්නේ සමත් වෙන්න, පාස් කරන්න. මොනවද එ? බුද් පියාණන් වහන්සේ එව දක්වා කියෙනව-අස්සාද, ආදිනාව, තිස්සරණ කියල. 'අස්සාද' කියල කියන්නෙහා ආස්සාද පැස්සය-රහවිදීම-පැස්සකාම සම්පත්කිය, ආස්සාදය. මෙක තමයි පලමුවෙනි පාවම්. මා හිතන්නේ මෙහන ඉන්න කුවුරුන් මේ පාවම්මෙන් නම් හොඳවම සමත්. මේ පැස්සකාම සම්පත්කිය කියන එක සංසාර සක්ෂාතියන් කුවුරුන් පාස්කරල කියෙනව. රේඛ පාවම තමයි 'ආදිනාව'. ඒ පැස්සකාම සම්පත්කිය යොයෙන්වට ගැම තිසා-එවා වේදුවන්-පිදින්නට වෙන දුක්ගැහැව, එවායේ අනිශ්චිත විපාක ආදිය. දුක් කාලිකටොලු, ආපදා, විපන්කි-ඒ හැඟ එකකාම ආදිනාව පැස්සයට ගැළෙනාවා. ආස්සාද පැස්සය විකායි, ආදිනාව පැස්සය වැඩිහි, තමුන් වැඩිදෙනෙක් ආස්සාද පන්කියෙ තමයි ඉන්නේ. ආදිනාව ගැන හිතන්නටින් පෙළුවෙන්නේ නැතු. එවා දිභා බලන්නාවන් හිත යොමුකරන්නේ නැතු. තමුන් පින්වත්ති, මේ ආදිනාව කුළුන් කමයි රේඛ පන්කියට යන්න පුරුවන් වෙන්නේ. 'තිස්සරණ' කියල කියන්නේ සයරින් තික්මීම. සංසරණය කියල කියන්නේ එකතුනා කරකැවීම විශේ මේ සංසාරය ගමන් කිරීම. දැන් මේ පින්වතුන් දන්නට මය වාහනයක් එහෙම පුහන් දුරකියා කියල ඒ දුර ප්‍රමාණය සටහන් වෙනව. තමුන් කොයිනරමු දුර හියන් මොකක්ද වෙන්නේ?

අර රෝදය එකුනම් කරකුවෙනව්. අන්න ඒ වගේ, එක අකුකින් බලනාකොට අනානත කාලයක් අපි මේ සංසාරය ගමන් කරල තියෙනව්. මහා දිග සංසාරයක් කියල අපි පාචිචිති කරනව්. වචන යොදනව්. නමුන් මේ තරම් දුර හියාට මොකද. එක තැනමයි කරකුවිල තියෙන්නේ. ජාති-ජරා-ව්‍යාධි-මරණ කියන ඒ විදියට රෝදය කරකුවූනා කියල ගන්නාන් පුරුවන්. එහෙම තැනම් ඒ තමන් බලාපොරොන්තු වෙන ඒ ඒ බලාපොරොන්තු ඉඩට කරගන්න යොදන ප්‍රයක්නය විතරයි. එකෙන් කෙළවරක් නැ. අර රෝදය එකකුනම් කරකුවෙන්න වගේ.

ඉතින් මන්න මය විදියට සංසරණය කියන්නේ එකම තැන කරකුවිල්ලක්, එහෙම තැනම් තැනම් සැරිසැරිල්ලක්. ඒ වගෙම 'නිස්සරණ' කියල කියන්නේ ඒ වටවලල්ලෙන් පැහැම, නික්මීම, සයරින් මිදීම. මේ නිස්සරණ ශේෂීය-මේ නිස්සරණ විෂය-මේ නිස්සරණ පාචිම-කමයි සමත්වෙන්න තියෙන්නේ. මේ ලෝකයේ මේ යුතායේ, පළමුවෙන්ම මේ තීවිත සරසවිය මය පාචිම් තුන පාස්කරල සමත්වූන උත්තමය තමයි බුදුපිශාණන්වහන්සේ. ඒ අනුව රහකන් වහන්සේලා. දැන් මේ ඉඩම්යෙන් ඒ සරසවිය සෝච්චන්ප්ලය කියන පළමුවෙහි ආයි තත්ත්වය ලබාගත්තේ. මෙන්න මේ තීවිත සරසවියෙන් අවස්ථානුකූලව පාචිම ඉගෙන ගත්තොත් එක තමයි තීවිතයට ඉතුරුවෙන්නේ. එක තමයි කෙනෙකුගේ විමුක්කියට උපකාරී වෙන්නේ. මේ සෝච්චන් එලයෙන් ලබන විමුක්කිය කොයිතරම් ශේෂයා එකක්ද කියල බුදුපිශාණන් වහන්සේ නොයෙකුන් උපමාවලින් දක්වල තියෙනව්. එක් අවස්ථාවක නියමිට පසරිකක් අරගෙන බුදුපිශාණන් වහන්සේ සංසාර වහන්සේලාගත් විමසුවා 'මේ පසරිකද වැඩි, මහපොලොවේ පසද වැඩි' කියල. සංසාර වහන්සේලා පිළිතුරු දුන්නා: 'හාගාවිනුන් වහන්ස, මේ නියමිට පස බොහාම විකයි. මහ පොලොවේ පස තමයි වැඩි' කියල. අන්න ඒ උපමාව ආගුයෙන් බුදුපිශාණන්වහන්සේ ප්‍රකාශ කළා. සෝච්චන් තත්ත්වය ලැබූ කෙනා ඒ තමාගේ සංසාර දුබසැකියෙන් අන්මිදුනු, ඉවරකරගන්තු, දක් ප්‍රමාණය වගේ තමයි අර මහ පොලොවේ පස. නිය පිට තිබුනු පස වගේ ඉතාම විකයි තව ඉතුරුවෙලා තියෙන්නේ ඉවර කරගන්නව්. ඒ මොකද? සෝච්චන් පුද්ගලය තැවත සංසාරය ඉපදෙන්නේ හන් සැරුයක් පමණයි. ඒ වගෙම, අපායට යන්නා නැ. එක විශාල-පුද් විදියෙ-සහනයක්. සෝච්චන් තුළු පුද්ගලයෙකුට අපාය තමන්ගේ යෙදර වගේ. කොයි වෙලාවේ කොයි විදිය පාපකම්යක් නිසා අපායට යන්න වෙනවද කියල නැ. සෝච්චන් පුද්ගලයාගේ පිශේ ඇතිවුතු ඒ විභාවයේ පරිවිතීනය නිසා, ඒ ආයි තත්ත්වය නිසා, විදැක්කාදානවලින් ඇති උතු ඒ දහම් ඇය පහළුවීම නිසා, අර අපායගාමී අකුසල් කරන ගස්තිය තැකි වූනා. අනීතයේ කරන ලද අකුසල් තිබුනක් තැවත අපායට යන්නා නැ. අන්න ඒ තරම් පුද්ම

විදියේ විමුක්තියක් ඒ සෝච්චන් එලුයෙන් පට්ට කොනොතුව ලැබෙනව්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ අර නියපිට පසටික වගේ තමයි සෝච්චන් පුද්ගලයට තව ගෙවින්න නිබෙන සංසාර දුක්. මිදුනු සංසාර දුක් මහ පොලොවේ ඉතිරි පස් වගේ තමයි කියා. කවිත් උපමා දක්වී නියෙනව්, ඒ වගේම. මහා සමූද්‍රයෙන් තානා ගක්කු දියඩිලු දෙක තුනක් වගෙපි අර තව ගෙවින්න නිබෙන දුක් වික. ගෙවූ දුක් සමූහය-ඉවිර කරගක්කු දුක් සමූහය වගේ තමයි මහා සමූද්‍රයේ ඉතිරිවූ ජලය. කවිත් ඒ වගේ උපමාවක් දක්වී නියෙනව්. හිමාලය පරීකාය තුම්සුමයෙන් ගෙවිල හිහිල්ල අඩ ඇට 7ක් පමණවූ කුඩා ගල්කුව 7ක් රිතරක් ඉතිරි වුනොන්. ආන්න ඒ ගල්කුව 7 වගේ තමයි අර සෝච්චන් පුදාලයට තව ගෙවින්න ඉතුරුවිල නියෙන දුක් වික. මිදුනු දුක් සමූහය තමයි අර හිමාලය ගෙවූණ පස් කොටස. අන්න ඒ වගේ නොයෙකුන් උපමා දක්වී නියෙනව්. සෝච්චන්, සකඳාගාමී, අනාගාමී, අර්හක් කියල මාත්‍රීල්ල හතරක් නියෙනව්. එයින් පළමුවෙනි එකෙන් පට්ට ලැබුණු විමුක්තිය කොටී තරම් විභාල දෙයක්ද, කොටිනරම් උනුම් දෙයක් ද කියල හිතාගන්න පුදුවන්.

එකකොට අර උදුල්ලට ගොන්තුවිල වල් කොට්ඨීන් හිටපු, 'හවන් ගෞතමය' කියල මුද පියාණන් වහන්සේට ආමත්තුණය කළ, අර මිශ්‍යධාමවික මාසම්තුය, කොක ටිනාග උනාට පස්ස අන්න අර බුදුපියාණන්වහන්සේ වකුවර්ති රාජ්‍යයටන් වඩා, මූල්ලොව අධිකාරීකම්වන් වඩා, දිවා ලෝකයේ යාමටස වඩා, ග්‍රේයා ගැටියට සැලකන සෝච්චන් එලය ලබාගන්න. මෙයින් අපට පෙනෙනව් ගැඹුරු ධම් කියන ජාතිය - 'විද්‍යානා ඇාන' කියන ජාතිය- උගුණ්වට, උපාධිලාභීන්ට, සරසවිවිලට හිය අයට, පුමණක් හිමාවුනු දේවල නොවේයි. මේ ගොටිකුන් බන් කරන මේ පින්තුන්වන් තමන්ගේ එවින සරසවියෙන් ප්‍රයෝගන ගන්න කළුපනා කරනව හම් මේවා ලබාගන්න හැකි බව. දැන් අර මිශ්‍යධාමවික මාසම්තුයට යම්කිහි ගැඹුරු පුණු ගක්කියක් කිමුණු නිසා බුදුපියාණන් වහන්සේගේ ගාරා ධම් අපනාවන් එක්කම අර කරම් පරිවානියක් සිඛ උනා. මේ පින්තුන්ට විකන් ගැන නිහෙනට පුළුවන් මොකද මේ තුන්ලෝකාගු බුදුපියාණන් වහන්සේ මේ තරම් වැඩි නියෙදී, අර කරම් සංසාර වහන්සේලා පිළිබඳ වැඩිකටයුතු නිබෙදී, මේ බමුණෙක් කොනක් සියාන පැහැට සිප සැරුයක් වැඩිම කළේ කියල. මුද පියාණන් වහන්සේ එකනව් වැඩිම කළේ අර බමුණෙගේ කොන පැහැනකා. බලාගෙන ඉදාල අස්වුන්ගෙන් කොටසක් ලබාගන්න නොවේයි. බමුණෙගේ හිත පැහැනකා. බලාගෙන ඉදාල තමන් ලබාගන්න අමාමහ නිවන් අස්වුන්ගෙන් කොටසක් ලබාදීමටයි. බමුණෙගේ හිත පැපුනා අන්න අර අස්වුන්න ටිනාග මුද ද්‍රව්‍යයි. සමහරවිට මේ පින්තුන්ගේ හිත පැහැන්න ආපදා විපන්හි

ලැබුනහම. දැන් මේ කාලේ ඒව පිළිබඳව අමුත්‍යවෙන් කියන්න මින තැ. තමන්ගේ දුදරුවන්, තැ හිතවතුන්. කොයි විදියේ අවස්ථාවලදී එවින කෙළවර කරගන්නවද කියල. සමහරවිට අසාධා රෝග වලින්, සමහරවිට මහා කම්පන්වලින්, මහා හිතිජාලා මැද විනායයට පත්වෙනවා. එවින සරසවියේ ඒ විදියේ පාඩම් ලැබේලක්, ඒවා ගැන හිත යොදවන්නේ තැති කිසා අර මිශ්‍යාදූෂික බුණුව කරගන්න පුරුවන් වූ දේ වන් කරගන්න බැ බොඳයින්ට. ඒ වෙනුවට ඒ විදියේ ඇතැම් අය කළුපනා කරන්නේ මේ ගැඹුරු ධ්‍රී-නිවන. ලෝකෝත්තර මාගිලිල-කියන ජාතිය පිළිබඳව කළුපනා කරන්න මිනේ රට සමාජීමන් වෙලා, කිරෙන් පැශීයෙන් උතුරන අවස්ථාවක පමණයි කියල. 'එනක අපි ආර්ථිකය නාභා හිටවන්න බලමු. බාර්ලිකයට මොනව උත්තන් කමක් තැ.' අන්න ඒ විදියේ මහිමතාත්තරයි ලෝකයේ තියෙන්නේ. නමුන් මේ පින්වතුන්ට හිතාගන්න පුරුවන් මේ පොඩි කපාව ආගුයෙන්-දැන් කපා කියන රාතිය, කොටී කපා, නවකපා ආදිය මේ පින්වතුන් බොහෝම ආසාවෙන් කියවනවි. ඒවායින් ගතයුතු ආද්‍යීයක් තැ. රසවිදීම මියක්. නමුන් ධ්‍රී කපා තුළින්, එවන පුවසකි තුළින්, අපට උගත හැකි පාඩම් බොහෝමයි. මේ ගාසනයේ ගෙර-ගෙරුයෙන්ගේ එවන වරින පිළිබඳව, උපාසක-ළපායිකාවන්ගේ එවන වරින පිළිබඳව කියවන කොට පෙනෙනව බොහෝ දෙනෙකුට මේ උතුම් හිරියාණ ධ්‍රීය අවබෝධ වුන් මහා කම්පනා රාහියකට මූෂණදුන් අවස්ථාවල බව. කිසා ගෝනම්, පටාවාරා ආදින්ගේ පුවසකි අ-ගුලීමාල ආදි ඒ විදිය නොයෙකුත් අය, මහා එවන ගැටුණ මධ්‍යයේ ඒ අන්දුකීම් තුළින් තමයි, වුතුරායී සත්‍යය අවබෝධ කරගන්නේ. එනකොට එබදු ඒ අවස්ථාවල අපවන් තිබෙනවි. ඒවාට තමයි අපි අර කිවිවේ 'විස්වලාගන් ආභිර්වාද' කියල. 'විස්වලාගන් ආභිර්වාද' කියල කියන්නේ, අපට පෙනෙන්නේ ඒවා ආපදා හැටියට. අපට පෙනෙන්නේ විපන්ති හැටියට. කම්පනා හැටියට. නමුන් ඒ කම්පනා පිදුවෙන්නේ මොකටදී? අර සංසාරය යම්කිසි අවස්ථාවක් එනාට සෘණ සම්පන්නිය හැටියට. බුදුපිශාණන් වහන්යේ මේ සෘණ සම්පන්නිය අගය දක්වල තියෙනවි. සෘණය කියල කියන්නේ මොහොතු. 'උතුම් මොහොතු ඉක්මයා නොදැවූ' කියල බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙනවි.

'බණා වෙ මා උපවිගා
බණාතිනා හි යොවන්නි
නිරයහි සමපිතා'

'උතුම් මොහොතු-නැකනා-ඉක්ම යා නොදැවූ. එහෙම ඉක්ම ශියෙක් තුළිලාට නිරයේ වැට්ලා දුක් විදින්න පිදි වෙනවා.' මොකක්ද මේ උතුම් මොහොතු කියල කියන්නේ?.

මුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළා, ලෝකයේ බොහෝදෙනා 'බණකිවෙටා ලොකො, බණකිවෙටා ලොකො' කියල ප්‍රකාශ කරනුවයි, මේ ලෝකය කියන්නේ මොහොතට වැඩි කරන, වෙලාවට වැඩි කරන, කැනාක් කියල. දැන් තම් වෙලාව කියන එක සළකාගතන්නක් බැරු කරමට බොහොම් ව්‍යාකුලයි. නමුන් බුද්ධියාණන් වහන්සේ තැකත කියල හැඳින්වුවේ මේ බුද්ධියාණපාදකාලයේ ලබන ඇානවිනා මුළුමා ආතම හාවයයි. කාරණා රාජියක් එකතුවේලා තමයි කෙනෙකුට මේ බුද්ධියාද කාලයක ඇානවිනා මුළුමා ආතම හාවයක් ලබන්න පුරීවන් වෙන්නේ. මුදු කෙනෙක් පහළ උනක් තමන් තිරියන් ලෝකේ ප්‍රේක් ලෝකේ අසුර ලෝකේ එහෙම උන්පත්තිය ලැබුවා තම්, මේ ධ්‍යායට තැවුරු වෙලා ධ්‍යානුකුලට එවන් වෙලා තිවන් ප්‍රකාශ කරගන්න, සහරින් මිදෙන්න, අවස්ථාව සැලයෙන්න තැහැ. නමුන් බුද්ධියාද කාලයක ඒ ධ්‍යාය පවතින කැනක මුළුමාසම්හාවයක් අඟ විකල්භවයක් තැකිව ඇානගස්සිය ඇතිව ලැබුවා තම් අන්න එකට තමයි ක්‍රියා සම්පත්තිය කියල කියන්නේ. ඒ සෑන සම්පත්තියෙන් වැඩි ගැනීමට තමයි මුදු පියාණන්වහන්සේ අපට තිකරම අවවාද කරල තියෙන්න. එකා අයය දක්වා තියෙනවා. මක්නිසාද? වියෙෂයෙන්ම අර මෙනහා සඳහන්වූ ආකාරයට සෝවාන් පුද්ගලය තිරයෙන් මිදෙනාව-පළමුවෙන්ම මිදීම. මේ හැම කෙනෙක්ම කළුපනා කරන්ට ඕනෑ, සහරින් - මුළු මහන් සංසාරයෙන් - මිදීම ලැබෙන්නේ අර්හතවයෙන්, ඊට මෙහා පළවෙනි මාණීඇානයෙන්ම ලැබෙන පුදුම අන්දමේ විමුක්තියක් තමයි මේ අපායට යාමේ යයානක තත්ත්වයෙන් මිදීම-අත්මිදීම. අනනා කාලයක් ලෝක සත්තවය තිරියන් ලෝකයේ, ප්‍රේක් ලෝකයේ, අසුර ලෝකයේ, තිරයේ මහා දුක් විදින බව බුද්ධියාණන්වහන්සේන්, අභිජාලායී මහරහතන්වහන්සේලාන්, ප්‍රකාශ කරල තියෙනව්. අන්න ඒ තරම් ආපදා සම්පත්තා අවදානම් තත්ත්වයක් ලෝකයේ-කිරිතයේ-තිබෙන තියා මෙන්න මේ උතුම් තත්ත්ව, රිදිකිනා ඇාන, මාණීපල, වනුරායී සත්‍යය, කියන දේවල් පැන්තකට කළුපු කරන්නේ තැකිව, මේ තමන්ට අන්දකින්නට ලැබෙන ආපදා විපත්ති තුළින්, මේ යයානක කාලයීමාවවල ලබන අන්දුකීම් තුළින්, පාඨම් ඉගෙන ගන්න ඕනෑ. සමහර කෙනෙක් හැමදාම එකම ගණන හදනාව. හදන්න හදන්න වැරදියි. හරි උත්තරය එන්නේ තැ. අන්න ඒ වියේ තමයි මේ සංසාරය සත්තවය මේ වනුරායී සත්‍යය තෝරුම් ගන්න බැරුව ගමන් කරන්නේ. මුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරල තියෙනව්. 'මහගෙනි මමන් තුමිලන් මේ කරම් අනාන්න කාලයක් අවධාවන් වැඩිල තණ්ඩාවන් බැඳිල මේ සංසාරයේ ගමන් කළේ මේ වනුරායී සත්‍යය නොදැනීමෙන්ය' කියල. වනුරායී සත්‍යය අවබෝධ කරගැනීමට එවිතයෙන් ලැබෙන අන්දුකීම් උපකාර කරගත යුතුව තිබෙනව්. යම් ආපදා විපත්ති එනවා තම් ඒ මුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුක් පිළිබඳ සත්‍යයයි. එකෙන් කොටසක් මට මේ

ලැබේල කියෙන්නේ. මේකා යට නියෙන්නේ කඹාවිසි කියල' අර මාසම්ලයට කේරුන වෙය. ඒක යෝනිසො මනයිකාරයෙන් කරන දෙයක්.

'යොනිසො මනයිකාරය' කියල කියන්නේ තුවැනි මෙතෙහි කිරීම. යම් යම් දේවල් යම් කැනකින් පැන තකිනවා නම් එනන-ල් දිජා බැඳීම. එකින් එහා පැන්ත බලාගෙන හියෙක් කවදාවන් ඒකා පත්‍රය අවබෝධ වෙන්නේ නැහු. 'අයොනිසො මනයිකාරය' කියල කියන්නේ අනිසි මෙතෙහි කිරීමයි. ඇත්ත වශයෙන්ම, සෝච්චන්වීමට උපකාරවන කාරණා හකරක් නිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියෙනව් 'සඩුරිස ය-සෙවා, පාදම්මසවනා', යොනිසො මනයිකාරෝ, ධම්මානුධම්පරිපත්ති' කියල. 'සඩුරිස ය-සෙවා' කියන්නේ සඩුරුම ආගුයයි, කලුෂාණීත්‍ර ආගුයයි. 'සැරම පවතා' කියන්නේ ධම්මානුධම්පරිපත්ති ඇසිම. 'යොනිසො මනයිකාරෝ' කියල කියන්නේ තුවැනි මෙතෙහි කිරීම. රීලඟට 'ධම්මානුධම්පරිපත්ති' කියල කියන්නේ ධම්මානුධම්පරිපත්ති-ආයි අභ්‍යා-ඩික මායියයි. එනකාට මෙන්න මේ හකරයි. දැන් අර මාසම්ලයට මේ හකර සම්පූල්‍යේ උත්‍යා කියල සමහරවිට කෙනෙකුට ගැන හිතෙන්න පුරුවන්. නමුත් අතිත ප-සාරය ඒව පුරුල කියන කෙනාට ඉහාම පුරු උදව්වකින් ඒ ගැනුරු අවබෝධය ලබාගන්න පුරුවන්. වැට්ටීම කියන එක ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආකාරයටයි එන්නේ. දැන් මේ පින්වතුන් අකරක් සමහරවිට විකාස් කියන කොට තේරෙන අය ඉත්තාව. සමාජයේ කාලාවක් නියෙනවා 'මට නම් සැරෙනකාට තේරෙනව්' කියල. අන්ත ඒ වශ. සැරෙන කොට තේරෙන අයක් කිටියා. බුදු පියාණන්වහන්ස සැරෙනකාට, යන්තම් එක ව්‍යවහයක් දෙකක් පාවතිවි කරන කොට, එකිනීම තේරුම් අරගන නිවත අවබෝධ කළ අයක් කිටියා. සමහර අයට විකාස් දිගට කියන්න වෙනවා. සමහර අයට නොයෙකුක් විදිය උපක්‍රම යොදාලම කියන්න වෙනවා. දැන් මෙතනක් බුදුපියාණන් වහන්සේ අර මාසම්ලය තුළ ගුඩාව ඇති කරන්න කුලුපගවීමක් වෙය නිතර කොහ ලැබ ගිහිල්ල පින සකස්කළා. බුදු පියාණන් වහන්සේ දැක්කා ඒ කරම් අලාභයක් මාසම්ලයට වෙන බව. ඒක නොදුකා නොවේයි-අස්විත්තන්නේ කොටක් බලාපොරෝකුවෙන් නොවේයි. නමුත් තුමානුකුලට, ඒ වෙනුවෙන් විශේෂ වෙනෙයක් අරගන, බුඩ් යායනාය අර මාසම්ලය ලැබට අරගන ගිය. ඒකා ප්‍රතිඵලය කමයි මාසම්ලය ඒ විමුණිය ලැබීම.

ඒ විදියට මේ පින්වතුනු උත්සාහවන්ක වෙන්න වින තමන්ට ලැබෙන එවන ගැටුම් තුළින්, ආපදා තුළින්, ඕරිනයේ යථා තක්විය අවබෝධ කරගන්න, ස-සාර කන්විය අවබෝධ කරගන්න. සැමදාම හෝඩ් පන්තිය ඉත්තාව වාගේ ආස්ථාද පන්තියෙම ඉත්තෙන නැතුව්. මේකා ආදීනාව පක්ෂයක් නියෙනවා

කියල බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ‘මම ලෝකයේ ආස්ථිය ප්‍රකාශය යොයාගෙන ගියා. ලෝකයේ යම් ආස්ථිය ප්‍රකාශයක් නියෙනවා නම් මම එක කේරුම් ගත්තා. රේඛට මම ආදිනව ප්‍රකාශය යොයාගෙන ගියා. ඒ ආදිනව තත්ත්වයන් මම කේරුම් ගත්තා. රේඛට මම ලෝකයෙන් නිස්සරණය - නිකම්ම - පිළිබඳව පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කියන වචනයන් යොදනවා. එකන් මේ කාලයේ පාටිවිති කරන එකක් ඔය හාස්තීය කටයුතු පිළිබඳව ‘පර්යේෂණ’. අනාරිය පරියෝගනා, අරිය පරියෝගනා කියල වචන දෙකක් යොදල නියෙනවා-අනායි පර්යේෂණයන්, ආයි පර්යේෂණයන්, අනියි සෙවීමන් නියි සෙවීමන්. එකකාට බුද්ධියාණන් වහන්සේ මේ ආයි පර්යේෂණය තුළින් ඒ නිස්සරණය-නිචන-අවබෝධය කළා. අවබෝධ කරගෙන තමයි බුද්ධියාණන් වහන්සේ රේඛට ලෝක සත්ත්වයින්ට-දෙවියන්ට, මත්‍යාජින්ට, අර විදියේ දුරි පුදගලයින්ට, තොයෙකුන් අත්වරවලට පාතු වූනු සත්‍ය පුරුෂයින්ට මහා ආමරිකයන්ට, වරික දුෂ්චිත අයට ඒ වගේම සංස්කා වහන්සේලාට තොයෙකුන් නිරික, පරිභාෂ්ක, නිගණ් ආදින්ට-හැමදෙනාටම උපකාර කළේ. උන්වහන්සේට පෙනුන මේ අයගේ පංඡාරයේ යම් යම් සොද ගුණන් නිබෙනවා කියල. නරක ගුණවලට, එවා යටපන් කරන අත්දමේ දළු දේශනා කරල ඩ්‍රිංගුඩම් ප්‍රතිපත්තියට ගත්තා. දැන් මෙතන අර සත්පුරුෂ ආයුර උපකාර වෙනවා. රේඛට සඳහා ගුවන් ගුවන්. අර බ්‍රාහ්මණයට එකවර ලැබුන මේ හකරම. ලෝකයේ ඉන්න උතුම්ම කළුයාණ මත්‍යාජිවහන්සේ තමයි ඒ බ්‍රාහ්මණයෙහි කෙන ලෙගට - අර නිවසට - වැඩම් කළේ. එකකාට ඒ සත්පුරුෂ ලාභය ලැබුනා. සඳහා ගුවන් හැරියට අර ගාලා පද උනත් ඇතිවුනා. රේඛට යෝනිසේමනායිකාරය. බ්‍රාහ්මණය හිත යොදවලා, කෙනේ දැකීනාය වෙනුවට හිත දිභා හැරිල බලල ඒ සත්‍යය වචනා ගත්ත. යෝනිසේ මනයිකාරයෙන් ඩ්‍රිංගුඩම් ප්‍රතිපත්තියටත් මග පැදුන. දැන් මේ කාලේ සම්භරවිට කෙනෙක් හිතන්න පුරුෂන් මුළු එවිතයම ආර්ය අභ්‍යාගික මාගියේ යෝදීමය කියල. ඇතුළුම් කෙනෙකුට එහෙමත් යෝදීම අවශ්‍ය වෙනවා. නමුත් අතිනයේ ඒ දළු පුරුල නියෙන කෙනාට ඉතාම සුඩ වෙලාවකින් අර ඩ්‍රිංගුඩම් ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනවා. දැන් කෙනෙක් ලෝකයෙන් හිත මැන් කරගෙන උපවාස කරනවා නම් මට තිවිකය එපා කියල, ඒ තැනුක්නා තුළ කෙලෙස් අඩුවි. එවින අපේක්ෂාව තැනි කරගෙන නියෙන්නේ වැරදි අදහසකින් නමුත්, අන්න එබදු අවස්ථාවක බුමුණුට මේ දීමය වැවෙනවන් එකකම ආර්ය අභ්‍යාගික මාගිය හිත ඇතුළු සම්පූර්ණ වෙන්න ඇති. එක ඉතාම ගැඹුරු දෙයක්.

දැන් මේ පින්වතුන් දත්තාට දේශීන්නක වලී දකින්න බොහෝම දෙනෙක් ආසාවන් ඉත්ත බව - කුඩා දරුවන් එහෙම. ඔය මේ වගේ වැඩුගැනෙන එන වෙලාවක අභ්‍යන්තරය දිභා බුප්‍රේවහම කලාතුරුකින් අපට දකින්න පුළුවන් දේශීන්නක්.

නමුත් තැමසිටම එකෙම දකීන්න බැඹුවනත් දේශන්නකා හිබෙන පුදියාගේ උස්සන විෂේ බලන්න පුරුවන් මය වැළක කොලයක එල්ලන පොඩි පිළි බිත්දුවක් දිහා හරියට එල්ලයට අනුව ඉර පායන වෙලාවක බලනකාට. අරක මැණිකක් වෙශේ දිලියෙනව. ඒක ඇතුළු අර රුම් දකීන්න පුරුවන් වෙනව. පිළි තිළුවක් තුළින් පුරුවන් දේශනු විෂේ දකීන්න. ඒ වෙශ තමයි, පොඩි ගාටාවක් - ගාටා පදයක් - වචනයක් - තුළින් කෙනෙක් හරියට ඉලක්කය අනුව බැඳුවා නම්, සමාක් දූෂ්චරිය ඇති කරගන්නා නම්, ඒ නැහුණ්නාට පුරුවන් ඒ තුළින් නිවන දකීන්න. ඒ වෙශ දෙයක් තමයි අර බ්‍රාහ්මණය තුළ ඇතිලා විනත ටිපුවය.

අනුතා ඒ විදියට ගැනුරින් කළුපනා කර බලන කොට මේ ධම් කථාවකින් අපට ආදාශී රාශියක් ගන්න පුරුවන්. ඒ වෙශේ අපේ මේ තිවිකය ගෙවීයන ආකාරය. තිවිකයේ යථා ස්ථාවය, නිතර මෙනෙහි කරන්න මින. මූද් පියාණන් වහන්සේ මේ තිවිකයේ යථා ස්ථාවය යථාරිය (දැන් මේ වචනය යොදනාව සමාජය) 'ඇත්ත ඇති සැටිය' දක්වල තියෙනව ව්‍යකාශ හතරකින්. ධම් මාන්‍යකා හතරකින්. මේ සහර තමයි:

1. උපනීයකි ලොකො අඩුවාවා
2. අනානාණා ලොකො අනාමියාරෝ
3. අයසකා ලොකො සංඛ්‍යා පහාය ගමනීය.
4. උෂනා ලොකො අනිනෝ කාල්‍යාදාපො

මේ ධම් මාන්‍යකා හතර පිළිබඳව හොඳ විවරණයක් අපට ලැබෙනව රධිපාල ස්ථාමීන්වහන්සේගෙන්. රධිපාල ස්ථාමීන්වහන්සේ කියන්නා මේ ගාසනය ග්‍රුද්ධාවෙන් පැවිරිවුවන් අතර අග කනාඩර ලැබූ කෙනෙක්. මූද් පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කමන්වහන්සේගේ ප්‍රාවිකයින්ට ඒ ඒ අං අනින් අගනාඩුරු දෙනව. ප්‍රජාවෙන් සාර්පුනා ස්ථාමීන් වහන්සේ අගයි. සඡ්‍යාමිතුන් අතර මූලග්‍රන්ථ මහා ස්ථාමීන්වහන්සේ අගයි. උපස්ථායකයින් අතර ආනන්ද ස්ථාමීන්වහන්සේ අගයි. දැන් මේ කාලු සරසටිවලුන් නොයෙනුන් උපයි දෙනවෙන් ඒ වෙශ. ඒක ලෞකයට ආදාශීයක් වශයෙන්. ප්‍රජාව මින නම් මේ පැක්ක බලන්න. සඡ්‍යා මින නම් අර පැන්න බලන්න. මය විදියට. උපස්ථාත කටයුතු පිළිබඳව මින නම් මේ පැක්ක බලන්න. මය විදියට. ඒ වෙශ ග්‍රැන්ඩ් කිබෙන ශක්තිය, ග්‍රැන්ඩ් කිබෙන පුදුම ප්‍රාතිභාසිය, දකීන්න මින නම් රධිපාල ස්ථාමීන්වහන්සේ දිහා බලන්න. මොනද රධිපාල ස්ථාමීන්වහන්සේ මූද්‍යමියාණන් වහන්සේගෙන් එකවරක් දිවා අඟල පැවිරිවෙන්න අවසර ඉල්පුව, මුද්‍යමියන්ගෙන්. රධිපාල ස්ථාමීන්වහන්සේ මහා දිනවෙන්ක

ප්‍රවීලක කෙනෙක්. තමන්ගේ මුළුපියන්ගෙන් අවසර ඉල්ලුවාම ඒ කරුණ වයසේදී, ඒකට අවසර ලැබුණේ නෑ. එකනම ඩීම දිගා වූතා. 'එකුණො මරණය එකුණො පැවිද්දට අවසර' කියල. මාරුත්තින් උපවාසයක් ආරම්භ කළා. අනුමිමට මේක බෙරගන්න බැරිව යාලුවෙන් එකඟුවේලා මුළුපියන්ට කරුණු කියල යම්තම් පැවිදිවෙන්න අවසර ලබාදුන්න. ඒ රට්තිපාල ස්වාමීන්වහන්සේ රහන් උපවාස පස්සෙ තමන්ගේ ගමට වැඩිම කළා. කුරු පුද්ගලට වැඩිම කළ අවස්ථාවේ ඒ කුරු රට්ති කෝරවා රජතුමා රට්තිපාල ස්වාමීන්වහන්සේගෙන් ඇසුරියා ඇයි රට්තිපාල ස්වාමීනි මේ කරම් බනවන් ප්‍රවීලක ඉපදිල මේ තරම් කරුණ වයසේදී ඇයි පැවිදි උනේ කියල. පැවිදිවෙන්න මොකද ජේතුවි? කියල ඒ අවස්ථාවේ රට්තිපාල ස්වාමීන් වහන්සේ කියනවා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ බ්‍රම මාන්‍යකා හතරක්-කීරිතය පිළිබඳ යථාරිය ප්‍රකාශ කරන බ්‍රම මාන්‍යකා හතරක් - අහල, ඒක කන්ෂවය දැනාගෙන, දැකළ, ඒක සත්‍යවාචි කෝරුම් අරගෙනයි මම පැවිදි උනේ කියල. නිකම්ම නොවේද කියල. දැන්, ගුද්ධාවෙන් කියල කියන කොට ඇතැම් කෙනෙක් හිතන්න පුළුවන් මේඛ ගුද්ධාවෙන්ය කියල. මොනාවද මේ කාරණා හතර කියන ඒක අඩ සඳහන් කළා.

උන්වහන්සේ ප්‍රකාශ කළා රජතුමාට, ලෝකයේ සියාවය තමයි 'උපනීයනි ලොකා අඩුවා' - 'ලෝකය ඉදිරියට කළේ වී යන අසටිර තැනාක්. මොකද් මේක කෝරුම් කියල රජතුමා අහනව. මේක බැළුවහම විකක් ප්‍රසේලිකා වගේ තිසා. එන්සේව රට්තිපාල ස්වාමීන්වහන්සේ ඒක කෝරුම් කිරීම් වශයෙන් රජතුමාගෙන් අහනව: මහරජ, ඔබට වයස 20-25 වගේ කාලේදී නොහොමද භාඥා තුළ-ගේර ගක්කිය කිඹුනාද? ඇත්-අස්-රය-පාබල ජේතා භැඩිරවීම පිළිබඳව, ඇතුන් අසුන් භැඩිර වීම පිළිබඳව, කඩු-දුනු ශිල්ප පිළිබඳව, ද්‍රූමකම් එහෙම තිබුනාද? 'අපොයි ඔව්, ඒ කාලේ තම් මට හිතුනා මා කරම් බලවන්ක කෙනෙක්, ගක්කිම්න් කෙනෙක්, තැනෙයි කියල. මට සංඛ්‍යා තියෙනවද කියලන් හිතුනා. ඒ තරමටම මට කාය බලය, ගක්කිය කිඩුනා.' එකුණාට රට්තිපාල ස්වාමීන්වහන්සේ අහනව; 'නොඳි මහරජ, දැනුන් එහෙමද?' කියල. 'අපොයි දැන් නම් එහෙම නෑ. දැන් මට වයස අවුරුදු අසුවක් විතර වෙනවා. ජරා තීඩ් මහල්ලෙක්. දැන් සමහරවිටෙකා මම මෙනන පය කියනවා කියලා අතහැයි පය කියන්නේ. අකපයවන් වලංගු නෑ.' ඔන්න ඕන තමයි, මහරජ, බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළ: 'උපනීයනි ලොකා අඩුවා', ලෝකයා ජරාට රිසින් ඉදිරියට කළේ කරනු ලබනවා. මේක අසටිර දෙයක්. ලෝකය කියල කියන්න ලෝකයා-කීරිතය, කීරිතයේ ඔන්න මය සත්‍යයයි. එන්සේව රජතුමා ප්‍රකාශ කරනවා 'ආයවයීයි, ස්වාමීන්වහන්සේ, අද්ඛකයි මේ කාරණය. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙය කොයිනරම්

සත්‍යය කියන එක. එකකොට අන්ත්‍ර දුගියකුගේ තීරිතය පිළිබඳවක් මහරජුගේ තීරිතය පිළිබඳවක් සත්‍යාච්‍ය යටාවීය තමයි බුදුපිළාණ්‍ය වහන්සේ මේ බණ පදයෙන් ප්‍රකාශ කරල තියෙන්නේ.

රීලභට දෙවෙනි කාරණය පිළිබඳව රජතුමා අයනවා රට්තිපාල ස්වාමීන්වහන්සේගෙන්; මේ මොකද ස්වාමීන්වහන්සේ 'අන්තාලෝ ලොකො අනාහිස්සරෝ' කියල ප්‍රකාශ කළේ? එකේ සාමාන්‍ය අදහස 'ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති කැනකය්' කියන එකයි. මේ කාලේ උතාත් එක කිවිවාත් කෙනෙක් විකක් ගැස්සිල තීරිතය. 'ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති කැනකය්: මොකද එහෙම ප්‍රකාශ කළේ? රජතුමා අහනව: 'මට ඇස්-අස්-රිය-පාබල සේනා පිටිතවා. ඒ තරම් මට ආරක්ෂාවල් තියෙනව. ඇයි මෙහෙම ප්‍රකාශ කළේ?' කියල. එකකොට රට්තිපාල ස්වාමීන්වහන්සේ රජතුමාගෙන් අහනව. 'මහරජ, ඔබට යම්කිසි තිද්දුෂක රෝගයක් එහෙම තියෙනවද?' කියල. රජතුමා ප්‍රකාශ කරනවා 'එහෙමයි, ස්වාමීනි. මට තියෙනවා බරපතල වාකාබාධයක්. සමහර අවස්ථාවල ඒ වාකාබාධය උත්සනා උනාහම මගේ නැති හිතම්බුරන් මාව පිරිවරාගෙන 'මන්න දැන් කෝරවා රජතුමා කළරිය කරාවි. මැරේවි කියල කියනව අහෙනව්'. එකකොට රට්තිපාල ස්වාමීන්වහන්සේ අයනව, 'මහරජ, එබදු ඒ අවස්ථාවල ඔබට පුරුෂන්ද ඒ නැති මිශ්‍රණන්ට කියන්න 'අනේ' මේ කටිවිය එකතුවේලා වික වික මගේ වේදනාව බේදාගන්නා. මගේ වේදනාව අඩුකරගන්නා' කියල. එහෙම කරන්න පුරුෂන්ද? මය කියන නැති හිතම්බුරන්ට කම්නාගේ වේදනාව බේදා දීල සහනයක් ලබාගන්න පුරුෂන්ද?' 'මට එහෙම කරන්න බැ' කියල රජතුමා ප්‍රකාශ කරනව. 'මන්න මිකා නමයි බුදුරජන්වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නා 'අන්තාලෝ ලොකො අනාහිස්සරෝ'. ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති කැනකය්. කමන්ට බැ මෙබදු කැනවිලදී ආරක්ෂාවක් ලබාගන්න. අන්ත්‍ර එකකොටන් රජතුමා 'කොයිතරම් ආයෝධී අද්‍යත් කාරණයක්ද' කියල එක පිළිගන්න.

රජතුමා රීලභට අහනව: දැන් මට මේ රජමූදුර කිබෙනවා රන් රීදී මුතු මැශ්‍රික් බොහෝම බින බාහා තිබෙනවා එහෙම කිබේදී මොකද රට්තිපාල ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නා, 'අයෙකො ලොකො සැබෑ.. පහාය ගමනීය.' කියල. එකේ අදහස ලෝකය කියන්නා, කමන්ටෙවිසි කියල අයිති දෙයක් නැති කැනකය. පියල්ල අනුර යා පුදු කැනකය. මේ කියමන් තෝරුම මොකක්ද කියල ඇසුවාම රට්තිපාල ස්වාමීන්වහන්සේ රිමසනව දැන් මහරජ, ඔබ මේ පක්ෂවාම සම්පතකිය විදුමින් හොඳට තීවක් වෙනවි. පරලොව යහනොටන් මේව අරගෙනයන්න පුරුෂන්ද? එහෙම නැත්තාම් මෙහේ ඉන්න කෙනෙකුට එව පවරල දීල යන්න වෙනවද? අනුර දාල යන්න වෙනව නේදී? 'එය

එසේමයි, සඩාමීනි, මට මේ එකක්වන් අරගෙන යන්න බැං. පරලොට යන්නේ මගේම කම්මානුරුපව, මා කළ හොඳ - නාරක අරගෙනයි මා පරලොට යන්නේ' කියල රජුමා කිවිට. 'මන්න මින තමයි බුදුපිශාණන්වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ තමාට කියල අයිනි දෙයක් නැතු හැමදෙයක්ම අතහැරල යන්න වෙනවයි කියල'. එක පිළිගන්න රජුමා.

එළඟට අවසාන වශයෙන් ප්‍රකාශ කරන එක කමයි අපි මේ අවසාවේ මානස්‍ය කළ ගාලාවටන් අදාළ දෙය - උගෙනා ලොකේ අතිශේෂ ක්‍රේඛාදායෝ'. එකන් මේ රජුමා අසනව මොකද මේකේ තේරුම කියල. ඒ පාඨය අදහස්: 'ලෝකය නිහරම අඩුවක් ඇති, සැහිමක් තැනි, තෘණාවට වහල්වී කැනක් කියන එකයි. එකකේට රජ්‍යපාල සඩාමීන්වහන්සේ එක රජුමාට ප්‍රත්‍යාස්‍ය කරවන්න අසනවා ප්‍රශ්න කිහිපය්. 'දැන් මහරජ, ඔබ මේ මහා සමඳීයක් ඇති කුරු රටට අධිපතිව වසනවා තේදි? 'එහෙමයි'. දැන් ඔබ හමුවෙන්න කුවුරුවන් එනවා වරපුරුෂයෙක්, එහෙම නැත්තම් වියවාස කටයුතු පුද්ගලයෙක්. ඇවිල්ල, මෙහෙම ප්‍රවිහනයියක් කියනවා: 'මම නැගෙනහිර දිසාවෙන් එන්නේ. ඒ දිසාවේ කියනවා බොහෝම බිනධානය ඇති සමඳීයිමන් රටක්. එක බොහෝම පහසුවෙන් ඔබ තුමාට දිනාගන්න පුරුවන් කියල. එහෙම කිවිවහම, මහරජ, ඔබ ඒ පිළිබඳව මොකකද කරන්නේ-එහෙම ආරච්චියක් ලැබුනහම්?' 'මම ඒ රටක් දිනාගන්නවි' මන්න එළඟට අහනව: හොඳයි එවශේම බටහිර දිසාවෙනුන් අර වශේම දුකායෙක් ඇවිල්ල කියනව: 'ඒ පැත්කෙන් කියනව මේ වශේ ලොකු ජනපදයක් දේවයන් වහන්ස, ඔබ තුමාට පුරුවන් පහසුවෙන්ම එක දිනාගන්නට'. "එනකේට එහෙනම් මම එකන් අල්ලගන්නව, එකන් ජයගන්නව", එවශේම උකුරු දිසාවෙනුන්, දකුණු දිසාවෙනුන්. මය විදියට රජුමා ප්‍රකාශ කළාම රජ්‍යපාල සඩාමීන්වහන්සේ ඒ කාරණය එන්තු ගනවිනව: "මන්න මය තිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියන්නේ 'ලෝකය මොකක්දේ' අඩුවක් ඇති තැනක්ය කියල". හැම නිස්සේම මොකක් හරි අවශායි. කටයුවක් සැහිමට පන්වන්නේ නැ. තෘණාවට වහල්. රජුමාන් තෘණාවට වහල්වෙලා. රජුමා හිතන්නේ අධිපතියි කියල. දැන් මේ කාලෙන් නොයෙක් 'අධිපති' තාම කියන අය ඉන්නව. 'අධිපති' කියන ව්‍යවහාර සාමාන්‍ය අර්ථයක් නිවුතව මොකද මේ හැම දෙනෙක්ම තෘණාවට වහල් - 'තෘණාදායයෝ'. රජුමාන් තෘණා දායයෙක්.

එනකේට මේ තෘණාදායනවයෙන් මිදීම තමයි තෘණාවෙන් මිදීම කියල කියන්නේ. නිවන කියන්නේ මේ තෘණා පිපාසය සංයිඳවා ගැනීම. ඒ පිපාසය සන්සිඳු අවසාව. උණකාරය වතුර ඉල්ලන්න වශේ මේ පිපාසය අනෙක්න කාලයක් සංසාරය අපව තල්පූ කරගෙන ආව - මේ තෘණා පිපාසය. මේක කටයුවක් සන්සිඳෙන්න නැ. ඉනාමන් විවිත දේවල්, ඉනාමන්ම අනසි

පුබෝපහෝඩ් දේවල්, ඒ කොයිවයින් සම්පූර්ණ උතාත්. වකුවර්ති රජකෙනෙකුට කියෙන සැප සම්පත් ගැන හිතන කොට මේ කාලේ ඔය දිගුණුය කියන රටවල ඒ මහා ධනවතුන් විදින යැපසම්පත් 'හිගන සැප', ඒ තරම් විභාල සැප සම්පත් වකුවර්ති රජපරු විදාල තිබෙනවි. නමුන් එයිනුන් සැපීමකට පත්වුනේ තැනැ. මත්න මික තෘණාවට ස්වභාවය. මේ තෘණාවට, මේ හින්නට, දර දාල කවිදාවක් කිවන්න බැ. ඒ වෙනුවට ඒ හින්න ඇතිවන තැනම - එනනම, නිවා ගතයුතු වෙනවි, අර බ්‍රාහ්මණය එනනම තෘණාව තැකි කරගත්ක වශේ, තමන්ගේ කෙත පිළිබඳවි. ඒ එක්කම ගැඹුරු අදාළයක් ලබාගත්ත. මේකයි සයරින් මිදිමේ භෞරේ. මේකයි මෙනෙන කියන රහය කියන එක, ඒ බ්‍රාහ්මණය අවබෝධ කරගත්ත තියා තමයි සේවාන් තත්ත්වය ලැබුවේ. මෙනෙන මේ තෘණායය තමන්ට ලැබෙන ජීවන ගැටිල්, ආපදා, විපත්කී තුළින් මතුකර ගැනීමෙන් කමයි අර වෙස්වලාගත්ත ආයිරාදයෙන් ප්‍රයෝජන ගත්ත පුරුවන් වෙන්නේ. අන්න ඒක තියා කාලෝපත්කි වශයෙන් පෙනෙන උපදාව හෝ වේවා, එහෙම තැන්නම් තව තොයෙනුන් ලෝකයේ ඇතිවන විප්ලව හෝ වේවා, මේවා තුළින් අප මේ බ්‍රාහ්මණය මතුකර ගත්ත බලන්න ඕනෑ. 'බ්‍රාහ්මණය' කියන එක ලොකු වචනයක්, බර වචනයක්. දැන් මේ කාලේ වචනවල ගබාදය විතරක් ඉතිරිවල අර්ථය ශිලිභි යන ස්වභාවයක් කියෙනවා. විශේෂයෙන්ම එමයට අදාල වචනවල ගබාදය එන්න එන්න වැඩිවෙනවා. නමුන් අර්ථය ශිලිභි යනවා. අන්න එබදු වචනයක් තමයි 'බ්‍රාහ්මණය' කියන එක. දැන් මේ කාලේ 'බ්‍රාහ්මණය' කියල කිවිවාන් ගොඩනැගිලි පිහිටි තැගෙන්නේ. තොයෙනුන් විදියේ දේවල් පිහිටි තැගෙන් ඇති, 'බ්‍රාහ්මණය' කියන කොට. නමුන් ගැඹුරින් කළුපනා කරල බලනෙකාට, ඒ මිහිදු මහරහනාන් වහන්සේ උංකාවට අරගෙන ඇතිවිල්ල දේවානම්පියකිස්ස රුපුරුවන්ට බාරදුන්න බ්‍රාහ්මණයම් කමයි බුදුපියාණන් වහන්ස අර දුන්පත් මුසම්පූරාගෙ ගෙදරට පිහිල්ල දුන්නේ. ඒ බ්‍රාහ්මණය පරමාලිය නිවනයි. එවන දැකීනය ආයි අභ්‍යා-භික මාගීයයි. සමාජ දාම්වීයයි, වන්දුරායි සහායයි. එවන ප්‍රකිපදාව ගිල-සමාධි-ප්‍රභා මගයි. මේකයි බ්‍රාහ්මණය ගොසනය. එනකොට මෙන්න මේ බ්‍රාහ්මණය බොඩි පින්විතුන් අද වැනි ද්‍රව්‍යක පිහිටි තෘණාගෙන ආරස්ථා කළයුතුන්නේ.

මේ බ්‍රාහ්මණය ආරස්ථා කරගන්ට උපකාරවෙන දේවල් කමයි අප කිවිවේ. දැන් සේවාන් තත්ත්වය ලබාගැනීමට නම් කාරණා හතරක් උපකාර වන බව ප්‍රකාශ කළා. සක්පුරුෂ ආගුය - මේක එදිනෙදා තීවිතය ගැන කළුපනා කරන කොට බොහෝම හින යොදාල කළුපනාවෙන් ප්‍රයෝජනයට ගතයුතු කාරණයක්, 'සක්පුරුෂ ආගුය' කියන එක. 'සක්පුරුෂයා' කියන තැනුනුන්නා ධෙශීයේ හඳුන්වන්නේ කළයාණ මිනුයා හැටියටසි. කළයාණ මිනුයා

කියල කියන්තෙ ධරුභානය ඇති, ධරුයට අනුව තිවන්ති, බණ භාවනා කරනා, ගිහි හෝ පැවිදී හෝ කෙනෙක්. ධරුභානුකළ තිවිතයක් ගෙවන තැනැත්කා තමයි සත්පුරුෂයා. එබැඳු සත්පුරුෂයෙක් සමාජයට පුද්ගලිකම්භයක් විගෙයි. පහන් කැණුවක් විගෙයි. 'පහන් කැණුව' කියන එක මේ පින්වතුන් හොඳව දත්තාව. පහන් කැණුව කියන්තෙ අනුත්ත ආලෝකය දෙන වස්තුවක්. අන්ත එවෙශේ පහන් කැණුවක් තමයි 'සත්පුරුෂයා', 'කළුභාණම්තුයා' කියන පුද්ගලයා. ලෝකයේ ඇති ගෞෂ්පිතම පහන්කැණුව තමයි බුද්ධියාණව්හන්සේ, තුන්ලෝකාගු බුද්ධියාණව්හන්සේ. ඒ ධරුලෝකය විහිදෙවූ බුද්ධියාණව්හන්සේ. එට මෙහායින් පිටින්තේ අභ්‍යායි පුද්ගල මභාස-සරක්නය. එහෙමත් තැන්තාම් ගිහි හෝ පැවිදී හෝ ධරුභානුකළ තිවිතයක් ගෙවනා, බණ භාවනා කරන පින්වතුන්. ඒ හැම කෙනෙක්ම පුද්ගලිකම්භයක්, පහන් කැණුවක්, සත්පුරුෂයෙක්, කළුභාණම්තුයෙක්. එබැඳු කළුභාණම්තුයින් ආගුර කිරීමෙන් තමයි කෙනෙකුගේ දියුණුව සැලසෙන්නේ, සංසාර විමුක්තිය ලබාගන්න පුද්ගලන් වෙන්නේ. අනින් පැක්කට කළුපනා කරල බලනකොට පාප මිතුයින් තමයි ලෝකයේ වැඩිපුර පිටින්තේ, සමාජයේ වැඩිපුර පිටින්තේ. එබැඳු ඇත්තන් හැකිතාක් දුරට ඇතින් තබාගෙන, පුද්ගලන් නම් ඒ අය දුරින්ම දුරුකරල, ඒ අයගෙන් ප්‍රවේශම්වෙල, තිවිතය ගෙවිය යුතුයි. මක් නිසාද, පාපමිතු සේවනය නිසා යානක විනාශයකට පත්වෙනවා.

එක් අවස්ථාවක ආනන්ද සංචාලීතව්හන්සේ මේ කළුභාණම්තු ආගුරේ විවිනාකම ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ල බුද්ධියාණන් වහන්සේට කියනාවා: 'සංචාලීතව්හන්සි, මට පේන හැටියට තම් කළුභාණම්තුතාව කියන එක බුද්ධ ගාසනයෙන් බාගයක්ය, මේ බුද්ධ ගාසනයෙන් බාගයක්ම විවිනාවයි කළුභාණම්තුතාව. බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරනාව. 'ආනන්ද, එහෙම කියන්න එපා. මේ බුද්ධ ගාසනයෙන් බාගයක් නොවේය මුළු මහන් බුද්ධගාසනයම කළුභාණම්තුවයියි කියල. බුද්ධ ගාසනය කියල කියන්නෙ කළුභාණම්තුවයියි. කළුභාණම්තු සම්පත්කියයි. දැන් මේ පින්වතුන් යම්කිසි කළුභාණම්තුක්වයක් නිසා මෙතනට රස්වෙලා පිටින්තේ. එකිනෙකා සම්හරවිට අදානන්නේ නැතිව ඇති. වෙන වෙනම පොදුඟ්‍රික වයයෙන් සම්බන්ධකම් ඇති අය නොවෙන්න පුද්ගලන්. නමුත් ධරුය අනින් - ධරුග්‍රිවණයට, ධරුයට ලැදිවීම අනින් කළුභාණම්තු ගුණය නියෙනවා. අන්ත ඒ විදියට තමයි බුද්ධ ගාසනයක් පවතින්නේ. පාපමිතු ආගුරයෙන් ගාසනය පරිභානියට පත්වෙනවා. කළුභාණම්තුයින් සොයාගෙන ගිහිල්ල, ඒ අය ඇශ්වරු කරල, ඒ අයගෙන් ගතපුතු දේ ගතිමින් - උපකාර ගතිමින්-තමයි බුද්ධගාසනයක් ආරක්ෂාකරණන්නට වෙන්නේ. කළුභාණම්තු ආගුර - 'සංපුර්ණ සංස්කෘතා' කියනාඑක - ඉතාම දුර්ලභ දෙයක්. බුද්ධියාණන් වහන්සේ දුර්ලභ කාරණා හයක් දක්වෙලා නියෙනවා.

1. දුලෙහා බ්‍රූඩුප්පාදේ ලොකසේ.
2. දුලෙහා මතුසාක්‍රපටිලාහා
3. දුලෙහා බණසම්පනී
4. දුලෙහා ප්‍රධිජ්‍යා
5. දුලෙහා සඳහම්සවිත.
6. දුලෙහා සපුළුරිස සංසෝධිවා

බ්‍රූඩුප්පාදකාලය ඉතාම දුර්ලභයි. මතුෂාකම්පාවය ඉතාම දුළීභයි. ඒ වගේම ක්‍රෑඩ්ස්ප්පාම්පනීය දුළීභයි. අපි අර සඳහන් කළ, බ්‍රූඩුප්පාදකාලයේ ලබන ආග විකලුණවියෙන් තොර ඇතුනවිනා මතුෂාකම්පාවය ක්‍රෑඩ්ස්ප්පාම්පනීයයි. එකත් දුළීභයි. රේඛ් වඩා දුළීභයි පැවිද්ද. රේඛට රේඛ වඩා දුළීභයි බ්‍රූඩුවෙය. ඒ හැම එකකටම වඩා දුළීභව කියෙන්නේ, අවසාන වශයෙන්, සපුළුරුම ආශ්‍ය - 'සපුළුරිස සංසෝධිවා'. සක්පුරුම ආශ්‍ය හරියට අර ඉලක්ක පුවරුවක මැදින් තියෙන නිත වගෙයි. මක්නිසාද, බ්‍රූඩුප්පාද කාලය දුළීභ උතාත් එක තුළ තවත් පුහක් කාරණා එකතු වෙන්න මින කෙනෙකුට විමුක්කිය ලබන්න. බ්‍රූඩුප්පාද කාලය ලැබුවන් මතුෂාකම්පාවයන් ලැබෙන්න ඕන. මතුෂාකම්පාවයන් එකකම ක්‍රෑඩ්ස්ප්පාම්පනීය, පැවිද්ද, රේඛට බ්‍රූඩුවෙය. මය විදියට කාරණා එකින් එක එන්න එන්නම ඉතාම දුළීභයි. තියම කළුයාණ මිතු ආශ්‍ය හරියට ලැබුන නම් අන්න එබදු පුදගලයාට තිවන ඉකමන් වෙනවා. අර මාසම්ණයට වාසනාවකට වගේ ලේඛකය ඉන්න උතුම්ම කළුයාණම්පාවයන් වහන්සේ හමුවුනා. එක තිසා තමයි අර කරමි ඉකම්ණින් ඒ කන්තවය ලැබුවේ. එවගේම තමයි සඳහුවුවෙය. නිවිෂයාගාමී බ්‍රූඩුවෙය අසන්ට, එකට කන් යොමුකරන්නට, හිත යොමුකරන්නට මින. බ්‍රූඩු අවබෝධ කරන්නට උත්සාහවන් වෙන්නට මින. සාමාන්‍ය වාරිතුයක් භැවිතය නොවේ බ්‍රූඩුවෙය කරනවා කියලු කියන්නේ. තමා තුළ ඇති තිවනට උපකාරීවන බ්‍රූඩුහය එක්කුන් කරලා මායිලිල අවබෝධය ඒ බ්‍රූඩුවෙය අවසාවේ පවා ලබාගන්න තරමි හිත යොදාල, හිත යොමු කරල, සමාධීමන්ව ඇතිය යුතු දෙයක් කමයි බ්‍රූඩු කියන එක. රේඛට, ඒ විදියට බ්‍රූඩු අසන අවසාවේ කමයි යොනිසේ මනිකාරය, තුවණින් මෙහෙති කිරීම. දැන් අර මාසම්ණය තුවණින් මෙහෙති කරලයි කෙන දිහා බල. ඉදා එකපාරටම හිත දිහා බලන්න පටන් ගක්කේ යොනිසේමනිකාරය වශයෙන්. රේඛට එසේ බැලීම තියා ඇතිවන විෂය විපුලවය කමයි බ්‍රූඩුයි ප්‍රකිපනීය කියන එක. ඇතුම් කෙනෙකුට එක මොහොකදී සම්පුර්ණ වෙනවා. නමුත් බොහෝ දෙනාට එක පුරිහාග වශයෙන් දිසිකාලයක් නිස්ස පුරුදු කරන්නට වෙනවා.

එක තමයි තමන්ගේ තීවිත රටාව හැඩාගෙවා ගන්න ඕනෑම වෙන්තේ. ඒ තීවිත රටාව තමයි ආයි අභ්‍යා-හික මායීය කියල කියන්තේ. සම්මාදිවෝ, සම්මාය-කජා, සම්මා වාචා, සම්මා කම්මනා, සම්මා ආලීව, සම්මා වායාම, සම්මා සකි, සම්මා සමාධි කියන ඒ ආයි අභ්‍යා-හික මායීය තුළුනුයි කොනොකුගේ මූල්‍යන් තීවිතයම බ්‍රාහ්මණුන් හැඩා ගැහෙන්තේ.

සම්මා දිවෝ කියන්තේ හරි දැක්ම-හරි තීවන දැකීනය. හොඳ තරකා, කුසල් අකුසල් විව්‍යාගෙන, දුක, දුකට හේතුව, දුකින් මිදීම කියන නිවන. රීර මායීය වන ආයි අභ්‍යා-හික මායීය කියන ඒ ව්‍යුරායි සකාය පිළිබඳව යම්කිසි මට්ටමක අවබෝධයක් ලබාගෙන, ඒ දාශ්විය, ඒ සම්ඟ දාශ්විය පෙරටු කරගන්තව. 'සම්මාදිවෝ පුබේඩිමා' කියල ප්‍රකාශ කරනව. හැම කැනම දිවෝය ප්‍රමුඛ වෙනවා. පෙරටු වෙනවා. දැන් මේ පින්විතුන් උනක් පාරේ ගමන් කරන කොට විකාස් ඇත් බලන්තේ මොකදී? ඇත් බලල හරියට යන කැන පිළිබඳව යම්කිසි අධිශ්‍යාතායක්, සහිතුහනක්, ඇත් කර ගන්නවා. එවගේ, සම්මා දිවෝයෙන් ව්‍යුරායි සකාය පිළිබඳ අවබෝධයක් කියනවා නම්, 'මගේ ගමන නිවන් ගමනක්, නිවන් කරා යන ගමනක්' කියල නිවන් ඉලක්කය ඇතිකරගන්තව. 'ඉදුණාසනය' කියන්තේ නිවනා ඉලක්කය කරගන්න තීවන තුමයක්. හොඳනැගිලි නොවේයි. එතකොට. අන්ත ඒ විදියට සම්මාදිවෝයක් - හරි දැක්මක් - ඇති උනා නම්, රේඛට කියන්තේ, හරි දැක්ම අනුව යන හරි පිළුම් පැතුම්. ඒ තීවනදැකීනය අනුව හොඳ පිළුම් සංක්‍රාන් - හොඳ සිකිවිලි - ඇතිකරගන්තව ඕනෑම. ද්‍රව්‍යයට ප්‍රකිවිරුදු මෙත්තී පිතුවිලි, සිංහාවට ප්‍රකිවිරුදු අවහිංසා පිතුවිලි - ඔය සිකිවිලි නිතර වගාකරගන්තව ඕනෑම. ඒ විදියට හරි පිළුම් පැතුම් ඇති උනා නම් ඒ කැනුන්තාගෙන් පිටවන විවනත් නිවැරදි විවන, සකා විවන, අනුන් සේද හොකරවන විවන, පරුෂ විවන හොවන මුදු මොලොක් විවන, බ්‍රාහ්මණුන් විවන. ඒ විදියට හොඳ විවන පාරිවිවි කරනවා. රේඛට ස්ථියාමාදී තමයි සක්නෑ මැරිම, සොරකම් සිරිම, කාම මිල්‍යාවාරය කියන කයින් කොරෙන වැරදිවිලින් වෙන්වීම. රේඛට හොඳ දිඵි පැවැතුම් තමයි අපි අර මේ අවස්ථාවේ සමාදන්වුනා ආක්‍රීමයිමක සිලයේ සඳහන්වන කාරණා. මිවයා ආක්‍රීය කියන දෙයින් වෙන්වීමක් ගැන ප්‍රකාශ කළා. මේ කාල බොහෝවීට ආර්ථිකය නායාසිටුවීම සඳහා දරණ ප්‍රයකනයට විහළුවෙලා වැරදි තීවිකාවලට බොහෝදනා යොමුවෙනවා. දුහි බව නිසා හෝ වෙන හේතු නිසා හෝ ඒවා කළා වේවා, මේ සංසාරයේ කියන නිරයාදී හායානක කැන්වුලට යාමට ඒවා උපකාර වෙන නිසයි මුදුලියාණන් වහන්සේ ඒවා තහනම් කොට විදාලේ. මොනවාද ඒවා? අපි ආයුධ වෙළඳාම, සක්නෑ මසට ඇතිකිරීම, විෂ්දවා වෙළඳාම, මාග වෙළඳාම. මක්පැන් වෙළඳාම. මෙන්න මේවායින් තීවිකාව

ගෙනයාම කමත්ගේ පරිභාවීයට පෝෂුවන බව බුදු පියාණන් වහනසේ වදාලා. සමහරවිට එච්චින් ඉක්මණීන් පොහොසන් වෙන්ත පුරුවන්. තමුන් එහෙම පොහොසන් උතාට මොකද, එච්චියේ හයානක විපාක විදින්නට සිදුවෙන නිසායි බුදුපියාණන් වහනසේ එච්චා හහනම්කොට වදාලේ. අන්න එක නිසා මිල්‍යා ආර්ථියෙන් වෙන්වෙලා හොඳ දිවිපැවතුම් ඇති කර ගැනීම කෙනෙකුට ලොකු සහනදායි දෙයක්. පසුතැවිල්ලක් නැං එබදු පුදුලයෙකුට. ඒ හිත නිකරම පිරිපිදියි. අන්න ඒ පිරිපිදු බව මහා ධනස්කෘතියක් ඇති කැනුත්කෘතිවන් නැං. එහෙම තැන්තාම් ලොකු වැටුප් ඇති කෙනෙකුටවන් ඒ සාකුට නැං. කමත්ගේ නිදේස්බව. එකට කියනවා අනව්‍යුතුය කියල. නිවැරදි බව පිළිබඳ සැපය. පසුතැවිල්ලක් නැති බව ලොකු සැහැපිල්ලක්. මහා ධනස්කෘතියක් උබාගන්න කෙනෙකුට සමහරවිට නින්ද යන්නේ නැං. කමත්ට මතක් වෙනවා කමත් ඒ ධනස්කෘතිය උබාගන්කේ අයරා මාලිවුන් බව. ඒ නිසා අවසාන භැනයිල්ල බෞපොරොන්තුවන කෙනෙකු විධින් අවසායෙන්ම කමත්ගේ දිවිපැවතුම් ගැන සළකල බලන්ට ඩිත. සමහරවිට පරම්පරාගත වැරදි තීවිකාවලට සමහර අය ඇඩිභැහිවෙල සිටිනවා. 'මවිපියන්ගෙන් පැමූලි ඒ රැකිරුණාවල්' අනහරින්න බැං. එවා කමයි අපට ප්‍රවේශී හැටියට උරුමයෙලා තියෙන්නේ. එවා අපට පුරුදු දේවල් කියල. තමුන් බුද්ධිවිනය යම් කෙනෙක් හරියට සේරුමිගන්න නම් එච්චින් කමත්ට වන ලාභය ගැන තොනකා බඹානුකුලට කමත්ගේ තීවිකාව සකස් කරගන්නව. සමහරවිට පුළු වැටුපක් ලබන, අඩු ආදායමක් ලැබෙන බාර්ලික රැකියාවකට යොමුවෙනව. එකදී හරි දිවි පැවතුම් කියන්නේ.

'සමා ආර්ථිය' සකස්කරගැනීම සඳහා යොදන උක්සාසය කුලින් ඒ කැනුක්කාට 'සමා වායාම' කියන 'කර් වෙරදුරුම්' ඇතිවෙනව, නියම විධිය කමයි කමාගේ සිත කුළට ගලාගෙන එන අකුසල් පිහිටිලි වැළැක්වීමටන්, සිත තුළ හිත අකුසල් සිහිටිලි ඇතිකර ගැනීමටන්, කමා තුළ නැති කුසල් සිහිටිලි ඇතිකර ගැනීමටන්, කමා තුළ සිහිටිලි තහවුරු කරගැනීමටන් දරණ විධිය. ඒ සකරාකාර විධියට ඒ 'සමා වායාම' කියල කියන්නේ. ඒ විදියට විධිය යොදන කැනුක්කා ඒ වෙනුවෙන් යොදන සතිය - සිහිය - නිසා 'සමා සක්' කියන තොඳ සිහිය ඇතිව එවන් වෙනව. තොඳ මුරකරුවෙක් වගේ. සිහිය තොඳට පාවිවිටි කරනාට නම් තොඳට වැටෙනෙනව අර සකර සකිපයානය. කමත්ගේ කය පිළිබඳවන්, වේදනා පිළිබඳවන්, සිත පිළිබඳවන්, සිතට එන සිහිටිලි පිළිබඳවන් තොඳට වැටෙනෙනව. ඒ සකර සකිපයානය කුමානුකුලට වැඩිමෙන් තමයි සමා සමාධි කියන උතුම් ද්‍යාන කන්නා පවා කෙනෙකුට උබාගන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට ආයි අශවා-ඡික මාලිය යම් කෙනෙකු තුළ සම්පූණී උනා නම් අන්න එකනමයි

තිවන. ලෝකයෙක්තර වශයෙන් ආයි අභ්‍යාචික මාත්‍රිය සම්පූල් එම හා සමගම සෝච්චාත්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාත්‍රිලල අවබෝධය කෙනෙකුට ලබාගන්න පුළුවන්.

අන්ත එකකොට මේ පින්විතුන් කළුපනා කරන්න ඕන අද වැනි ද්‍රිසක අපි බුද්ධ ගාසනයක් ගැන කාලාකරනව නම්, බුද්ධ ගාසනය කියල කියන්ගෙ මින්න තිකයි - ආයි අභ්‍යාචික මාත්‍රියයි, ව්‍යුරායි සත්‍යයයි, එහෙම තැක්නම් ශිල, සමාධි, ප්‍රජා වැඩිමයි. ඔය විදියේ ව්‍යවත්වින් හඳුන්වනව මියක් බුද්ධ ගාසනය වෙන ගොඩනැගිලි ආගුරෙන්, සංස්කීත ආගුරෙන් හඳුන්වන්න බැං. එක තිසා ඒ බුද්ධ ගාසනය ආරණ්‍ය කරගැනීම ගෙඹු වූ අපේ යුතුකමක් නම් ඒ අනුව තීරික රටාව, තිවන දැකිතය, පකස් කර ගැනීමටත් උනත්ද වියදුතුව තිබෙනවා. මේ ධ්‍රී දේශනාවේදී ඉදිරික් කළ කාලාව සාමාන්‍ය සරල කාලානාකරණක්. මේවා පැරුණී පොත්වල කියෙන දේවල් කියල අභක දාන්න තාරකයි. මේ කාලේ තිබෙන ඕය නාවකථා, කෙටි කරා වෙශ් තොවියි, මේවා කෙළුන්ම අපේ මේ තීරික සරසවිය අන්දුකිම්වලට අදාළ දේවල්. අන්ත එක තිසා ඒ අක්දුකිම් තුළින්ම තිවන ප්‍රත්‍යාශ්‍ය කරගන්න මේ පින්විතුන් උත්සාහ වෙන්න ඕන. වියෝග්‍යෙන්ම, ධ්‍රීග්‍රුවණය කරන අවසාව - බුද්ධියාණවිහන්සේ විදාල - විමුක්ති ආයතනයක් භාවිත ව විමුක්තිය ලබාගන්න කැන්. නොයෙකුන් විදියේ විමුක්ති තියෙනවා. නමුත් සංසාර විමුක්තිය ලබාගන්න කැන් බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියෙනවා. ධ්‍රී ප්‍රත්‍යාශ්‍ය කරන අවසාව එබදු අවසාවක්. ධ්‍රී දේශනා අවසාවක් එබදු අවසාවක්. එකකොට මේ පින්විතුන් සොදාට ධ්‍රීග්‍රුවණය කළා නම්. ඒ විමුක්තියට උපකාරවන - තිවනට උපකාරවන - කුයල් පිනිවිලි රාශියක් මේ අවසාවේ විනා සන්නානය ඇතිවෙන්න ඇති. ඒ කුයල වෙනනා රාශිය උපතිග්‍රය කරගෙන මේ පින්විතුන්ට මේ අනිහානක ගොරනර සංසාරයෙන් අන්මිදිල ජාති ජරා ව්‍යාධි මරණයේ සියල් සංසාර දුකින් තිදහස්වූ අපරාමර සංඛ්‍යාත උතුම් අමාමහ තිවන් පුව ප්‍රත්‍යාශ්‍ය කරගැනීමට හැකිවේයා ප්‍රාථිනා කරගන්න ඕන. ඒ වෙශ්ම ගාසනාරණක් දිවානුණ මණවිලයන්, මේ සාංහායට අධිගෘහිත දෙවිදේවකාදී යම් පිරිසක් ඇතොනාන් ඒ හැමදෙනාක්, තිවන් කුමති, පින් කුමති සියලු දෙනාක් මේ ධ්‍රී දේශනාමය, ධ්‍රීග්‍රුවණමය කුගලය අනුමෝදන් වෙනවා! කියා ප්‍රාථිනා කරගන්න ඕන. ඒ වෙශ්ම තම තමන්ගේ ඇඟිල්ප්‍රාදීන් ඇතුළු, අවිවියේ පටන් අකතිවා බඩුලාව දක්වා යමිතාක් පින් කුමති, තිවන් කුමති සන්නවයේ වෙන් නම්, ඒ හැම දෙනොක්මන් මේ ධ්‍රීදේශනාමය, ධ්‍රීග්‍රුවණමය කුගලය අනුමෝදන් වී සියලු සංසාර දුකින් අන්මිදී අමාමහ තිවන් පුවයෙන් සැනායෙනවා! කියන ප්‍රාර්ථනාව ඇතිකරගෙන දැන් මේ විදියට ගාරා කියල පින් පමුණුවන්න.

‘උන්නාවනා ව අමෙයි.....’

2 මත දේශනය

2 වන දේශනය

කුමුදුපම්. කායමීම්. විදිනවා
නගරුපම්. විහාමිද්. උපෙනවා
යොධේ මාර්. පක්‍රාදායුපුදෙන
ඒනෑට රැකව අතිවෙසනො සියා ති
-විකා විය, ඩ.ප.

අංශාච්‍යාච්‍යා පින්විතුනි!

මේ අතියානක සංසාර දුක්ඛයෙන් මිදිමේ යෝධ ප්‍රයත්නය මාර සංග්‍රාමයක්, මාර සටනක් හැටියට බුදුපියාණන් වහන්සේ බොහෝම අවස්ථාවල දක්වල නිතෙනවා. එහෙම ඒ මාර සංක්ලුපය ඉදිරිපත් කරල හිඛෙන්නා, සටන සංක්ලුපයක් බුදුපියාණන්වහන්සේ අපේ පින් තුළට දාන්නා, මොකද හියල අපි වික්‍රා හිතල බලන්ට මින. සාමාන්‍යයෙන් මේ සංසාර දුක්ඛයෙන් මිදිම සඳහා යාචනාව ආරම්භකරන යෝගාවටර පින්විතුන්ට පිටතිතුන් ඇතුළතිතුන් බාධක රාකියක් ඉදිරිපත් වෙනවා. ඒ බාධක හැඳුවේ බොහෝවේ යාචනා යෝගියා හිත දුරිල කරන්නවා, අවෙක්සි වෙනවා, පසුබට වෙනවා. අන්න ඒ පසුබට වෙන ගතිය ඉටිස් කරල දෙයෙයි සම්පන්න හිරිමටයි බුදුපියාණන් වහන්සේ මේ ශේලුස් සටන මාර සංග්‍රාමයක් හැටියට දැක්වූවේ. මොකද එකට හේතුව්, මිනිස් හිත තුළ ගැඹුවේලා හිඛෙන මේ සටන්සුම් බව මතුකර දීම එකදු ඒ හිත අවෙක්සිවෙන-පසුබට වෙන අවස්ථාවල්වල හික ශක්නිමත් කරගැනීමට උපකාර වෙනවා. අන්න එක තියා බුඩ දේශනාවේ ඒ ඒ තැන්විල මහ පුදුම එදියේ සටන් පාඨ, මාර සංග්‍රාමය පිළිබඳ සටන්පාඨ, සඳහන් වෙනවා. ඒ වෙළ, ඒ සටන් පාඨයක් වෙළ, කාඩා ධ්‍රීයක් තමයි අපි මේ මාන්‍යකා වශයෙන් හඩාගන්නෙන් මේ අවස්ථාවේ.

මේ ගාලාව බුදුපියාණන් වහන්සේ දේශනාකොට විදාරන්න යේතුවේන අවස්ථාව පොත-පෙළ සඳහනාවන්නේ මෙහෙමයි. බුදුපියාණන් වහන්සේ සැවැනුව් තුවිර ජේතාවනාරාමේ වැඩිවාසය කරන කාලයේ විද්‍යානා යාචනා විඛාන පන්තියයක් හිසුන්වහන්සේලා බුදුපියාණන් වහන්සේගෙන් යාචනා සාම්ස්ථාන ලබාගෙන ඇත ගම්කට, හොඳ පහසු සට්‍රානායක විද්‍යානා වැඩිමේ අදහසින් පිටත්ව වැඩිම කළා. ඒ විදියට ඒ යොදුන්තරුන් හිහිල්ල එක්කරා සට්‍රානායකට

වැඩම කරල - ඒක්තරා ගමකට - ඒ ගමේ පිශ්චිපාණී එහෙම විභාග අකරේ ඒ ගුද්ධාවන්ක මුළුමූලින් සංස්කෘතියන්සේලාගේ අදහස් විමසල, මෙහෙම හාවනාවට පුදුසු තැනක් යොයන බව තෝරුම්ගත්තට පස්සෙ, ආරාධනාකරල 'මේ කිවිවුව හොඳ ටිවේක වන ලැහැබක් එහෙම කිරෙනවා. මේක ආප්පිකට ස්වාමීන්වහන්සේලා මේ කුත් මාසය වැඩි වාසය කරන්න. අපටත් පිල් රකින්න, තුනුරුවන් පිළිබඳ ගුද්ධාව ඇතිකර ගන්න, හොඳ අවස්ථාවක් වෙනවා" කියල එහෙම ආරාධනා කළා. මේ සංස්කෘතියන්සේලාගේ ඒ ආරාධනාව අනුව අර කියාපු අර විවේක වන ලැහැබට ඇතුළේ උනා. ඒ වන ලැහැබේ ගස්වලට අධිකාශිනා, අරක්ගත්තු, වෘෂම්ඛදේවනා පිරිස මේ ස්වාමීන්වහන්සේලා හිලවන්ක නිසා ඒ හිල සේෂය ගැන කළුපනාකරල කිතුවා මේ යාමින් වහන්සේලා බිම ඉදිදී අපි ඉහළ ඉන්න එක පුදුසු නෑ කියල, ගස්වලින් බැඳ්සා. කළුපනාකරල මේ ස්වාමීන්වහන්සේලා අද ර විනරයි මෙනන වාසය කරන්නේ කියල. තමුණ් මේ ස්වාමීන්වහන්සේලා ගමට පිශ්චිපාණී වැඩිලා තැවත් රේලය ද්‍රවයෙක් ඒ ස්ථානයට පැමිණිය. ඔන්න රේලගට මේ දේවකාවුන්ට දිගටම ඒ විදියට බිම ඉන්න සිංහ වෙනවා කියන හැඟීම ඇතිව්‍යනා. ද්‍රවය් ගණනාකම් ඒ විදියට සංස්කෘතියන්සේලා නැවතෙනෙකුට රේලගට මේ දේවකාවුන් තෝරුම්ගත්තා මේ ස්වාමීන් වහන්සේලා මාස ගණනාක් මෙනන ඉන්නවා වෙන්න ඇතෙයි කියල. රේලගට කළුපනා කළා 'අපි සොයි ආකාරයකින් තමුණ් මේ ස්වාමීන් වහන්සේලා පන්න ගන්න මින. එහෙම තැන්නම් අපිට මේ ගස්වලට ආයිත් නැඹින්න බැරිවෙනවා. ගස්වල වාසය කරන්න බැරි වෙනවා' කියල සිතාගෙන මොකද කළේ මේ ස්වාමීන්වහන්සේලා හාවනාකරන ස්ථානවල නොයෙකුන් විදියේ රුප දක්වන්න පටන් ගක්ක. හිස්සුන් මළකාදන් ආදී ඩියජ්නාක රුප ඒ වගෙම අමුණා ගැනීද, සකම්ත් කරන තැනට එහෙම - ඒ විදියට මේ ස්වාමීන්වහන්සේලා බය කරන විදියේ දේවල් පෙන්සුම් කළා. මේ ස්වාමීන්වහන්සේලාගේ කින් ඇතිවුන බය නිසා හරියට නිදි එහෙම ලබන්නේ තැකිව රෝගී උනා. එක එක ස්වාමීන්වහන්සේලාට එක එක රෝග රෝග. ඉකින් උන්වහන්සේලා ඔවුනෙනුන් අකර සාකච්ඡා කරන අකරේ මෙනන මොකද මෙන්න මේ විදියේ දැකිනයක් දැක්කා කියල ප්‍රකාශ උනාට පස්සෙ රේලගට කළුපනා කළා අපිට මේක ස්ථාන තැනක් නොවේයි. මේ විදියේ අමුණා උපදා කියන තැනක්. අපි යන්න මින වෙන තැනක් නොයා ගන්න. පළමුවෙන්ම බුදුපිශ්චාණන් වහන්සේ මේ කාරණය උන්වන්න මින කියල තැවතෙන් බුදුපිශ්චාණන් වහන්සේ යොයා ගෙන වැඩම කළා.

බුදු පියාණන් වහන්සේ ඇතුළුවා "මොකද මහෙන්ති, මේ තැවත් ආවේ" කියලා. එනෙකාට 'මෙන්න මේ විදියේ උපදා කරදර අපට කිරෙනවා" කියල ප්‍රකාශ කළා. තමුණ් බුදුපිශ්චාණන් වහන්සේ වදාලා "මහෙන්ති ඒ උනාට

එනනටම යන්ට යිත. එකන කමයි ඔය නාජලට හොඳ පැන’ කියල ඔහාම ප්‍රකාශ කළා. මේ ස්වාමීන්වහන්සේලා තැවතක් බැගූපත්ව හිටියා “අන් අපට තම් එනෙන්ට තවත් යන්න බැ” කියල. එකකෝට බුදුපියාණන් වහන්සේ වදාලා “මහණෙනි, තුම්ලා ඒ හිය ආයුධයක් තැනිවයි. හරියට ආයුධයක් අරගෙනාම මේ පැරේ පිටක්වෙන්න’ කියලා.

එකකෝට ඒ සංසයා වහන්සේලා ඇඟුවා “මොකක්ද භාගාච්‍යන් වහන්සේ! ඒ ආයුධය” කියල. ඒ ආයුධය කමයි රිළගට බුදුපියාණන් වහන්සේ මෙත්ත පුතුය හැටියට ඉදිරිපත් කලේ. පළමුවෙනි වරට ඒ සංසයාවහන්සේලා වෙනුවෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයාට උපකාර වන මේ මෙතිත පුතුය වදාලා. “මේ මෙත්ත පුතුය පාඩීම් කරගෙන ඒ වන ලැහැබට ඇතුළුවන අවස්ථාවේ ඇත ඉදාම සංසක්‍රායනා කරමින් ඇතුළු වෙන්න. එක නිතර පරිහරණය කරන්න” කියල බුදු පියාණන් වහන්සේ අර සංසයාවහන්සේලාට අවවාද දුන්න. ඒ සංසයාවහන්සේලාක් ඒ ආකාරයෙන්ම ඒ වන ලැහැබට පිටියෙන අවස්ථාවේ ඉදාම සංසක්‍රායනා කරමින්. ඒ කරණීය පුතුය ආයුධ කරගෙන මෙත්තී පිත ඇතිකර ගන්නා. ඒ මෙත්තී බලය නිසාම අර කළින් කරදර කළ දෙවි දේවකාවුන්ගේ පිත මදු මොලොක් වෙලා - එකන සඳහන් වෙනවා - වෙන එකක් කබා පෙර ගමන් කරලා තොයෙකුත් ආකාරයෙන් ඒ සංසයාවහන්සේලාට වන් පිළිවෙන් කිරීමට පවා ඉදිරිපත් වුනයි, ඒ වගේම ආරණ්ඩා සංවිධාන පවා යෝඩුවයි කියල. අර අමතුෂ්‍ය ගබඳ, තොයෙකුත් රුප පෙනීම් ආදිය එහෙම පිටින්ම නැති වුනා. සංසයාවහන්සේලාට හොඳට හාවනා කරගන්න, පිත සැනුසුම් කරගන්න පුරුවන් විදියේ පරිසරයක් ඇතිවුනා. ස්වාමීන් වහන්සේලාගේ පිත එකගැනීනා, මෙත්තී සමාධිය එහෙම උපකාරී කරගෙන. එහෙම එකගැනීනාට පස්සෙ මන්න අර ස්වාමීන්වහන්සේලා පිත රිළගට විදුකීනාවට නැඹුරු කර ගන්න. කමන්ගේ මේ ගරීර කුවුව ගැන පිතලා මේ ගරීර කුවුව හරියට බිඳෙන පුරු කළයක් විගෙයි කියල මේකේ අස්ථීර ස්විභාවය, අනිත්‍ය දුෂ්ච අනාත්ම ස්විභාවය ගැන පිතමින් මේ පන්සිය නමම විදර්ගනාට විවන්න පටන් ගන්නා. මේ අවස්ථාවේදී බුදුපියාණන් වහන්සේ අර යොදුන් ගණන් ඇත ගේකාවිනාරාමයෙහි වැඩි වාසය කරමින් ඉන්න අවස්ථාවේ මේ සංසයාවහන්සේලා පිළිබඳව නිර්කෘතය කළා-බුදුපියාණන් වහන්සේගේ විශේෂ දෙයක් කමයි ඒ කමන් කමටහන් දීල පිටක්කළ සංසයාවහන්සේලා කොයි තැනාක, කොයි කරමි දුරක හිටියක්, ඒ බුඩඳානයට - ඒ බුඩඳානදැලට - ඇතුළත් කරගෙන - දැන් මේ කාලෝ නියෙන කිහිම යන්ත්‍රයකින් පෙන්සුම්කරනාට බැඳී කරමි මහා පුදුම විදියේ බුඩ අදානයක් නිබෙන නිසා බුදුපියාණන්වහන්සේ ඒ කමන් කමටහන් දුන්නු ශිෂ්‍යයින්ගේ පිත ත්‍රියාකරන ආකාරය ගැන නිතර සෙවිල්ලෙන් සිටිනවා.

එක තිහා දුට්ටවා මේ පත්සිය නමම දැන් විද්‍යීනා මායියට බැඳුලයි
පිටින්නේ, ඒ පැන්කෙහි සිසිලිලි යනෙන් සියල උන්වහන්සේල ආරම්භ කළ,
එ කළය පිළිබඳ ක්‍රිජපානය හැටියට හිකට ගන්නු අදහස මූල් කරගෙනාම
මුද පියාණන් වහන්සේ රේඛට අපි අර මූලින් යදහන් කළ ගාටා ධ්‍රීය
ප්‍රකාශ කොට වදාලා. ඒ ගාටා ධ්‍රීය කොයිතරම් අර්ථවත්ද සියකොන්,
කොහි තරම් හාවනාවෙහි ගැඹුරු අඟ ඒක තුළ ගැඩිවෙනවද සියකොන්, ඒ
ගාටා ධ්‍රීය අහල අර සංස්කාච්ඡන්සේලා සිවිලිඩිසියාපන් මහ
රහකන්වහන්සේලා බවට පත්වුනා සියලා පදන්ත් වෙනවා. එකකොට ඒ
ගාටා ධ්‍රීය අපි භැවිතත් මතක් කර ගනිමු.

'කුමුදුපම්. කායම්ම්. විදිභවා
නගරුපම්. විනාම්ද්. එපෙනවා
යොධේල මාර්. පන්දනායුධෙන
ලිනාට රසක් අනිවේදනා සියා.'

"කුමුදුපම්. කායම්ම්. විදිභවා" - මේ කය, මේ ගේරය, කළයකට උපමාකළ
හැකි බව දැනුගෙන, තෝරුම් අරගෙන,

"නගරුපම්. විනාම්ද්. එපෙනවා" - මේ අපේ පිහා නගරයකට උපමා කළ
හැකි තරම් ඒක තන්ත්වයේ තබාගෙන, ආරක්ෂා කළ යුතු නගරයක් හැටියට
හිකාගෙන,

"යොධේල මාර්. පන්දනායුධෙන" - ප්‍රජාව නමැති ආයුධයෙන් මාරයා
සමඟ යුතුකරන්න, යුතු කරව.

"පිතාට රසක් අනිවේදනා සියා" - එහෙම යුතු කරල යමක් දිනා
ගස්කා නම් ඒක ආරක්ෂා කරගන්න. හැඳුයි "අනිවේදනා සියා" "ලි දිනාගස්නු
දෙයෙහි ඇල් ගැල් පැලපදියම් වී පිටින්නාට එපා. එනනම් භැවිතිල ඉන්න
එපා" සියනා ඒ විශේෂ අවවාදයකුන් ඒ ගාටාවේ යදහන් වෙනවා.

එකකොට මේක ඉකාමක්ම ගැඹුරු ගාටාවක්. වියෙෂයෙන්ම හාවනාවට
යොමුවන අයට මේ ගාටාවෙන්, අර ධ්‍රී කාටාවෙන් - අර තීදානා කාටාවෙන්
- ගන යුතු විගාල උපදේශ රාභියක්, ඉකාමක්ම වැදගත් උපදේශ රාභියක්
අපට ගෙනසැර දක්වන්න යුත්වනි.

දැන් ඒ තිදාන කරාව ගැන අඩ මොසොකකට හිතල බැලුවාත් එකතින් පෙන්වුම් කරන්නේ දැන් අර ස්වාමීන් වහන්සේලා විද්‍යීනාව විඛල නිවිත් දකින්න පිනා ගෙනයි වැඩිම කළේ. ඒ නමුත් ස්වාමීන්වහන්සේලා ශිලයෙන් සූමුද්‍රාලී නමුත් සමාධිය පැක්කෙන් යම්කිහි අඩුපාදුවක් නිවුහා - සමථය කියල කියන සමථ පැක්කෙන්. ඒ කියන්නේ මෙත්තී භාවනාව හරියට පුරුදු කරල තැ. මෙත්තී පැක්කෙන් අඩු එසා වෙන්ට එන අර කරම් උපදුව වලට මුහුණපාන්න පිශි උනේ. රේඛට බුදුපියාණන් වහන්සේ අර කරණිය දුනුයෙන් දක්වා වදාල උපදෙස්වල ආනිය-ය වශයෙන් කමයි උන්වහන්සේලාට හිත සමාධිමක් කරගන්න පුරුවන් වුනේ. එකෙන්ද අඩ කුලුපතා කළයුතුව නිබෙනවා බුදු පියාණන් වහන්සේ මේ මෙත්තී භාවනාවේ ආනිය-ය වශයෙන් ආනිය-ය එකාලහක් දක්වල නිබෙනවා. ඒ ආනිය-ය එකාලහන්, රාණියක්ම මේ ස්වාමීන්වහන්සේලා අත්දකින්ට ඇති. ඒ කියන්නේ.

- පුඩ්. පුපති - සොදට නිනද යනවා මෙත්තී විනිහ පුද්ගලයාට
- පුඩ්. පටිමුජ්ඩිනි - ඒ වගේම පුඡෝධිවන්ට අවදිවෙනවා.
- ත පාපක. පුඩින. පසාති - තරක පිහිත, තපුරු පිහිත. බයවෙන පිහිත පෙනෙන්නේ නැ.
- මතුසානා. පියෝ සොති - මතුෂායින්ට ප්‍රිය වෙනවා.
- අමතුසානා. පියෝ සොති - අමතුෂායන්ට ප්‍රිය වෙනවා.
- දෙව්කා රුහුනි - දෙව්යන්ගේ ආරක්ෂාව ලැබෙනවා.
- නාසා අයි වා, විසා. වා සන්ව. වා සමනි - එබදු ඒ මෙත්තී භාවනාව කරන තැනැක්කාගේ ගේරිරයට හින්නෙන්, වස විස විලින් ආයුධ විලින් වන ඒ විදිය අනුතුරු වැළැකි යනවා.
- තුවට. විකා. සමාධියනි - බොහෝම ඉක්මණීන් පින සමාධිමක් වෙනවා.
- මුබවෙශ්‍යා විප්‍රායිදිනි - මුහුණෙ වෑශීය, ගෝජාව, දියුණු වෙනවා.
- අසමුළුහා කාල. කරෝති - බුමුළාව කාලත්‍යා කරනවා. ඒ කියන්නේ සොද පිහියන් මැරෙනවා.
- උනතර්. අපාටිච්චිනෙකා මුහුණාකුපෙශ සොති - විද්‍යීනාව විඛල රහක්වූන් නැත්නාම්, ඒ වගේ උසස් තක්කවලට ශිය නැත්නාම්, යටන් පිරිපෙයින් අර මෙත්තී දියානායේ බලයෙන් මුහුණාලෝකයේ හෝ උපදිනාවා, කියල ඒ විදියට එකාලොස් ආනිය-යයක් බුදු පියාණන් වහන්ය දක්වාල

නිගෙනවා. අන්ත ඒ ආනිසංය අනුව තමයි අර සංසයා වහන්සේලාට කලින් දැක්ක බියකරු දැකීන ආදිය නිසා යම් යම් පිඩාවල් ඇති වුනා නම් එවා සංපිදිලා හිත තැන්පත් කරගන්නාට පුරුවන් වුනේ. එකකොට එයින් අපට සම්පූර්ණ අය මේ කථාත්කරයේ මූල් කොටසින් පෙනෙනවා. රේඛට එහෙම තැන්පත් වුනා පිතට මේ විදැකීනාවේහි අය වැටුපුනා. තවත් පැන්තකින් කියනවා නම් දැන් ඒ සම්පූර්ණ විතරක් පැහැමකට පත්විය යුතු නෑ. ඒක නිසා සම්පූර්ණ විභිජ කොනා රේඛට විදැකීනාව වඩනවි. මොකද, බුද්ධියාත්පාද කාලයකින් ගෙහුකි උපරිම ප්‍රකිල්ලය තමයි මායිලිල අවබෝධය. තිවින් දැකීම. ඒක නිසා ඒ විදියට සම්පූර්ණ විදැකීනාවට තැවැරු උනා. එබදු අවස්ථාවේදී තමන්ගේ ගේරය ගැන කළේපනා කරල ඒක කළේකට උපමා කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කාර කියන්නේ, මේ අපේ පිත්වලින් කෙරෙන සකස් කිරීම්, කම් ආදිය රසකිරීම්. මහා ගැහුරු අර්ථයක් කියනවා සංස්කාර කියන වචනය තුළ. එබදු ඒ පිශේම ක්‍රියාක්මක වන ගක්නීන් කුළින් තමයි මේ අපේ ගේර කුඩා පත්වා මැවෙන්නේ. රේඛට විශේෂයෙන්ම මෙනහා මේ ප්‍රකාශ කරන්නේ සංස්කාරවල බිඳියන ස්වභාවය. මොහොතුක් මොහොතුක් පාසා බිඳියනවා. මේ අපි සහ දෙයක්, ඇත්ත දෙයක් හැටියට සළුකනා. ලොකු දෙයක් හැටියට සළුකනා, ගේර කුඩාවන්, ඉකාමන්ම ඉකාමලීන් අපට නොපෙනාන කරම් වේගයකින් ඇතුළතින් දිරුපත් වෙනවා. මොහොතුක් මොහොතුක් පාසා. ඒක සාමාන්‍ය ලෝකයාට රුපයට කියන ඇල්ම නිසා වැට්හෙන්නේ නෑ. එකකොට යෝගියාට සියුම් පිත තැන්පත් වෙන්න තැන්පත් වෙන්න ගේරයේ ඒ මොහොතුක් මොහොතුක් පාසා වන වෙනස්කම් අනුව මෙක කිදියන ආකාරය වැට්හෙනවා. ඇතිවිම් තැන්පත් රාජියක් මේ ගේර යන්ත්‍රය කුළ ක්‍රියාකමක වන බව, ඒ වගේම, ඒක නිසාම, මෙක හරියට අර කුඩා මැටි භාර්තායක් හදන්නා වගේ සංස්කාරවලින් මේ ගේර කුඩාවන් මේ අනිකුත් දේවලුක් හැදෙනවා කියන හැඳිම, අවබෝධය, එනවා. ඉතින් මෙකන විශේෂයෙන්ම මේ කායගනාසනියට අනුව කයේ බිඳි යන ස්වභාවය වැට්හෙනවා. සාමාන්‍යයෙන් තිනා සංඳාවයි ලෝකයා කුළ කිෙන්නේ මේ ගේර කුඩාව පිළිබඳව. ඇප්‍රම් බැඳුම් හැම එකටම මූල වෙන්නේ මේ ගේර කුඩාවයි. අන්ත එබදු ඒ ගේරය බිඳෙන මැටි වළදකට එහෙම භැන්තම් කළයකට උපමා කළහැකි බව සංසයාවහන්සේලාට සෞරාන අවස්ථාවයි. ඒ අවස්ථාවේම තමයි මුදු පියාණන් වහන්සේ අර විදියට .අර ගාලා ඩේශ දේශනා කලේ. දැන් අපි බලමු මේ ගාලාව අඩ්‍යාවෙන ගැහුරු අදහස් එකින් එක.

"සුමූහුපම් කායම්ම් විදිනවා"

මේ කය අර විදියේ කළයක් බව කෝරුම් අරගෙන - දැන් බොහෝ විට ලෝකයා, සාමාන්‍ය ලෝකයා, මේ කය වෙනුවෙනුයි තොයෙකුන් පවිචම් කරන්නේ. මේ කය බිඳියන එකක් බව, මොහොතුකක් පාසා දිරායන එකක් බව, කොයිතරම් උත්සාහ කළක්, කොයිතරම් සැපසාක්තු කළක් පුරුදු පියයකට මැනීන් එහෙම තැක්නම් විකක් රීට එහායින් මේ ගර්රය අතහැරල යන බව, ඒ පියල්ල අමකක කරගෙන මේ කය වෙනුවෙනුයි බොහෝ දෙනා පවිචම් කරන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් දැන් අර සංසාධාවහන්සේලා පවා කයට පමණට වැඩිය කැන බැං කියල ප්‍රකාශ කළේ. දැන් මේ පින්වත්තා හොඳව දන්නවා යුද්දෙට යන කොනෝක් ඒ තමන්ගේ ගර්රයට කියෙන ඇල්ම එහෙම කියාගෙන හියෝක් යුද්දෙ කරන්න බැං. ඒ වගේ තමයි මේ මාරසංග්‍රහ පාකල්පය බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කරන්න යෝගාවවරයට. මේ කයට සාන්තු කර කර මේක රැක ගන්න මින කියන ඒ අදහස මූල්කර ගන්නොක් කවදාවන් ඒ යෝගාවවරයට එවිනය සාර්ථක කරගන්ව බැං.

අර යුද්ධයට යන කොනා ඒ වෙනුවෙන් ආකම් පරික්‍රාගයක් කරනව්. මරණය හෝ තරණය කියන අවෝයානයෙන් ගෙකට බැඡ්ස කොනෝක් පිහිනාන්නේ, මරණය හෝ කරණය කියල. අන්න ඒ වගේ ජයග්‍රහණය දක්වා එවින පුරාවෙන් ඒ කටයුත්තෙහි යෙදෙන්නේ. යෝගාවවරයාගේ ආකල්පය විය යුත්තේ ඒකයි. ඒක නියා තමයි බුදුපියාණන් වහන්සේ වෙන කැනාකට යවන්නේ තැකිව, - 'එශ්ඣනම් මහජෙන් මම තොද කැනක් සොයා දෙන්නම් ඔය විදියේ කරදර තැකි' කියල, එහෙම කියන්නේ තැකුව, එකෙන්වම යන්න කියල ප්‍රකාශ කළේ. ඒ වගේ හැඟැයි, මෙතන වෙනසකට කියන්නේ ඒ මාරුප්‍රධිය සඳහා ආයුධය හැරියට බුදු පියාණන්වහන්සේ යුත්තෙ මොකක්ද. අන්න ඒක ගැන තමයි අපි ඇත්ත වශයෙන්ම මේ කාලේ කල්පනා කරන්නට මින. යුදාධිය කියල නිනන කොට අපට පිනට එනනේ මහා ආයුධ ගොන්නක්. ලෝකයේ ඒ ඒ යුගයේ සම්මත ආයුධ ගොන්නක් පිනට එනනේ. තමුන් බුදුපියාණන් වහන්සේ මේ සංසාධාවහන්සේලා ඇුහුවාම මොකක්ද ස්වාමීන්වහන්ස අපි ගෙන යන ආයුධය කියල, ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ මෙශ්‍රිය. ඒ ආයුධයෙන් තමයි මින කැන්පක් කර ගන්නා. අන්න ඒක අපි කල්පනා කරන්න මින. එයින් අර සමඟ ප්‍රකාශ සම්පූජ්‍ය උතා සංසාධාවහන්සේලාගේ. ඒ වගේම පාඩිමක් ඉගෙන ගන්නා. අපි යම්කියි පරික්‍රාගයක් කරන්ව මින යයරින් මිදෙන්ව තම්. මේ ගර්රය අල්ලගෙන, මේ බිඳෙන මැටි හාජනයක් පරිස්සම් කරගන්න පිනාගෙන, මේ වැඩි කටයුතු

කරන්න සටන් ගත්තොත් කවදාචන් අපට නිවන් දකින්න බැං කියන අවබෝධය ඒ සංස්කාච්ඡාවහන්සේලාට එන්න ඇති ඒක තුළුන්ම. ඒක නිසා තමයි සමාධීමන් උන හැටියට රේඛට ඒ ස්වාමීන්වහන්සේලා විද්‍යානාචන හිත යොමුකළේ. ඉතින් "කුම්ඩාපම් කායම්මම් විදින්වා". එකකොට මේ සංස්කාච්ඡාවහන්සේලාගේ අදහස අනුවම, ඒක තහවුරු කරමින්, තව දුරටක් ඒ අදහසින් ප්‍රයෝගනය ගත්ත හැටියට මූද පියාණන් වහන්පෙ විදාලා. මේ කය බිඳෙනුදුල් මැවි විලදක් වශේ බව කේරුම් අරගෙන, රේඛට "නගරුපම් විනාමීද් චපෙන්වා" ඇත්ත වශයෙන් රෙකගත පුත්තේ, නගරයක් වශේ රෙකගත පුත්තා, මේ පිහිටි. මේ පින් රෙකගැනීමේ විවිනාකමයි රේඛ පදයෙන් ප්‍රකාශ කරන්නේ. රෙකගත පුත්ත නගරයක් හැටියට මේ පින් ඒ තත්ත්වයේ තබාගෙන, රේඛට -

"යොබේ මාරං ප්‍රකාශනායුධෙන" මත්ත රේඛට සටන් පායිය එනවා. මාරයා එක්ක පුද්ද කරන්න ප්‍රජා ආයුධයෙන්. ඉස්සේල්ල දුන්නේ මෙත්තී ආයුධය, භම්ප සඳහා. දැන් කියන්නේ ප්‍රජායුධයෙන් මාරයා සමග සටන් කරන්න.

රේඛට - "උතාකුද රෙකෙ අනිවෙසනා ඩියා" සටන් කරල යම්ක් දිනා ගත්ත තම්, ඒක ආරක්ෂා කරන්න. හැඹුදී එකන පැලපදියම් වෙලා ඉන්න එපා. එකම අල්ලගෙන එකන තවතින්ට එපා. එහි ගැලී පිටත්තාට එපා. අන්න ඒ පද දෙක් විශේෂයෙන්ම භාවනායෙහින්ට ඉතාමක්ම ප්‍රයෝගනවන් අවවාදයක් ගැබී වෙනවා. එකකොට "යොබේ මාරං" කුවුද මේ මාරයා - ප්‍රජාව කියන ආයුධයෙන් සටන් කළ හැකි මාරයා කැවුද?

මාරයා කියල කියන කොට සමහර විට ඔය තමන් දුටුව තොයෙකුන් විතු ආදියෙන් කොනොකුට භොයෙකුන් විදියේ රුප පින්ට එන්ට පුත්තනි. නමුන් ඇත්ත වශයෙන් ගැඹුරින් කළුපනා කළුනාක් යෝගාවවරයාට පිටත තියම මාරයා තමයි පිහිටිල්ල - "විනාරකය" කියල කියනවා එකට. විනාරක, මේ මාරයා එක්ක පිටපස්සෙන් මහා මාර උප්නාවක් ගලාගෙන එනවා. මේ තම තමන්ගේ පින් ගැන පිකල බලනවා තම අපේ පින් ත්‍රියා කරන ආකාරය. විශේෂයෙන්ම ක්ලේඥයට වැටුනෙම. කොයි තරම් හිසුයෙන් විනාරක ධාරාවක් ගලාගෙන එනවිදී එවට යටවෙලා තමයි අපේ ත්‍රියාකාරිනවය අනුව අපි මහා පාප ගොන්නාක පැවැලුවිලා නිරය නිරයන් ලෝක ආදිය කරා යන්නේ. එකකොට මාරයා මෙන්න මේ විනාරකයයි. මාර උප්නාව විනාරක යොනාවයි. ඉතින් මේ මාරයා එක්ක සටන් කරන්න එහි ප්‍රජා ආයුධයෙන්. මොකකද මේ ප්‍රජායුධයි? රේඛට අපි එක ගැනක් පිකල බලම්. ගැඹුරින් කළුපනා කරල බැලුවෙක් ප්‍රජා ආයුධය කියල කියන්නේ අර යෝගාවවරයාට කරන්ට පිදුවෙලා තියෙන විශේෂ කටයුත්ත. මොකකද?

'මෙහෙහි කිරීම්'. 'මනසිකාර' කියල ඒකට කියනවා. මේ අපේ සිත සූයා කරන ආකාරය - මේ හැම දෙයක්ම - මෙහෙහි කිරීම තුළින් තමයි ප්‍රජාව දියුණු වෙන්නා. මොකද, මෙහෙහි කිරීම තුළින් අර විනර්ක වෙගය කැඩිනවා. මේක මේකයි, මේක මේකයි කියල එන එන එකක් පිළිබඳව සහියෙන්, යිහි තුවෙන් - පතියත්, සම්පර්ශයැයක්, පිහියක් දැනුවන් කමන් අනුව එවායේ යථා කත්තවය තෝරු ගන්නවා. ඒ අවස්ථාව තුළ අර වෙගයෙන් දුවන විනර්ක මදිනය වෙනවා. ඉතින් ඒ විදියට මාරයා සමග - මේ විනර්ක මාරයා සමග - සිතට ගලා එන විනර්ක ධාරාව- මේවා අයාලේ යන්න තොදී මේවා පිළිබඳ යම්කිසි පාලනයක් කරගන්නට මින තම් මෙහෙහි කරන්ව මින. කරහක් ආවා - මෙන්න කරහ සිතක්. රේඛට ඇපුමක් ආවා. ඇපුම් සිතක්, ඇපුමක්. අන්න මේක ඇපුම් සිතක්. රේඛට ඒ වගේම ඇහැ, කණ, නායා, දිව, කය, යිත කියල කියන මේ දොරවල් හයට එන අරමුණු - මේවා ඒ ඒ තැන්වලම මෙහෙහි කිරීමයි. යෝගාවිචරයෙකුට කරන්න කියන ඒ හාවනාවට - විදුෂීනා හාවනාවට - අදාළ සූයාව මෙහෙහි කිරීමයි. සංස්කාර මෙහෙහි කිරීමයි. මේවා සංස්කාර හැටියට සිතාගෙන - සංස්කාර කියල කියන කොටන් අර ඩිඩි යන බව එකතින්ම හැඳෙනවා. ඩිඩි යන දෙයක් නිත්‍ය හැටියට තොගෙන ඒ ඒ තැනම් එවා පහළ වෙන හැටි, ඇතිවන හැටි පුළු වෙළාවක් පවතින හැටි - ඉකාමක් පුළු ක්‍රියෙක් තරඟ - ඒ මෙහෙහි කිරීම අනුව, පෙනෙනවා. එනවා පවතිනවා. නැතිවේල යනවා. මන්න ඔය ඇතිවිම් තැකිවිම් ස්වභාවය තමාගේ විනා සන්නානය තුළින් දැකීමම කමයි විදුෂීනා හාවනාවේ මුළුක කටයුත්ක. එකකොට ඒක කරන ඒ මෙහෙහි කිරීමයි, මනසිකාරයයි, මෙකන ප්‍රජාව හැටියට දක්වලා සිඛෙන්නේ. විදුෂීනා හාවනාවේ ඇත්ත්වයෙන්ම කියනවා තම් පරමාරිය මේ නාම රුප බම් කෝරු ගැනීමයි. මේ මුළු මහන් ලෝකය පිළිබඳව අපේ අවබෝධය අපි උබන්නො මේ නාමරුප බ්‍රියන් පිළිබඳව හරියාකාරව කෝරු ගැනීමන්.

නාම ධිම් කියල කියන එවා මේ කාටන් සිත දිභා බැඳුව තම් හඳුනාගන්න පුළුවන් දේවල්. වේදනා කියන එකට අමුණු වවනයක් මින තැ. කවුරුන් දන්නවා වේදනා කියන කොට සැප වේදනා දුක් වේදනා පමණක් තොවෙයි මධ්‍යස්ථ වේදනා - හැම එකක්ම. සංජා - හැදිනීම. එකට කියන්න පුළුවන් සංජාවල්. වේදනාව අනුව තොයෙකුන් හැදිනීම් ගන්නවා. රේඛට හැදිනීම අනුව වෙනනාවල් ඇති වෙනවා. තොයෙකුන් වෙනනා. වෙනනා කියන එක කවුරුන් දන්නවා. රේඛට සංජීය. මේවාය හැපෙන කැනක් පිළිබඳ, යම්කිසි සංජීයක් පිළිබඳ, හැඳිමක් එනවා. රේඛට සිඛෙනවා මනසිකාර කියල - මෙහෙහි කිරීම. මෙන්න මේ කියාපු ධිම් පහ බොහෝ එට නාම බම් හැටියට ගන්නවා:

රේලභට රුපබම් හැවියට දක්වන්නේ පයිවි, ආපෝ, කොෂේර්, වායෝ කියල කියන - අපි සහර මහා ගුතුයින් කියල කියන අපේ මේ ගේර්රන් බාහිර දේවලුන් සකස්වෙලා කිඳෙන ඒ මහා ගුත ධම්. එවා එකතුවෙලයි ඉතාමන්ම ආයච්‍යවිත් විදියට මේ විදිය රුප මවල පෙන්වන්නේ. රුප මවල පෙන්නන්නේ මෙන්න මේ ගුතයේ හතරදෙනයි. මෙන්න මේ කාරණා වික සේරුම් ගක්කොන් ඉතින් මූල ලෝකයම් සේරුම් ගක්කා වගේ තමයි.

මේ සංසාරයෙන් මේදීමට උපකාර වන්නේ නාමරුප ධම්යන් සේරුම් ගැනීමයි. එකකොට මෙකොන්, මේ ධම්යන් අනුරේත්, මනාධිකාර කියල කියන මෙනෙහිකරීම - අගට එන මෙනෙහි කිරීම - ඉතාමන්ම වැදගත්. ඒ මෙනෙහිකරීම තුළුතුයි මේවා සේරුම් ගන්නේ. එතනාමයි මහා ආයච්‍යවිත් දේ කියන්නේ. දැන් අපි මේ කියාපු ධම් පහ අපිට පුරුවන් මිනානම්, උපමාවක් අවශ්‍ය නම්, මේ අපේ අන් ඇඟිලිවලට උපමා කරන්න. දැන්, පුලුහිල්ල වගේ තමයි වේදනාව කියන එක. රේලභට මය මූද එහෙම දාන රේලභ ඇඟිල්ල, ඔය මූද පළදින ඇඟිල්ල වගේ තමයි සංඡාව කියන එක. යම් යම් හැදිනිම්. රේලභට අර මැදුහිල්ල - වගේ තමයි වේතනාව කියන එක. දබරහිල්ල වගේ තමයි ස්පැහිය කියන එක. අපි එහෙම ගන්කොන් රේලභට මනාධිකාර කියන්නේ මන්න මහපටුහිල්ලයි. එතන් ප්‍රධානයි. මේ මහපටුහිල්ල කියන එක - දැන් තම තමන්ට ප්‍රත්‍යාසා වෙනවා - මහපටුහිල්ලට පුරුවන් පුලුහිල්ලේ තත්ත්වය දැනාගන්න. රේලභට අනින් ඇඟිලිවලන් ඒ වගේ අවශ්‍ය අවස්ථාවල තත්ත්වය දැනාගන්න පුරුවන්. මහපටුහිල්ල ලංවෙලයි පුලුහිල්ලට ඒ දෙකේ ස්පැහිය ඇතිවෙන්නේ. රේලභට අනින් එවන් ඒ විදියටමයි. ඉතින් මහපටුහිල්ල අර වෙනවා කිරියට මොකද එයා තමයි නායකයා, ප්‍රධානීයා. මෙන්න මේ මහපටුහිල්ල උපකාර කරගෙන තමයි නාමරුප ධම් පිරිසම හඳුනාගන්නේ. හරියට - සමහරවිට අර කාණ්ඩියක් එකතුවෙලා යමිකියි අපරාධයක් කළඹම සාක්ෂි දෙන්න කෙනෙක් තැන්නම් මොකද කාරන්නේ සමහරවිට උසාවිවල? අර ඒ වැරදී කළ අයගෙන්ම කෙනෙකුට දෙනවා සමාව. සමාව දෙන්නේ 'ඇත්ත කියන්න මින. ඇත්ත කිවිවාක් පමණක් සමාව දෙනවා' කියල එකකොට ඒ තැන්ත්තා ඉදිරිපත් වෙලා ඇත්ත කියන කොට තමනුත් අපුවෙනවා. තමුන් අර තඩුව ඔප්පු වෙනවා. අන්න ඒ වගේ මෙනහ මේ නාම ධම්යන් පහෙන්ම එකක් අපි උපකාර කරගන්නවා මේ නාමරුප ධම්යන් සේරුම් ගැනීමට. මේ මෙනෙහි කිරීම කියන එකම උපකාර කරගන්නවා. හැඳු දි "අයාභිසො මනපිකාර" කියල කියන වැරදී මෙනෙහි කිරීම නොවේයි. හරි ආකාර මෙනෙහි කිරීමයි. ඒ කියන්හා අර භෞර මූලේ මූලදී භෞරේක් තමයි. නාමුන් සාක්ෂිදෙන්න පවත් ගත්තට පස්සෙය එයා සාක්ෂි කරුවෙන්. රජයෙන් සම්පූර්ණයෙන්ම සමාව

ලබාගක්තු සාක්ෂිකරුවේක් හැටියට වගෙයි සාක්ෂි දෙන්නේ. අන්ත එවගේ 'අයෝනිසො මනයිකාර' කියල කියන වැරදි මෙහෙහි කිරීම වළක්වා තුවිණින් මෙහෙහි කිරීමට යොමු කරනවා. එතකොට ඒ විදියට යෝනිසො මනයිකාරය යෙදීම තමයි මේ ප්‍රජාව, මනයිකාරය, මෙහෙහි කිරීම, තුළින් මේවායේ යථා තත්ත්වය තෝරුම් ගන්නාවා. ඒ වශේම ඒ මෙහෙහිකිරීම තුළින්ම අර ධාතුන් - අර පයිරි, ආපෝර්, ශේෂෝර්. වායෝ කියන ඒ ධාතුන් - හැඳුනාගන්න අවසාව ලැබෙනවා. අර කද බව මෙලොක් බව ආදී වශයෙන් - එවන් ස්ථානික ආශ්‍රෝයෙන් තෝරුම් ගන්නාවා. මන්තා ඔය විකසි විද්‍යිනා හාවනාවේ මූලික කටයුත්තේ. එතකොට ඒක තමයි මේ මාර යෝනා ජය ගැනීමට උපකාරවේන ආසුදාය. මනයිකාරය - මෙහෙහිකිරීම - තුවිණින් මෙහෙහිකිරීම. ඒ වශේම දැන් ආසුදායක් නම් - දැන් කඩුහරභියක නම්, සතුරාගේ කඩුපහර වළක්වාගැනීමට ඉනාම ශිෂ්‍යයෙන් තමාගේ කඩුව මෙහෙයවන්න මින. ඒ වශේම මනයිකාරයෙදීන් මෙහෙහිකිරීම හැකිනාක් ඉක්මන් කරන්ව මින, ශිෂ්‍ය කරන්න මින - මේ මාර සංග්‍රාමයෙන් දිනත්ත නම්. ඉතින් ඒ ශිෂ්‍යකරන මාශීය තමයි ක්‍රීජසට්‍රානාවායිවරු අවස්ථාවුකුලට දක්වන්නේ - ආරම්භයේදී මේවා මෙහෙහි කරන්නෙ රුපයක් රුපයක්. ගබ්දයක් ගබ්දයක්, ගදක් ගදක් - යම්කිසි ගද සුවිද ආදියන් ඒ විදියටමයි. රසක් රසක් ආදී වශයෙන් එවා මෙහෙහි කරනවා. පිනක් පවා. පිනක් ඇතිව්‍යනාම මේක පිනක් කියලා - යම්කිසි කුළුය සිනක් එනවා නම් ඒක පිනක් කියල තෝරුම් ගස්කහම ඒ අවබෝධය තුළින් අර විකර්ක ධාරාව කුවෙනවා. අන්ත ඒ වශේ ශිෂ්‍යයෙන් මෙහෙහි කිරීම තුළින් තමයි මේ විකර්ක ධාරාව ජය ගන්න පුළුවන් වන්නේ.

"මොයේ, මාරං පනදෙනාසුවෙන"

රේලගට - "පිනකුව රක්ක අනිවෙසනා පියා" මෙතන ඉතාමක්ම ගැඹුරු අදහසක් කියුවෙනවා. මෙතන "පිනකුව රක්ක" කියල අර ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් සැදහන් කළේ මොකද? දැන් සාමාන්‍යයෙන් යෝගියෙකුට ඇතිවන බාධක හැටියට ගන්න පුළුවන්, නමන් ලබාගක්තු සමාධීය පිළිබඳව ඇළුම් කිරීම. දැන් මේ ස්වාමීන් වහන්සේලාක් මෙත්ම් සමාධීයෙන් යම්කිසි දියුණුවක් ලබාගක් අය. මොකද සමාධීය ඇතිවෙනකොට ඒන් එක්කම එනවා ලොකු සැපයක්. කායික සැපයක්. ඉතින් ඒක ලොකුවට ගන්නවා. මේක තමයි ලොකු දේ කියල, මේක තමයි ඇශ්නක වශයෙන්ම මේ නිවන් සැපය කියල. එහෙම රවවෙන ස්වභාවයක් කියනවා. උපක්ලේෂ ධම් කියලක් කියනවා. විද්‍යිනා උපක්ලේෂ කියලක් කියනවා. නොයෙකුන් ආලෝක පෙනෙනකොට ගරීරයට පුළුවය දැනෙනකොට, සංස්ක්ත් බවයේ දැනෙනකොට, විශේෂ අවබෝධ එනකොට මේ හැම එකක්ම තදින්ම අල්ලා ගන්නවා. දැන් ඉතින් මම නිවන්

දැකළයි සෝච්චන් වෙළඳී කියල. මත්තා ඔය විදියේ ස්වභාවයක් නියෙනවා. ඒක නිසා තමයි "ඩින්චර්ස් රුස්බ්" කියල කියන්නේ. ඒ ලබාගන්නු යම්කිසි සමාධියක් නියෙනවා නම් ඒක රුකුගන්තන් මින. නමුත් "අනිවේසනා හියා" - නමුත් එහි පැලපදියම්වේල සිටියාත් කවිදාවක් ඒ තමන් බලාපොරුගන්නු වෙන කන්තියට පැමිණෙන්න බැරිවෙනවා. ඒක නිසා ඒවායේ පැලපදියම් වෙනට එහා. ඒකෙන් පරිස්සම් වෙනට මින. ඒකයි බුද්ධාච්චාදය මෙහා විශේෂයෙන්ම. අර කුම්පානාවලට උපකාරිත විශේෂ උපදෙස්ක් මේ ගාර්ඩ් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් යෝගාචාරිතරයෙක් මූලාවට පක්වෙනවා ගුරුපදේශ නැත්තාම්. ඒකට සේතුව, අර කාසික පුවිය ආදී මෙහෙක් තොලුම් දේවිල් ලැබෙනාකාට සමාධිය ආශ්‍යයෙන්, එහි ගැලී සිටිමටයි හිත පෙළයින්නේ. ඒක ව්‍යුත්වාගන්ට මින. යුතු උපමාවෙන් කිවොන්, දැන් යෝධියෙක් සටන් කරන අකරේ බොහෝවේ නියම විදියට යුත්දයක් පරිතිනවා නම් කමන්ට බලකාවුවක් නියෙන්ට මින. ඒ යෝධියා යම්කිසි අවස්ථාවක මොන යම් සේතුවකින් හෝ ආසුදාය කැඩිල බිඳිලා හියාම හර, එහෙම නැත්තාම් ආකාර පාන ගැනීම් ආදී අවශ්‍යතාවන් සඳහා හෝ එබදු අවස්ථාවල ඒ බලකාවුවට හිහිල්ලා - පසුභුරුලා - රිළහට ඒ කටයුතු කරල විශාම අරගෙන ආයෙන් යුද්දෙට යනවා. නමුත් ආයින් බලකාවුවට හියාට පස්සේ එකන බුදියගන්න හිටියාත් කවිදාවන් ඒ සටන දිනන්න බැ. අන්තා ඒ වෙශ දැන් අර සම්පූද්‍යයෙන් යම්කිසි අවශ්‍යතාවක් නියෙනවා. සම්පූද්‍ය කියල කියන්නේ සමාධිය. නමුත් මේ බුදුජියාණන්වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවේ ආයවිධිය මොකක්ද? මේ හැම එකකින්ම ප්‍රයෝගනය ගන්නවා. නමුත් එකක්වන් අල්ල ගන්නේ නැ. පැලපදියම් වෙන්නේ නැ. මොකද ධ්‍යුම්යෙහි සඳහන් වෙනවා ලෝකයේ යම් යම් දෙයක් අල්ලා ගන්නාත් ඒකම අනුව මාරුයා පසුපත පුහුබදිනවා කියලා.

"යේ. යේ. හි ලෞකස්මී. උපාදියන්නි
තෙනෙව මාරු අඟවති ජනතා."

(සුක්‍රිත නිපාත, 1108)

ලෝකයේ යම්කිසි පුදු දෙයක් හෝ අමි අල්ලා ගන්නාත් ඒක අනුව මාරුයා පසු පස්සේ එලවා එනවා කියල කියනවා. අන්තා ඒ වෙශ තමයි පිනෙ ස්වභාවය. මාරු සටන කියල කියන්නේ ඒකයි. හැම කිස්සෙම බලන්නේ මේ හිත, යාජ්‍යකාරිවල ලැයාගන්න. එබදු ඒ අල්ලා ගන්න ස්වභාවය ව්‍යුත්වන්න පුළුවන් වෙන්නේ අර මෙහෙහි කිරීම තුළින්. සිඹුයෙන් මෙහෙහි කරනාකාට අර අල්ලගන්න ස්වභාවය පිඳිල ඒවා ගිලුහිල යනවා,

මෙහෙති කිරීම තුළින්. මෙහෙති කරනවා, රේලගට ඒක යන්න හරිනවා, අන්න ඒ විදියට, ඒකේ ස්වභාවය වටහා ගැනීම තුළින් ඒ මූලාව ඉවත් කෙරනවා. මූලාව තිබෙනවා නම්, එහෙම පිටින්ම ඒක අල්ලාගන්නායි කෙනෙක් පෙළයින්නේ. මනපිකාරය තුළින්, ප්‍රජාව තුළින් එහි අවබෝධය එනකාට ඒක අල්ලාගන්න යොමුවින්නේ නැ. එකේ අනිතා ස්වභාවයයි, එනකාට වැටුණෙන්නේ. එන යන දේවල් බව වැටුහෙනවා. අන්න ඒක ආශුයෙන් එනකාට, කෙනෙකුට ඒ 'විද්‍යිනා විදිය' ඉදිරියට යන්න පුත්වන් වෙනවා. විද්‍යිනා විදියේ, විද්‍යිනා විත්ත විදිය - ඒකට විනා විෂි කියලුන් කියන්න පුත්වන් - විද්‍යිනා විදිය - ඉදිරියට යන්න නම් අර තමන් ජයගන්තු ඒවායේ ඇලී ගැලී පිටින්නට එපා. එවා උපකාර කරගෙන, ඒ සමාධි ගක්තිය යොදාගෙන, රේලගට එවායේ ඇලෙනවා වෙනුවට උපේක්ෂාව මූල්කරගෙන - උපේක්ෂාව උපකාර කරගෙන - අර ධ්‍රී කාන්ත්වය තෝරුම් ගන්න කියන එකයි බුදුපිශාණන් වහන්සේගේ අනුශාසනය මේ ගාජාවෙන්. එනකාට,

"ඒනකදට රෙකෙ අනිවේසනා සියා"

එවායේ පැළපදියම් වෙන්ට එපා කියන එක. මේ පින්ස ස්වභාවය හැම කිස්සෙම ගෙවල් හදන එක. ගෙවල් හදන්න බලනා සිත. බුදුපිශාණන් වහන්සේ මේ "නිවේසන" කියල කියන්නේ ගෙයක් කියන අදහසින්. අර පැළපදියම්විම කියන අදහස හා සම්බන්ධයි. දැන් එනකාට බුදු පියාණන්වහන්සේගේ ධ්‍රීය අපි තුවකින් කළපනා කරල බැලුවාන් - හරියට එක දැන් යොවනැකිල්ලක් හදනකාට අපි පලා-වි බදිනවා. පලා-වි බදින්නේ යොවනැකිල්ල කනා ගන්නයි. තමුන් කවුරුවන් පිහිය යුතු නැ පලා-විවල පදි-වි වෙන්න. පලා-විවල පදි-වි උනාන් යොවනැකිල්ල නැතෙන්නේ නැ. එවා හැම නිස්සෙම ඉවත් කර කර ඉහළට යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධ්‍රී මාශිය. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එකයි. මක්කාම අහක දානාවන් තොවෙයි. එවා උපකාර කරගන්නවා. රේලගට, එයින් උඩාගන්න ගක්තිය උඩි, මතුවිට වැඩ කටයුතු කරගෙන යනවා. කොටින්ම කියනාන් අපි මේ සහිපටියාන හාවනාව කියල කියන එක තුළ කියන්නේ ඕකයි. මේ හැම දෙයක්ම අපි උපකාර කරගන්නවා, අපේ පින්ස සහියක් - යනි කියල කියන්නේ පිහිය, - ඒ පිහියක්, රේලගට ප්‍රජාවන්, වඩාගැනීමට. මේ සඳහා උපකාර කරගැනීමයි, මේ හැම එකකින්ම කරන්නේ. එනකාට "පිනකු රෙකෙ අනිවේසනා සියා" ඔන්න ඔය උපදෙස අපට, මේ සාමාන්‍යයන් 'යෝගාවවර' - එහෙම නැත්තම් හාවනාවේහි යෙදෙන - අයට, ඉතාමත්ම ප්‍රයෝගනවන් කාරණයක්. මොකද, බොහෝවිට අහන්ට ලැබෙනවා හාවනා යෝගීන් අතර, කෙනෙකුගේ ප්‍රතිඵල ගැන අහනකාට, බොහෝම සතුවින්

ප්‍රකාශ කරනවා මට මෙහෙම මෙහෙම නියෝනවා කියල. නමුත් මූලාවින බව දන්නා නෑ. විද්‍යාතා උපක්ෂේගවලට යට්ටෙලා. 'මන්න හොඳව ආලෝක පෙනෙනාවා. හර පුදුම සැපයක් නියෝනවා. මින කරම් වේලා ඉන්න පුළුවන් ඉදෑගෙන. පැය ගණන් ඉන්න පුළුවන්. නමුත් අන්න ලැගෙන්නා. ඒ ලබා ගන්තු අර සමාධිය ලැග ගන්නා. ඉදිරියට ගමනක් නෑ. ඒක නිසා තමයි "අනිවෙසනා පියා" අර මෙනෙහි කිරීම තුළින් තමයි අවසානයේ අපට මේ සටන ජයගන්න පුළුවන් වෙන්නා. මොකද, අලුලුගත්තු තැන මාරයා. එකනම මාරයාට යට්ටෙනාවා. මය විදිය මහ පුදුම ධ්‍රීයක් මෙතන නියෝන්නා. එකකාට ඒ ගාටා ධ්‍රීය අනුවන් අපට හිතාගන්න පුළුවන් මේ විද්‍යාතා සාචනාවේ අනිතා දුබ, අනාකම කියන ත්‍රිලක්ෂණය හෙළිකර ගැනීමට උපකාර වෙන මේ මනාධිකාරය කොයිතරම් වැදුගන්ද කියල. නැමු එකක්ම දැන් මේ මෙනෙහි කිරීම තුළින්ම අපුවෙනාවා. අමුතුවෙන් විවන වශයෙන් නොකිවෙන් ඒ සංස්කාර ධ්‍රීයන් ඇවිල්ල මෙහෙත් ඉකාම පුළු වේලාවක්, සෘණයක් - පැවතිලා තැකිවෙල යන ආකාරය දකිනකාට මෙවායේ අනිතා ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ වශේම, යම්ක් අනිතා නම්, වෙනස් වෙනවා නම්, එකුනා සැපතක් සොයාගන්ව බැං - එය පෙරලෙනවා නම්, ඩිං යනවා නම්. අන්න ඒක නිසා ඒ දුබ ස්වභාවයක් වැට්හෙනවා. එබදු ඒ දෙයක් 'මමය' මාගේය' කියල ගැනීම මෝඩ තමයි තමන්ට අවබෝධ වෙනවා. ප්‍රත්‍යාශ්‍ය වෙනවා. අන්න ඒ ත්‍රිලක්ෂණය එකකාට ප්‍රත්‍යාශ්‍ය තුළින්ම අවබෝධ කරගස්නට නම් අර මෙනෙහි කිරීම උපකාර වෙනවා. මෙනෙහි කිරීම ඉතින් අර කියාපු විදියට ආරම්භයේදී රුපයක්, රුපයක්, සද්දයක්, සද්දයක්. ආදි වශයෙන්, ඒ කියන්නා, සාමාන්‍ය ලෙස්කයේ නම්, අන්න කාර් එකක් අන්න අයවිල් කෙනෙක් කියල නමින්, ස්ථිරයක්, පුරුෂයයක්, රේළඟට තවත් මිනා නම් ඒ පුද්ගලයින් පිළිබඳ විස්තර, මිවා පාමානා ලොකයේ, එදිනොදා ව්‍යවහාර ලෙස්කයේ මින. තැකිව බැං. නමුත් විද්‍යාතා යෝගියා මිවයින් ඉවත්වෙන්න මිනෑ නිවන් දකින්න නම්. ලෙස්කය්නර වෙන්ට නම්. ලෞකික වශයෙන් නම්, මේ එන එන නැමු නැමු දෙයක්ම මේ නමින් හඳුනාගන්නට. 'නිමිනි', 'අනුව්‍යකුරන්' කියල කියනවා. දකින අයන දුව්ල් පිළිබඳව අපි නිමිනි ගන්නවා. ඒ නිමිනි පිළිබඳ පාලනයක් තැකිකම නිසා තමයි මේ කෙලෙස් බාරාවට යට්ටෙලා මේ දැඩි සංසාරය අපි මේ නානාප්‍රකාර දුක් විදින්නා. එකකාට, මේවායින් බේරීමට නම් අර හාචනාවේ යෙදෙන යෝගියා විශේෂ උත්සාහයකින් අර නිමිනි ගැනීමේ සිරින කඩා දමන්න මින. එකපාරටම කඩාමන්න බැං ඒක. නමුන් ඒකට උපකාර වෙන හේතුවක් තමයි 'සංදාව' කියල කියන භැඳිනීම. අර යමක් පිළිබඳව මූලිකට යම්කිඡි වින්දනයක් එනවා. ඒක ආපුයෙන් හැඳින ගන්නවා. එකනින් නතර වෙන්නා නෑ. රේළඟට මිව පිළිබඳව වේතනාවිල් ඇතිවෙනවා. බොහෝවිට තරක වේතනාවිල්. ඉතින් මිවා අනුව රේළඟට ඒක්

පෙරිය දැඩිව ගැනීමක් ඇතිවෙනවා. ඉතින් මෙන්න මේ හැම එකකම් යටා කෘෂිකාරු අර මහයිකාරුය කුලින් කෙනෙකුට අවබෝධ වෙනවා. මය විදියට කළුපනා කරල බලනෙකාට මේ මෙනෙහි කිරීම අර විදියට වචන ගණනාවකින් සාමාන්‍ය ලෝකයා තේරුම් ගන්න දේ, මහයිකාරයේදී ඉතාමක්ම කෙටියෙන් තේරුම්ගත්න උත්සාහ කරනවා, සංස්කෘතා වලට අපුවෙන්නේ කුත්‍යි. තතිකර එක 'රුපයක්', එහෙම නැශ්නම් 'සේදියක්' කියල එතැනින් නාතර වෙනවා. 'ලක්ෂ්න ලොජ් කිරීම්' විගෝ දෙයක් එකන කෙරෙන්න මිනා. එනෙකාට, ඒ විදියට කරගෙන යනෙකාට, තවත් ඇත්ත යනෙකාට, විද්‍යීනාවේ දියුණුව ලබනෙකාට, මේවාය අර දැනීම් මානුය පමණක් පවා මෙනෙහි කරන්න පිඳා වෙනවා. මේකා දැනීම් මානුය පමණක්. එකතින් නාතර වෙන්ට. අර ශිෂ්ටයෙන් මෙනෙහි කිරීම. භරියට, අපි අර සඳහන් කළ කඩු හර්ඛියකදී, දෙන්නාම එකවිදියට සටන් කරගෙන යන අකරු සංඛ්‍යා ජය ගන්න නම් සංඛ්‍යා ආපුබය යොදාන වේගයට විඩා වේගයකින් තමන් එක වළක්වන්න ගක්තිමක් වෙන්න මිනා. අන්න ඒ විගෝ, මේ මාර පේනාට කියල කියන මහා පුදුම වේගයකින් - කියන්න බැරි කරම් චූගයකින් - දුවන පිකිවිලි වැළැක්වීමට නම්, මෙන්න මේ මෙනෙහි කිරීමක් ඒ විගෝම ශිෂ්ටයෙන් කරන්නට මිනා. මේ මෙනෙහි කිරීම දුවිල උනොන් මොකද වෙන්නේ, අර සංඛ්‍යාවලට අපුවෙනවා. සංඛ්‍යාට කියන එක - බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල කිඛෙනවා - මිරිඹුවක්. මිරිඹුවක් කියන්නේ, එක දුවිවහම එක පස්ස එළවනවා. දැන් මේක හරියාකාරව දැන ගන්නයි මේ සංඛ්‍යාට කියල අපි ගන්නේ. මේක මොකක්ද කියල අපට දැනගන්න හිජෙනවා. දැන්, පාරෙ යනවා නම් - යම් කිසි ගමනක් යන්න පුදානම් වෙන කෙනෙක්, අපි සිතමු කොළඹ යන්න පිටතුනා. නාමුන් මේ පුද්ගලය ඒ යන අකරු වාහනයෙන් වටපිට බලනෙකාට ඒ දකින දේවල්වල මේක කොහොමද මේ ලස්සන දේවල් මේ අවට කියෙන දේවල් කොයි ආකාරයද කියල බැලුවාන් - කටවාවක් කොළඹට යන්න හැඳු වෙන්නේ නැ. දකින දකින දේ හින යන යන කුන නැවතිලා මේක භෙදාට සංපුර්ණයෙන් බලන්න මින කියල හිතුවාක්. අන්න එකයි.

එනෙකාට දැන් කෙනෙකුට පිකෙන්න පුදුවන් 'අපිට මෙහෙම උනොන් මිවන් වෙන්න බැඳ ලෝකයේ' කියල. ලෝකයේ හැමදාමක් ත්වත්වෙන්න පුදුවන්, මින නම්. නමුන් මේ සංඛ්‍යාරයෙන් මිදිමේ මාත්‍රියට බුදුපියාණන් වහන්සේ දක්වන්නේ. එක නිසා විශේෂයෙන්ම යෝගාවවරයා උත්සාහවන් වෙන්ට මින මේ කායිය - නිවන් කායිය - සඳහා අර කියාපු නිමිති ගැනීමේ පුරුදේ කඩා බිඳ දමන්නට. එක නිසා තමයි එක තුමානුකුලට කරන්නේ. ඇස්දෙක පියාගන්නවා තොවේ. කන්දෙක වහගන්නවා තොවේ. මේ ඉහුදියයන් පාලනය කර ගැනීම සඳහා පළමුවෙන් අර කළින් අහවලයි

අහවල් අහවල් දේශ කියල හිතන ඒ සංක්ෂීප ඉච්ච් කරල, ලොකින නාම ආදිය ඉච්චකරල, මේක 'රුපයක්' 'සද්ධයක්' කියල එහෙම හිතල පටන් ගන්නවා මෙහෙති කිරීම. එහෙම කරගෙන යනෙකාට ඇතට යනෙකාට පෙනෙනාවා මේකක්, කොයි ආකාරයෙන් නමුත් මේකන්, සංජාවේ මිරුවට අනුවීමක් - විකක් හරි. ඒ විදියට යම්කියි අවස්ථාවක අර ස්ථානාත්මකය, අර දැනීම් මාත්‍රය, එනෙන්දීම - මේ හිත - අර මතඹකාරය තුළින් ඒ පිළිබඳ බාරුව - කඩන්න පුරුවන් ගක්කියක් කෙනෙකුට දියුණු කර ගන්න පුළුවන් වෙනාවා. අන්න ඒක තුළින් කමයි ඇත්තේ වියයෙන්ම මේ සංස්කාරවල ඇතිවීම් නැතිවීම් ස්වභාවය හොඳට ප්‍රකාශ කරගන්ට පුළුවන් වෙන්නේ. මාත්‍රීල අවබෝධය ආදි ක්‍රියාවලුට පවා යන්න පුළුවන් වෙන්නේ.

එතකොට එබදු කාරණා රාජියක් මේකේ අඩංගු වෙනාවා, මේ ගාට්ටාවේ. අපි කළුපනා කරන්ට එන ඉකාමන්ම දුර්ලභ බුද්ධියක්පාද කාලයක් ලබාගෙනයි අපි මේ එවන් වෙන්නේ, මත්‍යා ආස්ථා භාවයක් ලබාගෙන. 'භාවනාව' කියන එක කොනෙකුන් අහන්ට ලැබෙනවා. හැම දෙනෙක්ම කරනව කියලක් කියනවා. නමුත් ඒ භාවනාවේ ඉලක්කයන් බොහෝවිට අර බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සයර දැකින් මිශ්ම සඳහා උපකාර වෙන්නේ නැ. සාමාන්‍යයන් සමහරවිට කිය සත්‍යප්‍රවා ගැනීම, කායික වියයෙන් නිරෝගී පුවිය ලබාගැනීම, එහෙම නැත්තම් හොඳ හොඳ දැකිමට, කවක් තොයෙකුන් විදියේ ලොකින දේවල් සම්පූජ් සාරුගැනීමට, ලෙඛ පුවිකර ගැනීම් ආදියට, මය විදිය පරමාරිවල හිරවේල තිබෙනවා. ඒවා කමයි අර පැලපදියම්වීම්. ඒ වෙනුවට කරන්නට තිබෙන්නේ යම්කියි ගම්ප ක්‍රිස්ත්‍යානයක් තුළින් සමාධි මට්ටමක් ඇතිලානා තම්, එනෙන්දී ඒ සමාධිය තිබෙන ආදීනව සළකන්නට ඕනෑම එන. හැම දේකම තිබෙනව මය ආස්ථාද ප්‍රකාශයක් ආදීනව ප්‍රකාශයන් - බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනව, ලෝකය තියෙනවියි ආස්ථාද, ආදීනව, තිස්සරණ කියල තුනක්. මේවය හොඳ පැක්කුනුන් තිබෙන්න පුරුවන්. නමුත් ඒ එකකම ආදීනව රාජියකුන් තියෙනවා. ඒක තිසා මෙයින් ඉච්චවෙන්නට ඕනෑම - 'තිස්සරණ' - මේ හැම එකකින්ම ඉච්චවීමයි මෙනතින් අදහස් කරන්නේ. අල්ලාගැනීම තුළ තියෙන්නේ පැවැත්මයි. අනුගැරීම තුළ තිබෙන්නේ නැවැත්මයි. අන්න ඒක තොරුම් අරගෙන, එතකොට, ලෝකයේ මේ ඇතිවීම් - නැතිවීම් ස්වභාවයට හිත බුරු කරනෙකාට, කෙනෙකුට අවබෝධය එනවා මේක අල්ලාගන්නාන් ඒ එකකම පෙරලිලා අපි විනාශයට පත්වෙනවා කියල. අන්න ඒ විදියට, එතකොට අර සමාධිය පවා රැඳී පිටින්නේ නැ. බුද්ධකාලය පවා බුද්ධ පියාණන් වහන්සේ මූලදී අර කමන්ගෙ ගුරුවරුන් නැවැයට හිකාගෙන ලැපිණු ආලාරකාලාම, උද්දකරාමප්‍රක්තා ආදි ගාය්ක්‍රාන් පවා සමාධියෙන්, සම්පූද්‍යන්, ඉකාමන්ම උසස් තන්ත්විවලට හිසිල්ල

හිටියා. තමුන් ඒ අය එච්චයේ ඇඟිල් ගැලී සිටිය හිසා තිවන් දකින්තා බැරිව හිටියා. එකකොට බුදුපියාණන් වහන්යේ කෙනෙක් පහළටීම තුළින් අපට ලැබෙන - ලෝකයාට ලැබෙන - ලොභම් ආලෝකය කමයි මේ විදැහිනා ආලෝකය. මෙන්න මේ විදැහිනා හාවනාවට අදාළ විටනා කාරණයි මේ ගාර්ථාවේ එකකොට ගැබූවේ තියෙන්නේ. ඒක අනුව අපි කළුපනා කරන්ත මිනා, අපේ ගක්කි ප්‍රමාණයෙන් මේ ඩෙම් මාසියට බැහැල - එදිනෙදා ජීවිතයේදීත් - හැකිකාක් දුරට මේවායින් ඉවත්වෙන්තාට උස්සාහවින් වෙන්ට මිනා. ඒ සඳහා විගාල පරිත්‍යාගයක් සමහරවිට කරන්ට සිද්ධ වෙනවා. මොකද එකට සේතුවි? දැන් විශේෂයෙන්ම හිහි ජීවිතය ගතකරන පින්වතුන්ට විදැහිනා හාවනා ආදි කටයුතු කරනාකොට මහා ප්‍රජ්නයක් සමහරවිට පැන නැගින්නාට පුළුවන්. මේ සංකීර්ණ සමාජය ඇත්ත වශයෙන්ම දුවන්නේ අර සංඛා මිරිඹුව ඔප්පෙයි. මිරිඹුවෙන් පෙළුම්ලා මුවන් දුවන්නා වගේ මේ ලෝකයා බලන්නේ - එකම පිටින්ම මේ ලොකික පැන්තට නැතුරුවතු ගෞනික පැන්තට නැතුරුවතු ලෝකයා බලන්නේ - මේ මතුළායින් මූලාකරල, පිස්සන් බවට පන්කරල. එකකෝ කම තමන්ගේ දේවල් විකුණාගන්න, තවන් දේවල්වලට යොමුකර ගන්න, ඇදගන්න. ඒ විදිය බලවිග රාජියක් මධ්‍යයෙහි අපි මේ තිවන් වෙන්නේ. එබදු දුගයක, එකකොට යම්කියි කාය විවේකයක් දැන් මෙබදු දිනක පෝය දිනක වගේ, පිඳු සමාදන් උනාම - ලැබෙනවා. තමන්ගේ හිත අරවයින් මැන් කරගන්න පුළුවන් වෙනවා. ඒ මැන්කර ගැනීමේ පුරුදේ වැඩිකරගන්ට මිනා. ඒක තුළින් තමයි "නොකම්මය" ඇතිවෙන්නේ. අන්න එහෙම ඒ කය පිළිබඳව. කාය විවේක, විත්ත විවේක, උපදි විවේක, කියල විවේක තුනක් තිබෙනවා. ඒ කායික විවේකය ඇති වෙනාකොට එකකුන් යම්කියි සැපයක් ඇතිවෙනවා. තමුන් එකක් සම්පූර්ණ වෙන්නේ නෑ. 'අපි ගොද විවේකයානයක කියි සදායක් නැතිව ඉන්නවා' කියල කිවිව පමණින් ඒක සම්පූර්ණ නෑ. රේඛට කාය විවේකය තුළින් විත්ත විවේකය ඇතිකර ගන්නවා. සින මැන් කරගෙන. රේඛට උපදි විවේකය. අර පක්වීසකයියම අතහැරුමයි අවසාන දේ. රුප, වේදනා, සංඛ්‍යා, සංඛ්‍යාර, විජ්‍යාණ කියල සියනා, අපි මේ බඳාගෙන සංසාරය දීමි කාලයක් ගමන් කරන, මෙන්න මේ සේන්ද - මේ ගොඩවිල් පහ අතහැරුමයි එකකොට මේ විදැහිනාවෙන් කෙරෙන්නේ, නිරිංකාවබෝධය කියල සියන්නේ.

පෙටා ගොඩවිල් පහක් කියල සියන්නේ මක්හිසාද? සාමාන්‍ය ලෝකයා මේ රුපය එකක් හැටියටයි හිතන්පෝ, 'මගේ රුපය' කියල. අපි ජායාරුපයක් ගත්තහම් 'මේ මගේ රුපය' කියල අපේ හිතට බොහෝ විටම පළමුවෙන්ම එන්නේ එකයි. තමුන් මේක තුළ ඇති වෙනස්වීම් ගක්කිය, වෙනස්වීන වේගය, වෙනස්වීම, අපිට පෙනෙන්නේ නෑ. ඒක නිසා තමයි අර කාලෙකට

අහවල් අහවල් දේශ කියල හිතනා ඒ යංකල්ප ඉවත් කරල, ලොකික නාම ආදිය ඉවත්කරල, මේක 'රුපයක්' 'සද්ධයක්' කියල එහෙම හිතල පටන් ගන්නවා මෙනෙහි කිරීම. එහෙම කරගෙන යනකොට ඇතට යනකොට පෙනෙනවා මේකක්, කොයි ආකාරයෙන් නමුත් මේකත්, යංජාවේ මිරුවට අඩුවීමක් - විකක් හරි. ඒ විදියට යම්කිසි අවස්ථාවක අර ස්පෑඩ්මානුය, අර දැනීම් මානුය, එනෙනැදීම - මේ හිත - අර මතපිකාරය තුළින් ඒ සිතිවිලි ධාරාව - කවිත්ත පුළුවන් ගක්තියක් කෙනෙකුට දියුණු කර ගන්න පුළුවන් වෙනවා. අන්ත ඒක තුළින් කමඩි ඇත්ත වශයෙන්ම මේ යංස්කාරවල ඇතිවීම් තැනිවීම් ස්වභාවය හොඳව ප්‍රත්‍යාශ්‍ය කරගන්ව පුළුවන් වෙන්නේ. මාශීල්ල අවබෝධය ආදී තන්ත්වවලට පවා යන්න පුළුවන් වෙන්නේ.

එතකොට එබදු කාරණ රාජියක් මේකෙ අඩි-ගු වෙනවා, මේ ගාලාවේ. අපි කල්පනා කරන්ට මින ඉකාමන්ම දුර්ලඟ බ්‍රූඩ්යින්පාද කාලයක් ලබාගෙනයි අපි මේ ජීවන් වෙන්නේ, මත්‍යා ආස්ථා යාචියක් ලබාගෙන. 'භාවනාව' කියන ඒක කොයෙකුත් අහන්ට ලැබෙනවා. භැං දෙනෙකම් කරනව කියලන් කියනවා. නමුත් ඒ භාවනාවේ ඉලක්කයන් බොහෝවිට අර බ්‍රූඩ්යියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ සහර දීන් මිදීම සඳහා උපකාර වෙන්නේ නැ. සාමාන්‍යයන් සම්බරවිට කාය සකස්පවා ගැනීම, කායින වශයෙන් නිරෝගී සුවිය ලබාගැනීම, එහෙම තැක්නම් හොඳ හොඳ දීනා දැකීමට, කවන් හොයෙකුන් විදියේ ලොකික දේවල් සම්පූණ් කරගැනීමට, ලෙඩ සුවිකර ගැනීම් ආදියට, ඔය විදිය පරමාලීවල හිරවෙල තිබෙනවා. ඒවා කමඩි අර පැලපදියම්වීම්. ඒ වෙනුවට කරන්නට තිබෙන්නේ යම්කිසි ගමඟ ක්‍රීජපානයක් තුළින් සමාධි මට්ටමක් ඇතිදානා නම්, එනෙනැදී ඒ සමාධියෙ තිබෙන ආදිනව සළකන්නට මින. භැං දේකම තිබෙනව ඔය ආස්ථාද ප්‍රකාශයන් ආදිනව ප්‍රකාශයක් - බ්‍රූඩ්යියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනව, ලොකයේ සියෙනවයි ආස්ථාද, ආදිනව, තිස්සරණ කියල තුනක්. මේවය හොඳ පැත්තකුන් තිබෙන්න පුළුවන්. නමුත් ඒ එකකම ආදිනව රාජියකුන් තියෙනවා. ඒක තිය මෙයින් ඉවත්වෙන්නට මින - 'තිස්සරණ' - මේ භැං එකකින්ම ඉවත්වීමයි මෙනතින් අදහස් කරන්නේ. අල්ලාගැනීම තුළ තියෙන්නේ පැවැත්මයි. අතහැරීම තුළ තිබෙන්නේ තැවැනුමයි. අන්ත ඒක තොරුම් අරගෙන, එතකොට, ලොකයේ මේ ඇතිවීම් - තැනිවීම් ස්වභාවයට හිත පුරු කරනකොට, කෙනෙකුට අවබෝධය එනවා මේක අල්ලාගක්නොන් ඒ එකකම පෙරලිලා අපි විනාශයට පත්වෙනවා කියල. අන්ත ඒ විදියට, එතකොට අර සමාධියෙ පවා රැස් සිටින්නේ නැ. බ්‍රූඩ්කාලය පවා බ්‍රූ පියාණන් වහන්සේ මුලදී අර කමන්ගේ ගුරුවරුන් භැවියට හිකාගෙන ලංචිනු ආලාරකාලාම, උද්දකරාමපුන්ත ආදී ගාස්කෘස් පවා සමාධියෙන්, සමඟයෙන්, ඉනාමන්ම උසස් තක්ෂවිවලට තිහිල්ල

හිටියා. තමුණ් ඒ අය ඒවායේ ඇලි ගැලී සිටිය නිසා තිවන් දකින්න බැරිව හිටියා. එකකාට බුදුමියාගෙන් වහන්සේ කෙනෙක් පහළවීම තුළින් අපට ලැබෙන - ලෝකයාට ලැබෙන - ලොකුම ආලෝකය කමයි මේ විද්‍යිනා ආලෝකය. මෙන්න මේ විද්‍යිනා භාවනාවට අදාළ විටනා කාරණයි මේ ගාර්ථාවේ එකකාට ගැඩිවෙලා තියෙන්නේ. ඒක අනුව අපි කළුපනා කරන්න වින, අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ ධම් මායියට බැහැල - එදිනොදා එවිතයේදීන් - හැකිනාක් දුරට මේවායින් ඉවත්වෙන්නාට උත්සාහවත් වෙන්ට වින. ඒ සඳහා විශාල පරික්‍රායාක් සමහරවිට කරන්ට පිදි වෙනවා. මොකද එකට යේතුව? දැන් වියෙෂයෙන්ම හිසි එවිතය ගතකරන පින්වතුන්ට විද්‍යිනා භාවනා ආදි කටයුතු කරනකාට මහා ප්‍රූෂ්තයක් සමහරවිට පැන තහින්නට පුළුවන්. මේ සංකීර්ණ සමාජය ඇත්ත වශයෙන්ම දුවන්නේ අර සංඛා මිරුව මිස්යෙයි. මිරුවෙන් පෙළුවිලා මුවන් දුවන්නා වගේ මේ ලෝකයා බලන්නේ - එහෙම පිරින්ම මේ ලෝකික පැනකට තැඹුරුවුතු ගොනික පැනකට තැඹුරුවුතු ලෝකයා බලන්නේ - මේ මතුහායින් මුලාකරල, පිස්සන් බවට පක්කරල. එකකොස් කම කමන්ගේ දේවල් විකුණුගන්නා, තවන් දේවල්වලට යොමුකර ගන්නා, ඇදගන්නා. ඒ විදිය බලවිග රාජියක් මධ්‍යයෙයි අපි මේ තිවන් වෙන්නේ. එබදු දුගයක, එකකාට යමිකියි කාය විවේකයක් දැන් මෙබද දිනක පෝය දිනක වගේ, පිල් සමාන් උනාම - ලැබෙනවා. කමන්ගේ හින අරවියින් මැන් කරගන්න පුළුවන් වෙනවා. ඒ මැන්කර ගැනීමේ පුරුදේ වැඩිකරගන්ට වින. ඒක තුළින් කමයි “නොකඩමය” ඇතිවෙන්නේ. අන්න එහෙම ඒ කය පිළිබඳව. කාය විවේක, වින්ත විවේක, උපදී විවේක, කියල විවේක තුනක් හිබෙනවා. ඒ කායික විවේකය ඇති වෙනකාට එකකුත් යමිකියි සැපයක් ඇතිවෙනවා. තමුණ් එකෙන් යමිපුරුද් වෙන්නේ තැ. අපි ගොද විවේකයානයක හියි සදායක් තැකිව ඉන්නවා’ කියල කිවිට පමණින් ඒක යමිපුද් තැ. රිළහට කාය විවේකය තුළින් වින්ත විවේකය ඇතිකර ගන්නවා. හින මැන් කරගෙන. රිළහට උපදී විවේකය. අර පක්වයක්දය අනුරුදුමය අවසාන දේ. රුප, විද්‍යා, සක්‍රාන්තා, සංඛාර, විශ්වාස කියල හිනා, අපි මේ බදාගෙන සංසාරය දිසි කාලයක් ගමන් කරන, මෙන්න මේ සැකන්ද - මේ ගොඩවල් පහ අනුරුදුමය එකකාට මේ විද්‍යිනාවෙන් කොරෝන්නේ, නිලාණවලෝධය කියල හියන්නේ.

මේවා ගොඩවල් පහක් කියල කියන්නේ මක්නිසාද? සාමාන්‍ය ලෝකයා මේ රුපය එකක් තැවියටය හිතන්නේ, ‘මගේ රුපය’ කියල. අපි ජායාරුපයක් ගන්නායම ‘මේ මගේ රුපය’ කියල අපේ හිතට ගොහොර විටම පළමුවෙන්ම එන්නේ ඒකයි. තමුණ් මේක තුළ ඇති වෙනස්වීම් ශක්තිය, වෙනස්වීන වේගය, වෙනස්වීම, අපිට පෙනෙන්නේ තැ. ඒක නිසා කමයි අර කාලෙකට

පස්සෙ යාලුවෙක් ආචභම 'අන් දැන් කොයිතරම් වෙනස්වෙලාද' කියල අහන්තේ. ඒ දැක්ක වෙලාවේ තොටී වෙනස්වූතේ. එහෙම තැන්තම් ඒ කාලය කුල සිටිගමන් වෙනස්වූතා තොටී. අන්ත ඒ විදියේ දෙයක්, මේ රුපය පිළිබඳව. ඇත්ත්වායෙන් රුපය ඉතාමත් හෙමින් වෙනස් වෙනත්. රිටන් විඩා ශිෂ්ටයෙන් මේ හිත වෙනස් වෙනවි. ඉතාම ශිෂ්ටයෙන් මේ හිත වෙනස් වෙනවා. නමුන් ඒ හිත පවා අපි මේ ආකමයන් හැටියට 'මමය' මාගේය' කියල අරගෙන මූලාවක දැවැනිලා ඉන්නවා - මුදු මහක් ලෝකයාම. ඔය 'සකකායදිවැනි' ආදි විවනවිලින් කියන්තේ. මේක 'ආකමය' හැටියට සළකනාවා. රුපය මගේ ආකමයයි කියල සිතනාවි. වේදනාවන් පිළිබඳවින් එහෙමයි. වේදනාවන් එකක් හැටියට අපි ගන්නවා. අපිට පේන්නේ එක පාරවම මේක එකක් හැටියට. නමුන් විදැහිනා යෝගිය මේකට අර මිනිසාරය යොදන කොට අන්න පුපුරුණුසිම් රාජියක් මෙකත සිබෙන්තේ. ඇතිව තැනිවෙන මහා පුපුරු ගැසිම් රාජියක් වෙත් වේදනාවි. රුපය පිළිබඳව අර කළය පිළිබඳ උපමාව ආදියන් කෝරුම් ගන්නක් පුළුවන්. ඒ වගේ, පාටි ආපො ගොඹා වායො කියන ඒ බාතුන් රාජියක් මගින් හැඳුනු දෙයක් රුපය. රේඛට වේදනාවන් අර වගේ. ස්ථානිය අනුව ඉතාමත්ම ශිෂ්ටයෙන් වෙනස්වනා, පොමියනා, යම්කිසි සිදුවීමක්. දැනීම් රාජියක් එකත සියෙන්තේ - වේදනා ස්කන්ධය කියල සියන්තේ වේදනා ගොටුක්. එකක් තොටීයි. එකකාට ගොඩිකට 'මමය' කියල සියන්තේ කොහොමදි? එවා ඇතිවීම් - තැනිවීම්වලින් පෙළෙනාවි. රේඛට සංඛාව හැදිනීම. එකක් හැදිනීම් ගොඩික්. සාමාජායයන් අපි එක පාරවම අදුනාගතකා කියල සියනාවා. 'එකපාරවම මම හදුනාගතකා' කියල සාමාජා වාචකාරයේ සියෙනාවි. එකපාරවම තොටීයි, ඉතාම ශිෂ්ටයන් එකත ඒ හැදිනීම් රාජියක් තුළිනුයි අපි යමක් හදුනාගතන්තේ. ඒ හැදිනීම් රාජියම අපි, ගොන්තා, එකක් හැටියට ගන්නවා. ඒ වගේ කාමයි වේතනාව කියන එක. වේතනාවන් ඉතාම ශිෂ්ටයන්. වේතනාරාජියක් එකත සියෙන්තේ. වේතනා ගොඩික්. එකට සංස්කාර කියල සියනාව අපි. වේදනා සංඛා සංස්කාර වේතනා ඇතුළු ඒ සියලුම දේවල් සංස්කාර. සකස් කිරීම් ගොඩික්. හිත ඇතුළු සියෙනා සකස්කිරීම් ගස්සියක්. අන්න ඒ විදිය සකස්කිරීම් ගොඩික් මේක මමය මාගේය කියල සිතනාවි. රිටන් විඩා බිරුපකළ මූලාව තමයි මේ හිත - විභානය. මේ "මමය" කියන හැඟීම හැ-තිලා සිරින තැනා. දැන් අපි දන්නවා සංස්කාර බලකොටු බිඳගෙන බිඳගෙන සිහිල්ලා අන්කිම බල කොටුව කාමයි, රිකින පුරු වගේ එක තමයි, විභානය. මෙනත තමයි ලෞකුම මායාව සියෙන්තේ. එක නිසා මුදු පියාණන් වහන්ය වදාලා මේ විභානය මායාවකට උපමා කරල. මායාවකින් ලේසියෙන් මිදෙන්න බැඳු. අන්න එක නිසා මුදුපියාණන් වහන්ය මේ පක්ෂ්කන්ධය ගැන දක්වා උපමා පවා එදිනෙදා තීවිතය කෙනෙක් ගැටුරින් කිතනකාට එක තුළිනුන්

නිවිත් දකින්ත පුදුවින් කියල බුදුජයාණන් වහන්සේ වදාලා. රුපය පෙණ පිවිකට උපමා කරල නියෙනවා වේදනාව දිය බුබුලකට උපමා කරල නිබෙනවා.

පෙණ පිවික් කියන එක, පෙණ පිඩි, අපට එකක් හැටියට සනා සංඳාවෙන් ගත්තා නිශෙනවා දැක්කහම. ලස්සනට නියෙනවා. නමුත් එකනා නියෙන්හේ පෙණ රාජියක් - ඉකාම පියුම්. ඒ වගේම වැස්ස වෙලාවට අර ව්‍යුරක් මත වැඩිවතුර වැවෙනකාට ඉනාම ශීෂයෙන් ඇතිවෙල තැකිවෙන දිය බුබුල රාජියකට බුදු පියාණන් වහන්සේ වේදනාව උපමා කරල නියෙනවා. වේදනාව කියන එක පුපුරු ගැඹුම් රාජියක් වගේ. රේඛට සංඳාව - එක මිරිගුවකට උපමා කරල නියෙනවා. අප දැන් මේ අවස්ථාවෙන් සඳහන් කළා මිරිගුව. ඒ කියන්හේ, හඳුනාගැනීම කියන එකේ කොතක් තැ. මේක මොකක්ද කියල හොයාගත්ට යන ඒ දිවිල්ල - එක එහේම පිටිනම් අර මිරිගුව මිස්සේ යන මූවාගේ දිවිල්ලක් වගේ. අන්තිමට එකනා දෙයක් තැ. එක ඇදගෙන යන මායාවක්. එකනා අන්තිමට මායාවකින් කෙළවර වන්නේ. ඔය ඉතින් සංඳාව.

රේඛට සංඡකාර කියන එක කෙසෙල් කදකට උපමා කරල නියෙනවා. කෙසෙල් කදක හරයක් තැ, අරදුවික් තැ. අරදුවික් තැකි බව. එකනා සකස්සිරීම් රාජියක්. සකස්සිරීම් රාජියක් එකක් හැටියට ගත්තා ස්විජයක් ලෝකයේ නිබෙනවා. එකකාට මේ හිතතුළින් කෙරෙන ඒ සංඡකාර, හිත තුළ යන ටිහර්ක ගොවියි. අවසාන වශයෙන් කළුපනා කරල බලනකාට, නිශෙන්මයි මේව සකස් කරල ගත්තේ.

“මනොපුඩිඩාමා බමා - මනොසෙවා මනොමයා”

කියන ඒ බුද්ධ වචනයයි. හිතම පෙරදුයි. නිශෙන්මයි මේ ලෝකය අවසාන වශයෙන් බලනකාට මැවිල නියෙන්නේ. එකරුම සකස්වියක්. මහා ආශ්වයිවක් දෙයක් මෙතනා නියෙන්නේ. වෙන නියිම ගාස්තුස්වරයෙක් ප්‍රකාශ තොකළ ආකාරයට. අන්ත එකකාට ඒ කියන මූලාවට සේතුව මොකද්ද? විදාහය මායාවකට උපමා කරල නිබෙනවා. මායා සාරයෙක් සතරම්. සන්ධියක, ප්‍රසිද්ධ කුනක, මායාවික් දක්වනකාට දකින හැම කෙනාම, කට ඇරශෙන, භා පු කියාගෙන, මේක මහා ආශ්වයිවියක් කියල රවවිලා පුදුම වෙනවා. නමුත් මායාකාරයා විකරයි දත්තේ මෙතනා එහේම පිටිනම බොරුවික් කරන්නේ. තැකි දේවිල් ගොවික් පෙන්වන්නේ. අන්ත එබදු දෙයක් එකකාට මේ. නැති දෙයක් ඇති හැටියට මවා පාන්නේ පෙන්තුම් කරන්නේ මේ අප් හිතයි, ඒඹානයයි. මේ සකස්විය සාමාන්‍ය ලෝකයාට සේරුම් ගන්ට බැ. තර්කයෙන් සේරුම් ගන්න බැ. උග්‍යන්ට උපාධිවලින් සේරුම් ගන්ට බැ. මේක සේරුම් ගන්ට මින “පවිත්‍ර වේදිනකා වික්‍රුමි” කියන ආකාරයට තම තමන්ම

තමන්ගේ ප්‍රජාවෙන්. "විජයුහුසි" කිවේ නියම් ප්‍රජාව ඇති අය - නිකම්ම පැණ්ඩිකයින් තොවේයි. අන්න ඒ විදුරුගනා ප්‍රජාවෙන් තම තමන්ම තෝරුම් ගතයුතු දෙයක්. වෙන කොනොකුට මේක කරන්නට බැං මූදුරුජාණවීහෙළුවෙක් කරන්නට බැං. තමන් අර කියාපු යම්කිසි ගිලයක පිහිටුව සමාධියක් සමාධිමවිවමක් - ඇතිකරගෙන රේඛට අර මනසිකාරයෙන් - නියම ගුරුතරුකම් ඇතිව විදුහිනා සාචනාවට බැහැල, ඒ මනසිකාරය තුළින් තමයි මේ විජාන මායාවේ යථා කත්ත්වය සැරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ මායාවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ කියාපු ප-වස්කාන්ත්වය අතහරිනාව කියල කියන්නේ විකයි. අතින් අල්ලා විසිකරන දේවල් තොවේයි. මේ ප්‍රජාවෙන් යම් අවස්ථාවක රුපස්කන්ත්වය රුපස්කන්ත්වයක් හැටියට වටහා ගත්තා තම්, මෙනන අල්ලගන්න දෙයක් නැති බව එකතම සැරුම් යනවා, අපුවෙන්නේ තැ. මේක අල්ලගන්න අපුවෙන්නේ තැ. රේඛට විද්‍යාවට පිළිබඳවික් එහෙමයි. අර දිය මූහුදු උපමාව තමන්ට වැටහෙනකාට මෙහි හරයක් නැතිබව, මෙහි ගතයුත්කක් නැති බව. සේරෙනවා. නිස්සාරන්ත්වය. ස-ජාව - මිරිභාව, රේඛට ය-ස්කාර කොයේල් කාද.

කොයේල් කඳේ අරුවක් කියෙනවා කියල හිනාගෙන අල්මාරියක් හදන්න මිනා කියල හිනාගෙන පළුවෙනි වරට කොයේල් කාද උපස්කාගෙන හිහිල්ල ගෙදර - බලනකාට, විකස් අතාගාල බලනකාට, මේක යට තව තවුවෙක් කියෙනවා. ඔන්න මය විදියට දැන් එකකාට මේ මූද පියාණවීහන්යෙ වදාල මේ කාරණය විදුහිනා යෝගියා සැරුම් ගන්නේ අර සම්මර්ශණය කියන විවනයෙන්. සම්මර්ශණය කියන්නේ හෙමින් අතාගාල බැලීම වෙශ දෙයක්. ලෝකයා කරන්නේ පරාමර්ශණය කියල කියන දැනීව අල්ලා ගැනීමයි. මෙන්න මේ දැනීව අල්ලාගැනීමේ ගතිය අන භැරලා සම්මර්ශණය කියල කියන ඉතාමත්ම පියුම් ආකාරයෙන් මෙනෙහි කිරීමයි එකකාට විදුහිනාවට උපකාරී වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයන් දැලී පිහියක් එහෙම මිදිනකාට මිදින්න අල්ලන්නේ විසි කරන්න පුළුවන් විදියට වෙයි. එහෙම අල්ලගෙන දැලී පිහිය කරයල් ඉහළට පහළට අතුලනකාට අර මූවහන මොට්ට නොවන ආකාරයටයි එක කරන්න මිනා. මට්ටම් කිරීම කරනවා මියක් මොට්ට වෙන ආකාරයට තොවේයි. දැනීව අල්ලා ගත්තෙක් ඒ දැලී පිහිය මොට්ට වෙනවා. ඒ වෙනුවට අර පියුම් ආකාරයෙන් අල්ලාගෙන එහාට මෙහාට ඇතිලිම තුළින් තමයි දැලී පිහියක් මූවහන් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදියටම මනසිකාරයෙන් අර එකකාටක් බැඳෙන්නේ නැතිවා, ස-ජාවලුවන් වෙනතා ආදි ඒ කිහිවකින් බැඳෙන්නේ නැතිවා, එන එන ආකාරයට ඒ ඒ හැටියටම කුඩා හරයියක් වෙශ මෙනෙහි කරල එකතින්ම තතර කරනවා. මය විදියට හිහිල්ල කමයි මේ විදුහිනා මාත්‍රියෙන් අර

සෝච්චාන්, සකදාගාමී, අනාගාමී, අර්හන් කියන මාංශිලල ප්‍රකිවේධයෙන් ඒ සංස්කාරයන්ගේ සමටය කියල කියන - “සක්සා-බාරසමල” කියල කියන - සියලු සංස්කාරයන් සමනාය කිරීමෙන් ලැබෙන පරම ගාන්ත නිර්වාණ පුබයන් ප්‍රත්‍යාශ්‍ය කරගන්ව පුළුවන් වෙන්තේ. එකසාට ඒ ඉඩ දේශනාව අනුව මේ පින්වතුන්ට භාවනාවට තැනුරුවීමට උපකාර වන උපදෙස් රාජියක් අවශ්‍ය ගාලා ධ්‍යුම්‍යක් අද මේ පෝය දවයේ අසන්තව ලැබූනා. මේ ඇසීම් මානුයෙන් තවකින්තේ තැනිව, කමුණුන් මේකට - මේ මාංශියට - බැඟැලා එවාට උපදෙස් ගුරු හරුකම් දෙන්න පුළුවන් අය ඇසුරු කරගෙන එවා ලබාගෙන මේ අනිභයානක සංසාර දුකුයෙන් මිදීමට උපයාහවන් විය යුතුයි කියල හිතාගන්ව මිනා. ඒ වගේම මේ අවස්ථාවේ හොඳ හිලයක - යම්කිසි හිලයක - පිහිටා, මේ ධ්‍යුම්‍යවාය කරන අවස්ථාවෙන් සමාධිමක්ව යම්කිසි සිත තැනුපෑන් කරගැනීමක් ඇතිව, වැටහිම් ඉඩියට ඉඩ දෙමීන්, ග්‍රුවණය කිරීම බුළින් හිල සමාධි ප්‍රජා යම්කිසි තරමකට දියුණු වෙන්න ඇතෙයි කියල හිතනවා. අන්න ඒ හිල සමාධි ප්‍රජා මාංශියේ තමන් කරමින්, හැකිතාක් ඉක්මණීන් මේ ධ්‍යුම්‍ය ආනිජ-සය වශයෙන් සළකන සඳහා, විරිය, සකි, සමාධි, ප්‍රජාතා කියන ඒ ඉතුළු ධ්‍යුම්‍යන් බල ධ්‍යුම්‍යන් තම තමන්ගේ වින්න සන්නාතය තුළ දියුණු ප්‍රජාතා කර ගැනීමෙන් අර ඉඩපියාණන් වහනයේ දක්වා වදාල මේ සංසාර දුකුයෙන් එනෙරවීමට උපකාර වන පරම ගාන්ත නිර්වාණ අවබෝධය ලබාගැනීමට මේ ධ්‍යුම්‍යය උපකාරවන් වේවා කියා එහෙම අධිජ්‍යාන කරගන්නට මිනා, ප්‍රාර්ථනා කරගන්නට මිනා. ඒ වගේම, දැන් මෙකෙක් වෙලා අපි ධ්‍යුම්‍ය දේශනාමය වශයෙනුන් ධ්‍යුම්‍යමය වශයෙනුන් ඇතිකර ගනු යම් කුගල සම්භාරයක් ඇතොත් එවා පිළිබඳව අනුමෝදන් වෙන ඒ ගාසනාරක්ෂක දේව මණ්ඩිලය ඇතුළු අව්‍යාපේ පිට අකතිවාව දක්වා මූ යම්තාක් යන්ත්වයින් සිටිනවා නම් ඒ හැම දෙනෙක්ම අප විසින් අද දින මේ අවස්ථාවේ රැස් කරගන්තාවූ කුගල සම්භාරය අනුමෝදන් වෙනවා. අනුමෝදන් එ ඒ තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උඩම් අමාමහ නිවන සාක්ෂාත් කර ගනිනවා කියල ප්‍රාර්ථනා කරන්ව මිනා. ඒ වගේම තම තමන්ගේ නම්නා තැනී මිය පරලොව ගිය සංඛ්‍යාතුන් මේ කුගල සම්භාරය අනුමෝදන් වෙලා දුක් කෙළවර කර ගැනීමට ගෙනිජිය ලබනවා! ඒ විදියට ප්‍රාර්ථනා කරගන්නට. දැන් එකසාට මේ අවස්ථාවේ මේ ගාලා කියල පින් ප්‍රමුණුවන්ත.

“එනාවනා ට අමෙහුහි.....”

3 මත දේශනය

3 වන දේශනය

- | | |
|-------------------|--------------------|
| නගරං යථා පඩවනත් | - ඉතුන් සහතරබාහිර් |
| එවං ගොපේ අත්තාත් | - බණෝ වෙ මා උපවිගා |
| බණාහිතා හි සොචනත් | - තීරයමහි සමපැනිතා |
- තීරය වශය, ඔ.ප.

ඉතාවන්ත පින්වනුනි,

අපේ නිලෝගුරු සම්මායම්බුදු පියාණන් වහන්සේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කාරල සොයා ගෙන්න නිර්වාණ මාර්ගය, එනම්, වතුරායී සහයය පලමුවන්ම දෙවි මිනිසුන් සහිත ලෝකයාට සෙළි කොට වදාලේ ඇසළ පුර පසලාස්වක පෝය දච්චකයි. ඒක නියා අද ඉතාමන්ම වටිනා පෝය දච්චක. ඒ වගේම තවක් පැක්කතින් බලන කොට මේ ගාස්තික වටිනාකමක් ඇති දච්චක හැටියට සලකන්නට පුළුවනි. සංසයා වහන්සේලාගේ වස් රිසිම පිළිබඳ ආරම්භක එක්කරා සීමාවක් පෙන්වුම් කරන පෝය දච්චක හැටියට ගෙන්නහම් මේ ඇසළ පුර පසලාස්වක පෝය දච්චක ඉතා වැදගත් දච්චක. දැන් බුද්ධ ගාස්තිය කියල කියන එකට අනීතයේ පොනපන් සඳහන් වෙන වටනය "බම විනය" කියන එකයි. "බම විනය". ගාස්තා ගාස්තිය හැඳුවන්තා "බම විනය" කියලා යොදනාවා. මොකදු, ධ්‍රීයක් විනයන් දෙකම මේකට අදාළ නියා. වස් කාලය ගැන පිකනාකොට විශේෂයෙන්ම සංසයා වහන්සේලාගේ විනය නීති සමූහයක් හා සම්බන්ධව නිබෙන නියා මේ වස් කාලය විනය පැක්කෙන් බොහෝම වැදගත් දච්චක හැටියට සලකනාව. නමුන් බුද්ධ කාලයේ, ඒ වගේම වස් කාලය ධ්‍රීය පැක්කෙනුන්, ධ්‍රීය කියන අංශයෙනුන් ඉතාම වටිනා දච්චක හැටියට සැළකු බවයි අපට ඒ පුරාණ කථාන්තරවලින් පෙනෙන්යේ. මොකද බුද්ධකාලයේ වාර්තුයක් නිබුණු, බුදුපියාණන් වහන්සේ වැඩි වාසය කරන කාලයේ, සංසයා වහන්සේලා වස් කාලයට කළින් බුදු පියාණන් වහන්සේ කමුවෙන්න ගිහිල්ලා කම්වහන් ලබාගෙන ඇත විවේක පුදේශයකට ගිහිල්ලා, පුදුසු කුනාක වස් වප්පින් ඒ කළුස්ථානය අනුව කාවනා කරල වස් කාලය කුළ කොස් හෝ නිවන් දැකළ බුදුපියාණන් වහන්සේ ලගට ඒ සතුවුදායක ආර්ථිය රැගෙන එන්න බොහෝම ඕනෑමකමක් ඒ සංසයා වහන්සේලා තුළ නිබුණු. ඒ අනුව බලනකොට, ඒ කාලයේ ඇානවන්ත සංසයා වහන්සේලා, දුර්දර්ශ සංසයා වහන්සේලා, වස් කාලයක කළ පුණු උතුම්ම ඉහළම පින්කම හැටියට - වස් පින්කම හැටියට -

සැලකුවේ නීවන් දැනීමයි. හැකිනාක් දුරට උත්සාහ කරල ඒ කුන් මාසය තුළ වියනිය වඩාලා එහෙම නීවන් දකින්නට බැරි වූනොන් ඒ සංසයා වහන්සේලා තුළ යම් කිහි සංවේගයක් ඇතිවෙනවා. මොකද, නැවුත වස් කාලයෙන් පස්සය බුදුපිශාණන් වහන්සේ හමුවෙන්න වැඩියහම බුදුපිශාණන් වහන්සේ බොහෝ විට අසන ප්‍රශ්නය තමයි, ඉස්සෙල්ලා සුවිදුක් පිවාරලා, සාමාන්‍යයෙන් අර පිළිසැර වශයෙන්, රේඛට අනන්වා මහෙන්ති, පැවිදි විමේ පරමාර්ථය ඉෂ්ට කරගන්නා කියල. ඒකට හරියාකාරව පිළිතුරු දෙන්න බැරි වූනොන් ඒ සංසයා වහන්සේලාට ඒක පින්තු බොහෝම මදිකමක්. නොවින්ම කියනවා නම් ඒක බුදුපිශාණන් වහන්සේ දකින්නට හිස් අනින් ගියා විශේ ගමනක් වෙනවා. අන්න ඒක නීයා සංසයා වහන්සේලා බොහෝම උත්සාහ කාලා වස් කාලය තුළ නීවන් ප්‍රකාශ කරගන්නට. ඒකකොට, ඒ කාරණා අපට පැහැදිලි වන කාලාන්කරයක් තමයි අපි මේ මාත්‍යකා කළ ගාර්ථට අදාළව කිබේන්නේ. බුදුපිශාණන් වහන්සේ ඒකවතාරාමයේ වැඩි වාසය කරන කාලයක සංසයා වහන්සේලා පිරිසක් ඇත පිටිසර ගම්කට - පිටිසර කියල අපි වචනයෙන් කිවිවට එකන කියවෙන්නේ දේ සිමාවල පිහිටි ගම්කට - ගියා වස් වසන්නට. පළමුවෙනි මාසය තුළ ඒ සංසයා වහන්සේලාට නොදැට හාවතා කටයුතු කරගන්නට ලැබූණා. ඒ දායක පිරිසගේ උපස්ථාන ආදිය භෞද්‍ය ලැබූණා. නාමුන් දෙවැනි මාසයේදී ඒ ගමට කඩා වැශ්‍යා හොරු පිරිසක් - නොරමුලක් - ඒ ගමේ මිනිසුන් යිරාකාරයට අරගෙන ගියා. රිට පස්සේ මේ ගමේ අය ආරක්ෂා සංවිධාන යොදන්නට පටන් ගත්තා. නැවුතක් ඒ නොරමුල ඇවිලා මේ විදියට පහර දෙයි කියලා බයේ ආරක්ෂා සංවිධාන යොදන්න පටන් ගත්තා. නොයෙකුන් විදියේ ප්‍රාකාර බදිමින්, නොමු කාප්ප බදිමින්, ඒ විදියට යම් යම් ආරක්ෂා සංවිධාන යොදුවා. ඒක නීයා සංසයා වහන්සේලාට ඉන් ජීවාට ඇති වූනා. ඒනියා නොහොම නාමුන් මේ සංසයා වහන්සේලාට ඒ බලාපොරොත්තු වූනු පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරුවූනා. මේ සංසයා වහන්සේලා වස් කාලයෙන් පස්සය බුදුපිශාණන් වහන්සේ දකින්න වැඩිම කරහම බුදුපිශාණන් වහන්සේ ඇතුවා "කොහොමද මහෙන්ති, වස් කාලය භෞද්‍ය භෞද්‍ය සුවිසේ වාසය කළාද" කියල. ඒකකොට මේ සංසයා වහන්සේලා පැමිණිලි කරනවා "හාගාවිතුන් වහන්ස, අපි පළමුවෙනි මාසයේ නම් කරදරයක් නැතිව භෞද්‍ය සොද්‍ය හිටියා. රිට පස්සේ භෞරු කඩා වැදිලා ගමේ ඇතිවූනු කත්ත්විය නීයා ගම්වාසීන් - ඒ දායක පිරිස - ආරක්ෂා සංවිධාන යොදුමට හිත යොදුව නීයා අපට එයින් යම් යම් අඩු පාඩු පිද්ධ වූනා. හරියට වස් කාලයේ බණ හාවතා කරගන්න බැරුවූනා." ඒකට ඒ තිදිහෘත කාරණ වශයෙන් ප්‍රකාශ කාලා. බුදුපිශාණන් වහන්සේ ඒ අවස්ථාවේ වදාලා, "මහෙන්ති එහෙම තමයි, භෞද පහසු විහරණය කියන ඒක හැමදාම ලැබෙන දෙයක් නොවේයි. තිනිර බලාපොරොත්තු විය යුතු දෙයක් නොවේයි. ඒක සාමාන්‍ය

සටහාවයක්. තමුත් තුඩිලා විසින් කළයුත්තේ මොකක්ද? අර ඒ මතුමායින් නගරය ආරක්ෂා කළා විශේ තමා ආරක්ෂා කරගත යුතුයි. ඒ ගම ආරක්ෂා කර ගැනීමට ඒ මතුමායින් අප්‍රමාද විනා විශේ, කමතුත් කමනියේ ආරක්ෂාව සළයා ගතයුතුව කිවුණා කියලා එහෙම ප්‍රකාශ කරුනින් අපි අර කළින් මානසකා කළ ඒ ගාටා ධ්‍රීය වදාලා.

- | | |
|--------------------|--------------------|
| නගරං යථා පවත්නතං | - ගුනතං සනනරබාහිරං |
| එච්. ගොපේට අත්තනතං | - බණෝ වේ මා උපවිතා |
| බණාතීනා හි යොවනති | - නිරයමහි සමපිතා |

මෙකේ අදහස, දේශ සිමාවක පිළිට යම්කිසි නාගරයක, ඇතුළතින් පිටතින් - අභ්‍යන්තර බාහිර වශයෙන් - සොදට ආරක්ෂා සංවිධාන යොදාල කිහින්නේ යම්සේද, ඒ කියන්නේ, සොදට අභ්‍යන්තර බාහිර ආරක්ෂාව යොදු දේ සිමාවක පිළිට නාගරයක් යම්සේද - අන්ත ඒ අන්දම්පත්ම - “එච්. ගොපේට අත්තනා” - ඒ විශේම තමාම තමාගේ ආරක්ෂාව සළයා ගත යුතුය. “එච්. ගොපේට අත්තනා” - බණෝ වේ මා උපවිතා” - එහෙම අප්‍රමාදව ඒ කටයුතු කළයුතු බව අභවන පදයයි රේඛට කියවෙන්නේ - “බණෝ වේ මා උපවිතා” - ලැබූ මොහොතා - නිසි මොහොතා - ඉක්ම යා තොදේවූ. මොහොතා ඉක්මෙන්න - අවස්ථාව ඉක්මෙන්න - අරන්න එපා. “බණෝ වේ මා උපවිතා” රේඛට එහෙම අවවාදය හරියාකාරව තොකිරීම නිසා ඇතිවන ආදිනව පිළිබඳවයි, රේඛ පද දෙකන් ප්‍රකාශ වෙන්නේ - “බණාතීනා හි යොවනනි - නිරයමහි සමපිතා” එහෙම මොහොතා ඉක්ම යන්න දුන්තොනාක් එබදු අයට වෙන්න මොකක්ද? “බණාතීනා හි යොවනනි” ඒ අයට අඩන්න පිද්ධ වෙනවා. වැළපෙන්න පිද්ධ වෙනවා, ක්‍රූජාවුවෙන්න පිද්ධ වෙනවා, ගෝක කරන්න පිද්ධ වෙනවා. “නිරයමහි සමපිතා” - මොකද නිරයෙහි වැට්ටා - නිරයට වැට්ටා දුක්වෙන්න පිද්ධවෙනවා. ඔන්න මිය විදියට බුදුපිශාණන් වහන්සේ උපදේශාක්මක, අවවාදාන්මක, යම්කිසි ගාටාවක් ප්‍රකාශ කළා. ඒ ගාටාව අහල අර ස්වාමීන් වහන්සේලා රහන් ප්‍ර බවත් එනන කියවෙනවා. එනකෙට දැන් මේ ගාටාව ආශ්‍යෙන් අපි කළුපනා කරල බලනකෙට මේක තුළ කිහිනා ගැඹුරු ට්‍රිය - සංසයා වහන්සේලා බණට සාචනාවට හිත යොදාගෙන ඒ කටයුතු සඳහා යම්කිසි වෙහෙසක් දරනවා, ඒවායේ යම්කිසි අව්‍යාප්‍රිටක් සම්පූර්ණ කරන්නා විශේ බොහෝ අවස්ථාවල බුදුපිශාණන් වහන්සේ මේ විදියට මේ ගාටා ධ්‍රීයක් දේඛනා කරන්නේ. එක නිසා අපට හිතාගන්න පුළුවන් ඒ සංසයා වහන්සේලාගේ ඒ කටයුතු විළ අවසානයට උපකාර වෙනවා, ක්‍රූජාවාහ සම්පූර්ණ කර ගැනීමට,

බුද්ධියාණන් වහනසේගේ බම් පාඨයක්, ගාලාවක්, පටි. එක නියා වෙනත් පුරුෂීන්, සමහර විට සංස්කා වහනසේලා ඒ ගාලාව අභ්‍යම රහක් වූනා කියල සඳහන් වෙන්නේ. කෙසේ හෝ වේචා! මේ ගාලා ධ්‍යුයේ තිබෙන ගැඹුර අපේ ප්‍රමාණයෙන් අපි කළුපනා කරලා බලම්. දැන් මේ උපමාව බොහෝම හොඳු. අපි මේ අවස්ථාවල උපමාවක් ඔසසේ යන්නේ මොකද මේ ධ්‍යුකාරණ හිත ඇතුළට බහින්න උපකාර වෙන නිසා උපමාව. 'නගර. යථා පවතිනා - ගුණ. සැනාරබාහිර.' - මේ උපමාව මේ කාලයටක් බොහෝම ගැලපෙනවා කියල හිතාන්න පුළුවන්. එකකොට, දේශ සිමාවක පිහිටි යම්කිසි නගරයක්, මේක ඇතුළතින් පිටතින් ආරක්ෂා කිරීමක් ගැන මෙතන කියවෙනවා. ඒ වගේම සංස්කා වහනසේලාට කියනවා 'එච. ගොපෙල අනානාත.' මේ විදියට ආන්මාරක්ෂාව යොදාගතන්න කියලා. දැන් මේ කාලයෙක් යොදන වචනයක් නේ ආන්මාරක්ෂාව කියන එක. නමුත් මේ කාලේ නම් ආන්මාරක්ෂාව කියලා කියන කොට කායාරක්ෂාවට ගැනෙන්නේ. කය රෙක ගැනීම. කායාරක්ෂක හටයින් යොදාල කය රෙක ගැනීම. හිත නම් සමහර විට - එක යකාට මාරයාට බාර දුන්නක් වරදක් තැහැ කියන සංකළුපය ලෝකයේ පවතින්නේ. නමුත් බුද්ධියාණන් වහනසේ මෙතන ආන්මාරක්ෂාව කියලා ප්‍රකාශ කළේ හිත රෙක ගැනීමයි. මොකද මේ සංසාරයේ අපි ගෙනීයන්නේ මේ හිත - විනා සන්තානායයි. මේ ගේරුරය, මේ ගේරුර කුඩාව නම් අකහැරලා යනවා. එකා නිසා වැඩි කැන දුන්නේ බුද්ධියාණන් වහනසේ ඇත්ත වශයෙන්ම මේ සිත රෙක ගැනීමටයි. මෙතනත් අදහස වශයෙන් ගන්න කියෙන්නේ අර කය රෙක ගැනීමම තොවේ. හිත රෙක ගැනීම. හිත රෙක ගැනීම සඳහා යම්කිසි ප්‍රමාණයකින් කය පිළිබඳව උත්තදුවක් ඇති වෙන්න මින. නමුත් බොහෝ දෙනා කරන්නේ හිතට කුමක් හෝ වේචා එක ගැන කැඩිමක් තැනීම කය රෙක ගැනීම. එකකොට මෙතන මේ ගැඹුරු අර්ථය අපි ගන්ත නම් කම්න්ගේ හිත රෙක ගැනීම කියලා, රේලුට මෙන්න මේ ආරක්ෂා සංවිධානය ගැනන් අපි හිතලා බලම් - ආරක්ෂාව ගැන කියවෙන දේ ගැන.

ඩීමානුකුලට කළුපනා කරලා බලනවා නම් හිතට ඉන්න ආරක්ෂක හටයා කුවුදී සකිය, පිහිය. ඩීමානුකුලට 'සක් ආරක්ඩ්සාර්ට්' කියලා එහෙම දක්වලා තිබෙනවා. හිත සික්මටිම, හිත ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත, එකාරය භාරය, උපුලුන්නේ සක් කියන මුර හටයයි. එකකොට මේ සිහිය කියන මුර හටය, හොඳට නිල ඇදුම් දායකත්තම අපට කවත් මේක පුරුෂ අන්දුම්න් කේරුම් ගන්න පුරුෂන් සක් සම්පර්කක්ෂය කියලා. සම්පර්කක්ෂය කියන එකට අපි සමහර අවස්ථාවලදී, මේක සිංහල වචනයක් කරන්න මින නිසා 'දැනුවන් බව' කියල ප්‍රකාශ කළා. එහෙම තැක්නම්, මතා දැනුම්

ඇතිම, සිං ඇතිව සිටිම. සිංහයේ එක්කම යන මතා දැනුම. ඉතින් මෙන්න මේ දැනුවන් බවයේ ඇති සිංහයි, මෙතන මේ ප්‍රකාශ කෙරෙන්නේ. එකකොට ලෝකයේ මය ආරක්ෂක යටින් යොදන කොට, දැන් නාගරයක වෙශ කැනාක ඇතුළත්තේ, පිටතන් ආරක්ෂාව ගැන ප්‍රකාශ කරනවා. නාගරයක සාමාන්‍යයෙන් ඇතුළත දොරටුව, ඇතුළුවන දොරටුව, රේඛට ඒ කොටු කාප්ප ආදිය, ප්‍රාකාර ආදිය, රේඛට පිටත බලනවා නම්, අව්‍යාල, මුර ගෙවල්, නව දිය අගල් ආදි මය අනීක්‍යේ නාගරවල් ආරක්ෂා කරගන්න තොයෙකුන් එදිවිධාන - ආරක්ෂා එදිවිධාන - යොදලා තිබුනා. මේ කාලයේ උනක් දැන් අර මුර යටයෙක් සාමාන්‍යයෙන් නවන්වන්නේ දොරටුවන් ලෑ. දොරටුවක් ලෑ නවන්වන කොට ඒ දොරටුව බොහෝම පැවු දොරටුවක් වෙන්න මින. ලොකු දොරටුවක් නම් අර එන පිරිසට කඩා විදින්න පුතුවන්. එකකොට මේ සිංහ කියන එකන් අපි ධ්‍රානුකුලට කළුපනා කරලා බලනවා නම් - සතිය කියන එක - සතිය කියන කොට ඒ 'සති' කියන විවනයේ මකකය කියන අදහසන් තිබෙනවා. නමුන් ධ්‍රානුකුලට සමඟ සතිය ගැන කියන කොට මේක තිකරී එලඹ සිටි සිංහ. මේක වර්තමානයට අදාළ දෙයක්. මොකද අනීක්‍යට දුවන්න පටන් ගන්කොන්, අනාගතයට පතින්න පටන් ගන්කොන්, එකන අර දොරටුව පලළේ වෙනවා. එකකොට අපිට රසින්න කියන දොරටුව මොකක්ද? ධ්‍රානුකුලට බලන කොට මේ ඉනුදිය දොරටු හයයි. ඇය, කණ, තාසය, දිව, කය, පිත. පිනක් ඇතුළත්තාව මෙන්න මේ ඉනුදිය හය, ඉනුදිය දොරටු හය. බාහිර ඉනුදිය පහ තමයි ඇය, කණ, තාසය, දිව, කය කියන එවා. රේඛට පිත. මතිනිය. මෙන්න මේ ඉනුදිය දොරටු හයයි රෙක ගන්න තිබෙන්නේ. මේ දොරටු හය රෙක ගැනීමේදී මේ දොරටු හයට හැම තිශේෂම කඩා විදින්න බලාගෙන ඉන්නවා, මාර සේනාව, සකුරු සේනාව. කොලොස් සේනාව. කඩා විදින්න බලාගෙන පිටින ඒ සේනාව සමා අරමුණු. ඇයට නම් රුප අරමුණු. කණට නම් ගබ්ද අරමුණු, තාසයට නම් ගද පුවද. මය විදියට මේ පිත කළමුඩන, පිත ඇලිම් වලට ගැටීම් වලට, මෝකයට, මූලාවට, පත් කරන සකුරු සේනා කඩා විදින්න බලාගෙන ඉන්නවා. බොහෝම ශිශ්‍යයෙන් එවගේම එන්නේ. එබදු අවස්ථාවක දැන් විශාල පිරිසක් එකකොට ඒ දොරටුව ලෑංට, ඉස්සෙල්ලාම ඒ අයට දන්නනවා 'එන්න මින පෝලිමේ'. පෝලිමේ එන්න මින. එකකොනා පස්සේ එකකොනා. එහෙම තැනිව රෙකගන්නට බැහැ මේක. අන්න ඒ විදියට මේක පැවු දොරටුවක් කරහම එක තමයි පහසුව වර්තමානයේ පිත රුධා ගන්නට. වර්තමානයේ පිත රුධා ගැනීම තුළින් අනීක්‍යට දුවන්න තැනිව, අනාගතයට පතින්නේ තැනිව, එහෙම ඒ එන එන හැම එකකටම සිංහ යොමු කිරීමයි මෙනන ප්‍රකාශ කෙරෙන්නේ. එකකොට ඒ සිංහයේ එකක්ම රේඛට ඒ සිංහ තුළින් කරන්නේ මොකක්ද? යම්කිහි ස්ථිරාත්මක වීමකුක් අවශ්‍ය වෙනවා. අර දැනුවන්

බව උපකාරී කරගෙන මෙහෙති කිරීමක් කරනවා. එකතරා මතාපිකාරයක්, මෙහෙති කිරීමක්. මෙහෙති කිරීමක් යොදනවා.

අපි හිතමු දැන් මය ආරක්ෂක හටයෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට අයිති කායිය තිදා ගැනීම තොවේයි. භොදුට අවධිමන්ව ඉදගෙන, එත එන පුද්ගලයා පිළිබඳව යම්කිසි විමසුම් ඇසක් යොමු කරනවා. ඒක ඒ තැනැත්තාගේ දක්ෂකාව අනුවයි. බොහෝම ශිෂ්‍යයෙන් ඒක කරන්නට සිද්ධ වෙනවා. එහෙම එකකොනෝක් පුහක් වෙලා රූවා ගෙන ඉන්නත් බැහු එකත. එනවා. රීලඟට විමසුම් ඇසට භාජනය කරලා එයාට ඇතුළු කරගත යුතු කෙනා නම් ඇතුළු කරගන්නවා. එහෙම තැනැත්තම් පිට කරන්න සින කෙනා නම් පිට කරනවා. මය දෙකයි නියෙන්නේ. එනකොට මෙකනදී උච්චමනා කරන්නේ ඒ දක්ෂකාවයි, ඒ මෙහෙති කිරීම මෙතන දීර්ශ වශයෙන් කරන්න බැහු. දැන් මේ කාලයේ නම් පිනවිතුන් තොදට දන්නවා ඒ විදියේ තැන්වලදී භැඳුනුම්පතක් කියලා එකක් නියනවා. එනකොට, ඒ භැඳුනුම්පත විදියට තැක්, අම්බයෙක් යම් යම් ආකාරයෙන් කෙනෙක් ආවාම හැඳුනාගන්න කුම නිබෙන්න ඇති. ඒ භැඳුනුම්පතක නමක් නිබෙනවා. රුපයක් නිබෙනවා. එනකොට මේ නමින් තමයි මේ තැනැත්තා හැඳුන්වන්නේ. මේ භැඳිනිමට අනුකූල වුතු යම්කියි රුපයක් අරගෙනයි මේ තැනැත්තා එන්නේ. නමුණ් බොහෝවිට කෙරෙන්නේ මොකක්ද? ඒ හතුරු භමුදාවිල් එනව නම්, බන්තුකාරයින් එනවා නම්, විස් ව්‍යාපෘතා එන්නේ. නියම ආකාරයෙන් තොවේයි. එනකොට ඒ අය හැඳුනාගන්න මින. ඉතාමනක් දක්ෂ මුර හටයෙක් නම්, ඒ අය අර අනම් මනම් කඩාවලට යන්න තොදී අර භැඳුනුම්පත ඉදිරිපත් කරලා, කමත්ට ඇතුළු වෙන්නට ප්‍රයුෂකම් ඔපුළු කරන්නට කියන්න මින. අන්න ඒ විදියට, අපි ධර්මානුකූලට කළුපනා කරලා බලනවා නම්, මේ එන අරමුණු - මේ සැතුරු යේනා - අර විදියේ හැඳුනා ගැනීමේ පොදු සුමයක් නිබෙනවා. ඒකට කියනවා 'නාම-රුප' කියලා. නාම රුප වශයෙනුයි මෙහෙති කරලා හැඳුනා ගන්නේ. දැන් අපි හිතමු රුපයක් එනවා ඉදිරියට. මොකක් හරි රුපයක් එනවා. මේ විද්‍යාගතා භාවනායෙහියාට සිද්ධ වෙන දෙයක්. එනකොට මේ එන රුපය විස් ව්‍යාපෘතා එන්නේ. වර්ණ සංස්කාන කියලා කියන්නේ. එවායේ පාට, තොයෙකුන් විදියේ පාට. රීලඟට කට තොයෙකුන් සටහන්. මිව නිසා පින විජ්‍යිපත වෙන්න ඉඩ නියනවා. එවට සිත යොමු කරන්නේ තැනිව - 'මේක රුපයක්'. එනකොට අර භාවනා යෝගියා මේ කොයි විදියේ රුපයක් ආව්න් ඒක 'රුපයක් රුපයක්' කියලා මෙහෙති කරනවා. රීට විඩා ඇත්ත යන්නේ තැනැත්තා. මොකද ඒකට සේතුව බුදුපිශාණන් වහසුප්‍ර දක්වා නිබෙන්නේ රීට වඩා ඇත්ත යන්ට හිටියෙක් ඒ හින තාවත්වා ගන්න බැරි වෙනවා. කෙලුප් වලට ඇදිලා යනවා. එවට කියන්නේ නිමිති. නිමිති අනුවාදාන් ගන්නවා

කියලා සියතටා. ඒ කියන්නේ ඒමිනිස්, නිමිනි අභුව ගන්නා වූ අනිකුත් ලක්ෂණයේ. ඒ තැනැත්තා ඒ දකිනා රුපයේ - යමිනිසි කෙනෙකු හෝ යමිනිසි දෙයක් හෝ දැක්කාගම - ඒක පිළිබඳව තව තොයෙකුන් පිහිටිලි - කෙලෙස් පිහිටිලි - රාජියක් කට්ට වදින්න පුළුවන් නිසා ඒක කෙටියෙන් මෙනෙහි කරනාට 'රුපයක්' සියලා.

එ වගේම ඒකට අදාළව මෙනත නිබෙන්නේ, කොට්ඨම් සැලකා ගන්න නිබෙන්නේ, ලකුණු තුනයි. අනිතා, දුබ, අතානම් කියන ලකුණු තුනයි. ඒ ලකුණු තුන දාලා තමයි මේ හැම ඒකක්ම පාස් කරන්නේ. එතකොට ඒ ලකුණු තුන දාන්න උපකාර වෙන්නේ - මේක හඳුනා ගන්නට මෙනත නිබෙන්නේ වෙන දෙයක් තොටියි. දැන් නාම ධර්ම කියන ඒක, ඒ ධ්‍රීඛානුකුලව පෙන්නුම් කරන්නේ වේදනා යැයුදා වේතනා, ස්පර්ශ මනයිකාර. දැන් මේක ධම්යට සාමාන්තර කරලයි දක්වන්න උපකාර කරන්නේ. නාම ධම් කියන එවා සාමාන්‍යයෙන් පින හා සම්බන්ධ දේවල්. ඉතින් මෙනත සිතට සම්බන්ධ දේවල් තමයි වේදනාවල්. කෙනෙක් යමිනිසි දෙයක් හඳුනාගන්නේ, දැන් කුඩා දරුවෙක් උනක් තොහෝ විට බහු තොරන්න දෙනෙන තැනි කෙනෙක් තම් මේවා හඳුනාගන්නේ - ඔන්න මිය ටිදියේ දේවල් විළින්. යමිනිසි වින්දනයක්. එහෙම තැක්නම් තමන්ට දුන්න දෙයක් පිළිබඳව වින්දනය, එකේ ඇති වේදනාට ආගුයෙන්. එහෙම නැත්තාම් ඒක තුළින් යමිනිසි සංඛාවක්. රේඛට එවා පිළිබඳව ඇති වන පිහිටිල්ලක්, එවායේ ස්පර්ශය. එවා පිළිබඳව අපි මෙනෙහි කරන ආකෘතිය. ඔන්න මිය ටිදියට මේවා ගැඹුරු වශයෙන් බලනාක්ෂාව විදාර්ණාවට උපකාර වෙන ඒ නාම ධම් වික. රේඛට රුප ධම් හැටියට ගන්න කොට්ඨ අර කළුන් කියාපු ඒ වැනි සැණානා - වැනි සටහන් - ආදිය ගැන තොටියි පිනෙන්නේ. මේ හැම ඒකක්ම, ලෝකයේ නිබෙන තාක් දේවල්, අපේ ගරීරයක්, බාහිර දේවලුන් හැදිලා නිබෙන මුළ බාං මොනවදී පායිවි. ආපෝ, සේපෝ, වායෝ. මේ මහ පොලොවක්, අපේ ගරීරයක් හැදිලා නිබෙන්නේ අර පායිවි කියලා කියන කද ගනිය ඇති යමිනිසි දෙයක්. රේඛට ආපෝ, ගලන සටහනාවය ඇති ජලය - ජලයෙන් පෙන්නුම් කරන ඒක. රේඛට සේපෝ කියලා කියන හින්නා. රේඛට වායෝ කියලා කියන පුළග. මිය හතරට අදාල දේවල්වුන් තමා අපේ ගරීරන්, බාහිර දේවලුන් හැදිලා නිබෙන්නේ. ඔන්න මික නිසා ධ්‍රීඛානුකුලව කළුපනා කරලා බලනාක්ෂාව, අර 'සති' කියන මුරකරුවාට මනයිකාරය ඔප්පේ කෝරුම් ගන්න නිබෙන්නේ ඔන්න මිය වික විනරයි. තව තොයෙකුන්, ඉදිරියට එන රුපයේ නිබෙන බාහිර නිමිනි ඔප්පේ සින දුව්වින්නේ තැහැ. එකකොට අර කෙලෙස් ගලාගනා එන නිසා. ඒ ටිදියට නාම රුප කියලා අපි ගතකොත්, දැන් මේක තමයි හැඳුනුම්පක. මේ හැඳුනුම්පක බලලයි අපි මේවා පාස් කරන්නේ. ඔන්න දැන් අරමුණක් ආවා.

එක තවත්තකන්නේ තැංු. එක හියා, ආවා හියා, ආවා හියා. එක තුළින් අපි අනිකාවට, මේවායේ හැම එකකම ඇති අනිකා ස්වභාවය, එන යන ස්වභාවය, වටහා ගන්නවා. මය විදියට තමයි ඉතින්, ඇයේ කන්, නාසාදිය. දැන් ගබාදයක් - අපි වවතායක් තවත්වින කොට එක එකකම කනාට යම්කිසි ස්පර්යයක් එනවා. දැන් මය රඛානක, බෙරයක, වාගේ දේක නම් යමක් වැදුනට පස්සේ පුණක් වෙලා දෝංකාරයක් හියනවා. රඛානකට වගේ දෙයකට ගහනකාට ඉබේටම දෝංකාරයක් එනවා. එවළේම වවතාය තුළින් හින් ඇතිවන පිනුරිලි, එවා පිළිබඳවන් යම්කිසි දෝංකාරයක් එනවා. එක හියා තමයි තැවත මකක් කරගන්න පුළුවන් වෙන්නේ. මකක් වෙන්නේ. මය විදියට ඉතින් කණ පිළිබඳව. මය එක එකක් ගැන හිකාගන්න පුළුවන්. දිව පිළිබඳව ඉතාමත් පහසුවෙන් හිකා ගන්න පුළුවන් කුඩා දුළුවකුට පටි. ඉතින් මය හැම එකකම මේ අරමුණු ගලාගෙන එනවා. ඉතාම ශිෂ්ටයෙන් එන්නේ. දැන් භාවතායෝහියා නම් එවා මස්සේ ඇදිලා ඇලීම වලට සේතු නොවන ආකාරයට, ගැටීමිවලට සේතු නොවන ආකාරයට, මන්න මය විදියේ මධ්‍යස්ථා ප්‍රමාණයකින් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුළ, අර මෙනෙහි හිරිම තුළ, ප්‍රජාව හියානමක වෙනවා. එකකාට තීවන් දැකීමට නම් සතියයි, ප්‍රජාවයි හියන දෙක දියුණු කරගන්න ඕන. මේ ප්‍රජාව හියන එක මන්න මය මෙනෙහි හිරිම තුළින් ඒ අවස්ථාවේ හියානමක වෙනවා. එකියන්නේ අර සිහිය යොදාලා මේක හඳුනා ගැනීමක් කරනවා. ඉතාම ශිෂ්ටයෙන් කරන්ට ඕන. මොකද එකට සේතුව, බුදුහියාණන් වහන්සේ ප්‍රකාශ කරලා නියෙනවා මේ ලෝකයේ අපේ ඉන්දියාන්ට ගලාගෙන එන අරමුණු ඉතා ශිෂ්ටයෙන් එන්නේ. එක් අවස්ථාවක අභින හියන මාස්මණ කරුණයාට බුදුහියාණන් වහන්සේ ප්‍රකාශ කළා,

යානි සොනානි ලෞකයම් - සනි තෙසං තීවාරණ..

සොනානා පාවර.. මූලි - පන්දායාගෙනේ පිරියරේ

(පුනක තීපාත, ගා. 1039)

හියලා. යම් තාක් ලෝකයේ ගලාගෙන එන දිය පහරවල් හිබේද අන්න ඒ දිය පහරවල් වලට සතිය තමයි - මේ සති හියලා හියන සිහිය තමයි - මේවා විළක්වන මාශීය. වැළැක්වීම - 'සති කෙය.. තීවාරණ..', 'සොනානා.. පාවර.. මූලි' මේ ගලාගෙන එන දිය පාරවල් වැළැක්වීමේ ක්‍රමයයි මම මේ ප්‍රකාශ කළේ. 'පන්දායාගෙන පිරියරේ' නමුත් ඇත්තා වශයෙන් මේ ඔක්කාම වසන්න පුළුවන් වෙන්නේ, දිය පහරවල් සම්පූර්ණයෙන් වසා දමන්න පුළුවන් වෙන්නේ, ප්‍රජාවෙන්. එකකාට මේ හියන සතියෙන් - අර දැන් යම්කිසි වෙශයකින් ගලාගෙන එන ගහක ඉස්සෙල්ලාම එකඟාරවම වේල්ලක් බැඳින්න

බැංශු. ගලාගෙන එන විතුර වික්‍රේ විලක්වා ගන්න යම්කිසි උපක්‍රමයක් යොදන්න පිද්ධ වෙනවා. දැන් අර කඩා විදින පිරිසක්, අර ආරක්ෂක හටයා මණ්ඩ පොඩිඩික් ඉහැන කියලා තවික්ක ගන්නවා වාගේ. රේඛට පරීක්ෂණයට හාර්තාය කාරනවා. පරීක්ෂණයට හාර්තාය කිරීම තුළින් අර කැනුක්තාගේ යටා තත්ත්වය විවහා ගන්නවා. කොලෝස් අරමුණුක් නම් එහෙම පිටින්ම ඒක තල්ප කරලා දානවා. මත්න මය විදියට දැන් විතුරක් උනක්, වේල්ල බැන්දට පස්සේ තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ප්‍රජාව තමයි වේල්ල. ප්‍රජාව, ගැඹුරු අවබෝධය, බර්මාවයෝධය. මේක පිළිබඳ යටා තත්ත්වය.

එකකොට මෙනන මේ නියෙන්නේ හාවනාවට අදාළ වන කාරණයක්. ඒක ඇසුරන් තොරුම් ගැනීමෙන් තමයි සංස්යා වහන්සේලා රහක් වෙන්න ඇත්තේ. ඉතින් මෙනන මේ කියන්නේ පිත ආරක්ෂා කරගැනීම, පිත නමුති නගරය. මේකට දොරටු හයක් කියනවා. මේ දොරටු හයන් පිත කියලා කියන්නේ පිතට එන පිතුවිලි. ඒ ඇරුණුනම අනිකුත් බාහිර අරමුණු. රුප, ගබාද, ගන්ධ, රස, උපර්ග කියන ඒවා. මත්න මිවා ගලාගෙන එන අවස්ථාවේදී අර පිහිය යොදවලා, පිහිය සහිත දැනුවත් බව යොදවලා, එක එකක් පාසා මෙනෙහි කරන්න වින. ඒ මෙනෙහි තිරීමන් ඉනාමන්ම සිපුයෙන් කරන්න වෙනවා. දිගට කිය කිය ඉන්නවන් තොවේයි. ඒක රුපයක්, නම් රුපයක්, රුපයක්. ගබාදයක් නම් සඳ්දයක්, සඳ්දයක්, කියලා දෙවරක්. 'රුපයක් රුපයක්', සඳ්දයක් සඳ්දයක්' ඒ විදියට 'ගෙක් ගෙක්', 'රසක් රසක්' නිතට දෙනවා ඒ හැඳින්වීම. හැනුවා දීම තුළින් ඒක අවබෝධ කරලා එකතින් කෙළවර කරනවා. මත්න මය විදියේ හිකම්මක් තමයි ඒ හාවනාවේදී, විද්‍රෝහනා හාවනාවේදී, කොනොක් යොදා ගන්නේ. මේ අදහසයි එකකොට මෙනන මේ ගාලාවෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියෙන්නේ. කොට්තාම නිවන පිළිබඳවිය මෙනහා ප්‍රකාශ ශේරෙන්නේ. නිවනට උපකාර වෙන ධම්. ඒක නිසා කමයි රේඛට 'බණෙ වේ මා උපවිතා', මේ නිවන් දැකීමට ඇති අවස්ථාව - මේක 'ඉක්ම යා නොදෙවූ' කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ක්ෂණය කියන ඒක - ක්ෂණ සම්පත්තිය කියන ඒක මේ ධර්මයේ දක්වලා කිබෙන්නේ - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කිබෙන්නේ, බුලෝර්ක්පාද කාලයක ලබන මුළුමුහුණුම්භාවය - ඒ මුළු එවිතයම - එක ක්ෂණයක් හැටියටයි සලකන්න වින කියලා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහෙන්ති, මේ ලෝකයා නිතරම 'බණ කිවෙවා ලොකො' 'ලෝකය කියන එක වෙලාවට වැඩි කරන කැනක්. ක්ෂණයට වැඩි කරන කැනක්' කියන කාඩ් කියනවිය. භාමුන් නියම මොහොක මොකක්ද? නිය මොහොක මොකක්ද? අනිසි මොහොක මොකක්ද? කියන එක ලෝකය දන්නේ තැක, කියලා රේඛට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ

බලියේ ක්‍රූතිය තියන එක, මේ ක්‍රූතිය යම්පාතිය තියන එක විස්තර සහිතව එක් අවස්ථාවක.

දැන් ඔහුගේ මහජෙනි බුදුකෙනොක් ලෝකයේ ඉපදිලා ඉන්නවා. බෑංගන් දේශනා කරනවා. නැමුණ් යම්පාතිය පුද්ගලයෙක් තිරයේ ඉපදිලා ඉන්නවා. එනකොට ඉතින් අර බුදු කෙනොක් උපත්තාට හමන්ට තිවින් දකින්නට අවස්ථාව ලැබෙන්නේ තැහැ. එක අන්න අර කීයාපු අනිසි මොහොතා. ඒ කියන්නේ වෙළාව වරදින්න පුදුවන් අවස්ථාවල් අවස් බුදුපියාණන් විහැන්සේ දක්වනවා - මොහොතා නොවන අවස්ථාවල්. අවකින් පෙන්නුම් කරලා, ඒ අවෙන් මිදුන කෙනොක් බුද්ධියාන් කාලයක තියම මොහොතා ලබා ගන්නවා කියලා. එනකොට පළමුවෙන් කිවිවේ බුදුකෙනොක් ඉපදිලා ඉන්නවා. බෑංගන් දේශනා කරනවා. නැමුණ් මේ අවාසනාවන්න පුද්ගලයා තිරේ ඉපදිලා ඉන්නවා. එනකොට බැඳු මේ බිරුමයෙන් වැඩින් ගන්න. දුන් කෙළවර කර ගන්න. ඒ පළමුවෙන් එක. රේඛට ප්‍රකාශ කරනවා - එකක් ඒ වශේමයි. බුදුකෙනොක් ඉපදිලා බෑංගන් දේශනා කරනවා. නැමුණ් ඒ තැනැත්තා ප්‍රේක් ලෝකයේ ඉපදිලා ඉන්නවා. රේඛට කවිත් කුන්වෙනුව දක්වනවා. බුදුකෙනොක් ඉපදිලා බෑංගන් දේශනා කරනවා. මේ තැනැත්තා කිරීසනොක්. තිරීසන් ලෝකයේ. එබදු අවස්ථාවන් බැහැ මේ අනුව තිරිවාණ මාර්ගයේ ගමන් කරලා සහර දුකින් මිදෙන්න. රේඛට එවශේම බුදුකෙනොක් ඉපදිලා බෑංගන් දේශනා කරනවා. යම්පාති කෙනොක් නොහොම දිසීයුණුක දේව තිකායකා - දිවා ලෝකයක ඉපදිලා ඉන්නවා. ඒ දෙවිලොව සැප සම්පන් ආදියට යෙදිල ඉන්න අවස්ථාවක ගාසන බුජම විරියාව රැකලා මේ ත්‍රිලක්ෂණය - අනිත්‍ය. දුබ, අනාත්ම ත්‍රිලක්ෂණය විවිලා සහර දුක් කෙළවර කරගන්න ලැබෙන්නේ තැහැ. එක අපහසුයි. එවායේ සැප සම්පන් ආදී නොයෙකුත් හේතුන් තිසා. මතුහා ලෝකය ගමයි තිවින් දැකිමට නොදම තැනා. රේඛට කවිත් සමහර විට බුදුකෙනොක් ඉපදිලා ඉන්නවා. බෑංගන් දේශනා කරනවා. නැමුණ් යම්පාති පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවා ඇත පුද්ගලයක. සාමාන්‍යයන් බුදුවිරු උතින්නේ දකිදිව මධ්‍යම පුද්ගලයයි කියලයි කියන්නේ. එනකොට ඒ මධ්‍ය පුද්ගලයේ උපන් කෙනා තමයි වාසනාවන්න උත්පත්තිය ලැබුවේ. ඒ කියන්නේ බිරුමය උපන් වශයේ බිරුමය අනුව හැඳිරෝනන් පුදුවන් එදියේ තත්ත්වයක් බුද්ධ කාලයේ ඒ පුද්ගලයේ කියෙනවා. ඉතින් එබදු කාලයක යම්පාති කෙනොක් ඉපදිලා ඉන්නවා නම් ඉංගාමන් ඇත, ඒ බෑංග අසන්නවින් නොලැබෙන, ඒ වශේම සික්‍රී සික්‍රීලි. උපාසනා උපාසනා කියන පිටුවන්ක් පිරිස නොයන විදියේ පුද්ගලයක ඉන්නවා නම්, එබදු කෙනොකුවන් මේ බෑංගන් පුයෝරන ගන්න බැහැ. අන්න එනකොට ඒ අවස්ථාවන් තියම අවස්ථාවක නොවේයි. එකන් අවාසනාවන්න වෙළාවන්. රේඛට, කවිත් සමහරවිට බුදුකෙනොක්

ඉපදිලා ඉත්තටවා. ඩීයක් දේශනා කරනවා. යම්කිසි පුද්ගලයෙක් මධ්‍යම ප්‍රදේශයේම, ඒ ප්‍රදේශයෙමත් වාසය කරනවා. නාම්ත් ඒ කැනුක්කා කදින්ම මිට්‍යාද්‍යාෂ්ට්‍රිකයි. දැඩි මිට්‍යාද්‍යාෂ්ට්‍රිකින් අන්තරි බෙලු ඉත්තෙන්. එබුදු කැනුක්කාට ධීයෙන් ප්‍රයෝගන ගන්න බැහැ. එබුදු අවස්ථාව අන්තරි අවාසනාවන්ක අවස්ථාවක්. රීලුගට දක්වනවා බුදුකෙනෙක් ඉපදිලා ඉත්තටවා. ඩීයක් දේශනා කරනවා. මේ කැනුක්කාට යම්ක් කියලා තෝරුම් කරන්න බැහැ. ප්‍රජාව නැහැ. ඒ කියන්නේ තුවෙන මෝරපු තැනි කෙනා. එහෙම කෙනාට ධීයෙන් ප්‍රයෝගන ගන්නට බැහැ. මය විදියට ඒ අවස්ථාවක් අවාසනාවන්ක අවස්ථාවක්. රීලුගට අන්තිමට කියන අවස්ථාවේ යම්කිසි කෙනෙක් ඉත්තටවා තොදට ප්‍රජාවන්කයි. දිනිව මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා තැනින්. ඒ අකිහුත් ඔක්සොම සම්පූර්ණයි. නාම්ත් බුදුකෙනෙක් ඉපදිලා නැහැ. ඩීය දේශනා කරන්නේ නැහැ. මය අවවේනි අවස්ථාව.

එන්න මය විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නිසි මොහොන තොවන අවස්ථා අවස් තියනවා. මය අවස්ථා අවෙන් බේරුලා බුද්ධීත්වාද කාලයක ධීය අයන්තරි පුළුවන්, ධීය අනුව හැඳිරෙන්න පුළුවන්, භූමි ප්‍රදේශයක උස්පන්නියක් ලබනවා තම යම්කිසි කෙනෙක් ඉත්දිය විකල යාවයක් තැනිවි, ප්‍රජාව ඇතිවි, අන්න එක ඉතාමත් දුර්ලභ මොහොනක්, ස්වෘණයක්, හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තීක්ෂාව තම තමන් ගැන හිතන්න නිබෙන්නේ අන්න ඒ විදියේ උතුම් අවස්ථාවක් ලබාගත්තු හැටියටයි. ඒ ස්වෘණ සම්පන්නියයි මේ අපසේ දාන්න එපා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ස්වෘණය අත් හැරුණෙන්න. ඒ වෙළාව අත් හැරුණෙන්න, බුදුපියාණන් වහන්සේ උපමාවක් දක්වනවා, හරියට යම්කිසි වෙළෙන්දෙනුට ලාභයට බැඳුවක් ගන්න පුළුවන් අවස්ථාව ආවා. එකෙන් ප්‍රයෝගනයක් ගන්නේ තැනිවි අන්තිමට පසුකැවිනවා. අන්න ඒ විශේ පසුකැවින්න වෙනවා, අර ධීයෙන් ප්‍රයෝගන ගන්න පුළුවන් අවස්ථාවක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක, මේ අති දිර්ස සංසාරයේ එබුදු අවස්ථාවක් ලබාගෙන, ඉන් ප්‍රයෝගන ගන්නේ නැහැ. ප්‍රයෝගනය කියලා කියන්නේ මොහොනක්ද? නිවන් දැකිමයි. සහය දුක් කෙළවර කර ගැනීමයි. යටත් පිරිසේයින් අර කියාපු හැටියට අපායන් මිදීමට උපකාර වන ඒ සෞචාන් මාර්ග නොහැයන් ලෝකයාත්මකර කන්ත්වයක් ලබා ගැනීමයි. ඔන්න මය විදියට අපට මේ ගාර්ථා තෝරුම් ගන්න වෙන්නේ.

එ නිසා තමයි 'එණාකීකා හි සොවනයි, නිරයමේ සම්පූර්ණ' - කියාපු උතුම් මොහොන අත්හැර ශියෙන් ඒ කැනුක්කාන්ට වෙන්නේ නිරයෙහි වැට්ලා දුක් ටිඳින්නයි. ගොක් වෙන්නයි. ඇඟ්න වශයෙන්ම අපි අර කාලීන් කියාපු

ආකාරයට සය රෙක ගන්න කොළඹේත් උස්සාහ යොදනාවා මේ කාලයේ, තමුන් පිත රෙක ගැනීම ගැන උන්දු නොවන තිසා මේ කෙටි තීවිත කාලය, අර විදියට නොයෙකුන් ආරක්ෂා සංවිධාන යොදාලා, සමඟරවිට ඒ ආරක්ෂකයින් තිසාම මරුමුවට පත්වෙලා, අන්තිමට ශිෂින් උපදිත්තනේ කොහොද? පූජ ලෝක වල, යක්ස ලෝකවල, තරක තැන්වල, එහෙම තැන්නම් තිරයේ. එබදු තැන්වල උපදින කතාන්තකර නොයෙකුන් ආකාරයෙන් අපට අසන්නන් ලැබෙනවා. අන්න එබදු ඒ ඉකාමන් අවාසනාවන්න යුගයකයි අපි එවන් වෙන්නේ. තමුන් තුවිණින් කළුපනා කරන පින්වතුන් හැම තිස්සෙම තිතන්න මින බුදුපිළාණන් වහන්සේගේ අවවාදය අනුව, මෙනන මේ ආක්මාරක්ෂාව කිවිවේ හිත රෙක ගැනීම කියල කියන්නේ අන්න අර හිතට එන දොරටු - හිත හා සම්බන්ධ දොරටු සය - සතියෙන්, ඒ සති කියන ධර්මය යොදාලා තම කමන්සේ හාවනාවට අදාළ අන්දමින් මුරකරුවාට අපිනි වැශී පවරන එකයි. සතිය එක්ස යන සම්පර්කයෙහි කියන දැනුවත් බව පිළිබඳව ධ්‍රීයෙන් දැක්වෙන්නේ - ඒ දැනුවත් බව සතර ආකාරයෙන් පෙන්නුම් කරලා කියනවා. යම්කිහි කර්මස්ථානයක් පුරුදු කරන කොහොකුට ඒ කර්මස්ථානය අනුව ඒ දැනුවත් බව යොදන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිහි අරමුණක් ආවම, ඒ අරමුණ කමන් කරන කර්මස්ථානයට උපකාරවන් වෙන දෙයක්ද? ප්‍රයෝගතවන් වෙන දෙයක්ද? ඒක අර්ථවක් දී කියලා ඒ විදියට කළුපනා කරනට වෙනවා. රේඛට කමන්සේ හාවනාවට සප්පායද, එකට සුදුසුදු? යෝග්‍යද? ඒ විදියටන් තිතන්න වෙනවා. තමුන් ඒ වගේම ඒ හැම අරමුණක් තුළින්ම හැම අවස්ථාවකම කර්මස්ථානයක් රෙකගතට පුළුවන් ද කියල එක ගැනන් බලන්ට මින. රේඛට මේ අරමුණ පිළිබඳව මූලාවන ස්ථානය - එක නැතිව ඒ අරමුණ දිහා බලන්න හැකියාවකුන් ලබාගතන්න මින. මය විදියට ගැනුරන් කළුපනා කරලා බලනකාට. අර ආරක්ෂක ගටයා කමන්ට අපිනි කාර්යය, ඒ කාර්යහාරය, ඉංට කිරීමේද සැහෙන දැනුවත් බවක් කියාගන්නවා වගේ යෝගාවලරයක්, හාවනාවට යෙදුනු කොනාක්, ඒ කමන්සේ කර්මස්ථානය රෙක ගන්නවා. කර්මස්ථානයට කමන්ට අපිනි රෙකගතන්න තිබෙන එකම දේ. ඒ කමවහන් පැවැත්වීම තුළින් තමයි කොහොකුට තිවන් දකින්නට පුළුවන් වෙන්නේ. එක තිසා කමයි අර සම්පර්කයෙහි කියන එක, දැනුවත් බව - මනා දැනුම් කියන එක - ඉකාමන් පුරුල් අන්දමින් තේරුම් ගන යුතුව තිබෙන්නේ. එකසාට මෙන්න මේ විදියට මේ සතිය රෙක ගැනීමට උපකාර වන අරමුණු කමයි සතර සතිපට්‍යානය හැරියට බුදුපිළාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියෙන්නේ. ඒ කියන්නේ, වෙන දේවල්, බාහිර දේවල්, නොවේයි මෙනන කියන්නේ. තමන්ට ලැබ්වා ගර්රයම - මේ සය - අනුව සිහිය පිහිටුවනවා. රේඛට වේදනාවල් අනුව. රේඛට පිහි, ඩින් ස්ථානයා. එක ඒ ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා.

රේලභට පිතට එන සිතුවිලි. කයත්, වේදනාවන්, සිතක්, සිතුවිලින්, කියලාගන්න පුළුවන් පොදුවේ. මෙන්න මේවා පිළිබඳව - මේවායේ - සිහිය පිහිටුවා ගැනීම කියන්නේ නිතරම වර්තමානයේම එවන් විමසී. සාමාන්‍යයන් ලෝකයා එවන් වෙන්නේ එක්කෝ අනාගතයේ එහෙම තැන්තම් අත්තයේ. අනාගතයට කරන්න තියෙන දේ ගැන සිතමින්, එහෙම තැන්තම් අත්තයේ සිදුවා දේවිල ගැන සිතමින්, මල අත්තයේ සහ තුපන් අනාගතයක් එක්කයි, ලෝකයා සාමාන්‍යයන් එවන් වෙන්නේ. මෙන්න මේ ස්වභාවය ඉවන් කරලා කැකිතාක් දුරට වර්තමානයේ එවන් විමට උත්සාහ කරන හැරියටයි, බුද්ධියාණන් වහන්සේ අවවාදය දී කිරෙන්නේ.

එකෙනදීන් අපට පිකාගන්න පුළුවන් අර මුරගටයා පිළිබඳව. ඒ මුර සටයා තමාගේ මුර දොරටුව ඉක්මවූ කැනුක්නා මස්සේ දුවන්න ගියෙන් ඒ තමාගේ නිලයට අයිති කාර්යභාරය කරගන්න ලැබෙන්නේ තැනු. සුළු මොහොකක් ඇතුළක පුරුණ අවධානයක් යොමුකරලා පරික්ෂා කිරීම තුළින් කන්නට්ටය වටහාගෙන ඒ කෙනාට යන්න දෙනාවා. රේලභ කෙනාට ලැස්ති වෙලා ඉන්නවා. හොඳ පුරුශීළුවේ දක්ෂ මුර සටයෙක් හැම නිස්සේම එන එන කෙනාට පුදානම්. එවෙශේ අර හොඳට සිහිය පිහිටිපු කැනුක්නා එන එන අරමුණු හැම එකක්ම එවායේ යටා කන්නට්ටය අතිතා, දුබ, අනාක්ම වශයෙන් යටා කන්නට්ටය - කේරුම් අරගෙන, එවාට යන්න අරිනවා. යන්න අරින්නේ මොකද? එවා හැම නිස්සේම එන යන ස්වභාවයක් ඇති දේවිල්, අතිතා ස්වභාවයක් ඇති දේවිල්, තිසා. අතිතා දේ අතිතා හැරියට කේරුම් ගැනීමයි එකකොට මේ - ප්‍රත්‍යාව දියුණු වෙනවා. ප්‍රත්‍යාව සියලා සියන්නේ අවබෝධය. මුළු මහන් ලෝකයේම තිබෙන හැම දෙයක්ම අතිතා ස්වභාව බව ගැනුරින් වටහා ගැනීම තුළින් කමියි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මොකද, ලෝකය තුළ සිබෙනවා විපරින අදහස්. 'විපලුය' සියලා සියන්නේ - විපරින අදහස් හතරක් සියනවා. අතිතා දේ තිතා සියලා ගන්නවා. අදාළ දේ සුඡ හැරියට සිතා ගන්නවා. දුක් යහිත දේ සැප හැරියට සිතා ගන්නවා. කමාගේ නොවන අනාක්ම දේ, කමාගේ හැරියට සිතා ගන්නවා. මිය විදියට විපරින දාජ්ට් හතරක් තුළයි ලෝකයා එවන් වෙන්නේ. මේ සංසාරයේ සන්නට්ටයා දිගට යන්නේ මිය විපලුය සියන විපරින ධම් හතර තිසා බව බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විපරින සන්නට්ටයෙන් ඉවන් වෙලා, මූලාවෙන්, මෝසයෙන් ඉවන් වෙලා, අවිදාවෙන් ඉවන් වෙලා, ප්‍රජාව අතුව තිවන් විමේ මාර්ගයයි, මිය සතර සතිපටිඩානාය සියලා සියන්නේ. මේකට වැඩි වියදමක් යන දෙයක් නොවේ. කොහොම් වියදමක් යන දෙයක් නොවේ. හැඟී යම්කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා.

එදිනොදා පිටිතයේ සාමාන්‍යයෙන් වැදගත් හැටියට, විවිනා හැටියට, ලෝකයා - එහෙමත් නැත්තම් ආවෝප සාටෝප ලෝකයා - පිතන දේවල් පිළිබඳව, තමන්ම එවාට දෙන විවිනාකම් පිළිබඳව, නැවත සළකා බලා, එවා පිළිබඳව ධ්‍රීඛුතුකුලට තමන් යමිකියි නිශ්චතයක් ගනුදුතුව තිබෙනවා, තමන්ගේ පිටිතය ගෙවියන ආකාරය ගැනක්. දැන් සාමාන්‍යයෙන් ලෝකයා, අර මුදු පියාණන් වහන්සේ එකම ක්ෂණයක් කියලා මේ පිටිත කාලය හැඳිනුවුවක්, මේ පිටිතය, මේ එක පොයි ක්ෂණය, මේක බෙදාගෙන මගේ පිටිතයේ අවසාන කාලය කියලා ඒ විදියට වෙන්කර ගන්නවා. සම්හරවිට බණ හාවනාදිය, පිල් රැකිම ආදිය පිටිතයේ අවසාන කාලයයි කියලා. නමුන් මුදුපියාණන් වහන්සේ නිතරම මක් කර දෙන්නේ අප්‍රමාද බව. එවෙම මරණය කොසි වෙළාවේද කියලා හැකි බව. මුදු පියාණන් වහන්සේ එකකරා අවස්ථාවක සංවිශය උපද්‍රවන අන්දුම්න් එක ගාරාවක් විදාලා.

අපේක්ෂ කිවව ආනයා.

කො ජනූනා මරණ දුවට

න හි නො සංගර තෙන

මඟායෙනෙන මලුවිනා

(හදුනුවරන පු., මැණ්ඩිම නිකාය)

එක අප පිළියට නැගවෙන්

කළපුතු කිස කරව ඇද	④
මරණය විය හැකි නො භෙට	④
නැහැ නොවූ කළහැකි පිටිසු	④
මහයෙන් ඇති මරු සහ එ	④

මහායෙනා ඇති මාරයාන් එකක පිටිසුමකට එළඹීනාට බැහැ තේදී? "මට විකස් කළ දෙන්න මගේ දු දරුවන්ගෙන් නිදහස් වෙනාකා.. රස්සාවෙන් රිග්‍රාම ගන්නාකා.. අනිකුත් පින්කම් ඒ කියන්නේ බණ හාවනාදිය කරගන්න බැර වුනා" කියලා, "මට කාලය වෙන්කර ගන්න බැරුවුනා" කියලා. ඒ විදියට මාරයාන් එකක පිටිසුමක් කරගන්න බැහැ. මය කන්කවියයි ලෝකයේ පවතින්නේ. අන්න එක නියා අර අනිදිර්ය සංසාරය මේ ලබන මුද්‍රයෙක්පාද කාලයක ධ්‍රීය ග්‍රුවණය කරගන්න දුළුවන්, ධ්‍රීය අනුව හැසිරෙන්න පුළුවන්, ප්‍රදේශයක උත්ත්ස්සිය ලබන අදානවිත්ත මතුමායකු මේ මුළු පිටිතයම එක ක්ෂණයක් හැටියටයි සලකන්න යින.

එකංකාට ඒ ක්ෂේරය - අන්ත එකට තමයි අර 'බණකිලෙවා ලොකා - බණකිලෙවා ලොකා' කියල ලෝකයා කියනාවිය කිවිවේ. මේ ලෝකය වෙළාවට වැඩි කරන කැනක්ය කියලා හැමෝම කියනවා. මේ කාලෙන් තගරයක තම් හැමකිස්සේම ඒක කියනවා ඇශෙනවා අපට. කාර්යාලවලදී, ඒ වගේම අනින් කැන්වලදී. ලොකික වැඩි කෙරෙන කැන්වල තම් නිකරම අප්‍රමාදයයි කකාව. ව්‍යාහන වල ගමන තම්, ඒන් අප්‍රමාදයයි කකාව. නමුත් ධළුයේ ගමන තම්, ගාසන ගමන තම්, බණ යාචනා පිළිබඳව තම්, එනන අප්‍රමාදයයි තැහැ. මය විදියේ ක්‍රෘත්‍යාචාරී ලොකා නියෝගීන්. බුදුපියාණන් වහන්සේගේ දරුණනය රීට විඩා වෙනස්. දැන් කොට්ඨම කියනවා තම්, අර කියාපු සතිය පිහිටුවීම සඳහා සමහරවිට එදිනෙදා එවිනයේ කරගෙන යන ක්‍රියා පවා අපට සෞන් කරන්න සිද්ධ වෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ධළුණුකුලට මේවා පිළිබඳව සතිය මතුකර ගැනීමයි. එනංකාට සතිය මතුකර ගැනීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදී සමහරවිට ලොකික හැරියට ඉරියටු පවත්වන්නාට සිද්ධ වෙනවා. ඒ කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද, ශ්‍රීයෙන් අරමුණු ගලාගෙන එනවා. මේවා අර පූරු දොරටුවක් තුළට ගන්නහම, එකතින් පාජ වෙන්ත යැලුද්දුවහම, පාලනය කිරීම පහසුයි. ඒක නිසා මේ හැම එකක්ම හෝ හෙමිසිට කරලා, සමහරවිට, මේවා පිළිබඳව ගැනුරු අවබෝධයක් ලබන්නට සිද්ධ වෙනවා. නමුත් එදිනෙදා එවිනයේ සාර්ථක එවිනය කියලා ලබාගන්නු මය ලොකා නිලකල ඇති මහ බෙනවින් අයගේ එවින කකාවලින් බලනවා තම් ඒ අය සමහරවිට එහෙම තොවෙයි, එවිනය ගතකරලා නියෝගීන්. මහා වැඩි රාජියක් බදාගෙන, නිදි මරාගෙන, තොයෙනුක් අපරාධ ආදියක් කරගෙන, බනය රැස්කරගෙන නියෝගීන්. නමුත් එබදු දෙයක් තොවෙයි මේ ධළුයේ කියන්නේ. අර කියාපු අර මහා දහ සම්භාරය අනගුරලා වාම් ඇදුමකට යොමුවෙලා 'වාම් දින් පැවතුම් උසස් සිතුම් පැතුම්' කියන ඒ තත්ත්වයට අනුව, අමාරුවෙන් නමුත් පෝය ද්වියක හෝ නිවාතු ද්වියක හෝ මේ පිදියට සිල් සමාදන් වෙලා. ඒ වෙනුවෙන් වෙන්වෙලා, බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධළුයේ සත්‍යතාව තමන්ම උරකා බලන්න මින. තමන්ම ක්‍රියාක්මක කරලා බලන්න මින. ඒ පිදියට ද්වියක් හෝ ගතකරා තම් අර එවින කාලයක්ම ලබදු ඒ අක්දුකීම් වලට විඩා අමුණ අක්දුකීම් එදාට කෙනෙකුට ලබාගන්ට පුදුවනි. ඒක නියයි බුදුපියාණන් වහන්සේ වදාලේ මේක 'පවිකනා වේදිකබේ විජ්‍යුගි' කියලා. මේ ධළුය තුවිණුක්කාන් විසින් තම තමන්ම සේරුම් ගතයුතු දෙයක්. මේ ධළුය ගැන ප්‍රකාශ කරන පද හයක් මේ පින්වතුන් නිකර අභලා කියනවා. 'සවාක්ඛානා' ස්වාක්ඛානා වූ ධර්මයක් - සවාක්ඛානා කියලා කියන්නේ මොකද. මේ ධර්මය හරියට ප්‍රකාශ කරලා කිවෙනවා කියන්නේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය මිහිර නිසා පමණක් තොවෙයි. ඒ වවන, ඒ දේශනාව, ඉකාමන් අංග

සම්පූර්ණ තිසා පමණක් නොවේ. ඒ බලිය කියාත්මක කිරීමෙන් ප්‍රතිඵල නොළන්න පුළුවන් තිසයි ඒක ස්වාක්ඛානා වෙතන් ගැඹුරු අර්ථයෙන්. දුරක්ඛාත කියලා කියන්නේ වැරදි විදියට දේශනා කරපු. වැරදි විදියට දේශනා කරපු ධ්‍රීයක, ගාසනයක, ආගමක, කුඩිකයයි සැපයෙන් ඉන්නේ කියල බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කළා. 'ස්වාක්ෂ්වාතට' හරියාකාර දේශනා කරපු ධ්‍රීයක විධිවන්තයයි සැපයෙන් ඉන්නේ කියලා බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේක ගැඹුරු අදහසක්. ඒ කියන්නේ වැරදි ආකාරයෙන් මිශ්‍රාද්‍යාෂ්ටී වශයෙන් දේශනා කළ ධ්‍රීයක නම් ඒ තැනැත්තා හරියට ජීවන් වුනාක් ඒ තැනැත්තා අපායට යන්නේ. ඒක තිසා කුඩිකයා එකන සැපෙන් ඉන්නේ. තමුන් මේ ස්වාක්ඛාක ධ්‍රීය විරෝධ්‍යන්තයටයි සැපෙන් ඉන්න ප්‍රත්වන් වෙන්නේ. සැපෙන් ජීවන් වෙන්නේ. කුඩිකයා දුක්කෑස් ඉන්නේ. කළපුණ දේ, අර කියාපු කළපුණ කිය, අදම කරගන්නේ තැනි කෙනා කෙශාටුවට පත්වෙනවා. මේ ජීවිකයේදීත්. මරණ ම-වකයේදීත් දුක් වෙනවා. රේඛට, රට වඩා හායානාක අන්දුම්න් අර 'නිරයමි සමජිකා' කියලා කියපු ආකාරයට නිරයට වැට්ලා දුක්විදින්න පිද්ද වෙනවා. ආයි, ජීවන් වෙත දානීන්ගේ පිහිට ඉල්ලන්න වෙනවා, පෙනී, නොපෙනී, නොයෙක් ආකාරයෙන්. ඔය විදියේ කන්නවයක් පා-සාරයේ, ලෝකයේ, පවතින තිසා කම්පි බුද්ධියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මෙබදු මේ දේශනා ප්‍රකාශ කොට වදාලේ. එකකාට ඒ බර්මයේ ස්වාක්ඛාක ගුණය එහෙමයි.

සන්දිධික කියලා කියන්නේ අන්න අර මෙලොට අක්දුවු වශයෙන් කමන්ට මේ ධ්‍රීය පුරුදු කරලා මේක් සාර්ථකත්වය කමන්ටම උරගා බලන්නට පුළුවන්. සන්දිධික වශයෙන්. ආයි පරලොටක ලබන නිවිනක් නොවේ, මෙකන ප්‍රකාශ කරන්නේ, බුද්ධියාණන් වහන්සේගේ ධ්‍රීයේ. අනිකුත් හැම ධ්‍රීවලම පරමාර්ථය කියලා කියන දේ, ඉහළම දේ මරණීන් මතු ගැඹු හැකි කක්නවයක් හැටියටයි දක්වලා නියෙනනේ. අපේ බුද්ධියාණන් වහන්සේ පමණයි, මෙලොට - 'දැවෙයිට දමෙම' කියලා කියන්නේ මෙලොට - මේ නිවන් දුව ප්‍රත්‍යාශ්‍ය කරගත හැකි බව, සසර දුක් කෙළවර කිරීම මෙලොටදී කරගත හැකි බව, ප්‍රකාශ කළේ. එකකාට ඒ ඉහළ අර්ථයෙන් අර සෝච්චාන් ආදී මාර්ග එල ප්‍රත්‍යාශ්‍ය කරගැනීම් පමණක් නොවේ, එදිනෙදා අර කියපු විදියට, අපි අර කළීන් සඳහන් කරපු ආකාරයට, එක දවසක් සෝ වෙන්වේලා ඉරියටු හෙමින් පවත්වමින් වරිනාභුජුල යමිකියි කර්මස්ථානයක් පරිහරණය කරමින් කර්මස්ථානයට අනුව ඒ බර්මයනියේ සහාය උරගා බලන පුද්ගලයට එක දවසින්ම බුද්ධියාණන් වහන්සේ කෙරෙහි ගුද්ධාවක් ඇතිකරගන්න පුළුවන්. පොකපොක් කියන පුද්ධාව නොවේ, තමා කුළින්ම. බුද්ධියාණන් වහන්සේ මේ කරම් ධ්‍රීයක් දේශනා කරලා කියෙනවා තෝද කියලා. අන්න සන්දිධියි.

රීලුගට අකාලික කියලා කියන්නේ මේ ධ්‍රීඨාංශ හොයවාම විපාක දෙන ස්වභාවයක් නියෙනවා. මේක කැඩිදෙන දෙයක් හැටියට තොවෙසි. යම්කිහි දේකට, මිය පමහර කෙනෙක් යම්කිහි තත්ත්වයක් ලැබුවම ඒකට කැඩිගැක් දෙනවා. ඒකට තමන්ගේ පුදුසුකම ඉදිරිපත් කරලා කැඩිගැක් දෙනකළේ බලා ඉත්ත මින. එහෙම එකක් නැහැ මේකේ. මේවා සම්පූර්ණ කරනවත් එකක්ම ප්‍රකිලිය. දැන් බුදුපියාණන් වහන්සේ එක ඉතාමත් සරල අන්දම්පුන් දැක්වූවා, ගැටුරු අන්දම්පුන් දැක්වූවා. සරල අන්දම්පුන් ප්‍රකාශ කරලා කියන්නා. එකක්තරා මාස්මණයෙක් විමුදු අවස්ථාවක. 'මොකක්ද භාගුවතුන් වහන්ස මේ සාන්දිවේක අකාලික එහි පසෝක කියන එකේ කේරුම', කියලා බුදුපියාණන් වහන්සේගෙන් ඇතුළුවා. බුදුපියාණන් වහන්සේ ඒ බමුණට ඒ බමුණු තත්ත්වයේ ඉදෙනාම උනත් තොරුම් ගන්න පුදුවින් අන්දමට එක තොරුම් කරල දුන්නා. මින්න දැන් මාස්මණය, තුම්ට නියෙනවා යම්කිහි දෙයක් පිළිබඳ ලෝහයක්. ඒ ලෝහය, මොකක් හරි උත්සාහයක් යොදලා පරිත්‍යාගකිලින්වයේ අයය කේරුම් අරගෙන, ඒ විදියට ලෝහය ඉවත් කරා කියමු. ඒ වෙලාවෙම තුම්ට කොරෙනාවා හේද අර ලෝහය තිසා අර කරම් මම දුක් වින්දා. දැන් ලෝහය අකැඟුරිය තිසා මට මේ කරම් සැනැයිලික් ලැබුණා. අන්න සාන්දිවේක අකාලික කියලා කියන්නේ එකට. එකනාම ප්‍රකිලිල ලැබෙනවා. ආපි මේක බලාගෙන ඉත්ත මිනැ. රීලුගට ද්වේෂය ගැනක් එහෙමයි. දැන් මින්න තුම් කුවුරුවින් එක්ක කරහ වෙනවා. ද්වේෂය ඇතිකර ගන්නාවා. ඒ ද්වේෂය ඇතිවුන වෙලාවේ එහෙම පිටිනම මුහුණන් වෙනස් වෙලා, විකෘති වෙලා, එවා පිළිබඳව යම්කිහි දුකක් දොම්භයක් තුම් විදිනවා ද්වේෂය තිසා. ඒ ද්වේෂය, මෙත්තී ආදී සිඛුවිලි විලින් ඉවත් කරගත්තොක්, කරුණාවෙන් ඉවත් කර ගත්තොත්, අන්න ඒ අවස්ථාවේ ලොකු සැනැයිලික් ලැබෙනවා. එකකොට තුම්ට එකන්දීම අන්දකින්න ලැබෙනවා. මෝහය පිළිබඳවින් එහෙමයි. මෝහය ඇතිවුන අවස්ථාවේ අර විදියට සකිය පිහිටුවා ගෙන කටයුතු කළා නම්. ඒ අවස්ථාවේ මෙනෙහි කිරීම හරියට කරා නම්, ඒ ප්‍රජාවේ ආතිය-සය එකනාම නියෙනවා. එකකොට සාමාන්‍ය වශයෙන් එහෙමයි. ගැටුරු අර්ථයෙන් බැඳුවම ආයේ අභ්‍යා-භික මාගිය සම්පූර්ණ කරනවත් එකක්ම සෝච්චන් එලය ලැබෙනවා. ආයි බුදුපියාණන් වහන්සේ ඇවිල්ලා මින්න මම සෝච්චන්කම දෙනවා කියලා කියන්න මිනා නැහැ. "හොඳට භාවනා කළ තිසා මම අද මින්න තුම්ට සෝච්චන් කම දෙනවා, සකඳාගාමී කම දෙනවා". එහෙම එකක් නැහැ. එක ධර්මයේම නියෙන බවයි, ධර්මය කුයාන්මක කිරීමෙන් ලැබෙන බවයි, ප්‍රකාශ කරන්නේ එකන. 'අකාලික' - කල් නොයවාම විපාක දෙනවා.

එහිපයේක කියල කියන්නේ එව, බලව කියන එකයි. ඇවිල්ල බලන්න කියලා කියනවා. බුදුපියාණන් වහන්සේ නොවෙයි ඇවිල්ලා බලන්න කියන්නේ

ධීම්‍යමයි. මේ ධ්‍යාම හඩුව කියනවා මාව ස්‍රීලංකාමක කරලා බලන්න කියලා. එකසෙව ධීම්‍යයයි මෙතන එහිපැසික වෙන්නේ. 'එච - බලව' "අඩවිල්ලා බලන්න, ස්‍රීලංකාමක කරලා බලන්න". ඒ විදියට ආරුඛනාවක් කරනවා. "මපනයික" කියලා කියන්නේ මේ ධර්මයේ සවිභාවය එකකට එකක් පුදුම අන්දම්පින් සම්බන්ධ වෙලා කියනවා, සේතු ප්‍රත්‍යා සම්බන්ධතාවක් අනුව. දැන් එක හොඳව හිතා ගන්න පුදුවන් යමිකියි සෙනෙකුට. මෝසාදුෂ්‍රේය කිඩිල පුද්ගලයෙක් සම්ඟ දැජ්‍රිය ඇති කරගත්ට බුදුපිළාණන් වහන්සේගෙන් ධීම්‍ය අහල හොඳ තාරක තේරුම් අරගෙන, කුසල් අකුහල් තේරුම් අරගෙන, වතුරායි සම්ඟ පිළිබඳ යමිකියි අවබෝධයක් ඇතිකර ගන්නා තම් ඒ පුද්ගලයාට අන්න එකත්දී සම්ඟ දැජ්‍රිය ඇති වෙනවා, යමිකියි ප්‍රමාණයකට. ඒ සම්ඟ දැජ්‍රිය එකකම ඒ තැනැක්කාට හොඳ සංකළුපනා ඇති වෙනවා. මහණ විම හොඳයි. නොක්බම්ම - අන්හැරීම හොඳයි. අවිහිංසාව හොඳයි. මෙත්‍රිය හොඳයි කියලා ඒ පැනත්ට මෙත්‍රි සිතුවිලි, ඒ විදියේ හොඳ සිතුවිලි ඇතිවෙනවා. අන්න සම්ඟ සංකළුපය. එකට තමයි බුදුපිළාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ 'සම්මාදිවේසා සම්මාසා-කපෝජා පහොති' සම්ඟ දැජ්‍රිය ඇති පුද්ගලයාට ඉඩීම, නිරායාසයයෙන්ම, නිකුතින්ම, සම්ඟ සංකළුප - හොඳ සංකළුපනා ඇති වෙනවා. ඒ විදියට අර ශිඵි ගෙවිල්වල මූරුබවින් රදි සිටීම නොවේ, පැවිදි විම - ඒ නොක්බම්ය - නොයි තරම් වටිනා දෙයක් දී රේගට එවෙශීම හි-සාවෙන් ඉවත්වෙලා අවිහිංසා සිතුවිලි, කරුණා සිතුවිලි පැවිත්වීම කොයිකරම් වටිනා දෙයක් දී? ද්වේෂයෙන් ඉවත් වෙලා මෙත්‍රි සිතුවිලි. ඒ විදියට සිතුවිලි වලින් ඒ තැනැක්කා ඒ අවස්ථාවීම ආනිසංස හොලා ගන්නවා. මතන නියෙනවා 'මපනයිකො' - එකකින් එකකට ඇදුගෙන යනවා. සම්ඟදැජ්‍රිය ඇති සෙනාට සම්ඟ සංකළුප පහළ වෙනවා. සම්ඟ සංකළුපනාවල් ඇති කොනාට ඒ අනුව හොඳ වටින පිටවෙනවා කටින්. සතා වටින, ඒ වගේම අනුන් සමඟ කරවන වටින, මුද මොලොක් වටින, ධර්මාභුකුල වටින, ඒ තැනැක්කාගේ මුවන් පිටවෙනවා. අන්න එකසෙව පුම්‍රා සංක්පෘතය සම්මා ප්‍රසාදය සම්මා වාචක සම්මාකමමනා පහොති' - හොඳ සිතුම් පැතුම් ඇති කොනාට, හොඳ සිතුම් පැතුම් නිසාම හොඳ වටින ඒ තැනැක්කා තුළින් පිටවෙනවා. 'රේගට සම්මාවාචක සම්මාකමමනා පහොති' - හොඳ වටින පාවිචිලි කරන තැනැක්කා කළුපනා කරනවා මෙ මේ විදියට මේ නොක්බම් සිතුවිලි, මෙත්‍රි සිතුවිලි, අවිහිංසා සිතුවිලි පවත්වනවා. සිතුවිලි පාවිචිලි කරන්නේ එහෙමයි. වටිනක් පාවිචිලි කරන්නේ එහෙමයි. ඒ නිසා මේ විදියට සතුන් මුරීම, හොරකම් කිරීම, කාමලීයාවාරය ආදී දේවල් මට ගැලපෙන්නේ තැනැක්කා කියලා එහිතුන් ඉඩීවෙම වැළැකීමක් වෙනවා. රේගට එවෙශීය සම්මා සාම්ඟ ප්‍රසාදය සම්මා පහොති' - හොඳ වටින පාවිචිලි කරන තැනැක්කා කළුපනා කරනවා මෙ මේ විදියට මේ නොක්බම් සිතුවිලි, මෙත්‍රි සිතුවිලි, අවිහිංසා සිතුවිලි පවත්වනවා. සිතුවිලි පාවිචිලි කරන්නේ එහෙමයි. වටිනක් පාවිචිලි කරන්නේ එහෙමයි. ඒ නිසා මේ විදියට සතුන් මුරීම, හොරකම් කිරීම, කාමලීයාවාරය ආදී දේවල් මට ගැලපෙන්නේ තැනැක්කා කියලා එහිතුන් ඉඩීවෙම වැළැකීමක් වෙනවා. රේගට ඒ විදියට ද්වාසක් දෙකක් කිරීම පමණක් නොවේසි සම්ඟ ආඩ්‍ය තමාගේ තීවිකාවක් එවින රටාවන් ඒ අනුව හැඩාගස්ස ගන්නවා, යමිකියි පරිභාෂාගයක්

කරනට සිද්ධ වුනත්. 'මේවා ඉදිනිවලා පෝය ද්‍රිසට විතරක් රැකිය යුතු දේවිල් නොවෙයි. මගේ තීවිකාවම, මූල් තිවන රටාවම හරිගස්සගත්නා එහා, මේ කියාපු ප්‍රතිපදාව අනුව', කියලා ඒ කුනුත්තා උත්සාහවක් වෙලා, සමාක් ආඩිවිය සකස් කර ගන්නවා. හරි දිවි පැවැත්ම. අන්න හරි දිවි පැවැත්ම ඇක්වින පුද්ගලයා කම්මා දරණ උත්සාහය තුළින් රේලුහට සම්මා ව්‍යාම කියලා කියන හරි වේර දැරුම දරනවා. නියම වේර දැරුම කියන එක හොඳට දාඩිය දානකල් යම්කිහි වැවික යේදීම නොවෙයි. නියම විර්යය කියලා කියන්නේ මොකක් දී අර හිත පිළිබඳව හොඳට සැලුකිල්ලන් සිටිමින් පිතට ගලාගෙන එන්න පුදානම් වන අකුසල් ව්‍යක්චාලීම්න්, හිත තුළ ඇති අකුසල් හොරනා අද්‍රිමන්, කුසල් ධර්ම ලංකර ගැනීමක්. කම්මා ආල තිබෙන ඒ හොඳ කුසල් ධර්ම තහවුරු කර ගැනීමන් කියන හතර ආකාර විර්යයි. කම්මාගේ දිවිපැවැත්ම සඳහා යම්කිහි පරින්‍යාගයක් කරලා බාර්තික දිඹි පැවැත්මක් සකස් කරගත්තා පුද්ගලයා තුළ ඇතිවන විධිය විකයි. එකකාට මේ කුනුත්තා ඒ විධිය තුළිනම්, ඔන්න රේලුහට ඒ විධිය යේදීමේදී අර කියාපු සත්තිපටියානයට ඉඩිවීම වැවෙනවා. සතර සත්තිපටියානය සම්පූර්ණ වෙනවා. මොකද, ඒ, කුනුත්තා නිතරම සෙවිල්ලන් ඉන්නේ කම්මාගේ පිත ගැනා. ඒ හිත අනුව ක්‍රියා කරන කාය ගැනා. කායක් පිතන් එකිනෙකට සම්බන්ධිවයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයා කායට යටවෙලා පිත ගැන නොකාශා හරිනවා. බුදුපියාණන් වහන්සේ 'මනා පුබිංගමා ධම්මා' කියන ඒ ධර්මයට අනුව පිතම මූල් වෙනවා කියලා පෙන්වනවා. දැන් ධම්ම පදය කියන පොකේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාර්ථ රාජියකටම මූල හැටියට දක්වෙලා කිබෙන්නේ, ඒ රුවන් ගබඩාවේ දොර හැටියට කිබෙන්නේ - 'මනා පුබිංගමා ධම්මා - මනා සෙටියා මනාමයා' මේ හැම දෙයකටම සිහම පෙරුවූ වෙනවා. පිතම ග්‍රේෂ්ඩයි. පිතන්මයි මේ හැම දෙයක්ම හැදෙන්නේ කියලා. කිහිපෙනෙකුට මේක බොරුය කියලා බොරු කරන්න බැහැ. මේක ගොනික විද්‍යාභයෙකුටවක් බොරු කරන්න බැහැ. අන්න ඒ විදියේ පුදුම දේශනාවක්. එක නිසා බුදුපියාණන් වහන්සේ හිකටයි මූල්කුන දුන්නේ. 'විනෙන නියැන් ලොකා' කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මූල ලෝකයම ඇදුගෙන යන්නේ හිතෙන්. දැන් සාමාන්‍යයෙන් හිතෙන් තේ මේ දේවිල් ලෝකයා කළුපනා කරන්නේ. ඒ විද්‍යාභයා විද්‍යාගාරයේදී ඒවා කරන්නේ හිතෙන්. එකකාට හිතෙනුයි මේ ඔක්කාම ඇදුගෙන යන්නේ. හදට යන්නෙක් හිතෙන්. මේ හැම එකක්ම කරන්නේ හිතෙන්. මේවා සාමාන්‍යයෙන් වැරදියට වටහා ගෙන විපරික විදියට හේරුම කරන්නන් පුදුවන් සමහර කෙනෙක්. නමුත් මේකන නිතෙන්නේ හැම එකකටම හිත ප්‍රධාන බව. බුදුපියාණන් වහන්සේ ඒ කළ ප්‍රකාශය කටයුත් සත්ත්‍යයක්.

'විනෙනත කියන් ලොකෝ', එකතියා තමයි බුදුපිළියාණන් වහන්සේ මෙතත හිතටම මූල්‍යැතු දෙන්නේ.

අර සම්සක් දාජ්විය කියලා කියන හර දැකම කෙනෙකු තුළ පහළ ව්‍යුහා නම්, එතන ඉදාලා ඇතිවන ධම් පරම්පරාවයි ආයි අඡ්ටා-ගික මාංසිය කියලා කියන්නේ. මේ ප්‍රතිපදාව මේ මූල ලෝකයේම ඇති සැම මාර්ගයකටම වඩා ග්‍රේෂ්චිය කියලා බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියනවා. හොයෙකුන් විදියේ පලද් මාර්ග, හොඳ සැප පහසු වාහනවලට යන්න පුරුවන් මාර්ග, හොයෙකුන්, විදියේ මාර්ග ලෝකයේ තිබෙනවා. තමුන්, 'මගානවී-ගිකො සෞධෙයා' කියලා බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියනවා. මේ අංග අවකින් පුක්ක මාර්ගය තමයි ග්‍රේෂ්චි කියලා. අන්න ඒ විදියට, එතකොට පතර සහිපටියානයෙන් මේ සහිය සම්පූර්ණ ව්‍යුහා නම් එබදු පුද්ගලයා තුළ ඉවෙම සමාධියන් වැඩිනවා. එක අරමුණකට හිත යෙදීම තුළින්ම, අර මුර හටයා එක එක දේව හොඳව සහිය යොදන කොට ඒ තැනැත්තා තුළ සමාධියන් ඒ පුළු වේලාවේ තමුන් ඇතිවෙනවා. ඒ තැනැත්තාට පුදුවන් රිට පස්සේ එක දීර්ඝ කාලයක් පවත්වන්න. මින්න ඔය ආයි අඡ්ටා-ගික මාංසිය සම්පූර්ණ කර ගැනීම තුළිනුයි කෙනෙකුට මේ උතුම තිරියාණ ධම්ය ප්‍රකාශක කරගෙන පියලු සංසාර දුකින් අත් මිදිලා ඒ අමා මහ තිවන් පුවියෙන් සැනැයීම ලබාගන්න පුරුවන් වෙන්නේ. එක තියා අද දින මේ විනා පෝය ද්‍රව්‍යක්. බුදුපිළියාණන් වහන්සේ ධම් ව්‍යුහ පෙරපු ද්‍රව්‍යක්. එතකොට මෙන්න මේ ධම් ව්‍යුහ තම තමන්ගේ වින්ක සන්කානය තුළ පෙරලා මේ කියපු දුක් කදෙන් මිදිමට උත්සාහ ගතපුදුව තිබෙනවා. අද එතකොට මේ විනා ද්‍රව්‍ය තමන්ගේ අයිති සිලයෙන් හෝ එහෙම තැන්නම් විනා සිලයක හෝ පිහිටුලා මේ විදියට මේ ධම් ග්‍රුවණය කළා පැයක් පමණ වේලාවක් තුළ. මේ අවස්ථාව තුළ අර කියපු ධම්යන් යම් යම් ප්‍රමාණයකට මේ පින්වතුන්ගේ ප්‍රණා ගක්කිය, ඇඟා ගක්කිය, අනුව සමහර පිට ප්‍රකාශක් කරගන්න පුරුවන් වෙන්න ඇති. කොට්ඨම කියනවා නම් මේ අවස්ථාව වෙන දේවල් වලට, ලොකික දේවල් වලට, යොදලා සිටියා නම් මෙබදු සැනැසිලිදායක පිරිසිදු සිතුරිලි සම්භයක් ඇතිවෙන්නේ නැහැ. අන්න සභ්ඣිවික අකාලික වගයෙන් ධම්යේ විනාකමක් ඒ අනුව තේරුම් ගන්න ඕනෑ.

දැන් එතකොට මෙනෙක් වේලා ධම් ග්‍රුවණය කිරීමෙන් මේ පින්වතුන් රස්කරගන්න ප්‍රණා සම්භාරයක්. ආනිස-ය වගයෙන් අර බුදුපිළියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ග්‍රද්ධාව, විදීය, සහිය, සමාධිය, ප්‍රජාව කියලා කියන ධම් මේ පින්වතුන්ට මේ අවස්ථාවෙම ප්‍රකාශකර ගන්න පුදුවන්. යමිකි ප්‍රමාණයක ග්‍රද්ධාවක් ඇතුව රීලගට එක අනුව හිය විදීයක් ඇතිව මේ

කාලය තුළ මේ ඉරියටිවේ ඉදගත් රීඛගට ඒ අනුව සතිය පිහිටුවා ගෙන ධෝ ගුවණය කරලා යම්කිසි සමාධියකුන් අත්දැක්කා. රීඛගට යම්කිසි ධෝ වැටහිමක් ඇති වූනා නම් ඒකෙන් ප්‍රජාව දිසුණු වෙනවා. ඔය විදියට කළුපනා කරලා බලනකාට කුම කුමයෙන් විකෙන් වික හෝ මේ ධෝ මායියේ ගමන් කරලා මේ මතුෂා ජීවිතයෙන් ගතහැකි උපරිම ප්‍රයෝගනය, අර ක්ෂණ සම්පත්තියෙන් ගතහැකි උපරිම ප්‍රයෝගනය, ගැනීමට භෞද්‍ය අධිෂ්ථාන කරගන්නාට මින. එහෙම අධිෂ්ථාන කරගත් මෙකෙක් මේ ධෝ ගුවණ වශයෙන් රැස්කරගන්නු කුසල් රාජියේ ආනිය-ය වශයෙන් මොලොවිදීම, හැකිනාක් ඉක්මනින්, සෝචාන්, සකදාගාමී, අනාගාමී, අර්හන් කියනා මාත්‍ර එල තුළින් අමා මහ නිවන් සාජ්ජාන් කර ගැනීමට ගක්තිය, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නා මින. ඒ වශේම දැන් මෙකෙක් රැස්කරගන්නු කුගල සම්භාරය - අපි දෙගොල්ලම මේ ධෝ ගුවණය. ධෝ දේශනාමය වශයෙන් රැස්කර ගන්නු කුගල සම්භාරය - ගාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයන්, ඒ වශේම මේ පුරහිය ස්ථානයට අරක් ගත් යම් දෙවි දේවනා පිරිසක් ඇත්තාම් ඒ හැම දෙනාමන් සතුවූ පිහින් අනුමෝදන් වෙනවා! හැමදෙනෙක්ම තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උකුම් අමා මහ නිවන් සාජ්ජාන් කරගනින්වා! අපටත්, ගාසනායටත් ආරක්ෂා සළසනවා! කියලා දෙවියන්ටන් අනුමෝදන් කරන්න මින. ඒ වශේම තම තමන්ගේ තැනින් තැයි මිය පරලොව ගිය දානීන් ඇතුළව අවිරියේ පටන් අකතිවා දක්වා ට්‍රි යමිනාක් සන්න්ව කෙනෙක් පින් කැමතිව, නිවන් කැමතිව සිටික් නම් ඒ හැම දෙනෙක්මක්, අපගේ ධෝ දේශනාමය ධෝ ගුවණය අනුමෝදන් වෙනවා! අනුමෝදන් වී පියලු දුගති තක්කවිවින් අත්මදී. පුගති තක්කවිවිට පක්වී හැකිනාක් ඉක්මණින් බණ හාවනා කරලා උකුම් අමා මහ නිවනින් සැනායෙන්වා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ ගාරා කියලා පින් පමුණුවන්න.

‘එනනාවනා ට අමෙහැහි.....’

4 ମନ ଦେଖନ୍ୟ

4 වන දේශනාය

යොගා වේ ජායතෙ ගුරී
 අයොගා ගුරිසංබයෝ
 එන් දෙශධාපද්‍ර තදනවා
 ගවාය විහවාය ව
 තථ්‍යතාත් නිවෙසෙයා
 යථා ගුරී පටයේති

-මණ වශය, ඩ.ප.

ඡැඳුහැවන් පින්වත්තුන්,

අප නිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළ හි සඳහා මූලික දේශනාව - ඇත්ත් වශයෙන්ම කියනවා නම්, සසර දුකින් මිදීමට උපකාරවත, නිලිංගය ප්‍රත්‍යාශ්‍ය කරගැනීමට උපකාරවත, ප්‍රතිපත්ති මාත්‍රියක්. එකසාට. මූඛි දේශනාව කොයිනරම් සවිස්තරව. අවුවා විකා සහිතව, ඡැඳුහැවන්, කටපාඩිම් කරගන්නන්, ඩිල-සමාධි-ප්‍රජාතා කියල කියන ඒ ප්‍රතිපත්ති මාත්‍රියේ ගමන් කරගන්නේ නැත්තම්, ඒ මූඛි දේශනාවේ පරමාලිය ඉමට වෙන්තේ නෑ. නිවන් ප්‍රත්‍යාශ්‍ය කරගන්නාට පුරුෂන් කම්ක් නෑ. නිවන් ප්‍රත්‍යාශ්‍ය කරගැනීමට පිශේෂයෙන්ම අවශ්‍යවෙනව හාවනාව. හාවනාවෙන් කොරව නිවන උඩාගන්නාට බැඳු, කිසිම කෙනෙකුට. මේ හාවනාවේ යෙදීම කියන අරිය කියන වචනයක් කමඟී 'යෝග' කියල කියන්නේ. වෙන නොයෙකුන් ආගම්වල, වෙන වෙන අරිවල යෙදෙන්න පුරුෂන් 'යෝග' කියන වචනය. නමුන් අපේ ධළුයේ 'යෝග' කියල කියන්නේ හාවනා මහඹිකාරයයි. හාවනාකුකුල මෙනෙහි කිරීමයි. 'අයෝග' කියල කියන්නේ හාවනාවේ නොයෙදීමයි. එකසාට, 'යෝග' කියන්නේ හාවනාවේ යෙදීම, 'අයෝග' කියන්නේ හාවනාවේ නොයෙදීම. මෙන්න මේ දෙක අකර ඇති වෙනස පෙන්වුම් කිරීමට බුදුපියාණන් වහන්සේ වදාල ගාරා බළුයක් කමඟී අප මාකෘතා හැටියට අද නඩාගන්නා.

මේ ගාරාවට අදාළ නිදාන කාලාව බොහෝම ආදායීවක් කරානකරයක්. බුදුපියාණන් වහන්සේ ගේත්වනාරාමයේ වැඩිවාසය කරන කාලයේ, එක මහනෙර නම්ක් පිටිය පෝදිල කියන නමුන්. මේ පෝදිල හාමුදුරුවෙන් ප්‍රිපිටය ප්‍රිලිබද වියාරද, එහෙම පිටින්ම එවා කටපාඩිම් කරගනේ පන්දියයක් ගෝලයිනට ධළුය උගෙන්වන ආවායී කෙනෙක්. මේ කාලයේ හැටියට බලනවා නම් මේ පින්වත්තුන් දන්නවානේ මය නොයෙකුන් රිදියේ උපාධි කියනවාන්

- හ්‍රිපිටකාවායී, හ්‍රිපිටක වාහිජ්‍යරාචායී ආදි ලොකු සම්මාන වලින් පුද්ගත්ත කරම් විවින සංඛ්‍යීන් වහන්සේ කෙනෙක්. තමුණ් එහෙම වූනාට මොකදු, මේ පෝදීල හාමුදුරුවේ උගෙන්කම්න් පිරුනට මොකදු, හාවනාට ගැන පින් යොමු කරන්නේ තු. තමන්ගේ නිවන ගැන, තමන්ගේ සයරින් මිදීම ගැන, පින්නේන් නැ, කොයිතරම් ගෝලයින්ට ඉගැන්තුවන්. බුදුපියාණන් වහන්සේට මේ හාමුදුරුවා ගැන පිහිල සංවිගයක් ඇතිවූනා. 'අපායි මේ කරම් දැන උගෙන්කම් ඇති කෙනෙක් උත්ක් කාම තමන්ගේ නිවන ගැන පිතුවේ නැ නේද' කියල. මේ හාමුදුරුවන්ට සංවිගයක් ඇති කරවන්නට බුදුපියාණන් වහන්සේ යොදා ගන්නු උපාය මොකක්ද, තමන් වහන්සේ ලාභට විඳුනා කරන්න එනෙකාට මේ පෝදීල හාමුදුරුවන්ට ආමන්තුණය කරන්නේ 'තුවිජ පෝදීල' කියලා. 'තුවිජ' කියන විවනය සමාජය කොයි අන්දමට හාවනා වූනාක්, එකේ සේරුම 'හිස්' කියන එකයි. එකකාට 'තුවිජ පෝදීල මෙහේ එන්න. තුවිජ පෝදීල විදින්න. තුවිජ පෝදීල ඉදගන්න. හා! හොඳයි, තුවිජ පෝදීල යන්න. අන්න තුවිජ පෝදීල හිස්'. ඔය විදියට බුදුපියාණන් වහන්සේ මේ පෝදීල හාමුදුරුවන් එන එන වේලාවට ඔහාම විවන පාවලිවි කරනවා. 'තුවිජ' කියන විවනය යොදනාව නේද? කියල. ඉතින් මේ විදියේ මේ 'අවනම්වූනාමයක්' බුදුපියාණන් වහන්සේ මහා කැරුණාවෙන් ද වදාලේ මොකටද? අර හාමුදුරුවන්ට මේ සයරින් මිදීම පිළිබඳව සංවිගය ඇතිකිරීමටක්, එ වගේම අර උගෙන්කම් තිසා ඇතිවේවි, ගෝල පිරිස තිසා ඇතිවේවිව මාන්නය බිඳීමටක්.

මේ ගාසනයේ ගුණයේ පුරන කෙනෙකුට, හාවනා ආදි එ කටයුතු කරන කොට, ගුරුවරයකුගේ ඇපුරින් තොයෙකුක් උපදෙස් ගන්න පිදි වෙනවා. ඉතින් එ විදිය උපදෙස් ගන්න තම්, තිහෙමානිනිය තියෙන්ට මින. මේ හාමුදුරුවා පිකාගෙන ඉත්ත ඇති, දැන් ඉතින් ම. මකකාම දත්තාල කියල. පිරිවිට කළේකට ආයි පුරවන්න බැ. එක පිස්කරුල මින පුරවන්න. අන්න එ පිස්කිරීමේ අදහසිනුත්, මාන්නය බිඳීමේ අදහසිනුත්, තමයි බුදුපියාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට 'තුවිජ' කියල ආමන්තුණය කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ හාමුදුරුවා එකෙන් කරන ගන්න තු. 'මට අගෞරව කරනව' කියල බුදුපියාණන් වහන්සේ එක්ක ද්වීඡයක් වෙවරයක් ඇතිකරගන්නේ තු. තමන්කේ තත්ත්වය තේරුම් අරගෙන රේලුට තීරණය කළා, 'දැන් ඉතින් මේ මකකාම ගෝල පිරිස අන හැරුල මම යන්න මින. පිහිල්ල - කොස් හරි ආරණ්‍යයකට හිහිල්ල, දුර බැහැර කැලේකට හිහිල්ල හාවනා කරන්න මින'

කියල. එහෙම අධිජ්‍යතා කරගෙන, පස්සෙන්ද උදුසාන කම්බැංග ගෝල පිරිසට අවසාන වශයෙන් උගන්නල, ඒ ගෝලයින්ගෙන් අවසාන ගෝලය නික්මෙනාවන් එක්කම. කාටවින් නොපෙනෙන තොක්රෙන ආකාරයෙන් - වෙස්විලාගෙන වෙන් - වෙස් විලාගෙනම තොවීයි කාටවින් නොපෙනෙන ආකාරයට, හරියට එලිය වැවෙන්නාත් කුලින්ම වෙන් පිටවුනා. පිටවෙලා, ගොදුන් පියගණන් ඇතට ගිහිල්ල යමිකිය ආරණ්‍යකට වැඩිම කළා. ඒ ආරණ්‍යයේ සිටිනවා නිස් නමක්. නිස් නමක් රහතන්වහන්සේලා සිටින ආරණ්‍යක්. මේ සවාමීන්වහන්සේ එතන නායක සවාමීන්වහන්සේ ලහට ගිහිල්ලා ඉල්ලා හිටියා 'අනේ සවාමීන්වහන්ස. මට පිහිට වෙන්න' කියල. ඒ නියන්තේ, නිවහට පිහිට වෙන්න කියන එකයි. මේ සවාමීන් වහන්සේ ඉස්සෙල්ලාම හිටිවා, 'අපොයි ඔබවහන්සේ මේ තරම් දැන උගන්කම් ඇති කෙනෙක් තේද? අපටත් යමක් ඉගෙන ගන්න නියෙන්තේ ඔබ වහන්සේ වැනි අයගෙන් තේද?' කියලා, 'අපොයි, එහෙම කියන්න එපා සවාමීනි, මම මේ ආවේ පිහිටක්' බලාපොරොත්තුවේදු මාත්‍ර, නිවන් දැකීමට උපකාර වන භාවනා ක්‍රිස්තාන දෙන්න' කියලා. අර මානය බ්‍රිතින්න දෙවැනි සවාමීන් වහන්සේ ලහට ඇරියා. ඒ සවාමීන්වහන්සේ, රළුග සවාමීන්වහන්සේ ලහට යුත්වා. ඔහාම ඔහාම ගිහිල්ල අර මූල් සහපිරිසේ ම කෙළවර සිටින අභෙන් පැවිදිවෙවිව හන් හැවිරදී සාම්ජීරයන් වහන්සේ කෙනෙක් ලහට යුත්වා. ඒ සාම්ජීරයන් වහන්සේයේ සුථපත්‍ර කෙනෙක් ගොවීයි. රහත් කෙනෙක්. ඉතින් අර පෝදීල සවාමීන්වහන්සේ විනින අවස්ථාවේ මේ කුඩා සාම්ජීර නැමින් මහරහතන් වහන්සේ සිවුරක් මහමීන් සිටිනවා, විවික ස්ථානයක. පෝදීල හාමුදුරුවේ මේ සාම්ජීරයන් වහන්සේ ලහට ඇතින් වැදගෙන ඉල්ලා හිටියා, 'සත්සුරුණාණන් වහන්ස, මට පිහිට වෙන්න, මට උපකාර කරන්න' කියලා. එනකාව මේ සවාමීන් වහන්සේත්, 'අපොයි, ඔබවහන්සේ බොහෝම මහඳ දැන උගන්, බහුගුත සවාමීන්වහන්සේ කෙනෙක් තේ. අභින් ඔබවහන්සේලාගෙන් යමක් ඉගෙන ගන්න මින එක් ඇයි මෙහෙම කියන්තේ?' කියලා. 'නෑ, නෑ, එහෙම කියන්න එපා. මා ආවේ නිවන් දැකීමේ බලාපොරොත්තුවේදු මට පිහිට වෙන්න. මම මින නම්, කියනවා නම්, හින්තට වුනක් පතින්න සුදානම්' කියලා කම්බැංග සාමන් ප්‍රකාශ කළා. මේ පොයි සවාමීන්වහන්සේ එනකාව මාන්නය නැඟිකිරීමටක් කිකරුබව මැනීමටක් ඒ ලග කිටුන විලක් පෙන්නල කියනවා 'එහෙම නම් සවාමීන්වහන්ස අන්න අර විලට බහින්න'. භෞද වින සිවුරු එහෙම පොරවාගෙන සිටපු පෝදීල හාමුදුරුවාක් ඒ සිවුරු පිටින්ම අර විලට බැස්සා. බහිනටත් එක්කම, ගන්නම් සිවුරු කොන කෙමෙනාවන් එක්කම, ආයෙක් අර කුඩා රහන් සාම්ජීරයන් වහන්සේ 'වින්න, සවාමීනි' කියලා කකා කරල ඔන්න රේලට ඉතින් පාවම දෙනවා.

විකක් සිතන්න පුරුවන් මේ පින්විතුන්ටක්, කොට විදියට ඇදිද කියලා. හත් අවුරුදු සාම්බෝරයන්වහන්සේ කෙනෙක් - බුරුමුහුරි සාම්බෝරයන් වහන්සේ කෙනෙක් කොහොමද - හැඳුයි රහක් කෙනෙක්. අර හාමුදුරුවේ මහ උගත්, හිය පැහුණු, කොසාම බරපතල විදිය පෙනුමක් ඇති හාමුදුරුවේ. තමුන් ඒ හාමුදුරුවා උක්කුටිකයෙන් ඉදගෙන දැන් මේ පාචම ඉගෙන ගන්නාවා. නීවන් දකින්න. මෙවිටර කාලයක් ඉගෙනාගතන්න බැරුවින පාචමක් මේ හත් හැවිරිදි සාම්බෝරයන් වහන්සේගෙන් ඉගෙන ගන්නායි පුදානම්. මේ රහක් සාම්බෝරයන් වහන්සේ දෙන පාචම මොකක්ද? මිනුම කෙනෙකුට හිතල ගැඹුරින් ගන්නාක් පුරුවන්, සරලව ගන්නාක් පුරුවන්, විදිය උපමාවක් දෙනාවා. 'එහෙනම් සට්‍රිමිනි මන්න අපි හිකම්, පුමිහක් තියෙනාවා, ඒ පුමිහ සිදුරු හයක් තියෙනාවා. මය සිදුරු හයෙන් එක සිදුරකින් කළගොයෙක් ඇතුළුවානා. මේ කළගොයා අල්ලගෙන්න මින නම් මොකක්ද කරන්න මිනි? අර සිදුරු පහක් වහලා ඒ කළගොයා ඇතුළුවානු සිදුර ලගම රැක සිටින්න මින. රැක සිටින කොට එකතින් පුරුවන් ඒ කළගොයා අල්ල ගන්න. අන්න ඒ වගේ, සට්‍රිමිනි, මේ ඉනුද හයක් අපට තියෙනාවා - පුමිහ වගේ අපේ මේ ගරීරයේ. මේ ඉනුද දොරටු හයෙන් නොයෙකුන් අරමුණු, ඇතුළුවෙනාවා. ඒ ඇතුළුවෙවිව අරමුණු 'අල්ලගෙන්න' මින නම් - මෙනන 'අල්ලගෙන්න' මිනෙයි කියල කියන්නේ, ගැඹුරු අලියෙන් අවබෝධ කරගන්න. 'අල්ලගන්නවා' කියන එක. මේ කාලෝක් පාච්චිවිට වෙනාවා තේ - 'මට ඒ කියන දේ අල්ලගෙන්න බැරුවුනා' කියල එහෙම කියන්නේ. අන්න ඒ විදිය අල්ලගැනීමක් මෙනන කියන්නේ. කළගොයා අල්ලගෙන්නවා කියල කියන්නේ අර අරමුණ - නොයෙකුන් අරමුණු, අපි යම් යම් දේවල් ගැන හිතනාකුට එවට කියන්නේ 'අරමුණු' කියලා. අරමුණෙන් නියම සට්‍රියාවය හරියාකාර අවබෝධ කරගැනීමයි අරමුණ අල්ලා ගැනීමෙයි කියල කියන්නේ. කළගොයා අල්ලගෙන්න අර සිදුරු පහ වහන්න වගේ, මේ ඉනුද හය අනුරින් බාහිර ඉනුද හැවියට සළකන ඇය, කණ, නාසාය. දිවි, කය කියල කියන මෙන්න මේ ඉනුද දොරටු පහ වහල, 'මන' කියල කියන - 'හික' කියල කියන මෙන්න මේ දොරටුවේ රැකමේ යෙදෙන්ට මින. එකයි අදහස. එවිටර විස්තර කරන්ට අවශ්‍ය වුනේ නෑ. අර කුඩා සට්‍රිමින්වහන්සේ මේ උපමාව කියනවාන් එක්කම, අර පෝදීල සට්‍රිමින්වහන්සේගේ පින මැණුවෙලා, එක ගැඹුරින් අවබෝධවුනා. රීළඟට ඒ අවබෝධ වෙනවාන් එක්කම, බුදුපියාණන් වහන්සේ යොදුන් සිය ගණනාක් ඇත ඉදලා මේ සිදුධිය බලාගෙන ඉදලා, කමත්වහන්සේගේ බුදධ ආනයෙන් ඒ අවස්ථාවේ පෝදීල සට්‍රිමින්වහන්සේ තවත් උත්සාහවක් කිරීමට - අර කමටහන් යොදුමට උත්සාහවක් කිරීමට - අපි කළුන් මාතකකා කළ ගාර්ග බ්ලිය වදාලා.

යොගා වේ ජායතො ඩුර්
 අයොගා ඩුරීසංඛයො
 එතා දෙව්දාපථ් ඇදනවා
 හටාය විහටාය ව
 තථ්තතාන් නිවේසේයා
 යථා ඩුර් පවතින්

'යොගා වේ ජායතො ඩුර්' - යෝගය කියල කියන්නේ හාවනාවේ යේදීමයි. හාවනා මනසිකාරයයි. ඒ හාවනා මනසිකාරයන් පොලොව කරම් මහා ප්‍රජාවක් කෙනෙකුට ලබාගන්න පුරුවන්. ලොකු ප්‍රතිඵලයක් ලබාගන්න පුරුවන්. අයොගා ඩුර් සංඛයා - තමුණ් ඒ විදියේ හාවනා මනසිකාරයක් නැත්තම්, යේදීමක් නැත්තම්, එතනදී වෙන්නේ ප්‍රජාවේ පරිභාතියයි. ප්‍රජාව විනාශවේලා යනවා. තුවන් තැකිවේලා යනවා. 'එකා දෙව්දාපථ් ඇදනවා - හටාය විහටාය ව' මෙන්න මේ මාඟි දෙක - මේ ම. සහයිය - නෝරුම් අරගෙන, මේ දෙපැන්තට විභිංදු පාරවල් දෙක හරියට කේරුම් අරගෙන, 'තථ්තතාන් නිවේසේයා-යථා ඩුර් පවතින්' - 'අම් ආකාරයකින් ප්‍රජාව වැඩිනාවා නම්, අන්න ඒ ආකාරයට පිළිපදින්න, ඒ මාඟියේ ගමන් කරන්න, ඒ මාඟියට භුරේන්න', කියන එකයි බුදුපිශාණන් වහන්සේ මේ ගාර්යාවෙන් පෝදීල සංවාධීන්වහන්සේට අනුගාසනා කළේ. ඒ වගේම, ඒ අනුගාසනාවටන් අනුව එසිනුත් දෙධිවන් වේලා, අර පෝදීල සංවාධීන්වහන්සේ ඉකාම සිසුයෙන් හාවනා මනසිකාරය යොදලා රහක්වූ බව සඳහන් වෙනවා. එකතින් අපට හිකාගන්න පුරුවන්, අර ගාර්යාව තුළ කිඛෙනව රහක්වීමට කරම් උපකාරවන ගැඹුරක්. මොකද ඒ තමන් ප්‍රකාශ කරගන්තු බ්‍රූයක් අර සාම්ජීරයන් වහන්සේ ඒ පොඩි උපමාවන්-කලගොයාගෙයි පුම්හෙයි උපමාවන්-කමච්චනක් හැටියට ඉදිරිපත්කාල නියා.

දැන් එකකොට අපට මේ කාර්යාන්තරයෙනුත් පුගක් ආදාළී ගන්න පුරුවන්. අපි ඉස්සේල්ල ඒක ගැන කිහිල බැලුම්. පළමුවෙන්ම, මේ කාර්යාන්තරයන් අපට පෙනෙනවා දැනුමන් ප්‍රජාවන් අතර වෙනස්, දැන් මේ කාලේ බොහෝ දෙනා කවිලම් කරගන්න දෙයක් මේක. දැනුම කියන එක ඉහවිනා යන යුතුගයක් මේ කාලය. විද්‍යාවේහි කියාගෙන තව තොයෙකුන් සිල්ප ගාසු - ප්‍රසාකාලයක් බැඳුවාම පිරිලා පොතපත. ඒ විදියේ දැනුම් සම්භාරයක් ඉහවිනා යන තරමට කිඛෙනව ලෙසෙක. තමුන් ප්‍රජාව කියල කියනිනේ ඒක තොවෙයි. ප්‍රජාව කියල කියන්නේ සියුම් වැට්හීම. ඒක බොහෝදෙනාට

අදුම්. වියෙෂයෙන්ම මෙතන ප්‍රජාව කියල කියන්නේ නිවන් දැකීමට උපකාරවන ගැඹුරු වැට්ටීම - වතුරුයි සත්‍යය පිළිබඳ ගැඹුරු වැට්ටීම. ඒක ගොසෝදෙනාට තැ. ප්‍රජාව සයාහා වෙශයෙන්නෙන් තැ. ඒ වෙනුවට දැනුම් සම්භාරයක් කරගෙනගෙන, ඒකේ බරින් මිරිහිල තිවිහය ගෙවල, අන්තිමට මිය හිහිල්ල, සමහරවිට තරක, තිරිහන්, ප්‍රේත ආදී ලෝකවල උපදිනවා. මොකද? අර දැනුම් සම්භාරයෙන් කෙනෙකුට සයරින් මිදෙන්න බැ. ප්‍රජාව සයාහා, ශිල-සමාධි-ප්‍රජා කියන ඒ මායියේ ගමන් කරල, ඒකේ ශික්ෂණයක් ලබන්නට මිනා. එහෙම තැන්නම් තවන් විදියකින් කියනව තම් - යම්කිහි හාවනා ක්‍රීඩානායකින් හිත එකාගරගෙන, අනිත්‍ය, දුබ, අනානම් කියන ත්‍රිලක්ෂණය විඩිල, මායි එල අවබෝධ තිරිමටය මේ ප්‍රජාව කියල කියන්නො. මෙන්න මේ දෙනෙක් වෙනස හොඳට පෙන්නුම් කරනවා එකකාට අර මහකෝරුන්වහන්සේ හැටියට හිටිය පෝදිල ස්ථාන්වහන්සේ, නොයෙකුන් උපාධි වගේ තත්ත්ව ලබාගන්ව තරම් පුදුපුකම් තිබූණක්, මුද්ද දේශනාවේ නියම පරමාධිය වන නිවන ප්‍රකාශ කරගන්නේ තැ. යටත් පිරිසෙයින් සෝච්චන් වෙලාවන් තැ. නමුන් අර සත්සුවිරිදි සාම්ඝීරයන්වහන්සේ, ඒ ලගදී පැවිත්‍රිත තවක හාමුදුරුවේ - 'පොයි හාමුදුරුවේ' කියල අඩ කියන්නො - නමුන් පොයි කෙනෙක් නොවේය මහරභකන්වහන්සේ කෙනෙක්. මන්න මිය විදියේ විශාල පරතරයක් කියනව දැනුමන් ප්‍රජාවන් අතර.

රේලභට, ඒ වශේම, අර මුදුපියාණන්වහන්සේ කළ නිගුහයක් වගේ පෙනෙන 'කුවිඡ' කියන වචනය ගැන සිත්‍ය කොට අපට කේරුම් ගන්න පුත්‍රවන්, මේ හාවනා ක්‍රීඩානායක් පරිහරණය කරන්න, එකට අනුව හික්මෙන්න, විත කරන මූලික දේ තමයි නිහතමානීතිය. දැන් අර පෝදිල ස්ථාන්වහන්සේ, මුලදී ඒ විදියේ අඩු පාඨුකම් තිබූණක් කොයිතරම් නිහතමානීවද අර අවස්ථාවේ සාම්ඝීරයන් වහන්සේගෙන් පිහිට ඉල්ලා සිටිය. ඒක කාටන් ආදැක්වන්. විනුයක් අදින්න තරම් වටින අවස්ථාවක්. ඉතින් ඒ විදියට නිහතමානී ගුණයක් පෙන්නුම් කරනවා. ඒක ආදැක්යක් ලෝකයාට. මහ දැන උගන්කම් තිබූණක් ලෝකෙන්තර ප්‍රකාශනය ඇති තැනැන්නා ලෙ ඒ විදියට යටහන් පහන්වා, ගොරට පුළුවිකට උපදෙස් ලබාගන්න. හොඳ ආදර්යයක් පෝදිල ස්ථාන්වහන්සේ දුන්න.

අනික් අතට බලනකාට, අර දුන්න උපමාව, ඒ වශේම අර සාම්ඝීරයන්වහන්සේගේ තේරුක පෙන්නුම් කරන විදියේ ශික්ෂණය. පෝදිල ස්ථාන්වහන්සේට නිවිවා විලට බහින්න කියල. ඒ තේරුකට ක්විරු වූනා. රේලභට කුඩා ස්ථාන්වහන්සේ දුන්න උපමාව, පුත්‍රහර ඇතුළුවින කළගොයකු පිළිබඳ උපමාව. මේ පුත්‍රහ කියන එක ගැඹුරු අදහසයක්. ධ්‍රීයෙම පෙන්නුම්

කරල කියෙනව මේ පූඩිහෙ උපමාව. මුදුපියන් නිසා ඇතිවිලා ආහාරපානවලින් පෝෂණය වන, පරිපි, අපො, තොරො, වායෝ කියන මේ බාජු හතරෙන් නිමාණය එතු - පොලොව, විකුර, හින්න, පුළුග කියන මේ බාජු හතරෙන් ඇතිවිනු - මේ ගරුර කුඩාව උපමා කරල කියෙනව පූඩිහකට. මේ ගරුර කුඩාවේ කියන සිදුරු හයක් තමයි යය කිවිවේ. බාහිර සිදුරු පහ විශේ කමයි ඒ බාහිර ඉන්දියයන් - ඇස, කණ, නාසය, දිව. කය කියන ඒවා. මෙවාට 'සිදුරු කියල කියන්නේ මොකද - 'දොරටු'. මේ දොරටුවලින් යම් යම් අරමුණු අපි ගන්නවා. ඇහැම රුප පෙනෙනවා. කණට සද්ධ ඇහෙනවා. තැහැයට ගැඹුවා දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්ථානී දැනෙනවා. ඒවිගේම සිතට පිහිටිලි එනවා. ඉතින් මේ විදියට අරමුණු ගලාගෙන එනව මේ දොරටු හයෙන්, තමුන් මෙතනත් වියේෂනවියක් කියෙනවා. අර බාහිර ඉන්දිය පහ කියල කියන ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවායින් ගන්න අරමුණු - ඒ ගලාගෙන එන අරමුණු - යුක්කි විදින්හේ, ඒවා අනුහට කරන්නේ, හිතයි. මේක හරියට විනුයක් විශේ සළකනවා නම්, අර බාහිර ඉන්දිය පහ වට්ට කියෙනවා. මැදින් හිතා කියෙනවා. අර පහෙන් ගේන මික්කොම පැහැරිවි - සංඡා පැහැරිවි - හිනේ කැන්පන් කෙරෙනවා. දැන් අර පූඩිහ ගැන හිතුවින් අපට හිතාගන්න පුරුවන්, පූඩිහෙ උඩිනම් කියෙන හිල වගෙයි මේ මනස. ඒකයි පුදාන. වට්ට කිබෙන සිදුරු පහ වගෙයි අර බාහිර ඉන්දිය පහ. ඔය විදියටන් අපට හිතාගන්න පුරුවන් විකකට. අපි සාමාන්‍යයන් හිතින්නේ ඇඟන් අරමුණු ගන්නා කියලා. කැනින් අරමුණු ගන්නා කියලා. තමුන් මේ කොහොන් ගන්නත් මේවා හිහිල්ල තැන්පන් වෙන්නේ හිසේ.

හිත පුදානයි. බුද්ධ දේශනාවේ වියේෂම, ගෞෂ්යම, කියමනක් කමයි ඒක. සමහරවිට නාලින රිද්‍යාවේ ඒක එහරම්ම සැලකිල්ලට ගන්නේ නැත්ත් බුද්ධ දේශනාවේ මනසට පුදාන තැන දීලා කිබෙනවා. 'මනො පුක්කිඩමා ධිමා - මනො සෙව්‍යා මනොමයා' කියන පද දෙකෙන් ධිමා පදයේ මූල් ගාරා දෙකක් ආරම්භ වෙන්නේ. ඒ බුද්ධ දේශනාවේ මූලික සිදාන්තකයක් වගෙයි. 'මනො පුක්කිඩමා ධිමා - ධිමා කියල කියන්නේ එතන, හිතට අරමුණු වන දේවල්. අපිට 'දේවල්' කියල කියන්න පුරුවන්. අපි දේවල් කියල සළකන භැම දේකටම මනස පෙරටු වෙනවා. හිත කමයි මේවාට පුදාන වෙන්නේ. 'මනො සෙව්‍යා' - මනස ගෞෂ්යයි. 'මනොමයා' - හිතින්මයි, ඇන්න වශයෙන් කාල්පනා කරලා බලනකාට, හිතින්මයි මේව සකස් වෙලා කියන්නේ. 'රුපයක්' 'අඩියක්' ආදී වශයෙන් ගන්න දේවල්වල මේ හිත හා සම්බන්ධ කොටසයි බුදුපියාණන්වහන්සේ වැඩියෙන් මතුකරල දක්වන්නේ. මේවා හිතින්ම විශේ සකස්වල කියන්නේ. ඒක නිසා මනයින්මයි මේ පුණ්නය විසඳුගන්න ඕනෑම. මේ මනයින්ම පුණ්නය විසඳුගන්නවා කියල කියන්නේ මොකක්ද? මේ

එන අරමුණු මෙනෙහි කිරීමෙන්. මේ අරමුණු මෙනෙහි කිරීම තුළින් එවායේ නියම ස්වභාවය - ධර්මානුකුලව නියම ස්වභාවය - වටභා ගැනීමයි. සාමාන්‍ය ලෝකයා කරන්නේ මොකක්ද? ඇහැට එන රුපය විඩාන් භෞදින් බලන්න ඒ ඔස්සේ දුවනවා. කෙන්ට එන ගබ්දය ඔස්සේ දුවනවා. මේවා සංඛාච්‍රල්. 'සංඛා' කියන එක බුද්ධියාණන් වහන්සේ උපමා කරල කියෙනවා මිරුවිකට. මේ මිරුව කියල කියන්නේ මොකක්ද? පායන කාලේ මූවා දේශගුණික, කාලගුණික හේතුන් නිසා පොලොවේ උයින් පොලියන නාලියන සවියාවයක් දැකලා වනුරෙයි කියල රවවිලා ඒක ඔස්සේ දුවනවා. දුවන්න දුවන්න ඒක ඇත් වෙනවා. ඒක නිසා එකට මිරුව කියල කියනවා. 'මෘගහැඳුණිකා' කියල කියනවා. පිපාසය ඇති මූවා ඒක ඔස්සේ දුවනව. ඉතින් බුද්ධියාණන්වහන්සේ සංඛාච්‍රල් උපමා කරල කියෙන්නේ ඔන්න මය මිරුවට. එහෙම ගක්කොක්. අපට දැන් ඇහැට පෙනෙන රුපයක් හරියට දකින්න කියල අප වෙහෙසෙන ප්‍රමාණය කොයි තරමිද කියකොක් අන්තිමට අණු දක්නන් මදි, දරදක්නන්මදි. ඒ කරමට මේවා විග්‍රහ කරගෙන, විග්‍රහකරගෙන යනවා. නාමින් එයින් ධ්‍රීයට ලං වෙන්නේ නැ. බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කළ යටා තත්ත්වය දැක්වීමට ලං වෙන්නේ නැ එයින්. අතිත්‍ය, දුඩ්. අනාතම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඒක එකාත්තයෙන්ම උපකාර වන්නේ නැ.

ඒ වගේම කමයි ගබ්දය ආදියන්. මේවා ඔස්සේ බොහෝ දුරට දුවනවා. මේ දිවීමේ ආදිනවය මොකක්ද? දුවන්නේ මක්නිසාද? මේවා පිළිබඳ ආභාවන් නිසා. ආයාව, වැඩින දෙයක්. තැජ්-ජාව, ආයාව, ලෝහකම ආදි භෞදියෙකුන් නාමිවලින් භාජන්වන ඒ කොලොස් වැඩිමට හේතුවන දෙයක් මේ සංඛා ඔස්සේ දිවීම. ඒ වෙනුවට කරන්න කියෙන්හේ - විශේෂයෙන්ම විද්‍යිනා හාවනාවේදී - මේ භාම දෙයකම කොට්‍යෙන් මෙනෙහි කිරීමයි. ඒ යෝගියා, යෝගාවලරයා, යන්නේ තීවින්මග, තීවින් ගමනක්. දැන් අපි උනක් යම් කිහි දුර ගමනක් යනවා නම්, ඒ ගමන ඉලක්කය කරගෙන යනව නම්, ඒ අතරතුරේ තමන් යන වාහන් භාම තැනම තවත්ත, තවත්ත මෙන්න භෞදි දේශනයක් කියනවා, භෞදි පින්දුවක් කියනව කියල එවා දැකල අහල එහෙම යන්න කිරීයෙන්, ගමන යන්න බැරි වෙනවා. ඒක ප්‍රමාදයට හේතුවක්. ඒක නිසා අපමාදීව තීවන බලාපොරොත්තුවන කැනුක්නා, ඒ යෝග කළුයේ, හාවනාවේ, හාවනා මනසිකාරයේ, යෙදෙන කොට, දකින රුපයක් පිළිබඳව එළවිලා යන්නේ නැ. ඒක ඔස්සේ දුවන්නේ නැ. ඒ වෙනුවට කරන්නේ, හිකට දෙනවා 'රුපයක්' 'රුපයක්', මේක රුපයක් පමණයි' කියල දේවරක් ඒ විදියට මෙනෙහි කරනවා. මිකයි අර මෙනෙහි කිරීම කියල කියන්නේ. හාවනා මනසිකාරය. 'රුපයක්', 'රුපයක්', රේඛට ගබ්දයක් පිළිබඳවින් - සි-දුවක්

තම, මේක කුවුරු කියාපු පිංදවක්ද, සොහොම පිංදවක්ද කියල විගහ කරන්නේ නැතුව, යාචනාවට ඉදාගත්තු කැනැත්තා. 'සද්ධයක්, සද්ධයක්' කියල ඒක එකතින්ම කෙළවර කරනවා. 'සද්ධයක්, සද්ධයක්'. ඒ විදියටම ගද පුවද පිළිබඳවන්. ඒකත් යම්කියි දැනීමක් - ගදක් හෝ පුවදක්. ඒක කෙටියෙන් මෙනෙහි කරල එකතින් කෙළවර කරනවා, මන්න ඔය විදියට. එහෙම තැනැතම්, පිහිටිල්ලක් ආචක් ඒ හිහිටිල්ල වැවෙන්න තොදී, වැඩින්න තොදී, හිහිටිල්ලක් භුරියට මෙනෙහි කරනවා. හිහිටිල්ලක් පමණයි මෙකන තියෙන්නේ. එමගින් තමයි අර මිරුවට පස්ස දිවීම වෙනුවට හිත නතර කරගන්න පුළුවන් වෙන්නේ. මේ දුවන හිත නතර කරගැනීම කමයි මෙකතින් කෙරන විශේෂ අභ්‍යාසය.

මේ සංසාරයේ දියි කාලයක් අපි කළේ මොකක්ද? අර මූවා මිරුව ඔස්සේ දුවන්නා වායේ මේ අපේ ඉත්දියයන්ගෙන් ලැබෙන සංඛා ඔස්සේ දිවිවා. කවිදාවන් කාජ්ඩියක් නැ. මූවා පිපාසය සන්සිද්ධවා ගන්නයි දුවන්නේ, තමුන් පිපාසය වැඩිවෙනවා ඔස්සක් ඒක කෙළවර කරගන්න වෙනුර හොයාගන්න බැ. මොකද, මෙකන වෙනුරක් නැති තිසා. ඒ වගේම, අපි සාමාන්‍යයෙන් මේ අපේ ආභාවන් සන්සිද්ධවා ගැනීමට හිනෙන් මවාගක්තු 'දෙයක්' ඔස්සේ දුවනවා. 'දේවල්' කියලා හිකාගන්න දේවල්, ඒ 'දේවල්' කියල කියන්නේ මන්න ඔය අරමුණු. තමුන් ඒවා එකකටත් අපට අපුවෙන්නේ නැ. ඒවායේ යථා ස්වභාවය අල්ලගන්න බැ. ඇහෙන් බලලා, කාණීන් අභාල, මේමායින් ගැනීමකට පක්වන්න බැ. ඒ වෙනුවට බුදුපියාණන් වහන්සේ කියන්නේ අර දොරටු පහ වහලා, හිනට එන දේවල් අර කියාපු විදියට මෙනෙහි කරන්න. ඒ එන හිහිටිල්ල පවා හිහිටිල්ලක් භැරියට මෙනෙහි කරනවා - ඒ හිහිටිල්ලට යටවෙන්නේ තැතුව, ඒක වැඩින්න ඉඩ තොදී. 'හිහිටිල්ලක්', 'හිහිටිල්ලක්' කියල ඒක හැඳුනාගෙන එකතින්ම කෙළවර කරනවා. මන්න ඔය විදියට අර 'ලක් කැන ලොඡ කරනවා' වයේ ඒ විදිහිනා මනසිකාරයයි මෙකන මේ කියන්නේ, 'කළගොයා අල්ලාගන්නවා' කියලා, මේ අරමුණේ යථා ස්වභාවය වටහා ගැනීමයි. මේ 'කළගොයා' - 'කළගොයා' කියල කියන මේ අරමුණු - දියි කාලයක් සිස්සේ දියි සංසාරයේදී පිනෝ තැන්පත් වෙලා ඉන්නවා ඉතා සියුම් ආකාරයට. අතිත සංසාරයේ අපි මේ සිතට එන සංඛාවන් තිසා ඇතිකරගක්තු අරමුණු හිත කුළ තිදාගෙන වයේ ඉන්නවා. ඒවා අවධිවෙලා පැනල යන්න බලනවා අර බාහිර ඉන්දිය පහෙන්. ඇහැටු එන රුපය පිළිබඳව අතිතයේ ඇති කරගක්තු යම්කියි සංඛාවක් මතුවෙලා - හිත කුළින් මතුවෙලා - ඒකට බාහිර රුපයක් අල්ලගෙන, 'අන්න ලස්සන රුපයක්' කියල ඒක ඔස්සේ දුවනවා. 'අන්න භොද පිංදවක්', 'භොද මිගිර නාදයක්' කියල ඒක ඔස්සේ දුවනවා. හිතිනුත් මේව මතුවෙනවා. මතුවෙලා අර බාහිර ඉන්දිය පහ ඔස්සේ

දුටින්න පටන්ගත්තට පස්සේ ආයි තවත්ත ගන්න බැං. ඒ වෙනුවට කරන්නේ මොකක්ද? අර දොරටු පහ වහල, හාවනායෝගිය, එවට ඉඩ නොදී, එව කෙටියෙන් පළපළා, ලත් තැන ලොජ් කරල, හිත පිළිබඳව සෙවිල්ලෙන් පිටිනවි. මෙන්න මේ සෙවිල්ලෙන් සිටීමට උපකාර කරගත්තේ මොකක්ද? එකට තමයි සති සම්පූර්ණයෙන් කියල කියන්නේ. සතිය කියල කියන්නේ සිහියයි. සම්පූර්ණයෙන් 'මනා තුවණ', කියල කියන්න පුරුවන් 'දැනුවන් බව'. යමක් පිළිබඳව තෝරුම් ගැනීමේ ගක්තිය, ඒ කියන්නේ අවශ්‍ය ගක්තියක්. එතකොට අපිට කියන්න පුරුවන් සිහියයි තුවණය කියල. සිඟ තුවණන් පුක්තව යමක් පිළිබඳව තමාම - අනුන් දැනුවන් කිරීම නොවේයි - තමාම දැනුවන් වෙනවා. 'මේකා සටහාවය මෙහෙමයි' රුපයක් නම් එකක් මිරිගුවන්. එකක් සංඛාචක්. එක නිසා එක එස්සේ දුටින්නේ තැකුව එක රුපයක් පමණයි, එක ගබාදයක් පමණයි, කියලා එතනින්ම නාතරවෙනවා.

මය විදියට මෙහෙහි කිරීම තුළින් තමයි තුම්සුමයෙන් සංඛාචිවන් මිදෙන්න පුරුවන් වෙන්නේ කෙනෙකුට. සංඛාචිවන් මිදිලා තමයි පුඡාව මුළුකරගත්ත පුරුවන් වෙන්නේ. අර ගැඹුරු වැට්හිම. ඒ ගැඹුරු වැට්හිම කියල කියන්නේ මොකක්ද? බුදුපිතාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට, මේ ලෝකේ භැං දේශම අනිතා සටහාවයක් තියෙනවා. මේ අනිතාකාට කෙනෙක් ප්‍රකාශ කරගත්ට ඕනෑ. මේ මෙහෙහි කිරීම තුළින් කෙනෙකුට එක ප්‍රකාශ කරගැනීමේ ගක්තිය ඇති වෙනවා. අනිතාකාට කියන එක අපි තව විකක් සට්ස්තරව හිතුවාක්, භැං දේශම නිබෙනවා ඇතිවිමක් සහ තැනිවිමක්. ඇතිවිම්-තැනිවිම් දෙක තමයි මේ අනිතාකාට කියලා කියන්නේ. රුපය ගන්තක්, වේදනාව ගත්තක්, සංඛාචිව ගත්තක්, සංඡ්කාර, විජ්‍යාණ කියල කියන මෙන්න මේ පැක්ව්‍යක්තියම අනිතායි. මෙන්න මේ පැක්ව්‍යක්තිය කියන ගොඩවිල් පහයි 'මමය' 'මාගෝය' කියල අපි ව්‍යවහාර කරන්නේ. මේ රුප ගොඩක්. අපි සම්හරවිට ණායාරුපයක් අරගෙන 'මගේ රුපය' කියල ආච්චිලිරයෙන් කියනවා. එතන සටහන්වුනේ මොකක්ද? ඉතාම හිසුයෙන් වෙනාස්වෙන රුප සම්භයක් - සත්තතියක්. මේක මිරිගුවන් වගේ අර සංඛාචිවන් එකක් භැවියට පෙන්වුම් කරලා දෙනවා. එහෙම පෙන්වුම් කරන සටහාවයක් ලෝකේ තියෙනවා. මේ ඉනියයන්ගේ පිහිටීමේ දුව්ලකාව නිසා අපට අර හිසුයෙන් වන වෙනාස්වීම පෙනෙන්නේ නැං. එකට කිය: 'උ සන සංඛාචිව කියලා. ලෝකේ භැං දෙයක්ම 'සන දෙයක්' 'හැබේ දෙයක්' 'ඇත්ත දෙයක්' 'නිතා දෙයක්' හැවියට පෙනෙන සටහාවයක් තියෙනවා. අර ඇතින් පෙනෙන මිරිගුව ව්‍යුරුය කියල හිතන්නේ. නමුත් එතන මහ පොඩියන වලන ගොඩක් තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ඇත තියෙන දේ පමණක් නොවේයි, මේ අපේ ලහ තිබෙන ගරිරයන් ඉතාම හිසුයෙන් මොහොතාක් පාසා වෙනාස්වෙනවා. ඒ

රුපය. රේඛට වේදනාවන් එහෙමයි. ‘අපොයි වේදනාව’ කියලා කියන්නේ එක එකක් භැරියට පිතාගෙන. තමුත් එකන්, අර මනසිකාරය කියල කියන මෙනෙහි කිරීමේ විදියට පිහි තුවණීන් යුත්තුව මෙනෙහි කරනකාට පේනවා. එකන් කියෙන්නේ වේදනා රාජියක්-ගොඩින්. ඒ වගේම සංඳාව කියන එකන් කටුවු ගොඩික්. සංඳා කටුවු ගොඩිකින් කමයි අපි මේ කොනෙක් හඳුනාගන්නෙක්. ඉතාම ශිශ්‍රයෙන් ඒ කටුවු ගොඩි එකක් භැරියට අපි ගන්නව සන සංඳාවෙන් - එක රුපයක් භැරියට. ඒ වගේම සංඳාකාර කියල කියන අපේ වේනනාවල්. එවන් ඉතාම ශිශ්‍රයෙන් ඇතිව, තැනිවෙනවා. විජජාණය කියන එකක් ‘හිතා’ කියල කිවිවට. ‘මගේ හිතා’ කියල කිවිවට, ඉතාම ශිශ්‍රයෙන් ‘හිතා ගන්න බැරි තරම්’ වේගයෙන් ඇතිව තැනිවෙනවා. මන්න මය විදිය තන්ත්වයක් ලෝකයේ තිබේදී අපි සාමාන්‍යයන් මේවා සන සංඳාවෙන් එකක් භැරියට අරගෙන ‘මමය’ ‘මාගේය’ කියල වාත්තු කරන්නවා. ‘මමය’ කියල කියන කොට, ‘මමෙක්’ ඉන්නවා නම්, මට අයිති දේකුන් කියෙන්න මින. ඉතින් මය දෙක බෙදාගන්න හිජිල්ලපි මේ සංභාර ගැටුව්ව ඇතිකරගන්නා. ‘මමයි’ ‘මගේ දේධි’. මය විදියට ඒ සන සංඳාව නිසා ඇතිවෙනවා මෝභයක්.

යම් කිසි කොනෙක් අර සාවනා මනසිකාරයේ යෙදෙන කොට යම්කිසි සමාධි හිතක් ඇතිව පින කුන්ජක් කරගෙන, අර විදියට දුවන පින තට්ත්ත ගන්නවා, පළමුවෙන්ම දුවන්න තොදී-පින ගැන සැලකිල්ලෙන් පිටිමෙන්. රේඛට තට්තක් ගැනුරින් මෙනෙහි කරගෙන යනකාට පේනවා මෙතන මේ ඇතිවිම් තැනිවිම් ගොඩික් පමණයි කියෙන්නේ. ඇතිවෙන දේකුන් තැනිවෙන දේකුන් නැ. අන්තිමට මේ ‘දෙයක්’ කියල ගත්තු දේ පවා-එකක් නැ. මෙතන කියෙන්න වලන රාජියක් පමණයි කියන භැංශම එනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ‘දෙයක්’ කියල කිවිවට මොකද, මේ අරමුණු-මේ ‘දෙයක්’ කියල කියන අරමුණු පවා-මොවායේ අමුතුවෙන් එල්ලෙන්න තරම් ‘දෙයක්’ තැනිබව පෙනී යනව්. මොකද, අර සන සංඳාව ඉවත්වෙලා රාජියක් භැරියට පේනව-හැම කැනම්, බලන බලන කැන. යෝගාවච්චයකුට ඒ ප්‍රත්‍යාශය ල. වෙන කොට කමාගේ ගරීරයක්, වේදනා සංඳා ආදි හැම දෙයක්මත් වලන ගොඩික් භැරියට වැටහෙනවා. එක වෙන කොනෙකුට පෙන්නන්න බැ. තමාටයි එක වැටහෙන්නේ. එක කමයි ‘ප්‍රත්‍යාශය’ කියල කියන්නේ. එහෙම වැටහිම තුළින් කමයි රේඛට, මේ විදිය ඇතිවිම්-තැනිවිම් දෙකක් කියන දෙයක් තොදී මම මේ ‘මමය’ ‘මාගේය’ කියල බෙදාගෙන ඉන්න, ආසා කරන්න, කියල කළකිරීමක් ඇතිවෙනවා. එවගේම, මොවා නැවත ඇති කරගැනීමට උත්සාහය තැනිවෙනකාට, වැඩියෙන් පේන්න තැනිවත, බිඳීයන, සව්‍යාච්චයයි. ඒ බිඳීම නිසා සයක් ඇතිවෙනවා. දැන් අපි යම්ක් අල්ලගෙන ඉන්නව නම්, ඒ අල්ලගෙන ඉන්න දේ, බෙදාගෙන

ඉන්න දේ, බිඳෙන කොට අපට යම්කියි හයක් සංවේගයක් ඇතිවෙනවා. අන්න ඒ වගේ අර යෝගාවවරයට මේ පක්වසක්කඩිය පිළිබඳව මේ විදියට මෙනෙහි කරගෙන යනකොට, 'මෙනත ගන්න දෙයක් නෑ. අල්ලගන්න දෙයක් නෑ. මේක මහ සයානක කක්ෂවයක්. මේ මුළු මහක් සංසාරයේ බිඳෙන පදනම් ගොවික් උඩ ඉදගෙනයි අපි මේ සකුටින් ශී ගයන්නේ' කියල ඒ අවබෝධය එනවා. ඒක නිසා, ඇත්තවගයෙන්ම මෝහය තිසියි, අවිදාව තිසියි, සංසාරයේ අපි දිසි කාලයක් ගමන් කරන්නේ, මිරිඹව මසය දුවන මුවා වගේ. ඒ වෙනුවට මෙනත අර අවබෝධය මතුවෙන කොට, ප්‍රජාව මතුවෙන කොට, පේනවා 'මමය', 'මාගේය'. කියල ගක්නු මේ රුපය, වේදනාව, සංඛාව, සංඡකාර, වින්දුජාණ කියන මේ හැම එකක්ම ඉකාම ශිෂ්ටයෙන් වෙනස්වෙන බව, බිඳි යන බව. මේවා ඇතිවෙමින් තැනිවෙමින් යනවා. මය විදියට තමයි විද්‍යිනා ඇතා මෝරලා යන්නේ.

එකකොට, මෙන්න මේ මනසිකාරය කියන එකේ ඇති වටිනාකම් අපි කළුපනා කරන්න මිනා. මනසිකාරය කියන්නේ හිත ඇතුළුම කෙරෙන දෙයක්. සාචනායේයියා සාමාන්‍යයෙන් අර බිංතර රකින කිකිලියක් වගේ අමුතු වැඩික් කරන්නේ නෑ ලෝකයේ. පෙනෙන්නේ නෑ කරන දේ. තමුන් හිත ඇතුළු කෙරෙන මේ මනසිකාරය තුළින් තමයි ඒ කුතැන්තාගේ ප්‍රජාව වැඩින්නේ. සාමාන්‍ය ලෝකයාට මේක අවබෝධ කරන්නා අමාරුයි. මෙන්න මේ සාචනා මනසිකාරය තුළින් යම්කියි කෙනෙකුට යම්කියි අවස්ථාවක තුමුළුමයෙන් වැටහිගෙන යනවා, 'මුළු මහක් සංසාරයේ මා මේ නිෂ්පිල ගමනකයි යෙදිල නිබෙන්නේ, අවිදාව නිසා, කෘෂ්ණාව නිසා. මේ බිඳෙන දෙයක්, ඉකාම ශිෂ්ටයෙන් වෙනස්වෙන දෙයක්, 'මමය' 'මාගේය' කියල අරගෙන, ඒ නිසා ඇතිකරගන්න කෙලෙස්ධාරාවකට, කෙලෙස් ගොඩිකට යටවෙලයි මේ සංසාරය ගෙවන්නේ. නොයෙකුක් විදිය ජාති අපි කම්මාතුරුපට ලබන්නේ, මේ අවබෝධය ගැඹුරුවෙන්න ගැඹුරුවෙන්න කෙනෙකුට මේක අක්හරින්න පූජාවන් ගක්කියක් එනවා. දැන් අක්හරිනවා කියල කියන කොට, අල්ලගෙන කියන දෙයක් අකින් ගිලිහිලා යනව කියන හැඳිමයි කෙනෙකුට එන්නේ. තමුන් එහෙම බලනවා තම් කොහොමද මේ පක්වසක්කඩිය අක්හරින්න කියල කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. අපි මේ අක්හරිනට කියල වවතෙන් කිවිවට මෙනහා පිඳවෙන්නේ අමුතුම දෙයක්. ඒ යෝගාවවරය අර විදියට මෙනෙහි කරගෙන යනකොට මේ ඇතිවිම් තැනිවිම් දෙකයි රේඛට මේක බිඳෙනවා පේනවා. ඇතිවෙනවාත් වඩා ශිෂ්ටයෙන් බිඳෙනවා වගේ වැටෙනෙට පටන් ගන්නවා. රේඛට මේක නිසාම යම්කියි හයක් ඇතිවෙනවා, සංවේගයක් ඇතිවෙනවා. ඒවෙම මේක ඇති ආදිනට පක්ෂය, මේක අල්ලගන්න දෙයක් නෑ කියන වැටහිම එනවා. රේඛට මෙයින් මිදෙන්නට වින කියන

අවබෝධයන් එනවා. මෙයින් මිදෙන්න මින කියන එක. ඒ මිදීමට මාධිය තමයි අර කළකිරීම. දැන් අපි දන්නවා හොඳට හැඩිවැඩි ඇතිව ඉන්න කැමති කෙනෙක්, කරුණයෙක් හරි කරුණීයක් හරි, මක්කොම ඇදුම් ඇදුගෙන හොඳ උත්සවයකට යන්න ලැස්කිවේල ඉන්න අවස්ථාවක, කවුරුවන් බලුකුණක් හරි සහි කුණක් හරි මිනි කුණක් හරි ඇඟේ දැම්ලොන් කොයිනරම් ඉක්මනින් උරසිස් හොලවිලා එක අහක් කරනවද? අන්න ඒ වගේ, අර වැට්සිම එන්න එන්න, මේවායේ හයානක යිහාවය ගැනී, හින කුළින් යමිකිසි එපාවීමක් එනවා. කළකිරීමක් එනවා. ඒ කළකිරීම වෙන අයට කියන දෙයක් නොවේසි. කමා කුළින්ම එන ඒ කළකිරීම උපකාර කරගන්නේ මේ සයරින් මිදීමටයි. මොකද, යයරේ බැඳීම කියෙන්නේ තූෂ්ඨාව උචිසි, ආගාව උචිසි, ඇඟම උචිසි, උපාදාන කියලා කියන හිනින් අල්ලා ගැනීම උචිසි. මෙතන කියෙන්නේ හිනෙන් අල්ලාගැනීමක්. දැන් අපි මේ අවස්ථාවේ මොකක්වන් අතින් අල්ලගෙන තැ. නමුන් හිනින් කොයිනරම් දේවල් අල්ලගෙන කියනවද කියන එක මේ පින්වතුන් හොඳට දන්නවා. මේ මුළු මහක් ලෝකය අයිති කරගන්නවා කියල කියන්නේ මොකක්ද? හිනින් අල්ලගැනීම. මුළු ලෝකය ජයගන්නු රජවරු ලෝකය අයිති කරගන්නේ කොහොමද? හිනින් අල්ලගන්න, තූෂ්ඨාවෙන්. මේක මගේ කියල හිනාගන්න. මේ අපේ ගරීර කැඩුවවන් අපිට අයිති තැ, ඇත්ත වශයෙන්. මොකද, මේක ඇතුළු පෘතුවා අස්ථිකුලයක් ඉන්නවා කියල කියනවා. හිසේ උකුණෝරේ. ඒ හැම දෙනාටම අයිතිසි. එකට කියන්නේ 'බහු සාධාරණ' කියල. මේ ගරීරය කාවන් අයිති දෙයක්. ඒ වගේම අපේ විනුපිටි ඉඩකටම් සෞර සතුරන්වන් අයිතිසි. විදුරන්, රෝමන් ආදී සතුන්වන් අයිතිසි. නමුන් 'අපේ' - කැම දෙයකටම අපේ. රටන් අපේ, ගමන් අපේ, ලෝකයන් අපේ, මේ හැම එකක්ම අපේ කියල අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනවා. නමුන් මේක යටා තත්ත්වය බලනාකොට මේ එකක්වන් අපේ නොවේසි. බුද්ධියාණන්වහන්දේ මනින මිය සාමාන්‍යයෙන් නික්ත හැටියට සැලකන සත්‍යයේ ප්‍රකාශ කළේ. හින්න නමුන් සත්‍යය නාම අපි පිළිගන්න මිනා.

මය විදියේ සත්‍ය දර්ශනයක් කුළින් තමයි, යමිකිසි කෙනෙකුට මේ සංසාරයෙන් මිදෙන්ට පුරුවන් වෙන්නේ. එකට උපකාරවන මාධිය තමයි මේ සාවනා මනාධිකාරය. එකකොට මේ පින්වතුන් අද ද්‍රිසේ කළුපනා කරන්ට යිනා. මේ අපි උපමා හැටියට දක්වන සත්‍යාන්තර සාමාන්‍යයෙන් එදිනෙදා එවිනයේ ක්‍රියාවට තාගන්න බැරි දේවල් හැටියට කෙනෙක් හිතන්න පුළුවන්. නමුන් අර හත් අවුරුදු සාමණේරුයන් වහනසේ අර කරම් උතුම් තත්ත්වයක්, රහන් තත්ත්වයක් ලබාගන්නා කොහොමද? පොතපතක කියවිලද? ලොභ දැනුමක් ලබාගෙනද? තැහැ. හාවනා මනාධිකාරය කුළින්. අර පුඩිහ ඉන්න කළගෙයා හරියට අල්ලගන්න ඒ පොති සාමුදුරුවා. බාහිර ඉඩිය පහ කියන පිදුරු

පහ වහල, 'හිත' කියන ඒ සිදුරෝන් තලගොයා හරියට අල්ලගත්ත නිසා කමයි රහත් ටුනේ. එකකොට එදිනෙදා තීවිතයේ ඉනාමන්ත ප්‍රායෝගික පාඩමක් මෙතන මේ සත් අවුරුදු සාම්ජේරයන්වහන්සේ අර පොධිල සංමීනවහන්සේට ඉගැන්සුවේ. එක අවින් ප්‍රයෝගනයට ගන්න ඕනෑ. ප්‍රායෝගික එකක් කරගන්නට ඕනෑ. එදිනෙදා තීවිතයේදී. මේ කාලේ බැහැයි කියල අපි බොහෝවිට කියනව්. නමුත් මේ උපමාව තුළින් අපට ජේනවා අපේ එදිනෙදා තීවිතයේ පවා මේ හාවනා මනසිකාරයට තැනාක් ඇතිකරගන්නට පුළුවන් බව. සමහරකුට හිනෙන්න පුළුවන් අර කියාපු විදියට කොහොමද මේවා මෙහෙහි කිරීම් පමණකින් නාතර වෙන්නේ කියලා. මේවා ඔස්සේ දුවන්න ඕනෑ තේද කියලා හිනෙන්න පුළුවන්, එදිනෙදා තීවිතයේදී. නමුත් හාවනායෝගිය කළුපනා කරන්නේ ඒ විදිය පටු දෘශ්‍ය කෝණයකින් තොවීමි. මේ දියි කාලයක් අපි මේ මහා රාවිල්ලකයි කිරීය. අවිදාව, මෝහය, කියල කියන මහා රාවිල්ලක් මේ ඉනුද පහ, නිසා ඇතිවිල කිබේනව්. මේවායේ සහනා සවහාවය වච්චාගන්න නම්, මේ බුදුපියාණන්වහන්සේ ප්‍රකාශකළ ආකාරයට යම්කිසි ශික්ෂණයක් අවශ්‍යයි. දැන් මේ අවසථාවේ සමාදන්සූනා වගේ යම්කිසි ශිල්‍යක් සමාදන්විලා කය වචනය හිකම්වා ගන්ව ඕනෑ, පළමුවෙන්ම. ඒ ශිල්‍ය මත පිහිටුවා හින සමාධිමක් කරගන්නට කියල කියන්නේ හින එකඟ කරගන්නට. එකඟවූන හිතටයි මේ යථාතක්ත්වය ජේන්නේ. විසුරුණු හිතකට ලෝකයේ යථාතක්ත්වය වැටහෙන්නේ නෑ. එක නිසා හින වික්ෂිත්ත වන සේනුන් ඉවත් කරල හින තැන්පතකර ගන්ව ඕනෑ, යම්කිසි කමටහන් අරමුණක.

ඒ විදියට හින එකඟ කරගන්නට පස්සේ මින්න රේලුහට මේ මෙහෙහි කිරීම හරියාකාරව කොරෝනව නම් කොනොකුට කුම තුමයෙන්නට පටන්ගන්නට, මේ අපි එකක් හැටියට ගන්නු - සහ සංඳාවෙන් ගන්නු - දෙය පිළිබඳව, මෙනන රාශියක් කියෙන්නේ, ගොඩික් කියෙන්නේ. මේ ගොඩික් කියල කියන්නේ මොකද? ගොඩික්ය කියල වැටහෙන්නේ එක එකක් වෙන් ව වැටහෙන නියයි. දැන් ඉදෙක් දිහා බලල අපි මේක ඉදෙක්ද කියල සැළකිල්ලන් බලනාකොට ජේන්ව මෙනන කියෙන්නේ ඉරවුගොඩික් කියලා. එකකොට ඒ එක එක ඉදෙක් වැරවුවක් වෙන් වෙන්ව ජේනව්. ඒ වෙන් වෙන්ව පෙනීම තුළ කිබේනවා අර නාම රුප ධීම්. නාම රුප ධීම් කියල කියන යම්කිසි ගැඹුරු ධීම් කාරණයක් වැටහෙන අවසථාවක් එක. දැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධීම්යට අනුව. ඇත්ත වශයෙන්ම කිබේන්නේ මෙතන නාමරුප දෙකක් පමණයි. මමය කියල කොනොක් නෑ මෙනන. එකයි බුද්ධ දේශනාව්. නාමය කියල කියන්නේ, අපි සාමාජායෙන් නමයි කියල හිකාගන්නට මොකද, වේදනාව, සංඳාව, වේතනාව, ස්පාදිය, මනසිකාරය කියල කියන මේ ධීම් පහයි. අපි එදිනෙදා තීවිතයේදී උනක් යම්කිසි වින්දනායක් - වේදනාවක්

- ආපුරුශයෙන් යම්කිහි හැඳිනීමක් ඇතිකරගන්නවා. ඒ හැඳිනීම උච්ච හිතනවා
- වේතනා. ඒ සිසිම් කුලින් අපි යම්කිහි ස්ථානයක්, යම්කිහි සාමාන්‍යයක් කොරෝනි මෙනෙහි කිරීමක් කරනවා. ඔය වික තමයි නාමධාම් කියල කියන්නේ.

රළහට මේකේ රුප කොටස මොකක්ද? රුප හැටියට සළුකන්නේ පරිපි ආපා කොරෝන් වායෝ කියන මේ බාතු හතර. මේ බාතු හතර ඉතාම සියුම් අන්දුම් මිශ්‍රවිලා. අපි මේ වතුරය කියල කියන එකේ අනෙකුක් බාතුන් අඩුගැනී. නමුන් අර ආපා බාතුව එකේ වැඩියෙන් ප්‍රකටව නිබෙනවා. ඒක තිසා අපි වතුරය කියල කියනවා. ඒ විදියට මහා පුදුම අන්දුම් සම්මිශ්‍රණය වෙවිව, අල්ලගන්න බැරි ගුතයෝ හතර දෙනෙක් වගයේ මේ මහාගුතයට් කියන බාතු හතර. ඔය බාතු හතරෙන් තමයි අපේ මේ ගරීර නිල්‍යාණය වෙලා කියන්නේ. දැන් අපි මේ 'මමය' මාගේය' කියල අනින් අයගේ ගරීරවිලට කිවිවිලෙන්න තොදී රැක බලාගන්න, පිරිසිදු කරගන්න, මේ ගරීර කුඩාව මියගියාට පස්ස සොහොනක කනාක්කක දැම්මට පස්ස, අනින් අය අදුනාගන්නේ කොහොමද? මක්කොම අන්කීමට තොළවිට පස්වෙනවා. මේ පස්විල සාරය ආහාරය හැටියට අරගෙන තමයි අපේ මේ ගරීරය ගොඩ තැගැනී. දිසි කාලයක් නිස්සේ, අවුරුදු ටිස්සක්, නිහක්, පියයක්, පමණ කාලයක් නිස්සේ මේ ගරීර කුඩාව ගොඩනැගැනී. රළහට මේක දිරාපක් වුනාමන් පස්වෙනවා. පස්විලින්ම ඇතිවිල පස් බවට පත්වෙනවා. අන්න එකන නියෙන්නේ. එකකොට බාතු හතර පමණයි. නමුන් අපට මේක එදිනෙදා එවිනෝදී වැටහෙන්නේ නැ. සිකට වැටහෙන්නේ නැ. මේක භාවනානුයෝගියාට ඉතාම සියුම් අන්දුම් වැටහෙනවා. ඉනින් මික තමයි රුපය කියල කියන්නේ. භාවනානුයෝගියාගේ බායාවෙන් 'රුපය' කියල කියන කොට වැටහෙන්නේ මොකක්ද? පරිපි, ආපා, කොරෝ, වායෝ කියන බාතු හතරයි. අනින් අය කොයි විදියට මේක 'ලස්සන රුපයක්' 'අල්කාර රුපයක්' 'කොයිනරම් ලස්සන රුපයක්ද' කියන කොට අර ඒ ගැටුරු ප්‍රජාව ඇති හැඳුනැකාට 'මොකක්ද මේකන නියෙන්නේ, බාතු හතරයි,' කියන වැට්ටිම එනවා.

එ වගෙම තමයි අර සික කියල කියන. එහෙම තැක්නම් 'නාමධාම්, කියල කියන කොටස. එකනාක්, මෙනෙන මේ තමන්ට ප්‍රත්‍යාස්‍යවන වේදනාවක් නියෙනවා. ඒ කුලින් ගනන සාංඛ්‍යක් නියෙනවා. දැන් මේ ඉදෙගන ඉන්න කොටන් යම් සියි වේදනාවක් නියෙනවා අන්න අනන අකවල් තැන රැදෙනාවයි කියන්න පුරුන් විදියට. රළහට හැඳිනීමක් නියෙනවා, මදුරුවෙක් කුටිද කියල. වේතනාවක් එනවා. රළහට ස්ථාන පිළිබඳ - හැපෙන තැන පිළිබඳ - වැට්ටිමක් එනවා. ඒ මක්කොම කරන්නේ මනසිකාර කියල කියන මෙනෙහි කිරීමෙන්. අවසාන වශයෙන් බලනකොට මෙනෙහි කිරීමයි. මෙනෙහි කිරීම

තුළින්මෙයි, එකකොට, අරමුණක ඇති හිස් බව තෝරුම් ගන්නේ. අපි පටන්ගක්කෙන් අර කුවිත පෝදීල කියල කතාවකින් - හිස්බව පිළිබඳව. එක වෙන අරීයකින්. දැන් මෙතන අන්තිමට එන්නේ ගුනාත්තය කියල කියන හිස්බවක්. මේ කියන්නේ, අරමුණ විනිවිද දැක්මක්. සාමාන්‍ය ලෝකයා කරන්නේ අරමුණක් මස්සේ දිවිමයි. අර මිරිහුව මස්සේ මූවා දුවන්න වශේ. යෝගාවිරයා කරන්නේ අරමුණ දිහා තැවකිලා බලලා අරමුණ විනිවිද දැක්මක්. අරමුණ විනිවිද දැක්ම කියලා කියන්නේ අරමුණේ අනිත්‍යතාව දැක්මයි. ඒ අරමුණ හැටියට ගත්තු එක ඉතාම ශිෂ්ටයෙන් ඇතිවන තැතිවන දෙයක්. දැන් අපි හිතම් පහන් දැල්ලක් දිහා බලගෙන හිටියා කියල. ඒ ලොකු පහන් දැල්ල බොහෝම ලස්සනට කහපාවට, එහෙම තැක්නම් රත්පාට යන්නම් ඇකිවි, පස්සන ආකාරයකින් පේනවා. මේක අර හාවතා මතාසිකාරය දියුණුවෙනාකාට පේන්නේ කොහොමදි? ඉතාම ශිෂ්ටයෙන් ඇතිවන තැතිවන පහන් දැල්ලවිල් ගොඩික් වශේ. එක දැල්ලක් නොවේ. ඒ වශේම අපි හිතම් දැන් වතුර ගලාගෙන යන දොළ පාරක්. එහෙම තැක්නම් වතුර වැක්කෙරනාව මොකකින් හරි. දැන් මය දිය පිල්ලක, දිය ඇල්ලක ජලධාරාවක් ඇත්ත පේන්නේ හරියට රීදී තීත්තියක් වශේ. කිවිට වෙලා බලනාකාට අන්තිමට මෙතන කියෙන්නේ ඉතාම ශිෂ්ටයෙන් වැටිල බිඳිල යන, එක මොහොතක් එක ආකාරයෙන් නොවිකිනා, ජලධාරාවක්. ඒ වශේම එක විසිරිලා යනවා පේනවා. එක සහ සංඛාවෙන් ගැනීම තුළිනුයි එකක් හැටියට වැටහෙන්නා. නමුත් අර තුවණට, ප්‍රජාවට වැටහෙනාව අවසානයේදී මෙතන එකක් කියල ගත්ත දෙයක් නෑ. 'දෙයක් නෑ'. මෙතන කියන මේ අරමුණ අන්තිමට විනිවිද දකිනවා. මේක මහ පුදුම දෙයක්. පටන් ගත්තේ අරමුණෙන්. පටන් ගත්තේ අරමුණ මෙනෙහි කිරීමෙන්. නමුත් අවසාන වන්නේ අරමුණේ හිස්බව දැක්මෙන්. අරමුණ විනිවිද දැක්මෙන්.

මන්න මය විනිවිද දැක්ම තුළින් තමයි අවසානයේදී කමනටම ප්‍රත්‍යාශ වන්නේ 'මමය', 'මාගේය' කියල මෙතන අල්ලගන්න දෙයක් නෑ කියල. මලෙක් ඉන්නවා තම තමයි මට අයිති දෙයක් කියෙන්නේ, මලෙක් තැක්නම් මට අයිති දේකුත් නෑ. ඒ වශේම මෙතන අර 'මම' කියන සංඛාව අවධාවෙන් දියි කාලයක් කිස්සේ කින් කැන්පන්විනු, සමාජය විසින් උසින්වලා එහිම රඳවාගන්න බලන එක්කරා අවධාවක්, මෝහයක් බව කෙනෙකුට වැටහෙනවා. ඉතින් මේ ප්‍රත්‍යාශය සමාජයට කැ ගහල කියලා කෙනෙකුට බැ අවබෝධ කරවන්න. කාටවන් කියල දිල බැ මේක කරවන්න. අර පෝදීල සංවාදීන්වහන්සේ අර කරම් පොත් ඉගෙනගෙනක් මේක අවබෝධ කරගන්න බැරුවන් මොකද? බුදුජියාණන්වහන්සේ ප්‍රකාශ කරල කියනව මේ ධළීය, සංවාදීන්වහන්ව මේ ධළීය සංඛාවීකිකයි, අකාලිකයි. එහිපසසිකයි, මිපනයිකයි,

පවතිනයා. වෙදිකබේ විශ්වාසී ආදී තොයෙකුන් විවතටින්. ඒ මොකද? මේක තුවණ්ත්තන් රිසින් තම තමන්ම ප්‍රත්‍යාස්‍ය කරගතයුතු දෙයක්. වෙත කොනොකුට මේක ප්‍රත්‍යාස්‍ය කරවින්න බැං. ඒ සඳහා යෙදිය යුතු මාධියයි අර යෝග කියල සිවිල් - හාවතා මතාසිකාරය, තිසි ආකාර හාවතා මතාසිකාරය.

යම්කියි කමටහනක් අරගෙන - අපි හිතමු, ආතාපානය - අප සමග උත්පන්නියේ පිට මරණය දක්වාම සිටින මෙන්න මේ ආයචාය - ප්‍රජාවාස ක්‍රියාවලිය තුළින්ම ඇතුළුම් කොනොකුට මේ කියාපු ජාතාය මතුකරගන්න පූජාවන්. ඒක ඉකාමන් ප්‍රකට කාරණයක්. දැන් අපි මේ තුස්මක් ගන්නව කියල සිවිවට මොකද, මෙතත තියෙන්නේ බුස්ම රැලි ගොවික්. බුස්මක් හෙළනව කියන්නේ එකන්නක් රැලි - වලන ගොවික්. නමුන් මේ රැලි සවහාවය. වලන සවහාවය, සාමාන්‍යයෙන් වැටහෙන්නේ නෑ. මොකද වැටහෙන්නේ නැත්තේ? 'මම බුස්ම ගන්නවා'. මේ ගන්නේ 'මගේ බුස්මයි'. අපි හිතමු හොඳ මල්වල සුවද සහිත බුස්මක් ගන්න බොහෝම ආසාවෙන්. එක්කො හඳුන්කුරු සුවද වාගේ දෙයක් එක්ක බුස්මක් ගන්න. 'මම' බුස්මක් ගන්න නමුන් ඒක තියාගන්න බැං. අන්න ලෝක බේඛාව. එහෙම කොයිතරම් ආසාවෙන් ගන්නක් බුස්මක් අපට රඳවාගන්න බැං. පසුව හිරවෙනව. ඒ තිසා ඒ බුස්ම හෙළන්න වෙනවා. ඒ හෙළීම තුළ තිබෙන්නේ අර වගේම වලන ගොවික්, තැකිවෙන්නේ වලන ගොවික් කියල කියන්න වෙනව. එකන් අන්තිමට නැතිවෙල සිහිල්ල ඒ වලනමන් ඉතාම පියුම් ආකාරයෙන් කොනොකුට වැටහෙනව. මේක මේ බාහිර යන්ත්‍ර පූත්‍රවලින්, කොයිතරම් පියුම් අත්දමේ යන්ත්‍ර පූත්‍රවලින් නමුන් කොනොකුට අවබෝධ කරගන්න බැං. තමා තුළින් ඇතිකරගන්න ප්‍රජාවෙන්මයි මේක කොනොකුට වැටහෙන්නේ. මේ වැටහීම තුළිනුයි යම්කියි කොනොකුට මේ ප්‍රජාසානය අකහරින්න පූජාවන් වන්නේ. මේ ගරුර තුළුවෙන් මිදෙන්න මින කියල දිවි නාසා ගන්නට ඒ ප්‍රයෝගන් මිදෙන්නේ නෑ. ඒ ප්‍රයෝගය උගුවෙනව මිසක්. රේලුහට කම්මානුරුපව නැවත කොස්සර් උපදිනව. දැන් බොහෝම දෙහෙක් එටිත පූජාව හරි තීවිත පරික්‍රාගය හරි කියල තමන් ඇළුම් කරන දෙයක්, ඇළුම් කරන කොනොක්, වෙනුවෙන් එටිතය පරික්‍රාග කරනව - ඒක ලොකු දෙයක් නැවියට. එහෙම ගේරෙන්න බැං මේ සංසාරයෙන්. විශ්වාසය ගැඹුවෙවිල ඒ කරම් කම්රාකියක් තිබෙන තිසා. නමුන් ඒ වෙනුවට කරන්න තියෙන්නේ ප්‍රජාවෙන් අර කියාපු ලොකෝන්තර කන්තවයන් ප්‍රත්‍යාස්‍ය කරගැනීමයි.

සෞච්‍යත්, සකදාගාමී, අනාගාමී, අර්හන් කියලා කියන, මේ සංසාරයෙන් මිදෙනා මට්ටම් හතරක් තිබෙනවා. අපේ සින් තුළ තිබෙනව සකර අපායට

අදින ශක්තින්, පාප ශක්තින්. ඒ අකුසල ශක්තින් විනාශ කරන ගතියක් සෝච්චාන් පුද්ගලයෙහි ලෝකෝන්තර ප්‍රජාවේ කිහිපාවි. සෝච්චාන් පුද්ගලයා නැවත සංසාරයේ හක්විරකට විඩා උපදින්නේ නෑ. ඒ වෙශේම සතර අපායට යන්නේ නෑ. ඒක තමයි සෝච්චාන් බවින්ම ලැබෙන විශාලම සහනය. ඒක තියයි බුදුපියාණන් වහන්සේ මූල් මහන් ලෝකයේ අධිපතිකමට විඩා, වතුවර්තිරාජ්‍යයට විඩා, දෙවිලොව යාමට විඩා, සෝච්චාන් එලය උතුමිය කියල දේශනා කළේ. මොක්ද වතුවර්ති රජකෙනෙක් නම් ධාර්මික රජකෙනෙක්. නමුත් සාමාන්‍ය ලෝකයේ රජකමක් කියල කියන්නේ පවි තොකර බැරි තත්ත්වයක්. ඒ කරන පවිවලට විපාක වියයෙන් රේලුහට යයානාක අපායවල උපදිනාවි, ප්‍රේත තත්ත්වවල, යක්ෂ තත්ත්වවල. නමුත් සෝච්චාන් පුද්ගලයා සතර අපායන් මිදෙනවා. ඒ පළමුවෙහි ලෝකෝන්තර තත්ත්වයයි. රේලුහට සකඳාගාමී කියල කියන්නේ, නැවත එක්වරක් පමණයි මෙලොවට එන්නේ. සමහරවිට දිව්‍යලෝක ඉපදිලා ආයි තව එක්වරයි මත්‍යා ලෝක නැවත ඉපදෙන්නේ. ඒ හැම එකක්ම සංසාරය කෙටිකරන ආකාරය අනුවයි නම් කරල කියන්නේ. අනාගාමී කියල කියන්නේ තුන්වෙනි තත්ත්වය. නැවත මෙලොවට එන්නේ නෑ. මූල් ලෝකයේදීම සහර දුක් කෙළවර කරල උතුම් අරහන් බවින් පිරිනිවන් පානවි. ඒ අනාගාමී තත්ත්වය. රහනන් වහන්සේයේ මේ අවසාන තීවිතයයි. මේ තීවිතයෙන් පස්සේ නැවත උත්තත්ත්වයක් නෑ. රාක් දුක්ඩිය-සාමාන්‍ය ලෝකයා උපන්නාය කියල, උපන් දිනේය කියල, ලොකුවට උත්සව පැවැත්වුවට මොක්ද. උපත කියන එක මොන කරම් දුකක්ද? ඒන් දැඟැවන් මතක නෑ, සමහරවිට මවටත් මතක නෑ. එපමණක් තොවේයි, අපි තොදට ඇළු ඇරුල බලනව නම්. ලෝක තත්ත්වය අනුව, ඉපදීම තිසා නේද මේ හැම ගැහැවුක්ම ඇශිවෙන්නේ. අපේ මේ ගරීර කුඩාවන් මේ උත්පන්නය තියයි. අපි අතිතයේ ඇශිකරගත්තු ත-ඡ්‍යාමින්, හිතින් අල්ලා ගැනීම තිසා ක්‍රානුරුපව අපට යම්කියි ගරීරයක් ලැබූනා. සමහරවිට අභි හැටියට උපන්න වෙන්න පුළුවන්, ගොඩ හැටියට, බිරි හැටියට, ඒ තිසා කොයිතරම් දුක් විදින්න සිදා වෙනවදී තොදුයි අපි සිකුම්, ඒ මොකක්වන් නැතිව තොදුව අභාසය සහිතව උපන්නා කියල. ඒ වුනක් මේ ගරීරය පෝම්භය කිරීම සඳහා, බහිරියක රකාශැනීම සඳහා, උපන්දා පිටම කුවුරුන් මූලියෝ එහෙම-කවනව පොවනව නම්, අපට පුළුවන් තිවන් වෙන්න. එහෙම ඒ අයගේ කරේ එල්ලිල ඉන්න බැරි අවස්ථාව උනාම රේලුහට දහඩිය වහන්සේයා, මධ්‍යගාගෙන, තොයෙනුක් දුක් විදෙගන උපයා සපයා ගන්න ඕනෑ. මින්න මය විදිය තත්ත්වයක් මේ තීවිතය ආරක්ෂා කරගැනීම - මේ ගරීර කුඩාව රෙක ගැනීම - සඳහා. ඉතින් ඒ විදියට ඒ උත්පන්නය තිසා ඇශිවන දුක්. රේලුහට උපනක් එකක්ම එන එක තමයි ජරාව කියල කියන්නේ. උපන්දා ඉදෙම දිරනවා. අපි සාමාන්‍යයෙන් වයසට හිසා කියල කියන්නේ, මහඹ වයසට පන්වුනා කියන්නේ,

යමිකිසි සිමාවක් දාලා - අවුරුදු 40 න්, 35 න් පස්සේයි කියල තොම කියනවි. තමුත් ඇත්ත වගයෙන්ම මේ දිරිම උපන් ඉදාලම පටන් ගන්නවා. උපන් හිඟනෙයි හරි මොනව හරි දිර දිරා යනවි. මේ දිරිම ශිසුවෙන කොට ආබාධය, ව්‍යාධිය එනවි. කුම්කුමයෙන් රෝගයන් එකතුවෙල මේ ප්‍රයෝග කව උග්‍ර කරනවි. අවසානයේ මේක කෙළවර වෙන්නේ මරණයෙන්.

මන්න ඔය ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන හකර තිසයි බුද්ධියාණන්ධන්සේ අර කරමි රජ සම්පන් අකභුරුල හියේ. වෙන ලෝකයේ නියෙන දුක් අප්‍රධානයි. ඒව අමු-වැඩි වෙන්න පුළුවන්. මේව කාටන් පොදුයි. අන්න ඒක තිසා මේ සංසාරික කක්ෂවය ගැන යමිකිසි කෙනෙක් තුවෙන් කළුපනා කරනව නම්, අර ලෝකයා කොයි රිදියට යම්මුකි නැවැයට අල්ලගන්නු දැනුම් රාජියක් නිඩුහන් ඒව මස්ස දුවනව වෙනුවට කරන්න නියෙන්නේ, අර පෝදීල සංවාමින්වහන්සේ කළා වියේ, අවසානයේදී ඒ 'පාඩම' ඉගෙන ගස්ක වියේ, මෙන්න මේ බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රතිපන්ති මාංශියේ - යෝගයේ - යෝගයේන් ඉවත්වෙලා යෝගයේ යෝගයේන්තට මින. යෝගය කියල කියන්නේ භාවනා මතභිකාරයි. ඒ විදියට යමිකිසි ක්ම්ප්‍රෝනයක්, ඒවාට උපදෙස් දෙන්න පුළුවන් අය ලෙට කිවිටුවෙලා ඒ අයගේ උපදෙස් අනුව ලබාගෙන - අර පෝදීල සංවාමින්වහන්සේ වියේ නිහතමානීව - ඒ ධීම් මාංශියේ ගමන් කරන්න මින. මේ දිසි කාලයක් සංසාරයේ හිරිපික දිවිල්ලක් මේ දුවල නියෙන්නේ. අර මූලා මිරුහුව පස්ස දුවන්න වියේ, මේ තීවින් අපි යම් යම් ඉලක්කයන් ඇතිකරගන්නව කුඩා අවධිය. කුඩා දරුවා වැඩිහිටියන්ගේ තීවින දිහා බලා ඒ අයගේ විෂ්පුරි, ඒ අය පාවිචිරි කරන යාන වාහන, ඒව ඔස්සේ ඇතිකරගන්නව ආයාවන්. ඒවම තමයි කුඩා දරුවට යෝල්ලම් බහු නැවැයට දෙන්නේ, බක් කවන ද්‍රව්‍ය ඉදිරියෙන් කෙන්නේ. ඒ අර තමාග මුළුපියන්ගේ ආසාවන්වල ඉලක්ක අරමුණු. ඒ අරමුණු තමයි අර පොඩි දරුවා බන් කවන ද්‍රව්‍ය හිහිල්ල බදාගන්නේ. රේඛා ඒ බදාගන්න දේ වෙනුවන් මූල තීවින්ම කැප කරනවා ඒ දරුවා. ඒ පොඩි දරුවන්ගේ යෝල්ලම් බහු. ලොකු දරුවන්ගේ යෝල්ලම් බහු ගැන අමුණුවෙන් කියන්නේ නෑ. ඒවා මස්ස මූල තීවිතයම ගෙවා දමනවා. පමණරටව තීවින පරික්‍රාග කරනවා. තමුත් ඒවා අන්තිමට හිස් දේවල්. ඒ පිදියෙ දේවල්වලින් කවදාවන් සංසාරයෙන් මිදෙන්න බැඳු.

ඒ වෙනුවට කරන්න කියන්නේ, අර දිවිල්ල තකර කරල හිත තකර කරන්න උක්සාහ කරන ඒකයි, භාවනා ක්ම්ප්‍රෝන අරමුණක් මගින්. බුද්ධියාණන් වහන්සේ අර අභුම්ල කියන සොරාට, ඒ දාමරිකයාට, කිවිවෙන් 'මා තැවතුනා ඔබක් තවකින්න' කියලයි. අන්න ඒ වියේ. මේ

නැවතිල්ලයි ලෝකට එහා වෙළ නියෙනින්-දිවිල්ල තොවේයි. භුමේම දිවිල්ලටයි ආරාධනා කරන්නේ. මේ දිවිල්ල තතරකරල නැවතිල්ලටසි භාවනා මනසිකාරය කියලු කියන්නේ. මේකට උපකාරවින ආකාරයට අර භාවනා කළුස්ථානයක් මගින් ඉහුදිය දොරටුවලට එහා අරමුණු ලක් නැත් තැනා ලොඡ කරමින් ඉතාම සියුම් ආකාරයකින් මෙහෙයි කිරීමෙන් - සහි සම්පූජ්‍යාදයෙන් යුත්තාව - යම් කිහි කෙනෙකුට පුළුවන් වෙනව මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිතා, දුෂ්ච, අනාකම් කියන ත්‍රිලක්ෂණය කම කමන් තුළින්ම ප්‍රකාශ කරන්නා. මේ භුම් දෙයක්ම වෙනස් වෙනව නම්, ඇතිව-නැතිවන සටහාවයෙන් යුත්තා නම්, එවායින් පෙළෙනාව නම්. ඉතාම ශිසුයෙන් බිඳී බිඳී යනාව නම්, මේක මහ හයැනාක දෙයක් - මේක දුකක්. කැඳු කවා භුලෙන වාහනයක් අපි වාන්තු කර කර පාවිච්ච කරනව නම් එක කොඩිකරම් කරදරයක්ද? දුකක්ද? ඒ වගෙම තමයි අපේ මේ ගේරය. ආකාර පාන ගන්නක් ආයි පැය ගණනාකින් මේක පෝෂණය කරන්ව එහා. මේ ආය්වායයක් අපි ගන්නාව බොහෝම ආගාවෙන්, හොඳ මල් සුවිදක් කියල, තමුන් එක හෙළුන්න පිදි වෙනව. අනින් දේවල් පිළිබඳවක් එහෙමයි. ඔයි විදියට බිඳී බිඳී යන සටහාවය-වෙනස්වන ස්ටහාවය - නිසා, විපරිනාමය නිසා, මේක දුබයක්, දුකක්, භුරියට බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළා. ලකුණු තුනක් හැඳුනා ගැනීමයි තීරිකයේ ඉලක්කය විය යුත්තේ භුමදෙනාගෙම. අනිතා කියන ලක්ෂණය. රේඛට දුබලක්ෂණය, රේඛට අනාකම් ලක්ෂණය. මේක දුකක් නම්, දුක් සහිත දෙයක් නම්, සැපයක් මෙතන ඇත්තා විගයෙන්ම නැත්තාම්, එක 'මමය' 'මගේය' කියල ආචිචිරයෙන් කියන්නේ කොහාමද? මගේ විගයෙහි පවත්වගන්න බැරිනිසා කමයි මේක බිඳිල යන්නා. මගේ කියල කියන්න පුළුවන් නම් මට එහා කුරියට පවතින්න එහා. තමුන් මේක ඒ විදිය දෙයක් තොවේයි. අපි තොහිතු ආකාරයට, තොහිතු බොහෝනක, අපි පතන දේවල්, අපි අලුලගෙන පිටින දේවල්, අයක් කරගෙන පිටින දේවල්, වෙනස්වෙලා, බිඳිලා විනාග වෙලා යනවා-වෙන්වෙලා යනවා. අන්න ඒ විදිය සටහාවයක් මේ පාඨාරය නිශ්චිතිනේ.

මේ සටහාවය තුවතින් ප්‍රකාශ කරගත් කැඳුන්ක කමයි අර බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ 'සඩ්බාර සම්පාදනය' කියල කියනා - පියලු සංස්කෘතයන්ගේ ප-පිඳීම කියල කියනා - ඒ උතුම් නිවන් සැපක උබන්නා. නිවීම, නිඛ්‍යාන කියල කියන්න නිවීමයි. මේ මුළු ඔහන් ලෝකයේම, මුළු මහන් සංසාරයේම. නියෙන්න දැවීමක්. ඉතාම පුදුම අන්දමින් ඇතුළතක් පිටකක් දැවීනව ලෝකයේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල නිශ්චිත 'මහගෙන්නි, මේ භුම් එකක්ම හිනිගෙන දැවීනව' කියල. ඇප, කණ, නාසය ආද් මේ භුම් එකක්ම හිනිගෙන දැවීනව කියල. ඒ විදිය දැවීම රාජියක් තුළයි ලෝකයා

පිටින්නො. බුද්ධියාණන්ධිජන්සේ ප්‍රකාශ කළ ධම්ය තුළින් උත්ත්වහන්සේ මේ දැව්වීම්වලින් මිදිල උතුම් වූ ඒ 'නිඛාන' කියල කියන නිවිමට මාගිය පෙන්වුම්කරු කියෙනවි. ඒ ප්‍රතිපත්ති මාගියයි බුද්ධ දේශනාව කියල කියන්නො. එහි හරය තමයි ඒ ප්‍රතිපත්තියියේ යෙදීම. අන්න එක නිසා මේ පින්වතුන් අද මේ වට්තා පෝය ද්විසේ ආර්ථික අභ්‍යමක ශ්‍රීලංක කියන වට්තා ශ්‍රීලංක් සමාජන්වේල - රෝක් වචා වට්තා ශ්‍රීල සමාජන්වුතු පින්වතුන් ඉන්නව මෙකනා - ඒ කොයි ආකාරයෙන් නැමුන් කය, වවතය හික්මවා ගෙන මේ අවස්ථාවේ බුද්ධ දේශනාවට අදාළ ධම් කාරණ කිපයකට දැන් කන් දුන්න. මේ තුළින් - මේ අපි ඉදිරිපත් කළ උපමා හෝ අනිකුත් ඒ නිදියින ආගුයෙන් - මේ පින්වතුන් නම තමන්ගේ එදිනොදා එවිතයට අවශ්‍ය ප්‍රායෝගික වික පමණක් ලංකර ගත්තන් ඇති, මේ හැම එකක්ම තැකත්. රේලුහට වැදගත් දේ තමයි එදිනොදා එවිතයේ - මේක අන්හදා බැඳීමට කරන දෙයක් හැටියට තොවේයි - තමන්ගේ එවිත රටාවට එක්කරගෙන, දිනවරියාවට එක්කරගෙන, ද්විසේ පුළුවෙලාවක් හරි මේ හාවනා මනයිකාරයට වෙන් කරගෙන, විනාඩි කිපයක් හරි, රේලුහට පුළුවන් නම් නිවාඩු ඇති අවස්ථාවක, එහෙම තැක්නම් නිවාඩු දාල හරි, මේවාට යොමුවේල, මේ දැසි කාලයක් සංසාරයේ ප්‍රමාදයට වැටිම නිසා අතහැරුණු ඉකාම වැදගත් කාධිය වන සංසාර විමුක්තිය - නිවිෂණවේර්ය කියන ඒ උතුම් කාධියට, කෘත්‍යාචාරයට, පරමාර්ථයට තමන්ගේ එවිතය යොදනාව ඇති කියල මම බලාපොරොත්තු වෙනාවි.

එකකොට මේ වෙළාවේ, මේ ධම්දේශනා අවස්ථාව තුළ මේ පින්වතුන්ගේ ඩින් තුළ නිවිත උපකාරවන වට්තා ධම් කිපයක් හැන්පත් වූනා කියලා අපි සිතනාවි. ගුඩාවෙන් තමයි මේකට සවන් දුන්නො. ගුඩාව ඉකාම වට්තා ගුණයක්. කොයිනරමිද කියනොන් බුද්ධියාණන් වහන්සේ ප්‍රකාශ කරල කියෙනව නිවිත උපකාර වන ඉංජිය ධම්යක් හැටියටන් මේ ගුඩාව, ඒ වෙශ්ම විධිය. සතිය කියල කියන පිහිය, සමාධිය, ප්‍රජාව මේවා යම්කිහි ප්‍රමාණයකට ඇතිකරගත්ත මේ ධම්දේශනාව පිළිබඳව මෙනෙහිකරමින් කන්දීමෙන් මේ පින්වතුන්ට ගක්කිය ලැබුනා කියලා අපි සිතනාවි. ඒ නිසා අද ද්විසේ ධම් ගුවනමය ආතිය-ය හැටියට සළකන තමන්ට ලැබුන මේ ගක්කියෙන් මේවාට පරිසිදුව සින යෙදීමෙන්, කය වවතය යොමුකිරීමෙන් යම් කුයල වෙනනා රාජියක් ඇතිවූනා නම් ඒ හැම කුයලයක්ම අපි දැන් ඒ පින් බලාපොරොත්තුවින, පින් හැමකි අයට බෙදා දෙමු.

ඒම දේශනාමය, ධම්ගුවණමය වශයෙන් අපි යම් ප්‍රතික කුයල සම්භාරයක් රෝකරගන්න නම් මේ අවස්ථාව තුළ, ඒ කුයල සම්භාරය ගාසනාරණීක දිව්‍යමුහාම මණ්ඩලයන්, වියෙෂයෙන්ම මේ සාපානායට අධිගෘහිත දෙවිදේවතාවුන්

හැමදෙනොක්මත් අනුමෝදන් වෙතටිවා! තම තමන්ගේ ප්‍රාථිතා පරිදි යම්කිසිය බෝධියකින් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කර ගනින්වා! ගායනයටත් අපටත් ආරක්ෂාව සලුස්ක්වා! කියන ප්‍රාථිතාව ඇතිකරගන්නට මින. ඒ විශේම, තම තමන්ගේ ජාතීයුත් ඇඟුලිල අව්‍යාපේ සිට අකතිවා දක්වාවූ යම්තාක් සන්න්වි සමුහයක් පින්කැමකිව, නිවන් කුමකිව පිටින් නම් ඒ හැමදෙනොක්මත් මේ උතුම්වූ කුගලය අනුමෝදනාවී හැකිකාක් ඉක්මණිත් ප්‍රාථිතියබෝධියකින් උතුම් අමාමහනිවන් සාක්ෂාත් කරගනින්වා කියන ප්‍රාථිතාවෙන් මේ ගාරා කියා පින්දෙන්න.

"එනතාවනා ම අමෙහති....."

5 මත දේශනය

5 වන දේශනය

"පිල දසාන සම්පන්තා。
අනෙනෑ කම්ම කුඩානා。
- බමෙට්බ් සවවටේදීතා。
- තා ජෙනා කුරුතෙ පියා නි"
පිය විභා, බ.ප.

සැදුහැවන් පින්වතුනි,

සම්බුද්ධ ගාසනයේ නියම පරමාර්ථ, නියම වටිනාකම්, ගැන හරි අවබෝධයක් හිහි පැවිදී දෙපස්සය තුළම ඇතිවීම ගාසනය බොහෝම කාලයක් පවතින්න හේතුවන කාරණයක්. ඒක නිසා බුදුපියාණන් වහන්සේ ඒ පරමාර්ථ, ඒ වටිනාකම්, ඉස්මතුකර දෙන්න නොයෙනුන් විදියේ අවස්ථා යොදාගත්තා. ප්‍රතිපත්තිගරුක ග්‍රාවකයන් වහන්සේලාට විශේෂ ප්‍රයෘතා කළා. විශේෂ සැළකීමි දැක්වූවා. මොකද, ප්‍රතිපත්තිය කමයි ගාසනයේ මිටය. ප්‍රතිපත්තිය තැකි තැන ප්‍රතිවේදය කියල කියන මායීලල ප්‍රත්‍යාශකරුනීමක්, නිවන් දැක්මිමක්, සහර දුක් කෙළවර කර ගැනීමක්, කරගත්න පුදුවන් වෙන්නේ තැ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ මේ හිහි පැවිදී දෙපස්සය තුළම ලෝකෝත්තර ගුණධීම් වැඩින විදියේ අනෙක්නා සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ වටිනාකම බොහෝම අවස්ථාවල්වල වැඩිනා කළා.

දැන් අපි මේ මාකෘතා කළ ගාර්ථාවන්, ඒකට අදාළ තිදාන කථාවන් මේකට නොද තිද්දීනයක්.

බුදුපියාණන් වහන්සේ වේළිවනාරාමය වැඩි වාසය කරන කාලයේ එක් ද්‍රව්‍යක උදෑසන අසුමක ග්‍රාවකයන් වහන්සේලාක් ඇතුළ පන්සියක් සංසයාවහන්සේලා පිරිවරාගෙන රජගහ තුවරට පිශ්චිපාගෙ වැඩියා. එදා රජගහ තුවර සැණුකෙමි ද්‍රව්‍යක්. උන්සට ද්‍රව්‍යක්. සමහරවීට දැන් මේ නියන අප්‍රත්‍යු උත්සවය වගේ යම්කිමි උත්සවයක් වෙන්ට ඇති. එකකොට හරියටම ඒ අවස්ථාවටම ඒ නාගරයෙන් පිටක්වෙල එනවා පන්සියයක ලමයි කණ්ඩායමක් කැවුම මුළු උස්සගෙන. ඒ ලමයින්ට බුදුපියාණන් වහන්සේ මූණුසුනහම කැවුම්මුලු පැන්තකින් නියල බුදුපියාණන්වහන්සේවන් ඒ සංසයා වහන්සේලාවන් වන්දනා කරල, ඒ කැවුම්මුලු අරගෙන තික්ම හියා. එකන ඉස්මතුවලා හියා. ඒ හියාට පස්ස බුදුපියාණන් වහන්සේ සංසයාවහන්සේලාගෙන් අහනට,

"මහණෙහි කැටුම් වලදහවිදු?"

"කොසේද ස්වාමීනි කැටුම්"

"අැයි දැක්කෙ තැදෑද අර ලමඩි කණධායමක් කැටුම් මූල උස්සගෙන මෙතනින් පියම් වෙනවා."

"ස්වාමීනි ඒ වගේ ලමඩි කාටද කැටුම් දෙන්නේ"

"මහණෙහි එහෙම කියන්න එපා. ඒ ලමඩි මටවන් පුහුලටවන් කැටුම් පිළිගැනීම්වේ තැනිවට මොකද මන්නා කැටුම්වල තියම අධිනිකාර හිසුව පිටිපස්සෙන් විධිනව." එහෙම කියල, "අපි කැටුම් වලදලාම යන්න මින මහණෙහි".

කියල බුදු පියාණන්ධන්සේ ඒ ගෙ නිබුණ ගහක් යට සහ පිරිසක් එක්ක වැඩ පුන්න. කැටුද මේ කැටුම් අධිනිකාර හිසුන්ධන්සේ. මේ පන්සියයක් පිරිස පිටිපස්සෙන් වෙනම විධිනවා, බුදුපියාණන් වහන්සේගෙන් නිකර ප්‍රගාසා ලැබූ, බුදු පියාණන්ධන්සේගෙන් සිවිරු පවා පුරා වියයෙන් ලැබූ - පුවමාරු කරගත්ත - - ඒ වගේම දුන්.ගධාරීන් අකර අගුස්ථානය බුදුපියාණන්ධන්සේගෙන් ලබාගතක්ද මහා කාකාෂප මහ රහ්‍යන්ධන්සේ. තපෝ ගුණයෙන් අගු ස්වාමීන්ධන්සේ. ඒ ස්වාමීන් වහන්සේ පළපුරුදී ආකාරයට, විවේකයටම කැමති නිසා ඒ අවස්ථාවේ අර පිරිසෙන් වෙන්ව හෙමිඹට පිටිපස්සෙන් වැඩිම කරනවා. එනකොට අර කැටුම්මූල මසවාගෙන හිය ලමඩි මේ ස්වාමීන් වහන්සේ දැකල, පුදුම විදියේ ගුණාවක්, පැහැදිමක්. ප්‍රසාදයක් ඇශ්විකරගෙන පසහ පිහිටුවල වැදුල, කැටුම් මූලිකින්ම ස්වාමීන් වහන්සේට පිළිගැනීම්වා, "පිළිගන්න ස්වාමීනි" කියල. මහාකාකාෂප මහර්භන් වහන්සේ ඒ ලමඩිනට කියනවා "ලමඩින්, අන්න අපේ ගාස්සාහන් වහන්සේන් සංසාධාවහන්සේලාක් අකත අර ගහ මුල වැඩ හිඳිනව්, හිඳිල්ල ඒ හැමදෙනාටම යමක් පුරාකරන්න නියන්න තම් පුරාකරන්න" කියල. එහෙම ප්‍රකාශකරල මහාකාකාෂප මහ රහන්සේන් අර ලමඩි කණධායමක් එක්ක බුදුපියාණන් වහන්සේ වැඩිහිටි ගහ යටට වැඩිම කළා. රේඛට අර ලමඩි ඒ සියලුම සහපිරිසට බුදුපියාණන්ධන්සේ ප්‍රධාන සහ පිරිසට - කැටුම් පිළිගැනීම්වා. වලදනක. බල. ඉල. පැන පැන පිළිගැනීම්වා. ඒ පැන් පිළිගන්වලා අවසන් උනාට පස්සෙ, කැටුම් එහෙම වලදලා ඉවරුනාට පස්සෙ, සංසාධාවහන්සේලා අකර යමිකියි කපුනුපුවක් වගේ විවේචනයක් - විවේචනයක්මක වවන සිපයක් - ඇඟනවා. 'මේ ලමඩි මුණ බලල පිණ්ධිපානෙ බෙදන්න වගේ වැඩික් කරල කියෙන්නා. මේ තරම් මේ බුදුපියාණන් වහන්සේන් අගුග්‍රාවකයන්

වහන්සේලා විශේ ඒ ශේෂයේ ස්වාමීන්වහන්සේලාක් ඉදිදී, මේ පිරිපස්සෙන් වයින මහාකාශාප මහරහතන් වහන්සේට කැවුම් සියල්ලම පිළිගැනුවා" කියල.

මේක ඇහිල බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කරනවා, "මහගෙනි එහෙම කියන්න එපා. මිගේ පුතු මහාකාශාප දෙවි මිනිසුන්ට පියයි. ඒ හිසා දෙවි මිනිසුන් - මනුෂ්‍යාධින් පමණක් තොවේ දෙවියන් පවා - මහා කාශාපට පිණ්ඩාතයෙන් සිවුපසයෙන් සංග්‍රහ කරනවා. පූජා කරනවා" කියල එහෙම ප්‍රකාශ කරල තමයි අර අපි කුම් මාතෘකා භැරියට තබාගන්තු ගාට්ටා වදාලේ.

"පිළු දෙයන යම්පනානා" - බමෙයි. සවවෙදිනා.
අනාතනා කම්ම සුඩානානා" - නා. ජනා කුරුණෙ පියා"

එකේ අදහස අපි බලමු. "පිළු දෙයන යම්පනානා" - සංසයාවහන්සේලාට අයිති හතරාකාර සිලයක් කියනවා. පිටු පිරිපිදු ඒලය කියල කියනවා. කෙටියෙන් යදහන් කරනවා තම්, බුදු පියාණන් වහන්සේ පණවා වදාල විනය ශික්ෂාපද අයිති ප්‍රාක්මෝක්ෂ සංවර්ධ සිලය. ඒ පිළිබඳ හිකම්ම. එක එකක්. රේලයට මේ ඇයේ කන් නායාදී ඉන්දියයන් කෙලෙසුන්ගෙන් සංවර්ධ කර ගැනීම, ආර්ණාකර ගැනීම, කියල කියන ඉන්දිය සංවර්ධ සිලය - දෙවැනි එක. රේලයට සිවුපසය සෙවීම පිළිබඳව අනියම් සුම තැනිව බාර්මිකට, කිසි ආකාරයෙන් සිවුපසය ලබාගැනීම පිළිබඳ හරි ආර්ථිය, ත්‍රිකාව පිළිබඳ ආර්ථිව පාර්ශ්වයේ සිලය - ත්‍රිකාව පිළිබඳ පිරිපිදුව රැකිම. හතරවෙනුව, ඒ ලබාගන් සිවුපසය 'ප්‍රකාශවේදා' කියල කියන තුවෙන් යළුකා - සිවුපසය පරිහෝග කිරීමේ කියම අර්ථය යළුකාගෙන - එක හාවනාවට නාගම්න් පාවිච්ච කිරීම කියල කියන ප්‍රතිසය සන්නිශ්චිත සිලය තමින් හැඳින්වෙන සිවුපසය පිළිබඳ සිලය.

මය ටිදියට හතරාකාර සිලයක් සංසයාවහන්සේලාට කිඩෙනවා. මය සිටු පිරිපිදු සිලයෙන්ම පම්පුණීය මේ තපෝගුණයෙන් අගු මහා කාශාප මහරහතන්වහන්සේ. එකකොට, ඒ සිලය.

රේලයට 'දෙයන' කියල කියන්නේ යම්භන් දැකිනය. මාධ්‍යිල ප්‍රකිවේදයෙන් - දැන් මෙකන මේ රහතන් වහන්සේ කෙනෙක් - ඒ යම්භක් දැකිනයෙන් පුක්කයි. එනකාට "පිළු දෙයන යම්පනානා" - "බමෙයි." කියල කියන්නේ - බමුයෙහි පිහිටියාවූ. බමුයෙහි හරහැරි පිශිටලා කිඩෙනවා. ඒ ලෝකෝන්තර

මාංසිල ප්‍රත්‍යාක්ෂ කරගැනීමෙන් හරියාකාර බණ්ඩ පිහිටා පිටිනවා.
"බමෙයා".

රේලහට "සවවේදිනා." වනුරායී සත්‍යය තෝරුම් අරගෙන නිගෙනවා හරි
ආකාරයට - "සවවේදිනා.". ඒ වගේම "අන්තනො කමම කුඩානා."

"අන්තනො කමම කුඩානා." - කියල කියන්නේ පින්වතුනි "තමාගේ වැඩිය
කරන්නාවූ". තමාගේ වැඩිය කරන්නාවූ. මෙතන තමාගේ වැඩිය කියල
කියන්නේ බුදුපියාණන්වහන්සේ වදාල සංස්යා වහන්සේලාට අපිකි වැඩි
මොකක්ද, ශිල - සමාධි - ප්‍රජා කියල කියන නිවතට උපකාර වන ඒ
ත්‍රිවිධ සිභාවි. ඒක වැඩිමයි. අන්ත ඒ ශිල - සමාධි - ප්‍රජා කියන තමන්ට
අපිකි වැඩි කරන්නාවූ.

එකකොට මේ ගාලාවේ අදහස ශිලයෙන් හා සම්බන්ධීනායෙන් යුත්තාවූ,
බම්පෙහි හරියාකාරව පිහිටියා වූ, වනුරායී සත්‍යය තෝරුම් ගන්නා වූ, ඒ
වගේම කමන්ට අයිකි වැඩිය කරන්නාවූ, එබදු ඒ සිකුවට "ක. ජනා
කුරුතෙ පිය." එබදු ඒ සිකුවට ජනයා ප්‍රිය කරයි. ඒ සිකුව ජනප්‍රිය වෙයි,
කියල ඒ විදියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ගාලාවන් එක්කම
වදාල දේශනාව අහල අර පන්දියක් දැරුවන්ම සෝවාන්ලතා. උනුම් වූ
සෝවාන් එලයට පැමිණියා.

එකකොට, දැන් අපි මේ ගාලාවන් කාකාවන් බැලුවහම අවුරුද්දට කියාපු
කැවුම් බණක් වගෙයි. නමුත් මේක නිකම්ම කැවුම් බණක් නොවේයි. මේක
බොහෝම වටිනා ගුණ පුවදක් නිගෙනවා. දහම් රසයක් නිගෙනවා. අපි ඒක
දුරාගන්න බලම්.

එකකොට පළමුවෙන්ම අපි කළුපනා කරල බලම්, දැන් මෙතන මේ මහා
කායාප මහ රහතන්වහන්සේ - මේ වියේෂ කෙනෙක්. මේ ගායනය වියේෂ
කෙනෙක්. අග්‍රග්‍රාවකයෙන් වහන්සේලා සිටියට මොකද උන්වහන්සේලාගේ
ගුණ සම්පන්නිය වෙනමයි. ඒ වගේම මහා කායාප මහ රහතන් වහන්සේ
වියේෂ වෙන්නේ අර කපෝ ගුණ - දුකංග කියල කියන ශිලයට උපකාරවනා.
ශිලය විඩාන් හොඳින් රැකිමට උපකාර වන උගු ප්‍රතිපත්ති සම්භයක්, - 13
ක් නිගෙනවා - ඒ දහකුතම හරියාකාරව රැක්ක ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ තමක්.
මහාකායාප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඔය පිණ්ඩපාකයෙන් ගැඹීම,
රේලහට ආරණ්‍ය වාසය, පා-ගුණුල සිවුරු දැරීම, තුන් සිවුරකින් පමණක්
සැහීමකට පත්වීම, ආදී ඒ උගු ප්‍රතිපත්ති රාශියක්ම රැක්ක.

එ වගේම විවේකයට ප්‍රිය කළ නිසයි අර විදියට පිරිසගෙන් වෙනත් වැඩිම කළේ. උන්වහන්සේ පිළිබඳව බුදු පියාණන්වහන්සේ ඇතුම් අවස්ථාවල්ල උන්වහන්සේ ආදියට ගන්න හැටියට සංසය වහන්සේලාට විශේෂ දේශනා පැවැත්වූවා. උන්වහන්සේගේ තීවන රටාවේ විශේෂ ප්‍රක්ෂණ පුවා දක්වම්න් හෝද ලස්සන උපමා දෙකකින් උන්වහන්සේ මහා කාශ්‍යප මහරහනන් වහන්සේගේ පැවැත්ම, ශිහියන් හා නිබෙන සම්බන්ධතාව, පෙන්වා වදාලා. දැන් අර ගාටාවේ හැටියට නම් ප්‍රකාශ වෙන්නේ මහා කාශ්‍යප මහරහනන් වහන්සේ බොහෝම ජනප්‍රිය කෙනෙක් කියල. කුඩා දරුවන් අතර පටා ජනප්‍රිය කෙනෙක්. දැන් අපි දන්නවා මේ කාලේ හැටියට සංසයාවහන්සේ කෙනෙක් ජනප්‍රිය වෙන්න නම් ශිහියන් සමග ඇලී ගැලී කටයුතු කරන්න එන, ශිහියන්ගේ වැඩිවලට සම්බන්ධවේලා. ඒවාට උර දෙමින් කටයුතු කරන්න එන. නමුත් මහාකාශ්‍යප මහරහනන් වහන්සේගේ තීවන රටාව පිළිබඳව බුදු පියාණන්වහන්සේ වදාල උපමා දෙකන් අපට වෙන දෙයක් තෝරුමියන්නේ.

මොනවද දියු උපමා -

"වැනුපමා" කියල හද පිළිබඳ උපමාවක් දීල නිබෙනවා, බුදු·පියාණන් වහන්සේ. මේ මහා කාශ්‍යප හද වගේ පැවුල් අතර හැඩිරෙනවාය කියල. ගෙන් ගෙට පිළු පිළා විධිනසොට හරියට මේ මහාකාශ්‍යප මහරහනන් වහන්සේ හද වගේ. මොකද, හද කියල එකත උපමාවට ගක්නේ. "නීවා නාවකා - කුලෙසු අපාගබහා" හද හැමදාම අලුත්. හද හැමදාම අලුත් වෙනවා. අව පක්ෂය හරි, පුර පක්ෂය හරි, හැමදාම අලුත් දෙයක්. අන්න ඒ වගේ මහාකාශ්‍යප මහ රහනන් වහන්සේ, ගෙන් ගෙට පිළුපිළා වැඩියට මොකද, ඒ ශිහියන්ට හැමදාම අලුත් කෙනෙක්. කොහොමද අලුත්වෙන්නේ? අර ශිහියන් සමග පමණට වැඩිය සම්බන්ධකම් නැති නිසා. අපි දන්නවා දැන් ගමේ ගොටි කුලාවක් නිබෙනවා "දෙව්වල් ද්‍රීනා කුකුලාගේ කරමලේ" ගැන. අන්න ඒ වගේ තන්ත්‍රයක් එනවා පමණට විඛා ඇලීගැලී කටයුතු කළාක්. එහෙම එකක් නැ මහාකාශ්‍යප මහරහනන් වහන්සේගේ - හද වගේ. දැන්, හද කිවිවහම අපේ ලිඳෙන් පේනවා. පොකුණෙක් පේනවා. හැමතුනම පේනවා. හැබුදි අල්ලගතන්න බැඳු හද, කාටවන්. අන්න ඒ වගේ තමයි මහාකාශ්‍යප මහරහනන් වහන්සේක් සාම්වත් අල්ලගතන්න බැඳු ශිහි ගෙව්වාවල එසුම ශියාට මොකද. ඒක නිසා "කුලෙසු අපාගබහා" කියල කියනවා. ඒ පැවුල් සමග පමණට වැඩි සම්බන්ධතාවක් නැ. අනියම් සම්බන්ධතාවල් නැ. අන්න ඒ ගුණ දෙක, ඒ විදියට අර හඳේ උපමාවෙන් බුදු පියාණන් වහන්සේ පේනවා වදාරුල එක් අවස්ථාවක සංසය වහන්සේලාට මහාකාශ්‍යප මහරහනන් වහන්සේ ආදියට අරගෙන තීවන්වෙන්නේයි කියල

වදාලා. තවත් උපමාවක් මුදු පියාණන් වහනයේ දැක්වුවා. "ජරුදපාන" උපමාව. ඒ සියල්ගේ "පාඨ පිදක".

මහාකාශයප මහ රහතන් වහන්යේ උපමා කළා පාඨ පිදකට එකිල බලන කෙනෙකුට. හරියට දැන් පාඨ පිදකට කෙනෙක් එකිල බලනකාට එකිල බලන්නේ, ඒකට වැශේන්තා හිකාගෙන තොවේයි. කයයි සිතයි මැන් කරගෙන. කයයි සිතයි මැන් කරගෙන පාඨ පිදකට එකිල බලන්න වගේ හිහියන් අතර පිළුසිහා විභාවි සියලු මහා කාශයප මහරහතන් වහන්සේට ප්‍රගාජා කර වදාලා, මුදු පියාණන් වහන්යේ. ඔය උපමා දෙකෙන් පෙනවා, එකකාට, මහාකාශයප මහරහතන් වහන්සේ අපි මේ කාලේ හිතත විදියට නාම් 'ජනප්‍රිය' සියනා වචනයට ගැලපෙන්නේ නැ. ජනප්‍රිය කෙනෙක් වෙන්ට බැ. නමුන් පිනවිතුනි ජනප්‍රියත්තවයේ මට්ටම් දෙකක් හිබෙනවා. ධනය, තිලය, බලකළ ආදී දේවල් තිසා ජනප්‍රිය විමස් හිබෙනවා. ඒක බොහෝම මතුපිටින් යන ජනප්‍රියත්තවයක්. බොහෝම ඉක්මණින් තැකිවෙලා යනවා. ගුණ ගරුකත්වය තිසා ඇතිවන ජනප්‍රියත්තවය රේට වඩා ගැඹුරු දෙයක්. දැන් මෙනෙහින් අපට පේනවා, අර කුඩා දරුවන් සියලු සිව්වහම්, අපි දන්නවා කුඩා දරුවන්ට සම්භර දේවල් ඉවත් වහේ දැනෙනවා. වැඩිහිටියන්ගේ නොයෙකුක් විතර්කවලින්, විවේචන ආදී ඒ හිතිවිල් වලින්, කවලම් වෙවිව, ව්‍යාකුල වෙවිව, සින්වලට වඩා පිරිසිදු සිහක් කුඩා දරුවන් තුළ හිබෙනවා. ඔවුන්ට මේ ගුණ සම්පත්තිය සියනා එක සම්භරවිට ඉවත් වහේ දැනෙනවා. අන්න එක තිසා වෙන්න ඇති අර පත්තියයක් දරුවන් අර මුදු පියාණන් වහන්සේලාවන් - ඒ ගෞරවය තැකිව තොවේයි - වන්දනා කළාට මොකද අර කතිව වයින මහාකාශයප මහරහතන් වහන්සේගේ කපෝ ගුණයට විශේෂයෙන් විශිෂ්ටනේ. විශිෂ්ටලා අර විදියට කුවුම්මලු පූජා කලේ. එයින් පේනවා ඒ දරුවන් තුළ යුතිකි සහත පූජා ගෙන්තියකුන් හිබෙන්ට ඇති. "හැදෙන ගහ දෙපත්තෙන් දැන්" සියලු කතාවක් හිබෙනවා. ඒ වගේ මේ දරුවන් තුළන් හැදෙන ගහක් වහේ ඇතුළත හිකිල හියෙනවා යුතිකි ගුණ ගෙන්තියක්. එක තිසාමයි අර බණ අහලා අව්වර ඉක්මණිම්ම ඒ යෝච්චාන් එලය සියලා සියනා උතුම් තත්ත්වයට පත් වුනේ. මුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල හිබෙනවා ව්‍යුවර්කි රාජ්‍යයටත් වඩා ග්‍රෑෂ්‍යවූ තත්ත්වයක් යෝච්චාන් තත්ත්වය පවා - පලමුවෙනි මාගිලලය වුනක්. මොකද, නව එවින හතායි සංසාරය තෙවෙන්න වෙන්නේ. ඒ වගේම සාකර අපායන් තිදහස්. එබදු තත්ත්වයක් ලබාගන්නා.

ඒ වගේම එතනැදි මේ දරුවන්ගේ හිත සකස්ලෙනා කොහොමද සියනා එහන් අපිට හිකාගන්න පූජාවන්. පලමුවෙන්ම ඒ මහා කාශයප මහ රහතන්

වහන්සේගේ ගුණ සම්පත්තිය අනුව හිත පහදටා ගත්තා. ඒ ගුණ සම්පත්තිය හැඳුනාගත්තා. මූද පියාණන්ධවහන්සේ වදාල කෙටිගාටාවෙන්. දැන් අපි අර පලුම්වෙන්ම විග්‍රහකළේ ඒ ගාට්‍යාවේ අදහසයි. එයින් තේරුම් ගස්ක මේ මහාකාශයාප මහ රහතන්වහන්සේ කුළ මේ ගුණ සම්පත්තිය නියෙන තියෙයි අපේ හිත පැහැදුනෙ කියල. යමක් පිළිබඳව මුදිකාවෙන් සංඛ්‍යා වෙනවා නම් ඒ එක්කම තමන් ඒ ගුණයක් එක්කම වැවෙනවා. ඒ වෙශේම ඒ දැරුවන් කුළ තිබුණු පැහැදුනු හිත විඩාන් පිරිපිදු උනා. රීලභට ඒ වෙශේම අපට හිතාගන්න පුහුවන් ඒ පිරිපිදු හිත තමන් පිරිපිදු වෙන්න උපකාර උනා අර පරිකාශාගය. මෙහන කැඳුම් පමණක් නොවේයි පරිකාශාග උනා. කැඳුම් එක්ක බැඳුණු විනෝදයන් පරිකාශාග උනා. උයනට ගිහිල්ල මේ කැඳුම් කකා කෙලි යෙල්ලටි කරන අදහසින් මේ ලමයි පිටතුවනෙ. නමුන් මේ පත්‍රිය දෙනාම එක් පිනින් අර පියලුම කැඳුම් වික බුද්ධ ප්‍රමුඛ සංස්කා වහන්සේලාට පුරු කළා. එයින් ඒ පරිකාශාගය සම්පූර්ණ උනා. හිත විඩාන් ප්‍රසන්න උනා. පැහැදුනා. එබදු ඒ ප්‍රසන්න හිත තමයි රීලභට අර මාකීල්ල අවබෝධියෙන් ඒ සෝච්චාන් කත්තවය ලබාගත්තා. අන්න ඒ අනුව අපිට මේකෙන් පෙනාවා, මේකා විවේනා දහම් රසයක් නිබෙනවා, ගුණ පුවිදක් මේක කුළ නිබෙනවා.

රීලභට තවදුරටත් කල්පනා කරල බලනාට නම්, දැන් මේ මූදපියාණන් වහන්සේ වදාල කාරණා අනුව මහා කාශයාප මහ රහතන් වහන්සේගේ ජනපිළියන්වය, දෙවියන් අතරත් මහුණායන් අතරත් ඒ ගුණ සම්පත්තිය තියා ඇතිවූ ජනපිළියන්වයක්. දැන් සාමාන්‍ය සංකල්පයක් නිබෙනවා - වියෙෂයෙන්ම මේ කාලයේ - සංස්කා වහන්සේලා කියල කියන්නෙ ශිෂ් පින්විතුන්ගේ සිවුපසයෙන් යුපෙන අය. එක තියා ඒ සඳහා යම්කියි ගුරුත්වයක් ගෙවෙන්ට යිනා. මේක පුවිමාරුවක්. මේක ගනුදෙනුවක්. කාරණක් ඇතුළායි. යම්කියි ගනුදෙනුවක් මෙහන නියෙන්නෙ. ඒ ගුරු ගෙවෙන ආකාරය තමයි විකෙන් වෙනස් වෙනස්නෙ. සාමාන්‍ය ලෞකික ගුරු ගෙවීම් වාගේ දෙයක් නොවේයි. ලෞකික දේ වෙනුවට ලෝකෝන්තර අර්ථයක් පිදිත කිරීමෙන් තමයි මේ ගුරු ගෙවෙන්නෙ. එක තියා තමයි දැන් 'අනන්නා කාමම කුඩානා' කියල අර ගාටාවේ කිවිව - "තමාගේ වැඩිය කරනා", තමාගේ වැඩිය කරන කෙනාට සමාජයේ යොදන විවනයක් නිබෙනවා 'ආන්මාර්ට්කාම්' කියලා. 'ආන්මාර්ට්කාම් පුද්ගලයා'. එකකොට මහාකාශයාප මහරහතන් වහන්සේ කදුන්වන්නෙ මූද පියාණන් වහන්සේ ආන්මාර්ට්කාම් කෙනෙක් හැටියට. නමුන් මේ ආන්මාර්ට් පිදිවෙනවින් එකකාම - මොකක්ද ආන්මාර්ට්, ශිල සමාධි ප්‍රජා කියල කියන තිවනාට උපකාරීවන එම පිරිම - එවා සම්පූර්ණ වෙනකොට පරාර්ථය පිදිවෙලා ඉවරයි. එක තියා එනන ආන්මාර්ට් පාරාර්ථය එවට පත් වෙනවා. දැන් මේ ශිහියන් වියින් සංස්කා වහන්සේලාට පුරු කරන සිවුපසය ගැන කල්පනා

කරල බලනකාට, මේවා පුජාකිරීම අර යාචිකයින්ට - දුෂ්‍රී මගි යාචිකාදීන්ට - දීමට වඩා වෙනස් දෙයක්. දුෂ්‍රී මගි යාචිකාදීන්ට දෙන්නේ, පින්වතුනි කරුණාව මූල්‍යකරගෙන. සංස්‍යා වහන්සේලාට පුජාකරන්නේ ග්‍රැන්ඩ් මූල්‍යකරගෙන. ඒක තිසා බුදු පියාණන්වහන්සේ බොහෝ අවස්ථාවල සංස්‍යා වහන්සේලාට කමන්ට අයිති වැශේ සිහිපත් කරදීම සඳහා ප්‍රකාශ කළා, "මහණෙනි තුළිලා 'හඳුදෙයා' හෝජනය වලදනවා" කියල. ග්‍රැන්ඩ් දෙන ආහාරය වලදලයි තුළිලා මේ එවක්වෙන්නේ කියල. ඒකට ගුරු ගෙවන්ට මින. ඒකට ගුරු ගෙවන්ට මින. කොහොමද ගුරු ගෙවන්නේ? මේ සිවුපසය පරිසේශ කරන කුම් හතරක් ධ්‍රීයෙ දක්වා නිබෙනවා. මොනවද ඒ හතර?

පලමුවෙනි එක,

පේයා පරිසේශය - පේයා පරිසේශය කියල කියන්නේ: අපි සාමාන්‍ය වවනායක් ගත්තෙන්, 'හොරුකනවා' වශේ. හොරුට අරගෙන පාවිච්චි කරනවා වශේ. පේයා පරිසේශය.

දෙවෙනි එක,

ඉණ පරිසේශය - ගුරුට අරගෙන පාවිච්චි කරනවා වශේ

තුන්වෙනි එක,

දායාර්ය පරිසේශය - දායාද වශයෙන් ලබාගෙන පාවිච්චි කරනවා කියන එක.

හතරවෙනි එක,

සාම් පරිසේශය - සිවුපසයට අයිතිකාරයෙක් හැටියට පාවිච්චි කිරීම මින්න ඔය විදියේ සංක්‍රාන්ත හතරක් ධ්‍රීයෙ දැක්වෙනවා. අපි මේ එක එකක් කරමක් දුරට විශ්‍රාජ කරන්න බලමු.

පේයා පරිසේශය කියල කියන්නේ කිසිම ගුණ සම්පත්තියක් නැතිව සිලාදී ගුරුයක් නැතිව, සිවුපසය පරිසේශ කිරීම. එයින් ඒ පරිසේශ කරන තැනැන්නා - හිසුව - ගුරු කාරයෙක් වෙනවා සිහියන්ට. වෙන කොයි විදියේ ලොකික මට්ටමින් ගුරු ගෙවන්ට උක්සාහ කළක්, ධ්‍රීඛානුකාලට ගුරුකාරයෙක් වෙනවා. ඒකට ගුරු ගෙවන්ට මින දීසි කාලයක් සංසාරය,

සමහරවිට. ඉන්න ඒ විදිය තත්ත්වයක්. ඒක පෝදා පරිසේගය - "හොරාට කතව්" විගෝ.

රීලහට, දෙවෑනි කාරණය - ඉනු පරිසේගය. ගුයට අරගෙන පාලිවිති කරන ඒක. හොරාට අරගෙන පාලිවිති කරනවාට වැඩිය දෙවෑනි තත්ත්වය රිට විඛා විකාස් හරි හොඳයි - ගුයට ගන්න ඒක. ඒක නොගෙන බැං. මේ සංස්යා වහන්සේලාට තීවික්වීම සඳහා සිවුපසය අත්‍යවශ්‍යයි. තීවික්වීමට යම්කිහි ප්‍රකාශක් අවශ්‍යයි. විවර පිණ්ඩාත සේනායන හිලානපාවලිය කියන මේ, අදින්න දෙයක්, ආහාරයක්, රීලහට වියන්න තුනක්, ආචාරයක්. බෙහෙත් සේන් ආදිය. මිකා සිවුපසයයි. තමුන් මේ ප්‍රකාශ මේ සංස්යා වහන්සේලා ගන්නේ ගුයක් භැරියටයි. දැන් අපි දනෑනවා මේ ගුය - ගුයක් අරගත්තු කොනොක්, ඒක අපි හිතම් යම්කිහි ව්‍යාපාරයක් සඳහා හෝ ගොවිනැන් සඳහා හෝ ගුයකරයක් ගන්නා. ඒ ගුය ආපි ගෙවිනිනා කිවියෝන් අදහසක් තැකිව ඒක කාබාඩිතියා කරනවා නම්, එයා ඇුක්ක වශයෙන්ම ගුය කාරයෙක් නොවේයි, හොරෝක්. ඒ වේනුවිට යම්කිහි කොනොක් ඒක හරියාකාර, නිමියාකාර, ඒ අර්ථය යිඳුකර ගැනීම සඳහා ව්‍යාපාරයේ හෝ ගොවිනැන් හෝ යොඳූම්න්, අවස්ථානුකුලට පොලී ගෙවිනවා නම්, අන්න ඒ තුනැක්කා නියම ගුය කාරයෙක්. ගුය කාරයෙකුට අයිති දුනුකම් ඉවශකරන කොනොක්. අන්න ඒ විගෝ බුදුපියාණන්වහන්ය මේ ඉනු පරිසේගය කියල කියන, 'ජුයට අරගෙන පරිසේග කිරීම' කියන ඒක තොරු තියෙන්නෙ කොහොමද? යම්කිහි සිසුවක් අර පිවුපසය ඒක එකක්ම, විවර පිණ්ඩාත සේනායන හිලානපාවලිය කියන ඒ එක එක ප්‍රකාශක්ම, ප්‍රකාශවේෂ්‍යා කරල, තුවීන් සළකල බැලෙ, පරිසේග කරනවා නම්, එක හරියට ගුය කාරයෙක් භැරියට පරිසේග කිරීම විගෝ. මේ ප්‍රකාශවේෂ්‍යාට කියන එකේ දෙපැන්තක් තියෙනවා. දැන් අපි හිතම්, එකට තිදුෂුනක් ගතකොන්, පිණ්ඩාතය - ආහාරය. ආහාරය සාමාන්‍යයෙන් ශිෂ්ට පින්විනුන් පාලිවිති කරන්නේ කුසැහින්න නිවාගැනීමට පමණක් නොවේයි. රස කෘෂිණාව, කවි, ඇශ්‍යපත හොඳට ව්‍යවහාර ගැනීම, රුප සම්පත්නා කර ගැනීම. මය විදිය පරමාර්ථ අනුවයි. ඒ විදිය එකක් සංස්යාවහන්සේලාට පූජිය තැකි නිසා බුදුපියාණන් වහන්ය ප්‍රකාශ කරල තිබෙනවා මේ ගන්න ආහාරය - පිණ්ඩාතය, - නියම පරමාර්ථ හිකන්නෙයි කියල. "මේ කාර පවත්වාගෙන මේ සංස්යාරයෙන් එකරීම සඳහා, මේ උකුම් පිවිකය, මුහුම්වධීව ගෙනයාම සඳහායි මම මේ ආහාරය ගන්නේ" කියල, ආහාරය - පිණ්ඩාතය - නියම අර්ථය තුවීන් සළකල බැඳීම එක පැක්කාක්. ඒ විගෝ, එපමණක් නොවේයි. ඒ පිණ්ඩාතය වැළදීමන් එකකරා භාවහාවක් කරගන්නවා. කොහොමද? මේ පිණ්ඩාතය කියල මා ගන්න ආහාරය, පයිලි, ආපෝ, කොරෝ, වියෝ කියන ධාතුවිලින් සකසුවුනු

එකක්. මගේ ගේරුයක් ඒ විශේෂ බාංචුවලින් සකස්වූතු ගේරුයක්. මේ පිණ්ධිපාතය පිරිසිදුව නිමුහට මොකද මේ පිළිකුල් සහගත ගේරුයට ඇතුළුවෙලා මේක පිළිකුල් බවට පත්වෙනවා. එයින් කෙරෙන්නේ මොකක්ද, බාංචු මනසිකාර, අසුහ මනසිකාර. කියල කියන භාවනා දෙකක් ඒකක් කෙරෙනවා. අන්න ඒකයි. දැන් අපි අර කළින් කිවිව තේ, අර ගෝකරුයක් ගත්තහම ගෙය ගැනීමේ පරමාර්ථය පිහිපත් කිරීම් - ඒ කටයුතු කිරීම් - රේඛට අවස්ථානුකුලට පොලී ගෙවීමක් නියම ගෝකාරුයකුගේ පුතුකම්ය කියල. දැන් මෙකනක් කෙරෙන්නේ ඒකයි. අර පිවුපසය ඒක ඒකකම් - දැන් ආභාරය නාම් - "මේක මම ගත්තේ ගෙයට. මොකටද ගත්තේ? මේ සංසාර කාන්තාරයෙන් එකෙරේම සඳහා මේ ගේරුය පවත්වාගැනීම සඳහායි", කියල අන්න පරමාර්ථය සැළකුවා. රේඛට ඒකට පොලී ගෙවීම මොකක්ද? අන්න භාවනාවට හැරෙවිවා. මේ පිණ්ධිපාතයක් මේ මගේ ගේරුයක් බාංචු හතුරෙන් පයිනි, ආපෝ, කෙරෝ, වායෝ කියන බාංචු හතුරෙන් නිර්මාණය වෙවිට දේවල්. එනතිනම්, අනාකම ධ්‍යුම් ඒක තුළ නියෙනවා. අනිතා දු;බ, අනාත්ම. රේඛට එපමණක් නොවේයි, අසුහ පැතුනට හරවනවා. මගේ ගේරුයට, මේ කුණු ගේරුයට, එකතුවෙලා මේ පිරිසිදු ආභාරය කිලිටි බවට පත්වෙනවා. ඔහ්න එයින් පොලී ගෙවීමක් කෙරෙනවා. ඇයි? නිවන කරා යන ගමනක්නේ. නිවන කරා යන ගමනට භාවනාව අත්තාවෙයි. එනකුට පිවුපස පරිසේකය තුළින් භාවනාවක් කෙරෙනවා. ඒක තමයි පොලී ගෙවීම. මේ විදියට අපි විවාන් විස්කරකල් මොකද, ඇතැම් කෙනෙක් මේක කෝරන්නේ වෙන විදියකටයි. සංසාර විහන්සේලා පිවුපසය ප්‍රත්‍යාවෙශනා කරල වැළඳීම පමණකින්ම ගෙයෙන් නිදහස් වෙනවා කියලන් ඇතැම් කෙනෙක් කෝරනවා. ඒක නිවැරදිය කියල කියන්න බෑ. එකේ අමුජාමුවක් නියෙනවා. පිවුපසය ප්‍රත්‍යාවෙශනා කරල වැළඳීම පමණකින් හිසුවක් ගෙයෙන් නිදහස් වෙන්නේ නෑ. තව ඇතුළු වැඩි නියෙනවා. රේඛට අනිත් කාරණා ප්‍රකාශ කරනකාට ඒක පැහැදිලි වේයි.

එ දෙවෙනි කාරණය අපි කිවිවේ - ඉහු පරිසේකය. රේඛට තුන්වෙනි කාරණය මොකක්ද? දායාර්ථ පරිසේකය. දායාදයක් හැරියට සළකල පාවිචි කිරීම. ඒක කෝරන්නේ මෙහෙමයි. අපි හිතමු සේවාන් තත්ත්වයට හිසුවක් පත්දානාය කියල. ඒ හිසුව එදා ඒ පත්වූන අවසානව ඉදා නියම ලුණ පුතුයෙක්. රේඛට සේවාන් සකදාගාමී අනාගාමී කියන තත්ත්ව තුන් පිටින්නේ ලුණ පුතුයින්. නමුන් කාම වැඩි ඉවර කරල නෑ. එබදු අයට කියන්නේ 'සේබ' කියල. මේ ගාසනය නියම ආකාරයෙන් හිස්මෙන අය. වැඩි ඉවර කරල නෑ. අන්න එබදු අය මේ පිවුපසය පරිසේක කරන්නේ හරුයට අර මුළුමියන්ගේ දෙයක් දරුවන් පාවිචි කරනවා වෙශේ, දායාදයක් හැරියට සළකල. දැන්

මේ තුඩා දරුවන් මූලියන් ගෙදර තැක්තාම් බය නැතිව මූලියන්ට අයිති දේවල් පාවිචිත කරනවා. නමත්ගේ දෙයක් නොවන තැම්බ් මූලියන්ට අයිති තිසා. අන්න ඒ වෙශේ, ඒ සෝචිතාන් සකස්ථාගාමී අනාගාමී කියන මූල් මාත්‍රිතල ප්‍රකාශන කරන්නු සංස්කා වහන්සේලාගේ පිළිපස පරිසේශය උපමා කරන්නේ අර දරුවන් මූලියන්ගේ දෙයක් පරිසේශ කිරීමට, පාවිචිත කිරීමට, දායාත් පරිසේශය. ඒ තුන්වෙනි කාරණය.

අවසානයේ කියෙන්නේ පාම් පරිසේශය. නියම වියයෙන්ම, හැම අර්ථයෙන්ම, පිළිපසයට අයිතිකාරයින් හැටියට පාවිචිත කිරීම. ඒක කෙරෙන්නේ රහන්දානාට පස්සෙයයි. රහන්දානු අවසරාවේදී - රහන්දානු පුද්ගලයා හඳුන්වන්නේ ගෙයනැති කෙනෙක් හැටියට. ඒක තිසා කම්පි - දැන් වහන්කාඩ මහරහතන් වහන්සේ ගැනයි අපි කාලා කළේ. මහන්කාඩ මහරහතන් වහන්සේ රහන්දානු පැවිදිවෙල හත්දිනෙන්. උත්වහන්සේ මේ කාරණය ප්‍රකාශ කරනවා ඒක් අවසානයේ: 'මම හයදවසක් පමණක් ගෙයට පිළිබුජානේ වැළඳවා, හත්වෙනි ද්‍රව්‍ය ගෙය නැතිව වැළඳවා'. එයින් අදහස් කළේ මොකක්ද? හය ද්‍රව්‍යක් යනාතුරු මම රහන්දානේ නැ. හත්වෙනි ද්‍රව්‍ය රහන්දානාය කියන ඒක. එයින් පෙනෙන්නේ රහතන් වහන්සේ ගෙය නැතිව පිළිබුජානේ වළඳනාවා කියන ඒකයි. අමුණුවෙන් ගෙයක් ගෙවන්න දෙයක් නැ. ඉතිරි හරිය කරන්නේ - ලෝකයාට යම් වියේම අනුග්‍රහයක් කරනවා නම් ඒක කරන්නේ - ලෝකානුකම්පාවෙන්. ලෝකයා කෙරහි අනුකම්පාවෙන්. ඒ තිසා කම්පි බුද්ධ පියාණන් වහන්සේ අර පළමු හැට නම රහන් වෙනාක. සිටිය, ඒ ඒ දිසාවල යවන්නා, බහුතන හිත බහුතන පුව සඳහා. එට කළුන් නොවේ. රහන්දානාට පස්සෙ බුදුපියාණන්වහන්සේ 'හිහිල්ල ගෙය ගෙවන්න' කියන ඒක නොවේ වදාලේ - 'ඇය නැතිව ගැයිරෙන්න' කියල. හිහිල්ල බණදෙසල ගෙය ගෙවන්නෙයි කියන අදහසින් නොවේයි අර හැට නමක් ගැවීවේ. ඇතුළු සොනෙක් වැරදි විදියට කෝරන තිසා අපි මේ වියේමයෙන්ම අවධාරණය කරන්නේ. අර හැට නමට - 'බහුතන හිකාය. බහුතන ප්‍රබාය' - බොහෝ දෙනාගේ හිනසුව පිළිය හැයිරෙන්න කිවිලේ, බුදුපියාණන්වහන්සේ වදාලේ, හිහිල්ල ගෙය ගෙවන්නෙයි කියන ඒක නොවේයි. ඒක ලෝකානුකම්පාවෙන් කරන දෙයක්, ඒ ඉතිරි තිටින කාලයේ රහතන් වහන්සේලා. තැම්බ් එනන කියවෙනවා : 'අණන විවර ලොකේ' - 'ඇය නැතිව ලෝකයේ හැයිරෙන්න' කියලා. එනන ඉදාල ගෙය නැතිවයි හැයිරෙන්න. මන්න ඔය විදිය තැක්වියකින් ගෙය නැතිවිම කම්පි, හරියට ගෙයකරයෙන් නිදහස්වීම. එනන ඉදාල කම්පි සාම් පරිසේශය කරනවා. ගෙය ගෙවන්නේ සොජාමද කියන ඒකයි මෙයින් පෙන්වුම් කරන්නේ. එලුවට, ඒ වෙශේම, දැන් අපි දන්නාව ඒ ගෙය ගෙවීම තුළ ඒ ගෙය

සම්පත්තිය දියුණුවීම තිසා අර්ථත්වය හඳුන්වන්නේ ගෙයනැති තක්තිය හැටියටයි. ගෙය නැති තක්තියක් හැටියටයි. මූද පියාණන්වහන්සේ රහකන් වහන්සේලාක් පසේ බුදුරජාණන් වහන්සේලා එහෙමත්, ගෙය නැතිව පිටුපසය පරිසේක කරනවා. මේ ගුණදෙනුව තුළ තිබෙන ලෝකෝස්තර අයය තිසා තමයි දැන් මේ පින්වතුන්ට තිතර අයන්නට ලැබෙනවා ඇති - මය දාන පි-කම් ආදියෙදී - කාරණ තුනක් සම්පූල් වෙන්න ඕනෑය හිහි පින්වතුන් පිරිණමන දානයක් මහස්ථල මහාතිස්ස වෙන්න සියලු. මොනවිද ඒ කාරණ තුන.

1. දායක සම්පත්තිය
2. දෙයා ධ්‍රී සම්පත්තිය
3. ප්‍රතිග්‍රාහක සම්පත්තිය.

දායක සම්පත්තිය කියල සියන්නේ දායකයාට සියනා සම්පත්තිය නොවේයි. තියම දායකයෙකුට තිබිය යුතු ගුණ සම්පත්තියයි. ගුණාග සම්පයන් සම්පූල් විමයි. ග්‍රැන්ඩ්, පරිත්‍යාග වේතනාව්, ශිලය ආද ඒ කාරණාවලින් සම්පූල් තම එයා තියම දායකයෙක්. අන්න දායක සම්පත්තිය.

දෙයා ධ්‍රී සම්පත්තිය කියල සියන්නේ දෙන දේ පිළිබඳව බාර්මිකතවය. බාර්මිකව උපයා සපයාගන්නු දේ. නොර මැරකම් විලින් ලබාගන්නු දෙයක් නොවේයි. ඒක ඒ වගේම ප්‍රතීතිව නොදින් සකස්කරල - විසිකරන දෙයක් හැටියට නොවේයි. ඒ පිදියට දෙන දෙයක්. ඒක දෙයා ධ්‍රී සම්පත්තිය.

ප්‍රතිග්‍රාහක සම්පත්තිය කියල සියන්නේ පිළිගැනීම් පක්ෂය පිළිබඳව, ඒ සියනා කාරණය. එනකෝට ප්‍රතිග්‍රාහක සම්පත්තිය ගැන සලකල බලනකාට ඉහළම අර්ථයන් දානය ලැබීමට යුදුයු, මූද, පසේමූද, මහරහන් වහන්සේලායි, රහකන් වහන්සේලායි. එහෙම තැක්නම් රීළගට අර එකන ඉදාල ගුණ සම්පත්තිය අනුව යන අයයි. ඒකයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය. ඒ අනුවයි මහස්ථල මහාතිස්ස වන්නේ. මේ කාරණයම ගාට්ටික දක්වාලා සිබෙනවා. බොසෝවිට උපමාවලින් දක්වාල තිබෙනවා නොවිනැන් පිළිබඳවි.

"බෙනගුපතා අර්ථනොනා.
දායකා කයාකුපතා
විදුෂපත්මං දෙයා ධමමං
එනොනා තිබෙනනෙ එලං."

රහතන් වහන්සේලා කොත් වගෙයි. පරු කොත් වගෙයි. ‘දායකා කයා කුපමා’. අර කියාපු අර දායක ගුණා-ගවලින් යුත්ත දායකයේ තියම දකු ගොටියන් වගෙයි. ‘බිජුපම් දෙයා ධමම්’ - දෙනා දානවස්‍යාච් නොද ඩිත්තර විය වගෙයි. ‘එනෙකා තිබූන්තාතා එල්’ - මෙයින් තමයි තියම එලය උපදින්නේ, මහන්ත්‍ර මහාතිස-ය වන්නේ. මහා පුණුස්කෘතියක් ගලාගෙන එන්නේ මේ විදියටයි කියල එහෙම නෝරු තියෙනවා.

ලී අනුව එනකොට අපට තොරෙනවා බුදු පියාණන් වහන්සේ අර තියම, තියියාකාර, ඩීමානුකුල, ශිඹි පැවිදි සම්බන්ධතාව මේ කතාන්තරය තුළිනුත්, ගාලාව තුළිනුත් අපට දක්වා වදාරල කියෙනවා, අනාගක පරමිපරාව සඳහා, අනාගක ගාස්තායේ ප්‍රගතිය සඳහා. රේඛට රේ අම්තරව අපි තව වික්ත් කළුපනා කරල බලම්. දැන් මෙනත මේ කාලාව අපි ආරම්භ කරගෙන කියාගෙන යනෙකාට ඇතුළු කොනොකුට පිශෙන්න ඇති ලේක ඇත්ත දෙයක්ද කියල. ඇති පිදියෙක්ද කියල. මෙනත කියෙනවා මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රජාවන් මහා කාරුණිකවන් පිළිබඳව, බුද්ධිරේතය කියවන මිනුම කොනොකුට විස්මය ඇතිවෙනවා. පුදුමය ඇතිවෙනවා. බුදු පියාණන් වහන්සේ අතින අනාගක වනීමාන කියන තුන් කාලය පිළිබඳ හර අවබෝධයක් ඇතිව, හරියට, එක අත්කින් බලුනව් නම්. නාවායක් පිද්ධිවෙනවා වෙළු බලාගෙන ඉනෙනවා. ලෝකයේ මිනිසුන්ගේ පික් පෙනෙනවා. මිනිසුන් කරන කියන දේ. ඒ අතිකයේ භාෂියාවන් පියල්ල පෙනෙනවා. එක තිසා තමයි බුදු පියාණන්වහන්සේ අර විදියට වදාලේ. “මහයෙන් කැවුම් වළදන්න කැමතියි” රේඛට “අපි කැවුම් වළදලාම යම්”. මේ මොකක්ද මේ බුදු පියාණන්වහන්සේ කළේ. බුදු පියාණන්වහන්සේ පෙරුම්පරු සාරාස-ඡ්‍යාකල්ප ලක්ෂයක් තුළ නොවැලදු කැවුමක් නැහැ. නොකැ කැවුමක් නැහැ. අමුතු දෙයක් නොවියි කැවුම්. ස-සයා වහන්සේලාට කැවුම් වළදවන්න වෙනම ආසාවකුක් නැහැ. නමුන් මෙනත කියෙන්නේ මහ ගැඹුරු කාරණයක්. බුදු පියාණන් වහන්සේ අවස්ථාව යලසාගන්න, අර පන්සියක් දරු පිරිසට - ඒ දරුවන්ගේ උපනිශ්චය සම්පත්තිය දැකළ, ඒ දරුවන්ගේ ග්‍රැන්ඩ මුළුවෙන අවස්ථාව දැකළ, ඒ ග්‍රැන්ඩ අනුව හියා කිරීමෙන් මාගිල්ල ප්‍රතිවේදය කරන්න ප්‍රතිවන් බව දැකළ - එකට අවස්ථාව යලසා ගත්තයි බුදු පියාණන්වහන්සේ අර “අපි කැවුම් වළදලාම වනිමු” හි කියල ප්‍රකාශ කළේ. එකහ කියෙනවා - අපි කළුපනා කරන්ට මින, අර මහා කාරුණාවේ කියෙන උපාය කොගලාය. මහ පුදුමයි. ඒ එක්කම බුදු පියාණන්වහන්සේගේ ඒ උනුම් ගුණයක්, අපිට, ලෝකයාට. ආදියිට ගතහැකි දෙයක් තමයි තමන්ගේ ග්‍රාවිකයෙකුගේ උනාක් උනුම් ගුණයක් වශීනා කිරීම. දැන් වෙන කොනොකුගේ නම් ‘මට නොදුන්න කැවුමක් අර ගොල්ලන්ට දෙනවා’ කියල මූණ නරක්

විනාවා. මූණක් කුටුමක් විගේ විනාවා, ඇතැම්විට. එබදු දේවල් සමාජයේ කොනෙකුත් විනාවා, 'මා වැනි ගුණ සම්පත්කියෙන් පුක්ක කොනෙකුට තොදුන්නා කුටුමක් මේ මගේ ගෝලයෙකුට දුන්නා' කියල. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කළේ මොකක්ද "මහජෝනි තුම්පාටන් මටන් කුටුම් තොදුන්නාට අර දරුවා - කුටුමේ නියම අධිකිකාරයා ඔන්න පිටිපසසෙන් එනාවා. අපින් එනක් ඉතිමු" කියල. එකතින් ලෝකයට, විශාල ආද්‍යීයක් බුදුපියාණන්වහන්සේ දෙනාවා. ඒ විගේම ඒ අවසථාට සළසාගන්න මහා කාගාප මහරහන්සේ වහන්සේගේ උතුම් ගුණ සම්පත්තිය පුකාඟ කරන්ට අර විදියේ ගාලාවකින්. ඒ විගේම, ඒ තුළ නිබෙනවා ගාසනායට පැහැවිඩෙක්; ගාසනා පැහැවිච්චෙක් නිබෙනවා. නියමාකාරයෙන්ම හිහි පැවැති පැවැති පැවැති පැවැති පැවැති පැවැති පැවැති කියනා එක.

ඉතින් මේ විදියේ කාරණා රාජියක් අපට මේ කඩාන්තිරය තුළිනුත් ගාලාව තුළිනුත් තොලාගන්න පුරුවන්. මේ අවුරුදු කුටුම් බණ තුළ - අපි අර කළින් සඳහන් කළ ආකාරයට - නියෙනාව ගුණ පුවදක්, ධ්‍රී රසයක්. මේ පින්වතුන්ට හිතන්න හිතන්න මේවයි රසය උරාගන්න පුළුවන්. මේ එකට හොඳ අවසථාවක්.

ඒ විගේම මේ පින්වතුන් දැන් මේ අපුන් අවුරුදු උත්සවයට පුදානාම් විනාවා. එක තුළ ඇති ධ්‍රීතාවන් අපි හිකල බලමු. මොකක්ද මේ අවුරුදු උත්සවය කියල නියන්තේ? කාල ව්‍යුහ කරකුවිගෙන කරකුවිගෙන යනවා. මේක කොනාකවන් තවතින්නේ නැ. තවත්ත ගන්නන් බෑ. කාලව්‍ය හරියට අර දැකි රෝදයක් විගේ. එකට අපුවෙල අපේ ඒවා ව්‍යුහයක් ගෙවිල ගෙවිල යනවා, දන්නෙම නැතිව - අපේ වියස ගෙවිල යනවා. ඉතින් මේක තවත්ත ගන්නන් බෑ. අපි ඉස්සරහට තල්ප විනාවා මිසක්, නැවතිලා කළේපනා කරන්න වේලාවක් නැ. අන්න එක නිසා කමයි මේ යම්කිහි වාරිතුයක් ඇතිවෙල නියෙන්නේ. අවුරුදු වාරිතුවල සමහර ගැඹුරු අර්ථ ගොසෝදෙනා සෙරුම් ගන්නේ නැ. මේක විනෝදවන අවසථාවක් භැවියට පමණක් සළකනවා. දැන් මේ අවුරුදු පිළිබඳව මේ පින්වතුන් දන්නාවා 'තොහැකක' කියල එකක් නිබෙනවා. තොහැකක. තොහැකක කියල කියන්නේ නැකක තොවන අවසථාවක්. මේ ලෝකයා තුළ නිබෙනවා ගැඹුමක් හැම එකකම - ලොකික දේවල් හැම එකකම - නැකකට කරන්න මිනෑය කියල. එකකාට එහෙම ඒ විදියට ලොකික දේවල් කරන්න නැකකයක් නැත්තාම් එක තොහැකක. ඉතින් සමහර කොනෙක් හිතනවා 'ඉතින් තොහැකකක් නිකා. ගෙවන්න බෑ තේ. එක නිසා පින්වක් කරම්' කියල. එක වැරදි අදහසක්. මේ තොහැකක කියන එක හඳුන්වලා නිබෙනවා පුණු කාලය කියල. අපි ගැඹුරින් සළකල

බැඳුවාන් ඒක ඇත්ත වයයෙන්ම 'පුණු කාලය' තමයි. පුණු කාලය වෙන්නේ කොහොමද? අර කියාපු අර නොනැකන අවස්ථාව අපේ එවිතය විරාමයක් කරගන්න ඕනෑ. අපේ කටයුතු මධ්‍යය ලබාගන්න පොනී විවිකයක්, විරාමයක්, හැටියට සළකන්න ඕනෑ. පරණ අවුරුදු කියල එකක් නිබෙනවා. අප්‍රක් අවුරුදු කියලක් එකක් නිබෙනවා. ඔය දෙකට මැදින් නොනැකනක් නිබෙනවා. මේක පුණුකාලයක් කරගන්න ඕනෑ අපි. කාල බිලා විනෝදවිලා නොවේයි. තැවිනිලේ සංපුන්ව කළුපනා කරන්ව ඕනෑ. "පසුගිය අවුරුදුදේ මගෙන් වුනු - කයෙන් පිනෙන් වවනයෙන් වුනු - වැරදි මොනවාද? අසල්වායින්ට, තැ හිතව්‍යන්ට, කුණුරුවන්ට, තවන් නොයෙකුන් දේවිල්, මගේ අඩුපාඩු. "ගුණධම් අතින් මගේ මොනවාද අඩුපාඩු? ශිලය පිළිබඳව මොනවාද අඩුපාඩු" එවා සළකල බලනවා. දැන් මේ පින්විනුන් දත්තනවා, ඔය ගෙදරවල්වල අවුරුදු - අවුරුදු උක්සවය - එනශාට ගෙවල් දොරවල් නොදට පුත්‍රිකරල මලකඩ ඉවත්කරල පිරිසිදු කරල වෙන එකක් කඩා අප්‍රක් අවුරුදුව අප්‍රක් එපනුන් බැඳුලයි ආරම්භ කරන්නා. මේ අප්‍රක්වීම - මේක පින අප්‍රක්වීමක් කරගන්න ඕනෑ. පින අප්‍රක්කර ගැනීමේ අවස්ථාවක් - පින් නිබෙන කුණු කන්දල, මලකඩ, සේදල ඇරල අනාගතය දිකා බලල ධ්‍යාමුකුලව, කමන්ගෙ ජීවිතය මේ භයානක සංසාරය නිවහට තැනුරුව අපායට නොයන ආකාරයට පිනුම් පැනුම් ක්‍රියාවලියාවිය සකස්කර ගැනීමේ නොද පුණුකාලයක් කරගන්ව ඕනෑ නොනැකන කියන ඒක - අර අවස්ථාව. විරාමය.

එස් අවස්ථාවකට ඔහුන් නොද පිනුම් පැනුම් ස්ථාපනක් තමයි අපි මේ ධම් දේශනාවෙන් ඉදිරිපත් කළේ. ඒ අනුව කොනොකුට හිතාගන්න පුළුවන්. මෙන්න මේ ගුණ සම්පත්තිය සේරුම් අරගනා, ගාස්තික වට්නාකම් පරමාර්ථ හරියාකාරව සේරුම් අරගනා, අපි ගිහි පැවිදි සම්බන්ධිතාව කොහොමද පැවැත්විය යුතුන්, රේළඟට මේ ගාසනය වට්නාකම් මොනවාද, 'ගනුදෙනුව' හැටියට ගාසනය කළුපනා කරන්නා මොනවාද, මුද පියාණන් වහන්සේ දක්වල තියෙන්නා මොනවාද, ඒ විදියට අපේ එවිතක් සකස් කරගන්න ඕනෑ නියල කළුපනා කරන්න නොද අවස්ථාවක් මේ නොනැකන, පුණුකාලය. ඉතින් මේ අපේ එවිතය කියන ඒක - අර කාලවතුය තම් කොනොකුන් කරකැවිල යනවා. ඒකේ මූලක් නැ. අගක් නැ. එකට අපුවෙන - මේ දැනීරේදෙව අපුවෙලා ගෙවෙන - අපේ මේ එවින වතුය එවිවර ලොකු දෙයක් නොවේයි. මේක මේ වෙලාවේ තැනීවෙන්නක් පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් කොනොගෙ පරමාපුළු කියන ඒක දැන් කාටවක් කියන්නවක් බැරිකරම්. අවුරුදු යියෙයි කියල අපි කිවිවට මොකද රේට පුහක් මෙහා දැන්. රේට අමතරව, තව නොයෙකුන් ආපදා උපදාව තිසා බාහිර අත්තකර උපදාව තිසා, අපේ එවිතය කොයි වෙලාවේ යනවාද, තැනීවෙනවාද, කියන්න බැ. මේ

කඩාකර කර ඉන්න අතරෙන් සමහරවිට හද්වන නාතර උනොත් එනන ඉවරයි තීවිතයක්. අන්න එබදු ඒ සයානාක තක්තවියක් නිබෙනවා. ඒක එහෙමයි තීවිතයේ කෙටිබව. එළඹට පාසාරය දිග බව සිකන්න මින. කොයිකරම් දියි කාලයක් ඉපදි ඉපදි, මැර මැර, මේ පාසාරය දුක් විදිනවිද කියල. මෙන්න මේ දෙක අතරේ අපේ මේ නියම තක්තවිය නිබෙන්නේ. අපි මේක කළුපනා කරල, එළඹට මේකෙන් මිදෙනට බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල නිබෙන්නා මොකක්ද? ශිල, සමාධි ප්‍රජා, එහෙම තැන්නම් දාන, ශිල, සාචනා වශයෙන් බුදු පියාණන්වහන්සේ දක්වන ඒ ගුණ සමූදාය. ඒක තුළ කරුණු රාජියක් නිබෙනවා. ඒ හැම එකක් ගැනම අපි කළුපනා කරල, මෙන්න මේ භෞතැකක අවසාව, පුණුසාකාලය, මේක නිසි ආකාරයට ප්‍රයෝගනායට ගන්නවා කියල කියන්නේ - දැන් මිය දන්නවානේ මේ පින්වතුන්, වෙළඳ යාලාවක් නම්, මිය මේ කාලේ නිබෙන සාප්පු ආදියේ, කඩ සාප්පුවල, අවුරුදුදක් අන්තිමට 'සේල්' කියල තොයෙකුන් රිදියට පරණ බුදු ඉවත් කරගෙන කොහොමඟර් අඩුමිලට හරි විකුණුල ඒවා ඉවත් කරල අලුත් දේවල් ගෙනවා. ඒ වෙළේ අපින් කරන්න නියෙන්නේ අර කුණු කන්දල් වික, මේට කොහොම හරි ගන්න කෙනෙක් ඉන්නට නම් එව දීල හරි - හිත අලුත්කරන්නට ඕනෑම. ඒකයි අලුත් අවුරුදුද කියල කියන්නේ. අලුත් අවුරුදුද කියන්නා ඇදුමෙන්වත්, ගෙවල දාරවල පිරියිදු කිරීමෙන්වත්, සායම් විලින්වත් අලුත් වීමක් තොවේ. නියමාකාර අලුත් අවුරුදුද නම් ඒක ගුණ සම්පත්තියෙන් වැඩිහිටි අලුත් අවුරුදුදක් වෙන්න ඕනෑම. උත්සවයක් කියල කියන්නා අන්න ඒකයි - ඇතුළතින්.

දැන් ඒ අතින් හිකළ බලනකාට මේ කඩාවේ නිබෙන අර කුඩා දරුවන්ගේ ආදැක්ෂක් අපි හිකළ බලන්න ඕනෑම. මේ කාලේ වියෝගයෙන්ම හිහි පින්වතුන්ට භෞද ආදැක්ෂක් දෙනවා අර කුඩා දරුවා. මොකද, ඒ උයනට එදා ඒ දරුවන් හියේ කැඩුම්මලු ඔසවාගෙන සාසයා වහන්සේලාට මේක පුරුෂකරන අදහසින් තොවේ. හිසිල්ල භෞදට කාල බිල විනෝද වෙන්න. නමුත් ඒක පරික්‍රාග කළා. ඒ අදහස පරික්‍රාග කළා. ඒ ඉස්කරම් රසවක් ආකාරය කැවුම්. ඒව ඔක්කාම පරික්‍රාග කළා, බුදු ප්‍රමුඛ පාසයා වහන්සේලාට. ඒ කැඩුම්වල රසයට වැඩිය උතුම් ලොවිනුරු රසයක් එයින් ඒ දරුවන්ට ලැබුණු, ඒ අවසාවෙම සෝවාන් එලය ලබාගැනීමෙන්. අන්න ඒ විදියට අපි කළුපනා කරන්ට ඕනෑම, මේ ලෝකයේ විවිධාකම්වලට වඩා උතුම් විවිධාකම් සමූහයක් අපිට බුදුපියාණන්වහන්සේ හඳුන්වල දීල නිබෙනවා. බුදු ගාසනය කියල කියන්නා ඒ විවිධාකම් අනුව එවත්වීමයි. අපේ එවිතය හැඩිගස්වා ගැනීමයි. ඉතින් මෙන්න මේ දරුවන් දුන්තු ආදැක්ෂ අනුව අපි කළුපනා කලාත්, මේ අවුරුදුද කියන ඒක අපි කාල බිල විනෝද වෙල - එවයි යම්කිහි විනෝද මට්ටමක් සමහරවිට අවශ්‍ය වෙන්න පුළුවන් - නමුත් කමන්ගේ අනාගතය

පරිහෙත විදියට, එවිකය අතාර් වෙත විදියට, ඒ අලුත් අවුරුදු විනෝදය යොදා ගස්සොක් ඒකට ගෙවන්ට වෙනවා. ඒකට දුක්වෙන්ට වෙනවා දීඩි කාලයක් සංසාරයේ. අන්තර් ඒක නිසා උක්සවියක් කියන ඒක ඇත්ත වගයෙන්ම තමන්ගේ සිත සතුවූවෙන්ට නම්, සිතේ සැහැයිමයි. ඇත්ත වගයෙන් ලෝකයේ නිබනා ඉහළම සැපන තමයි සැහැයිම - ඒක කටුරුක් පිළිගන්නවා ඇති. අන්තර් ඒ සැහැයිමට මාධියයි බුදු පියාණන්වහන්සේ ඒ නිරීජ ගාන්තිය නම්න් හඳුන්වල දීල නිබෙන්නේ. ඒකයි - ඒ පරනෙරයි. රේට මැත නිබන ඒ ගාන්තිය - එදිනේදා එවිකයේ - ලොකර ගැනීමට තමන්ගේ එවන රටාව පිළිබඳව, කාල සටහන පිළිබඳව, දින වරියාව පිළිබඳව, යම්කිසි සංශෝධනයක් අවශ්‍ය වෙන්ට පුදුවන්. භැං පින්වනෙක්ම ඒ විදියට කළුපනා කරනව නම් රේඛට එන භොතුකන අවස්ථාව නැකනාක් වෙනවා. ඇත්ත වගයෙන් අපි කළුපනා කරන්ට මින-දැන් සමහර කොනොක් සිකනට පුදුවන් භොතුකන වෙලාවේ මොකක් හරි කලොත් ඒකට අපල වෙනවා කියල. නමුත් පින්වතුනි "මිනිස් බව ලක් තැනේ කුසාලක් තොකර උත්තොක් අපල වන්නේ". අපල වන්නේ අර මිනිස් බව ලබාගෙන කුසාලයක් ගොකර සිටියාත්. නිෂ්පාල වෙනවා කියන ඒකයි. අපල කියන්නේ. ඉතින් මේ නියම තැකන තමයි මේ බුදෙයේක්පාද කාලය. මේ කරම් මේ නියම තැකන ලැබිල නිබෙනවා නම්, මේ තැකුක් අවස්ථාවන් පුයෝජනය ගන්ට මින. අපට එක එදිනේදා භැංදාම කරන්න බැරි නිසා වෙන්ට මින මේ විදියට මේ අවුරුදුදක් ගෙවෙන තැන භොතුකන කියල එකක් හදාගෙන, පුණුකාලය කියල හදාගෙන, පොති විරාමයක් ඇුතිකරගෙන තුවුණුන්නන් ඒකක් පුයෝජනය ගන්නේ. නමුත් තුවුණ තැකුන්නන් ඒ තෙතුවට කළේ මොකක්ද, අර භොතුකන තවත් ගොයෙකුන් අනවශ්‍ය දේල් එකක් කරගෙන මේක තමන්ගේ පරිහානියට සේතු වන අන්දමට විනෝද මාධිවලට පමණක් යොමු කරගන්නා. ඒක නිසා අපි ධ්‍රීඩානුකළට කළුපනා කරන්ට මින, මේ පුණුකාලය ඇත්ත වගයෙන්ම පුණුකාලයක් කරගෙන, තමන්ගේ සින් පිරිපිදු කරගෙන අලුත් අවුරුදුදේදී, වඩාන් භොදින් රේඛ අවුරුදුද ධ්‍රීඩානුකළට තමන්ගේ සිලය අඩුපාඩුකම් නිබෙනවා නම් ඒ එක එකක් ගැන සලකල, ආවර්ජනා කරල. එවා සකස් කරගන්න.

වියෝමයෙන්ම එවිකාව පිළිබඳ පුණ්නය මේ කාලයේ සිහි පින්වතුන්ට ලොකු ගැවඩිවක්. ලෝකය යන්නේ හයානක අන්දලින් හෞතික දියුණුව සොයාගෙන. බාර්මිකය ගැන තොකකා ආර්ථිකය ගැන පමණක් සිතන පුගයක් මේක. අන්තිම පුපාහයට හිඹිල්ලා වැවෙනුරු දන්නේ නැ. එක නිසා ඉක්මණීන් ධිනය සපයා ගැනීම, උපයාගැනීම, සඳහා ගොයෙකුන් විදියේ ආලිවයන්, මිල්‍යා ආලිවයන්, පෙරමුණට එන යුගයක්. තුවුණුනි

බොඟ පිහිටුන් කළුපනා කරන්ව මින ඉදු පියාණන් වහන්සේ වදාල බම්ය මූල්‍යානු කඩාගෙන, කමන්ගේ ආඩ්ටිය ගැන. සමහරවිට එදිනොදා තීවිතය අදුජාඩුකම්, අගහිගකම්. ඇඹිවෙන්න පුළුවන්. ඉක්මණීන් පොහොසත්වෙන්න බැරිවෙන්නන් පුළුවන්. නමුන් අර දැන් මේ අවස්ථාවේ සමාදන් උනා වගේ මිට්‍යා ආඩ්ටියෙන් වෙන්වීම කියල කියන ඒ උතුම් ගුණධමිය විඩින්න වියෝගයෙන් උත්සාහවන් වෙන්ව මින. දැන් මය ඉදුපියාණන්වහන්සේ දක්වන දේවල් මේ කාලයේ කරන්ව බැරි දේවල් හැරියට සමහරවිට හිතන්න පුළුවන්. සතුන් මකට ඇති සිටිම්, මාය වෙළඳාම් ආදියෙන් වැළකි සිටිම්, අවි ආපුද වෙළඳාමෙන්, රේලහට විස විස වෙළඳාමෙන්, මක්ඡුන් වෙළඳාමෙන් මය විදිය දේවල්වලින් වෙන්වෙලා හිරියෙන් අපට කරන්ව රස්සාවික් තැහැයි කියල හිකෙන කරමට. මේ විදියට සමාර්ය හයානක ප්‍රපාතයක් කරා යනවා. නමුන් කමන් කළුපනා කරන්ව මින. කමන් මේ දියි සංසාරයේ කවිදුරවන් දුක් පිදිනවද, මේකට යම්කිඩි පරිත්‍යාගයක් කරල මෙයින් මිදෙන්ව උත්සාහ ගන්නවද, මේ විදිය මේ ක්‍රිය සම්පත්කියක් ලැබුනහම්, කියල ඒක තුවීනීන් කළුපනා කරල, යමාර්ය සොයි විදියට කිවිවන්, වෙන ඒකක් කඩා කමන්ගේ තිවිය අනින් අය සොයි විදියට හිඹුවන්, පැතුවන්, තීවික්ලනන්, කම කමන් - අපි උපන්නොන් මැරෙන්නොන් තනිවයි. ඒක තිසා, ඒ වගේම කමන්ගේ කම්යා තමන් වගකියන්න මින. ඉදුපියාණන් වහන්සේ වදාරල හියෙනවා.

"කමමසයකා මාණව පන්නා කමම දායාදා කමමයෙන් කමමබනු කමමපටිසරණ කමම. සකොන විහාරි යදිද. හිනපා-භේදකතාය" ආදි වගයෙන්. මේ කම්ය කමයි අපට අපිනි. කම්ය කමයි අපේ දායාදය. කම්ය තිසාමයි අපි උපන්නො, කම්ය තමයි අපේ උත්පන්කියට සේතුලනො. රේලහට අපේ ඇඟියක් කම්යයි. කම්ය තමයි අපට පිළිසරු වගයෙන් සිටින්නො. ඒක තිසා අප කරන කම්යට අපි වගකියන්ව මින. ඒක තිසා අපේ ඒවන රටාව සකස් කර ගැනීම අපේ යුතුකම්ක්. අර සොට් මාං් රේජෝවීට හයානකයි. සොට් මාං්, ඉකමන්ටීම්, බොහෝවීට හයානකයි. ඒ විදියට ඉක්මණීන් ධනය පපයා, උපයා ගැනීමට, ඉක්මණීන් ගෙදරදාරේ කිබෙන ගැවල විසදා ගැනීමට, කියල අධ්‍ය මාං්ය ගන්නොන් ඒ තැනැනුක්කාට කවදා හෝ ඒ තිසා දුක් විදින්ව සිදු වෙනවා.

අන්න ඒක තිසා වියෝගයන්ම අර කියාපු ගණන් බලන අවස්ථාවේ - ගොනැකත ගණන් බලන අවස්ථාවික් හැරියට අරගෙන - පසුගිය අවුරුදු තුළ කමන්ගේ අයවැය ගැන සළකල බලන්න මින. අයවැය කියල කියන සොට් ලොකික අර්ථයෙන් බලනව නම් ඉලක්කම් වලින් දකින්න පුළුවන්

අයවැයක්. ගැඹුරු අලීයෙන් බලනව නම් අයවැය කියල කියන්නේ මොකක්ද, අය පැනුය තමයි පින්. වැය පැනුය තමයි පටි. අපෙන් කොට්ටිව පටි මොනවාදී? අකුසල් මොනවාදී? අප විපින් කළයුතු, කළහැකි, කරන්ව උත්සාහ ගතයුතු, කුසල් මොනවාදී? පින් මොනවාදී? අන්න එහෙම සළකල බැඳීමයි. දැන් ඒ විදියට කම තමන් පිළිබඳවින් ‘ගනුදෙනුවක්’ කරන්ව යිනා. දැන් මේ අවුරුදු උත්සවයෙම කොටසක් තමයි අසළුවායින් එක්ක අර තොහොද තොක්කාවූ ඉවත්කරල, ගනුදෙනු කරල, ඒ විදියට තමයි අප්‍රත් අවුරුදුක් අරඹන්නේ. ඇතුළතින් කොරෝනා මිනා ගනුදෙනුවක් නිබෙනවා. තමන් මේ ලබාගක්කූ ජීවිතයට, දුර්ලං මනුෂ්‍යාන්මයට, අපි ගුය තොවී ඉත්ත යිනා. කිදෙනෙක් ලබාගක්කූ මනුෂ්‍යාන්මහාවයට ගුය වෙලා මිය යනවිද? උත්සන්තිය ලැබුවේ මනුෂ්‍යයෙක් හැටියට. නමුන් ජීවිතය ගත කරන්නා, ඒ වෙශේ මැරුරන්නා, හරියට මනුෂ්‍ය ප්‍රේක්‍රයෙක් හැටියට. මනුෂ්‍ය යැයුයෙක් හැටියට. අන්න ඒ විදිය තන්වියකට යන්නා නැති ආකාරයට තමන්ගේ ජීවිත රටාව සකස්කරගන්ව උත්සාහවින් වෙන්ව තොද අවස්ථාවක්. එක තිසා මේ පින්විනුන් තම තමන්ම ඒ ජීවිතයට අදාළ ජීවන රටාවට ල. වෙන්ට යිනා. එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනා මේ කාලේ කියනවා, දැන් තොද ජීවිතයෙක් ගැන කථාකරන අවස්ථාව ඇතුළුම් කොනෙක් නියනවා - එක එක්කරා විදියක මෝස්කරයක් බවට පත්වෙලා නිබෙනවා - “අපි පටි කරන්නේ නැහු. අපි වරදක් කරන්නේ නැහු”. ඉතා පහසුවෙන් නියවෙන එකක්. නමුන් මේ වරදක් කරන්නා නැ කිවිලට එපමණකින් වැඩි සම්පූර්ණ වෙන්නා නැ. මේක තොද පැකස් කර ගැනීම - සාමාන්‍ය ප්‍රතිපත්ති, ශිල්‍ය ප්‍රතිපත්ති. ඒ ශිල්‍ය සමාදන්වීම් ආදිය කිරීම පමණක් තොවේයි. එවා ආචර්ජනා කරල. තමන්ගේ ජීවන රටාව ශිලයට අනුරුදව පවතිනවිද කියල නිතර එදිනෙදා සළකල බලන්ව යිනා. රේඛට එකතින් නවතින්න තරකයි. මේ ගාසනය ශිලය කියන එක් නියම පරමාර්ථය සමාධියයි. භාවනාවයි. ශිලය මත සමාධිය ගොඩ නාගන්නා තැනිව සිටිනවා නම් එකෙන් ටුඩික් නැ. එකකොට ශිලය අන්තිවාරමයි. පක්වීසිලය හෝ ආකීව අභිමක ශිලය හෝ දැඟීලය හෝ මේ පොහොය අවධිල් හෝ යම්කිහි ශිලයක් සමාදන්වෙන්නා ඒ ශිලයෙන් කය විවනය හිකමවා ගෙන ඒ කුළුන් නිත කැන්පන් කරගැනීමටයි. සමාධිමන් කරගැනීමටයි. අන්න එක තිසා ඒ ගැනක් උත්තන්දු වෙන්ට යිනා. මේ සමාධිය කියන එක. නැන්පන් බව. මේ සමාධියෙන්, මේකෙන් දෙපැන්තක් නියෙනවා, ගමප විදුනිනා වශයෙන්. මින කැන්පන් කර ගන්නට යම්කිහි කුසල් අරමුණක. වෙත්තිය මූල්‍යානුයායිය, අසුහය. එහෙම නැන්තම් මරණපතිය - ඔවුනි යම්කිහි කමවහනක් එදිනෙදා ජීවිතය පුරුදු කරලා ඒ විවික අවස්ථාව්වල.

වියෙෂයෙන්ම උදෑසන, රයේ නිජදට යන්ට පෙර, එහෙම තැනැත්තම් අනික් අය නිදාගත් අවසානී හෝ, කම්නට පිවිසුය කොනොමහරි ලබාගෙන එදිනෙදා දින විරියාවේ කොටසක් හැටියට පුළු වේලාවක් - විනායි පහක් හෝ 10 ක් හෝ මෙමත් හාවනාව ආදි යම්කිඩි කම්ටහනක් වැඩිමෙන් කම්න්ගේ සික පිරිසිදු වෙනවා වශේම සමාධිමක් වෙනවා. එයින් සික තැන්පන් වෙනවා. රේඛට ඒ පමණකින් තවතින්න තරකයි. සමාධිය පමණක් වචලා ඒ ඉහළ කන්නව අහිඳා ආදිය ලබාගත්තු අය බූෂ්‍යාත්පාද කාලයේ පමණක් නොවේයි අඩුඅද්‍යාත්පාද කාලවිල සිටන් හිටිය. තැම්පන් සයර දුක් කෙළවර කර ගන්න බැං, එපමණකින්. එක නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා සමාධිය මත ඉදෑ රේඛට විදැකිනා වචන්න මින. අන්න ඒ සඳහා කමසි ශිලයන් සමාධියන්. ශිල, සමාධි, ප්‍රභා තම්පන් හඳුන්වන්නේ ඒ විදැකිනා ප්‍රභාවයි. එක දියුණුකර ගැනීම සඳහාත් උත්සාහයක් දැරිය පුණුව හිජෙනවා.

හිමි ගෙවල්වල ඉදාගෙන අපි මේවා කරන්නේ කොනොමද හියල සිතන්න තරකයි. අනික්යේ බූෂ්‍යකාලයෙන් රේට මැනක් - දැන් මේ හිටිව කුඩා දරුවන් සෞඛ්‍යන්ලය ප්‍රකාශන කර ගන්නයි හියල හියන්නේ. සමාධිය පමණක් නොවේයි මේක තුළ හියනවා විදැකිනා ඇතා. මේක ඉතා පිදුම් දෙයක්. දියි කාලයක් සංසාරයේ යම් යම් අවස්ථාවිල්වල අපි කොනෙකුන් හාවනා වචන්න ඇති. එවා අපේ හිකවල තැන්පන් වෙලා හිජෙනවා. විභානයේ තැන්පන් වෙලා හිගෙනවා. එක ධන තිබානයක් වශේ. තැම්පන් අපි දන්නේ තැන මේක. දැන් රක්තරන් පිහානාක් උනක්, අපේ ගෙදරවිල්වල ඔය අගුවේ කුස්සියෙ හියනවා නම් අපිට අදුනගන්න බැං. අල්පෙනෙක්තකින් හරි ඉරක් ඇැදැල බැලුවහමයි මේක අදුනගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වශේ අපේ වින්න සන්නානයේ ඇතුළු ඇති - කොට්තම මුළුයා ආකම්හාවයක් ලබල හියන්නේ යම්කිඩි වියෙෂ ප්‍රණා ගක්කියකින්. ඒ තුළ හිජෙනට පුළුවන් අනික්යේ බණ හාවනා වචිපු ඒ ගක්කින්. එවා සැහවිල හිගෙනවා. හිමි හෝ වේවා පැවිසි හෝ වේවා, එවා මතුකර ගැනීම සඳහා අන්න විදැකිනා හාවනාවක් අරඹන්ට මින. රේට හිමි ඒ ක්මිස්ථානාවාදීවරුන් හමුවෙලා. කළුයාණ මිනුයින්ගේ පිහිටෙන් විදැකිනා හාවනාවට හික යොමුකරන්ට මින, අනිකා - දුඛ - අනාන්ම වයයෙන්. එදිනෙදා එිකයේ කම්න්ගේ මේ තිවන රටාව තුළ හමුවෙන භැං දෙයක්ම මේ බලියට සාධක කරගන්ට මින. නිදැකින කර ගන්න මින. ඒ කුලීන් දකින්ට පුරුෂුවෙන්ට මින. මේ බුදුපියාණන් වහන්සේ වඳාල ප්‍රිලුස්ංකය. එක හිකට පුරුෂ කරගන්තහමයි යම්කිඩි අවස්ථාවක අර විදියට ඉනාමන් සහේකිව පටා, මායිල්ල ප්‍රතිවේද කරගන්න පුළුවන් වෙන්නේ. අනික්යේ ක්මාන්තරයක් හියනවා එක්තරා රජකුමරියක් ඒ කමන් හිය වැඩිකිලියක හිටිය පැණුවන් දැකළ පුළුවක යංජාව ඇතිකරගන්න. ඒ අවස්ථාවේ, කොනොක්

මැරුණට පස්සය මේකා පැණුවා දානා හැටි. අර පොයි පිශිචිල්ල උපකාර උනා රහන්වීමට පවා. අන්ත ඒ වගේ අඩ එදිනෙදා තීවිතයේ මග කොට්ඨා දැකින්නට ලැබෙන දේවිල්, කියවන ප්‍රවින්පන් ආදියෙන්, අසන්ව ලැබෙන ප්‍රවින්ති ආදියෙන්, අපේ මින් කළමිනෝනේ නැඹිව, කිලුට් කරගන්නේ නැඹිව - රාග - ද්වේෂ - මෝහ ආදියෙන්, ඒ වෙනුවට කරන්ව යිනා, මේම තුළින් දැකින්නට එන බුදු පියාණන්වහන්සේ විදාල අනිතා දුබ අනාක්ම කියන ස්‍රීලංකාණය. අන්ත ඒ විදියේ අමුණු දෑයිනයක් ඒ විදෑයිනාට. දැන් මේ කාලේ ඇහැම කොනොක් කියන්න පුළුවන්, අපිනයේ කොස් වෙනත්, අපිනයේ අපේ පැරණි පිහළයන්ගේ තීවන රටාව කොස් වෙනත්, මෙකල ඒව කරන්න බැං කියල. අනිතයේ නම් ඒ අපේ අනිත මවිවරු - ධීමියේ සඳහන් වෙනවා, පොන පන් සඳහන් වෙනවා - වි කොටනාකොට පවා වි ඇටියක පොක්ක තික. ගැලවෙන්න අරිත්තේ නැ ඒකක් යාවතාවට නාගනවා. අනිතාතාව, අන්ත ඒ වගේ. දැන් මේ පින්වතුන්ටන් කොයි කොයි අන්දම් පුරේපහෙරි යාණි ලෝකයේ බිජිවෙල කිඛෙන නමුන්, ඒවා තුළිතුන් අනිතාතාව දැකින්ව මිනා. මේ අද විසින්ක කාමරයේ තිබෙන එක රේඛ ද්විය කුස්සියේ තෝද? රේඛ ද්විය අන්තිමට එක කුණු ගොඩි තෝද? ඒ හැම දෙයක්ම - මේ නැවීන, තුතනා, ලේසත කියල ගන්න හැම දෙයක්ම - විනායය කරා විනාය මූධය කරා, යන හැටි. රේඛට තව තොයෙකුන් මේ කාන්තාමාන්න තොයෙකුන් විලාභිතාවන් පහිත මහා ඉහළින් වැජ්ඩෙන තිලකල පහිත හැම දෙනාටම යන කළදයාව - එකපැශයන් එක මොයෙකින් විනායවේලා යන ආකාරය - මේවා තුළින් දැකින්ව එන බුදු පියාණන් වහන්පෙ විදාල ස්‍රීලංකාණය. මේ එකක්වන් අමුණු දේවිල් තොවයි. මේ එකක්වන් අමුණු නැ. අපි සාමාන්‍යයන් ව්‍යවහාර කරනවා 'මේක හදියි අනතුරක්' කියල. හදියි අනතුරු කියල ණනියක් කියෙනවා කියල. තමුන් ඇශ්‍යා වියයෙන් ප්‍රවිහාවදීමිය හදියි අනතුරු නැ. අපි හිතමු ගමන්කරන ව්‍යෙනයක රෝද ගැලවුනා හදියියෙ. එහෙම නැත්තම් මොකක්හර් ඒ විදියේ දෙයක් පිදුවෙල මය අනතුරක් කියන දෙයක් පිදුලතා. මේක ඒ වෙලාවේ විනරක් උනා තොවයි. මේක තෝම් හෙමිහිට බුරුල්වෙටි තිබිලු ගැලවුනේ. එක අපි තොදුක්ක තියා අපි එකට හදියි අනතුර කියල කියනවා. අන්ත ඒ වගේ තමයි. අපේ මේ හදියි අනතුරේ ඒ එක පැන්තුක්. අපට පිදුවන පිදුවීම්, අපට වෙන ආපදා - මේවා යට කිඛෙනවා කම්ය. අර කම්වතුය. එකක්වන් හදියි අනතුරු තොවයි. බුදු පියාණන් වහන්සේලා, අපියාලාභින්, මේව දැකල පොයි මැදිහාවක් පහළකරනවා. මොකද? 'ම් දැක්ක මේක වෙන බව - ව්‍යෙක්වන්න බැං, හැඟැයි'. එක තිසයි ඒ මද සිහාහවක් පහළ කරන්නේ. දැන් කුඩා දරුවෙක් - නැඹිවන්න උකසාහ කරන කුඩා දරුවෙක් දිහා බලන් ඉන්න මුළු කොනොක්. කොහොම හරි මේයා නැඹිවන්නක් එන තො. වැවෙන වැවෙන ව්‍යරයක්

පාසා පොඩි සිහාවක් දානවා තෝ? අන්ත ඒ වගේ කමයි බුදුපිෂාණන් වහන්සේලා මේ ලෙස්කයේ මැනුජාධින් මේ හදිසි අනුතුරු සියන ජාතිවලින් විනාශවේලා යනව දැකළ කම්පා වෙනසාට සිකනව "අන් මේක දැක්කෙ නැ තේ මේ අය. එකට හේතුව මීට කළුප ගණන් ඇත කරපු යම්කියි අකුත්‍යලයක්. එහි විපාකයයි මේ විදින්නේ". එකසාට අන්ත ඒ විදිය තත්ත්වයක් මේ ලෙස්කයේ නිබෙන්නේ. ඇස්ක වියයෙන්ම සාහාව බුලය හදිසි අනුතුරු නැ. ඒවා සවාහාවික සිද්ධි. සවාහාවික සියල සියන එකට එකඟ කරන්න මින - ලෙස්කයේ සාමාන්‍ය අඩිරි එහෙම නැත්තම් එවයක් නැති දේවල් පිළිබඳව සියන වික විතරයි අපි බොහෝවිට සවාහාවික සියල සියන්නේ - තමුන් මේ කම්විතුයන් රීට අයිතියි. කම්යන් විපාකයන්. හරියට අර දැන් පින්පට ගැන සියන සාට අපි කිවිනේ ගොවිතුන් කිරීම ගැන. ඒ වගේම බුදුපිෂාණන් වහන්ය වදාරල නියෙනවා.

"යාදියං වපනේ ඩිජං - ණාදියං භරනේ එලං
කලුෂාණකාරී කලුෂාණං - පාපකාරී ට පාපක."*

යම් යම් ආකාරයකට විපුරනව නම් ඒ ඒ ආකාරයට එහි අස්විත්තන තෙලාගන්න ලැබෙනවා. හොඳ කරන තැනැත්තා, කුසල් කරන තැනැත්තා, ඒ හොඳ විපාක ලබනවා. පවි කරන තැනැත්තා දැක්ව විපාක ලබනවා. මත්ත මය විදිය තත්ත්වයක් තියා අපි එකසාට මේ ඉදිරියට එන නොනැකක කාලය තියම පුණුකාලයක් හැටියට කමන්ගේ එවිතය පිළිබඳව වියෙක සමාලෝචනයක් කරල, පුනර්ජාණයක්, පුනරාලෝකනයක්, කරල, ඒ තුළින් ඉගෙනගස්තු යම් යම් දේවල් අනුව රීලඟ අලුන් අපුරුද්ද හොඳ එවන රටාවකින් යුත්ත්වි, හොඳ කාල සටහනකින් යුත්ත්වි, ආරම්භ කරන්ට අධිශ්චාන කරගන්ට මින - අද වැනි මේ වටිනා පෝය ද්‍රවයක.

මේ අපුරුද්දන් පෝයන් එකට ආවේ මේක තුළින් අපේ බ්‍රාහ්මණුල තිවිතය හැඩිගැසවා ගැනීමට අවස්ථාවක් සියල සළකාගෙන මේ පින්වතුන් අද දින පැයක් ඇතුළත දේශීළුවෙනය කිරීම තුළිතුන් කමන්ගේ පින් ඇතිවුතු පිරිසිදු කම ගැන සිකල බලන්ට මින. ආරීව අශවමික සිලය හෝ රීට වඩා උසස් පෝය අවසිල් වලින් හෝ යුත්ත්ව මේ පින්වතුන් ධම් පුවිණය කරල කය වටනය සික්මවාගෙන, තුනුරුවන් කෙරේ හොඳ ග්‍රැනාව ඇති කරගෙන ඒ ග්‍රැනාව අනුව ඇතිකරගන්තු යම්කියි විරෝධයක් මූල්කරගෙනයි මේ අවස්ථාවේ මේ විදියට බිම ඉදගෙන ධම් පුවිණය කාල, සික යොදාගෙන තව හොයෙනුන් බාධක කරදර මධ්‍යයේ. ඒ විධිය අනුව යෝදු සනිය, පිහිය, මේ ධම් පුවිණය

කිරීම සඳහා විවෘතයක් පාසා ඒට සවින් දීම සඳහා යෙදු සකිය, මිහිය, රීලයට ඒ කුළුන් යම්කිහි තැන්පත් බවක් පිශේ ඇතිල්හා නම් ඒ ගුද්ධාදී ගුණයටු වශේම සින යොදාගැනීම නිසා ධමමානුසාහි වශයෙන් හෝ - ඒක සමාධිය හැටියටයි සළකන්න පුළුවන්. අන්ත ඒ විදියට සඳා, ටිරිය, සකි. සමාධි, පෙනුම කියල කියන නිවහට උපකාර වන්නාවූ ඒ ඉඹුය බල ආදිය දිපුණුකරුණීමේ මුළුක අස්‍යාපයක් මේ බම්පුවනුය කුළුන් පිදුල්හා. ඒක කුළුනාමයි මේ පිනවනුත්ට යම්කිහි ද්විසක නිරිංග බම් ප්‍රකාශ කරගන්ට පුළුවන් වන්නා. අන්ත ඒ උතුම් නිරිංගයෙහි කළුනායාදීම මේ එවිකයේදීම, මේ උතුම් බුද්ධීයෙන්පාද කාලයේ ලබාපු මනුෂ්‍යාත්මකාවය කුළදීම, ප්‍රකාශ කරගන්ට ගස්කිය බලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරගන්ට මින. ඒ වශේම, අපි මේ බම් ගුවනුමය වශයෙන් බම් දේශනාමය වශයෙන් රසකරගන්නු යම් කුගල සම්හාරයක් ඇතොත් ඒ පියල්ල ගාසනාරක්ෂක දෙවිදේවතාවූන් වහනයේලා - දිවා මුහු මණවිලය - අනුමෝදන් චිත්වා. ඉදිරියටත් ගාසනායටත් අපටත් ආරක්ෂාව සළසා දෙමුන් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාස්‍යාත් කර ගනින්වා කියල දෙවියන්ටත් පින් අනුමෝදන් කළයුතුව නිබෙනවා. ඒ වශේම අපගේ මිය පරලේව ගිය ඇඟින් ඇතුළු අවිවිධ්‍ය පටන් අක්තිවා දක්වා වූ යම්කාන් සක්සා කොට්ඨාගයන් මෙබදු මේ බම්දේශනාමය බම් ගුවනුමය කුසල් අනුමෝදන් වන්ට බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් චිමෙන් දුගකි කක්ෂවලිලින් අන්මිදී පුගකි කක්ෂවලිවලට පත්වී කළයාණමිනු ආගුර ලබාගෙන, යාවනාදී පියලු කුසල් බම් සම්පූර්ණ කරගෙන උතුම් අමාමහ නිවනින් සැනායෙකවා කියන ප්‍රාර්ථනාවන් කරගන්ට මින. ඒ විදියට සිකාගෙන මේ අවස්ථාවේ මේ ගාලා කියල පින් දෙන්න.

"එනාවනා ට අමෙයි....."

වෙනත් කොන්

1. Concept and Reality in Early Buddhist Thought -(1971)*
2. Samyutta Nikaya - An Anthology, Part II - Wheel No, 183/185 -(1972)*
3. Ideal Solitude - Wheel No, 188 - (1973)*
4. The Magic of the Mind - (1974)*
5. උත්තරිකර පුදේකලාව - 'දීමියක' අංක 172/173 - (1990)*
-එම- (නව මූල්‍යය), එම ග්‍රන්ථ මූල්‍ය කාරුය (2001)
6. Towards Calm and Insight - (1991)
7. විද්‍යාත් උපදෙස් - (1996)
8. නිවෝ නිවීම - (1997 -.....)
-එම ග්‍රන්ථ මූල්‍ය කාරුය, මහා කාරකාර දෙපාත්මේන්තුව
(වේලීම් 9 ක් මේ දක්වා නිකුත්වී ඇත. සම්පූර්ණ පොත වේලීම් 11 කි.)
9. From Topsy - turvydom to Wisdom -Volume 1 - (1998)
(Essays written for 'Beyond the Net, - A website on the Internet
- Website address <http://www.beyondthenet.net>)
10. පහන් කෘෂිව එම දේශනා - 1 - වේලීම - (1999)
11. Seeing Through - (1999)
12. හිතක මහීම - 1 - (1999)
13. නිවෝ නිවීම - ප්‍රථමගාගය - (1-6 වේලීම) - පුස්කාවල මූල්‍යය(2000)
14. හිත තැනීම - (2000)
15. පහන් කෘෂිව එම දේශනා - 2 වේලීම - (2000)
16. Towards A Better World -Translation of 'Lo-wada-Sangarava' - (2000)
17. පැවැත්ම කා භැවැත්ම - (2000)
18. ඇඩි යුතී දැක්ම - (2001)
19. පහන් කෘෂිව එම දේශනා - 3 වේලීම - (2001)
20. දිවි කතරේ යැලු අදුර - (2001)
21. කය අනුව හිය පිහිය - (2001)

* Buddhist Publication Society, P.O. Box, 61, Kandy
බොධ්‍ය ග්‍රන්ථ ප්‍රකාශන සංඝිතය, කැස. 61, මහනුවර